


244 වන කාණ්ඩය - 8 වන කලාපය
தொகுதி 244 - இல. 8
Volume 244 - No. 8

2016 ජූනි 09වන මුහුදුපිටිනදා
2016 யூன் 09, வியாழக்கிழமை
Thursday, 09th June, 2016



පාර්ලිමේන්තු විවාද
(හැන්සාඩ්)

பாராளுமன்ற விவாதங்கள்
(ஹன்சாட்)

PARLIAMENTARY DEBATES
(HANSARD)

නිල වාර්තාව
அதிகார அறிக்கை
OFFICIAL REPORT

අන්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදන :

පාර්ලිමේන්තු සභා ගර්භයේ ශබ්දවාහිනී පද්ධතියේ බිඳ වැටීම

පෞද්ගලිකව දැනුම් දීමෙන් ඇසු ප්‍රශ්නය :

යාපන අර්ධද්වීපයේ ජනතාවට පානීය ජල සැපයුම

අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනය කළ බුද්ධ ප්‍රතිමාවට සිදුවූ හානිය

මුදල් අමාත්‍යවරයා කෙරෙහි විශ්වාස භංගත්වය -

යෝජනාව නිශ්චල විය

පிரිතාන உள்ளடக்கம்

අறிවිච්චුප්පු:

පාරාලාමණ්ණේ ජාමාණ්ඩපත්තින් ඉලිවාංකි මුහුණත සෙවනිමු

තනි අறிවිච්චුප්පු මුල විචාරක:

යාමු. ජුදානාටු මකකුටු ජුදුනීර් විනිච්චුකම

අලි මාලිකෙයින් කාට්චිප්පුදු පුත්තර් ජිලෙකු ඉර්පට්ට ජෙම

නිතියමෙච්චු මිච්චු නමුච්චුකෙයින්මෙ:

පිරෙරෙණ නිරාකර්කප්පට්ටු

PRINCIPAL CONTENTS

ANNOUNCEMENTS:

Failure in the Audio System in Parliament Chamber

QUESTION BY PRIVATE NOTICE:

Supply of Drinking Water for People in Jaffna Peninsula

Damage to Buddha Statue Displayed at Temple Trees

VOTE OF NO CONFIDENCE ON MINISTER OF FINANCE:

Motion Negatived

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

2016 ජූනි 09 වන බ්‍රහස්පතින්දා
2016 யூன் 09, வியாழக்கிழமை
Thursday, 09th June, 2016

සු.හ. 9.30ට පාර්ලිමේන්තුව රැස් විය.
කථානායකතුමා [ගරු කරු ජයසූරිය මහතා] මූලාසනාරූඪ විය.
பாராளுமன்றம் மு.ப. 9.30 மணிக்குக் கூடியது.
சபாநாயகர் அவர்கள் [மாண்புமிகு கரு ஜயசூரிய] தலைமை
வகித்தார்கள்.
The Parliament met at 9.30 a.m.,
MR. SPEAKER [THE HON. KARU JAYASURIYA] in the Chair.

නිවේදන
அறிவிப்புகள்
ANNOUNCEMENTS

පාර්ලිමේන්තු සභා ගර්භයේ ශබ්දවාහිනී පද්ධතියේ
බිඳ වැටීම

பாராளுமன்றச் சபாமண்டபத்தின் ஒலிவாங்கி
முறைமை செயலிழப்பு
FAILURE IN THE AUDIO SYSTEM IN PARLIAMENT CHAMBER

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
Order, please!

රියේ දිනයේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ ශබ්දවාහිනී පද්ධතියේ බිඳ වැටීම නිසා සිදු වූ අපහසුතාවන් ගැන මේ අවස්ථාවේදී මාගේ කනගාටුව පළ කරනවා. අප ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් කළා. ඒ අනුව මෙය කිසිම විධියක කුමන්ත්‍රණකාරී වැඩක් හෝ ඕනෑකමක් කළ වැඩක් නොවන බව මා මේ අවස්ථාවේදී වගකීමෙන් යුතුව මෙම ගරු සභාවට ප්‍රකාශ කරනවා. ඒ වාගේම මෙය, මෙවැනි බිඳ වැටීමක් සිදු වූ පළමුවැනි වතාව නොවන බවත් මා සඳහන් කරනවා. 2002 වර්ෂයේදීත්, 2003 වර්ෂයේදීත්, 2004 වර්ෂයේදීත්, මෙවැනි සිදුවීම් වෙලා තිබෙනවා. මෙම පද්ධතිය අවුරුදු 15ක් පරණ පද්ධතියක්. 2011 වර්ෂයේ ඉඳලා මෙම පද්ධතිය අලුත් කිරීම සඳහා විවිධ උත්සාහ දරා තිබුණා. අපි දැනටමත් නව පද්ධතියක් සඳහා ටෙන්ඩර් පරිපාටිය අනුව යෝජනා කැඳවා තිබෙනවා. ඒ යෝජනා කැඳවීම 21 වැනි දා වෙනකොට අවසන් කොට, අප මේ අවුරුද්ද තුළ ඉතා ඉක්මනින් නව ශබ්දවාහිනී පද්ධතියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම ශබ්දවාහිනී පද්ධතියේ බිඳ වැටීම හරියටම විශ්වාස හංග යෝජනාව ගෙනෙන කොටම සිදු වුණු දෙයක් කියා පුවත් පත්වල සඳහන් වෙලා තිබුණු බවත් මා සඳහන් කරන්න ඕනෑ. එය වැරදියි.

එය සිදු වුණේ, “ගරු අග්‍රාමාත්‍යතුමාට යොමු කළ ප්‍රශ්න” අසන අවස්ථාවේදීයි. ඒ නිසා මෙවැනි සිදුවීම් පිළිබඳව වාර්තා කිරීමේදී මහජනතාව නොමඟ යෑමට ඉඩ ඇති නිසා කරුණාකර ස්ථීර හා සත්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ය කියා මම විශේෂයෙන්ම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல - உயர்கல்வி மற்றும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)
(The Hon. Lakshman Kiriella - Minister of Higher Education and Highways and Leader of the House of Parliament)

Hon. Speaker, on behalf of the Prime Minister and Minister of National Policies and Economic Affairs, I present the Annual Performance Report of the Department of Project Management and Monitoring for the year 2015 and move that these Reports be referred to the Sectoral Oversight Committee on Economic Development.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

- (i) Order made by the Minister of Higher Education and Highways under Section 25A of the Universities Act, No. 16 of 1978, having obtained a report under Section 70C of the aforesaid Act and with regard to the recognition of the Sri Lanka International Buddhist Academy as a degree awarding institute and published in the Gazette Extraordinary No. 1948/11 of 06th January 2016; and
- (ii) Order made by the Minister of Higher Education and Highways under Section 25A of the Universities Act, No. 16 of 1978, having obtained a report under Section 70C of the aforesaid Act and with regard to the recognition of the National School of Business Management Limited as a degree awarding institute and published in the Gazette Extraordinary No. 1950/27 of 19th January 2016. - [The Hon. Lakshman Kiriella]

සභාමේසය මත තිබිය යුතුයයි තීරණය කරන ලදී.
சபாபீடத்தில் இருக்கக் கட்டளையிடப்பட்டது.
Ordered to lie upon the Table.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

Sir, on behalf of the Minister of Science, Technology and Research, I present the Annual Report of the National Science and Technology Commission for the year 2013 and move that this Report be referred to the Sectoral Oversight Committee on Education and Human Resources Development.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

யாழ். குடாநாட்டில் காணப்படுகின்ற நீர் வளங்களைக் கொண்டு மக்களுக்கு உரிய அளவில் தரமான குடிநீரை வழங்க முடியாதுள்ளது. யாழ். குடாநாடானது நிலத்தடி நீரை மட்டுமே நம்பியிருக்கும் நிலையில், அதிகளவான இரசாயனப் பதார்த்தங்களின் பாவனையாலும் திட்டமிட்டுக் கட்டப்படாத மலசலகூடங்களின் மலக்கழிவுகளினாலும் கழிவு ஓயில் கலப்பினாலும் விவசாயத்துக்காக பம்பிகளைப் பாவித்து தேவைக்கதிகமான நீரை வெளியேற்றும்போது கடல் நீர் உட்புகுந்து குடிநீரானது உவர் நீராவதனாலும் யாழ். குடாநாட்டின் தரைக்கீழ் நீர் வளமானது மாசடைந்தும் குறைந்தும் காணப்படுகின்றது. மேலும், எமது மாவட்டத்தின் மழை வீழ்ச்சியானது சராசரியாக வருடத்திற்கு 1,200 மில்லிமீற்றராகவும் அதன் ஆவியாக்கமானது 1,800 மில்லிமீற்றராகவும் இருப்பதனால், போதியளவு நீரினைத் தேக்கி வைப்பதற்குரிய தரையமைப்பு இன்மையாலும் யாழ். குடாநாட்டு நீர்வளம் பாதிப்புக்குள்ளாகியுள்ளது. இவ்விடயங்கள் தொடர்பாக தேசிய நீர் வழங்கல் வடிகாலமைப்புச் சபையினாலும் நீர் வளச் சபையினாலும் மற்றும் ஏனைய சம்பந்தப்பட்ட அரசாங்கத் திணைக்களங்களினாலும் நடத்தப்பட்ட ஆய்வுகளின்படி, யாழ். குடாநாட்டின் குடிநீரானது இலங்கை தர நிர்ணயத்திற்கு அமைவாக குடிப்பதற்கு உகந்ததாக இல்லையெனப் பல காலமாக பல்வேறு சந்தர்ப்பங்களிலும் தெரியப்படுத்தப்பட்டு வந்துள்ளது.

இந்நிலையில், யாழ். குடாநாட்டு நிலத்தடி நீரைப் பாதுகாப்பதனையும் அங்குள்ள மக்களின் குடிநீர்த் தேவையினை நிவர்த்தி செய்வதனையும் அடிப்படையாகக் கொண்டு தேசிய நீர் வழங்கல் வடிகாலமைப்புச் சபையினால் 1985ஆம் ஆண்டிலிருந்து முயற்சியெடுக்கப்பட்டு, 2005-2006ஆம் ஆண்டுகளில் சாத்தியப்பாட்டு ஆய்வுகள் மேற்கொள்ளப்பட்டன. அதன்படி, யாழ். குடாநாட்டின் தற்போதைய சனத்தொகையின் அடிப்படையில் தேவைப்படும் குடிநீரின் அளவு 50,000 கனமீற்றர்/நாள் என அறியப்பட்டதாகத் தெரியவருகிறது. இது எதிர்வரும் காலங்களில் எதிர்பார்க்கப்படும் சனத்தொகை வளர்ச்சிக்கேற்ப அதிகரிக்கக்கூடும். இந்நிலையில் நீண்ட காலத்திற்கான தேவையை நிறைவு செய்வதனையும் நிலைத்திருக்கக் கூடியதான நீர் வழங்கல் சேவையினை மேற்கொள்ளுவதனையும் அடிப்படையாகக்கொண்டே யாழ்ப்பாணம் - கிளிநொச்சி நீர் வழங்கல் மற்றும் சுகாதாரத் திட்டமானது 2006ஆம் ஆண்டு அரசாங்கத்தினால் முன்மொழியப்பட்டது. இதன்பிரகாரம், இரணைமடுக் குளக்கட்டு இரண்டு அடியால் உயர்த்தப்படும் வேலைகள் ஆரம்பிக்கப்பட்டுள்ளதாகவும் இதன்மூலம் குளத்தின் கொள்ளளவு அதன் தற்போதைய கொள்ளளவாகிய 1,06,500 ஏக்கர் அடியிலிருந்து 1,20,000 ஏக்கர் அடியாக அதிகரிக்கும்மென்றும் கூறப்படுகிறது. மேலும் IFAD உதவியுடன் அரசாங்கத்தினால் கீழ்க் கால்வாய்கள் அனைத்தும் மீள்கட்டப்பட்டு வருவதாகவும் இதன்மூலம் நீரைச் சிறந்த முறையில் நெற்பயிர்ச் செய்கைக்குப் பயன்படுத்தக்கூடியதாக இருக்கும்மென்றும் தெரியவருகிறது. இக்குளத்தின் கொள்ளளவு 1,20,000 ஏக்கர் அடியாக அதிகரிக்கும்போது, மேலதிகமாகச் சேமிக்கப்படுகின்ற 13,500 ஏக்கர் அடி நீரில் 12,000 ஏக்கர் அடி நீரை யாழ். குடாநாட்டு மக்களின் குடிநீர் தேவைக்குப் பாவிக்கலாம் என்ற நோக்கத்தை இத்திட்டம் கொண்டிருந்தது. அன்று விடுதலைப் புலிகள் உட்பட பல்வேறு தரப்பினரும் இத்திட்டத்தை ஏற்றுக் கொண்டிருந்தனர். எனினும், அதன் பிற்பட்ட காலங்களில் ஒரு சிலரின் சுயலாப அரசியல் காரணமாக இத்திட்டம் தடைப்பட்டிருந்தது.

இந்நிலையில், இரணைமடுக் குளத்தைப் புனரமைத்து, கிளிநொச்சி மாவட்ட விவசாய மக்களது தேவைகள் போக, எஞ்சிய நீரை யாழ். குடாநாட்டு மக்களின் குடிநீர் தேவைக்குக் கொண்டுவர வேண்டுமென்பது பலரதும் எதிர்பார்ப்பாக இருக்கின்றது. அதேநேரம், மழைக் காலத்தில் இரணைமடுக் குள நீரை யாழ்ப்பாணக் குடிநீருக்குப் பாவிக்கவேண்டும் என்றும் வரட்சிக் காலத்தில் கடல் நீரை நன்னீராக்கும் திட்டம் பயன்படுத்தப்பட வேண்டும் என்ற கருத்தும் ஒரு சிலரிடம் காணப்படுகின்றது. கடந்த 31.05.2016ஆம் திகதி யாழ். மாவட்டத்தில் நடைபெற்ற மாவட்ட ஒருங்கிணைப்புக் குழுக் கூட்டத்தில் இதற்கான தீர்மானம் மேற்கொள்ளப்பட்டதாகவும் ஊடகச் செய்திகள் குறிப்பிடுகின்றன. இது காலங்கடந்த ஞானமாக இருப்பினும், இவர்கள் விரும்பியோ, விரும்பாமலோ உடன்பட்டிருக்கின்ற நிலையில், இத்திட்டத்தை நடைமுறைப்படுத்துவதற்கு உரிய நடவடிக்கைகளை உடனடியாக எடுக்க வேண்டியுள்ளது. ஆரம்பத்திலேயே இத்திட்டத்தை நடைமுறைப்படுத்த தடைகள் ஏற்படுத்தாது இருந்திருப்பின், இன்றைக்கு இத்திட்டத்தின் மூலமான பயன்களை எமது மக்கள் ஓரளவு பெற்றிருப்பார்கள்.

யாழ்ப்பாணம், கிளிநொச்சி நீர் வழங்கல் மற்றும் சுகாதாரத்திட்டத்தின்கீழ் ஆசிய அபிவிருத்தி வங்கியின் உதவியோடு மலக்கழிவு நீரகற்றல் திட்டம் - sewerage system - யாழ்ப்பாண நகரில் மேற்கொள்ளப்படுவதற்கான ஏற்பாடுகள் செய்யப்பட்டன. ஆயினும் இரணைமடுக்குளத்திலிருந்து நீர் பெறுவதில் ஏற்பட்ட இடர்பாடு காரணமாக இத்திட்டம் கைவிடப்பட்டுள்ளது. அதேநேரம் பிரான்ஸ் நிறுவனமாகிய - AFD - யாழ்ப்பாணத்திற்கான குடிநீர் விநியோகத் திட்டம் நிறைவேற்றப்பட்ட பின்பு, மலக்கழிவு நீரகற்றல் திட்டத்திற்கு உதவுவதற்கு முன்வந்துள்ளதாகத் தெரிய வருகின்றது. இத்திட்டம் அன்றே ஏற்கப்பட்டிருந்தால், சம காலத்தில் திட்டம் முன்னெடுக்கப்பட்டிருந்தால் இன்று எமது மக்கள் இதன் பயனைப் பெற்றிருப்பார்கள். இந்நிலையில், பின்வரும் வினாக்களை நான் விடுக்க விரும்புகின்றேன்.

இரணைமடு - யாழ்ப்பாணம் குடிநீர் விநியோகத் திட்டத்தை முன்னெடுப்பதில் வேறேதும் தடைகள் உள்ளனவா என்பது குறித்து அறியத்தர முடியுமா?

அவ்வாறு தடைகள் இருப்பின், இத்திட்டத்தை முன்னெடுப்பதற்குரிய சாத்தியப்பாடுகள் என்ன என்பது பற்றி விபரிக்க முடியுமா?

தடைகள் ஏதும் இல்லாத நிலையில் இத்திட்டம் முன்னெடுக்கப்பட்டு, அதனை நிறைவு செய்யக்கூடிய காலகட்டம் குறித்துக் கூற முடியுமா?

இத்திட்டமானது ஆரம்பத்தில் முன்வைக்கப்பட்ட அம்சங்களைக் கொண்டதா அல்லது ஏதேனும் மாற்றங்களுக்கு உட்பட்டதா என்பது பற்றிக் கூற முடியுமா?

இத்திட்டத்துடன் இணைந்த சுகாதாரத் திட்டம் பற்றிய நிலைப்பாடு குறித்துக் கூற முடியுமா?

வரட்சிக் காலங்களில் யாழ். குடாநாட்டுக்கான சுத்தமான குடிநீரை வழங்குவதற்குரிய என்னென்ன மாற்று ஏற்பாடுகள் இனங்காணப்பட்டுள்ளன என்பது பற்றிக் கூற முடியுமா?

மகாவலி திட்டத்தினூடான வட மத்திய மாகாணக் கால்வாய்த் திட்டத்தின் முதலாம் கட்டம் அனூராதபுரத்தை நோக்கியதாகவும் இரண்டாம் கட்டம் வடக்கை

[மேலேயே கேள்விகள் உள்ளன]

நோக்கியதாகவும் இருக்கும் நிலையில், இத்திட்டத்தை இரணைமடு உட்பட வடக்கின் பிரதான குளங்களுடன் இணைக்கும் திட்டங்கள் முன்னெடுக்கப்படுகின்றனவா என்பது பற்றிக் கூற முடியுமா?

அத்துடன், கனகங்கையை வடக்குடன் இணைக்கும் திட்டத்தை முன்னெடுத்தால், அப்பகுதி மக்களது குடிநீர்த் தேவைகள் மாத்திரமன்றி, இரு போகங்கள் உட்பட உப உணவு உற்பத்திகளுக்கும் வசதியேற்படுவதுடன், இதனுடாக உணவு உற்பத்தியில் தன்னிறைவு காணக்கூடிய வாய்ப்புக்களும் ஏற்படும் என்பதால் இத்திட்டத்தை முன்னெடுப்பதற்குரிய சாத்தியப்பாடுகள் காணப்படுகின்றனவா என்பது பற்றிக் கூற முடியுமா?

பூநகரி குளத்திட்டம் எனக் கூறப்படும் திட்டத்தின் ஊடாக கொக்குடையான், மாலாய்ப்பு உட்பட மேலும் சிறிய மூன்று குளங்களை இணைத்து அத்திட்டத்தை உருவாக்குவதன்மூலம் அதன் கொள்ளவைக் கூட்டுவதன் ஊடாகச் சேகரிக்கப்படும் மழை நீரை விவசாயத்துக்கும் குடிநீர் வழங்கலுக்கும் பயன்படுத்திக் கொள்ளலாம். அத்துடன் இரணைமடுக் குளத்துக்கு கரிப்பட்டமுறிப்பு என்னுமிடத்தில் மேலும் ஒரு வான் கதவை அமைப்பதனுடாக மழைக் காலத்தில் நீரைச் சேமித்து வரட்சிக் காலத்தில் அதனைப் பயன்படுத்த முடியும். ஆயினும், இத்திட்டமானது 2005-2006ஆம் ஆண்டுகளில் நிதி போதாமையினால் கைவிடப்பட்டிருக்கின்றது. அதேநேரம் மண்டைக்கல்லாறு, குடமுருட்டிக்குளம், பாலியாறு ஆகிய புதிய குளங்களை இணைத்து அவற்றின் கொள்ளைவினைப் பெருக்கி அந்த நீரை விவசாயத்துக்குப் பயன்படுத்துவது ஊடாக அதனை அபிவிருத்தி செய்யலாம்.

இத்தகைய வளங்களை மேம்படுத்துவதன்மூலம் யாழ்ப்பாணக் குடாநாட்டுக்கான எதிர்காலக் குடிநீர்த் தேவையைப் பூர்த்தி செய்வதற்கு ஆய்வுகள் மேற்கொள்ளப்பட வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன்.

இங்கு என்னால் கேட்கப்பட்ட சில கேள்விகள் நீர்ப்பாசன அமைச்சுக்குரியதாக இருக்கின்றபடியால் கௌரவ அமைச்சர் ரவுப் ஹகீம் அவர்கள் நீர்ப்பாசன அமைச்சருடன் கலந்துரையாடி குறித்த விடயத்தை விரைவுபடுத்த வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். நன்றி.

மேலேயே கேள்வி 100 (தலைப்பு 100) க்குரிய கேள்வி 100

(மாண்புமிகு ரவுப் ஹகீம் - நகரத் திட்டமிடல் மற்றும் நீர்வழங்கல் அமைச்சர்)

(The Hon. Rauff Hakeem - Minister of City Planning and Water Supply)

கௌரவ சபாநாயகர் அவர்களே, கௌரவ உறுப்பினர் டக்ளஸ் தேவானந்தா அவர்கள் யாழ்ப்பாணக் குடாநாட்டுக்கான நீர் விநியோகம் பற்றியும் பூநகரிப் பிரதேசங்களுக்கான நீர் விநியோகம் பற்றியும் ஒரு நீண்ட கேள்வியை இங்கு தொடுத்தார். கேள்விக்குள்ளேயே பதில்களையும் அடக்கி அவர் இங்கு இதனை முன்வைத்திருப்பதாகத்தான் எனக்குத் தோன்றுகின்றது.

அண்மையில் இது சம்பந்தமாக வட மாகாண சபை மற்றும் பாராளுமன்றத்தைப் பிரதிநிதித்துவப்படுத்துகின்ற பிரதிநிதிகள், சிவில் சமூகப் பிரதிநிதிகள், என்னுடைய அமைச்சின் அதிகாரிகள் ஆகியோர் கிளிநொச்சி மாவட்டச்

செயலகத்தில் நீண்ட நேரம் கலந்துரையாடியுள்ளார்கள். அந்தக் கலந்துரையாடலின் பின்னணியில் இரண்டு வாரங்களுக்கு முன்பு நான் என்னுடைய அமைச்சிலே ஆசிய அபிவிருத்தி வங்கி அதிகாரிகளோடு கலந்துரையாடியுள்ளேன். இதன் அடிப்படையிலே இரணைமடுக்குளத்திலிருந்து யாழ்ப்பாணக் குடாநாட்டுக்கு நீர் வழங்கும் திட்டத்தைக் கைவிடுவதற்கான உத்தேசம் எதுவும் இல்லை.

தற்காலிகத் தீர்வாக - இடைக்காலத் தீர்வாக ஆசிய அபிவிருத்தி வங்கியின் ஒதுக்கீட்டைப் பயன்படுத்தி கடல்நீரைச் சுத்திகரித்து யாழ்ப்பாணக் குடாநாட்டுக்கு வழங்குகின்ற முயற்சிகளை முன்னெடுத்துச் செல்வதற்கு நாங்கள் உத்தேசித்திருக்கின்றோம். இருந்தாலும், நீங்கள் அறிந்தபடி கடலிலிருந்து நீரைப் பெறுகின்ற இடத்திலுள்ள மீனவர்கள் சம்பந்தமான ஒரு பிரச்சினையும் எழுந்திருக்கின்றது. அந்தப் பிரச்சினை குறித்த சுற்றாடல் அறிக்கை கவனத்திற் கொள்ளப்பட்டதன் பிறகுதான் இதை நாங்கள் அமுல்படுத்துவோம்.

அதேநேரம், இரணைமடுக்குளத்திலிருந்து நீரை யாழ்ப்பாணக் குடாநாட்டுக்குக் கொண்டுசெல்வது சம்பந்தமாக விவசாயிகளிடமும் பிரச்சினை எழுந்திருக்கின்றது. அவர்களைத் திருப்திப்படுத்துவதற்காகத்தான் இந்தக் கூட்டத்தை நாங்கள் கிளிநொச்சி மாவட்டச் செயலகத்திலே கூட்டியிருந்தோம். கிளிநொச்சி மாவட்டப் பாராளுமன்ற உறுப்பினர்கள், மாகாண சபை உறுப்பினர்கள் எல்லோரும் இந்த விடயத்திலே எதிர்ப்புக்காட்டி வருகின்றார்கள் என்பதை நாங்கள் கவனத்தில் கொண்டிருக்கிறோம். இருந்தாலும், எல்லா அரசியல் பிரதிநிதிகளையும் சிவில் சமூகப் பிரதிநிதிகளையும் திருப்திப்படுத்தி இந்த விடயத்தை அமுல்படுத்துவது சம்பந்தமாக நாங்கள் தொடர்ந்தும் ஆராய்ந்து வருகின்றோம். அதேநேரம், பூநகரிப் பிரதேசத்தில் இருக்கின்ற குளங்களை ஒருங்கிணைத்து குடிநீர்த் திட்டத்திற்குப் பயன்படுத்துவது சம்பந்தமாகவும் நீங்கள் குறிப்பிட்டீர்கள். நீங்கள் குறிப்பிட்டமாதிரி அவை நீர்ப்பாசனத் திணைக்களத்தின் அங்கீகாரத்துடன் செய்யப்படவேண்டிய விடயங்களாகும். அத்துடன், எங்களுடைய நீர் வழங்கல், வடிகாலமைப்புச் சபையின் பரிசீலனைக்கு உட்படுத்தப்பட வேண்டிய திட்டங்களில் ஒன்றாக அதுவும் அடையாளப்படுத்தப்பட்டிருக்கின்றது என்பதையும் கூறிக்கொள்ள விரும்புகின்றேன்.

மேலேயே கேள்வி 100

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)

(The Hon. Speaker)

மேலேயே கேள்வி 100

II

ஊழல் தடுப்பு அமைச்சு
சுதந்திரப் படை

அலரி மாளிகையில் காட்சிப்படுத்திய புத்தர் சிலைக்கு
ஏற்பட்ட சேதம்
DAMAGE TO BUDDHA STATUE DISPLAYED AT TEMPLE
TREES

மேலேயே கேள்வி 100

(மாண்புமிகு அநுர திலாநாயக்க)

(The Hon. Anura Dissanayake)

மேலேயே கேள்வி 100, ஸ்டீவ் கிளீவ் 23(2) டிசம்பர் 2006
புத்தர் சிலைக்கு ஊழல் தடுப்பு அமைச்சு
சுதந்திரப் படை

පසු ගිය වෙසක් දිනයේ කොළඹ කෞතුකාගාරයේ සිට අරලියගහ මන්දිරය වෙත ගෙන යන ලද ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවකට අලාභහානි සිදු වීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

පසු ගිය වෙසක් දිනයේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ පැවති පාකිස්තානයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා සමගාමීව ප්‍රදර්ශනය කිරීම සඳහා කොළඹ කෞතුකාගාරයේ සිට අනුරාධපුර යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවක් රැගෙන ගොස් ඇති බවත්, යම් කිසි හේතුවක් නිසා එම බුද්ධ ප්‍රතිමාව පෙරළී ඊට අලාභහානි සිදු වී ඇති බවත් ජනමාධ්‍ය විසින් පසු ගිය දා වාර්තා කළා.

එම අවස්ථාවේ ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒ සම්බන්ධව පරීක්ෂා කර බැලීම සඳහා කමිටු දෙකක් පත් කර ඇති බව ප්‍රකාශ වුණා. එක් කමිටුවක් අග්‍රාමාත්‍ය කාර්යාල පාර්ශ්වයෙන්ද, අනෙක සංස්කෘතික අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන්ද පත් කර ඇති බවත්, ඒවායේ ප්‍රතිඵල ඉක්මනින්ම මහජනතාවට ලබා දෙන බවත් කියැවුණා. එහෙත් එම සිදුවීමෙන් සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇති නමුදු, සිදු වූයේ කුමක්ද යන්න හෝ සිදු වී ඇති අලාභහානි පිළිබඳව නිල පැහැදිලි කිරීමක් මේ දක්වා සිදුවී නැහැ.

ගරු කථානායකතුමනි, මීට පෙරත් කෞතුකාගාරය බිඳ දාලා එහි තිබුණු ඓතිහාසික කඩු වගයක් අතුරුදහන් වුණා කියලා ප්‍රවාහනී වාර්තා වෙලා තිබුණා අපට මතකයි. කන් ගැටටෙකගේ නාටකයක් දියත් වුණා. අවසානයේදී වගඋත්තරකරුවොත් නැහැ; ඒ භාණ්ඩ ටිකත් නැහැ. ඒ වාගේම මීට කලින් අපට මතකයි කෞතුකාගාරය ස්වාභාවික ව්‍යසනයකට ලක් වුණා. ඒ නිසාත් යම් කෞතුක භාණ්ඩවලට හානි වුණා. ඒ නිසා මේ කෞතුකාගාරයේ තිබෙන ජාතික, පෞරාණික භාණ්ඩ ආරක්ෂා කර ගැනීම අප කාගේත් වගකීමක් ලෙස සලකනවා, ගරු කථානායකතුමනි.

විශේෂයෙන්ම ජාතික කෞතුකාගාරයක් යනු මිල කළ නොහැකි පුරාවස්තු තැන්පත් කර ඇති ස්ථානයක්. ඒ නිසාම ඕනෑම රටක් ඒවායේ පුරාවස්තු ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා.

එහෙත් පුරාවස්තු සම්බන්ධයෙන් ලංකාවේදී මේ අවධානය සහ ආරක්ෂාව එලෙසම ලැබේද යන්න ගැන මෙවැනි සිදුවීම්වලින් සැක මතු කරවනවා. පසු ගිය පාලන කාලයේ ජාතික කෞතුකාගාරයේ තිබුණු මිල කළ නොහැකි කඩුවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොරාගනු ලැබුවා. එහෙත් ඒ සම්බන්ධයෙන් "කන් ගැටටා" නැමැත්තා වග කිව යුතු බව කියැවුණා හැරෙන්නට සැබවින්ම සිදු වූයේ කුමක්දැයි මහජනතාව මේ වන තෙක් දන්නේ නැහැ. ඒ භාණ්ඩ මොනවාද, සිද්ධ වූයේ මොනවාද, වග කිව යුත්තේ කවුද කියලා කවුරුත් මොකුත් තවම දන්නේ නැහැ.

එසේම පසු ගිය සිදුවීම සම්බන්ධයෙන්ද මහජනතාව තුළ ඇත්තේ ව්‍යාකූලත්වයක්. විශේෂයෙන්ම වටිනා කෞතුක වස්තුවක් කෞතුකාගාරයෙන් බැහැර කිරීම නීත්‍යානුකූලද යන්න සහ එවැනි බැහැර කිරීමක් සිදු කළ හැකි නම් ඒවායේ ආරක්ෂාව පිළිබඳව වග කියන්නේ කවුද යන්න පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ජාතික කෞතුකාගාරයේ ඇති පුරාවස්තු හුදු පුද්ගලයෙකුට, ආණ්ඩුවකට අයත් දේ නොවෙයි. ඒවා රටකට, ජාතියකට අයත් සම්පත්. එබැවින් ඒවා සම්බන්ධ තීන්දු, තීරණ ගැනීමේදී බරපතළ සොයා බැලීමක් සිදු විය යුතුව තිබෙනවා. එහෙත් මෙම සිදුවීමේදී අනීතික දෙයක් සිදුවී ඇති බවත්, ඊට නිසි ක්‍රියාවලියක් අනුගමනය කෙරී නැති බවටත්, දේශපාලන බලය උපයෝගී කර ගනිමින් මෙම බුද්ධ ප්‍රතිමාව රැගෙන ගොස් ඇති බවටත් තොරතුරු පළ වී

තිබුණා. මේ තත්ත්වය තුළ පැන නඟින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

1. කෞතුකාගාරයේ සිට අරලියගහ මන්දිරයට රැගෙන යනු ලැබූ බුද්ධ ප්‍රතිමාව පිළිබඳව ඓතිහාසික තොරතුරු කවරේද?
2. අදාළ සිදුවීමේදී එම ප්‍රතිමාවට සිදු වී ඇති අලාභහානි කවරේද, ඊට වග කිව යුත්තේ කවුද?
3. මෙම ප්‍රතිමාව බැහැරට රැගෙන යාමට අනුමැතිය ඉල්ලා ඇත්තේ කවුරුන් විසින්ද, අවසර ලබා දී ඇත්තේ කවුරුන් විසින්ද?
4. අවසර ලබා ගැනීමකින් තොරව රැගෙන ගොස් තිබේ නම් ඒ කවුරුන් විසින්ද?
5. මෙම සිදුවීම සම්බන්ධයෙන් පත් කරන ලද කමිටු දෙකෙහි වාර්තා මෙම සභාව හමුවට ඉදිරිපත් කරන්නේද?
6. ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා අනුගමනය කිරීමට අපේක්ෂා කරන්නා වූ ක්‍රියා මාර්ග කවරේද?

බොහොම ස්තියුතිය, ගරු කථානායකතුමනි.

ගරු එස්.බී. නාවින්න මහතා (ආභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.பி. நாவினன் - உள்ளக அபிவிருத்தி, வடமேல் அபிவிருத்தி மற்றும் கலாச்சார அபிவிருத்தி அமைச்சர்)

(The Hon. S.B. Nawinne - Minister of Internal Affairs, Wayamba Development and Cultural Affairs)

ගරු කථානායකතුමනි, අනුරු දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.

1. ක්‍රි.ව. 9වන සියවසට අයත්, අනුරාධපුරයේ වෙහෙරගල සිරිසභනබෝ පුරාණ වෙහෙර බිමෙන් සොයා ගන්නා ලද සමාධි පිළිම වහන්සේ නමකි.
2. බුදු පිළිමය පාදස්ථලයෙන් ලිස්සා ගොස් පිළිමයේ පද්මාසනය වම් පසටත්, සිරස්පත දකුණු පසටත් වන සේ පිළිම වහන්සේ ද සමඟින් වීදුරු අල්මාරිය තුළම රැඳී තිබිණි. මෙම සිරස්පත බුදු පිළිමයට සවි කර තිබී ඇත්තේ එකල භාවිත කළ කිසියම් ඇලවීම් මාධ්‍යයක් මඟිනි. මෙම බුදු පිළිමය අරලියගහ මන්දිරයට වැඩම කරවන ලද්දේ, බුද්ධ රශ්මී වෙසක් කලාපයට සමගාමීව එහිදී ප්‍රදර්ශනය කරනු ලැබූ පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයෙන් වැඩම කරනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේලාට උපහාර වශයෙන් තැන්පත් කිරීමටය.

ගෙන යන අවස්ථාවේදීත් බුදු පිළිමයේ සිරස්පත ඇලවීම් මාධ්‍යය දුර්වල වී තිබූ බැව් නිරීක්ෂණය වී ඇත. මෙම සිරස්පත බුදු පිළිමය නිර්මාණය කරන අවස්ථාවේම එයට වාත්තුකර තිබූ එකක් නොවේ. එය වෙනමම නිර්මාණය කර එම පිළිම වහන්සේට ඇලවීම් මාධ්‍යයක් මඟින් සම්බන්ධ කර තිබී ඇත.

ඒ අනුව, මෙම පිළිම වහන්සේට සිදු වූ හානිය ලෙස දැක්විය හැක්කේ එම පිළිම වහන්සේට සවි කර තිබූ සිරස්පත ගැලවී වෙන් වීමයි. එය සිදුවී ඇත්තේ අතීතයේ භාවිත කර තිබූ ඇලවීම් මාධ්‍යය ශක්තියෙන් දුර්වල වීම නිසා, එය අරලියගහ මන්දිරයේ තැන්පත් කර තිබුණ අවස්ථාවේ සිදු වූ සුළු සෙලවීමකින් සිරස්පත ගැලවී යෑමකිනි. බිමට එලා තිබූ ඇතිරිලි නැවත සකස් කිරීමේදී නොදැනුවත්කමින් මෙම සුළු සෙලවීම් සිදුවී ඇති බැව් නිරීක්ෂණය වන බැවින්, වේතනාත්මකව කළ අලාභ හානියක් නොවන බැවින්, මීට කිසිවෙක් වග කිව යුතු යැයි ප්‍රකාශ කිරීම සාධාරණ නොවේ.

[ගරු එස්.බී. නාවින්න මහතා]

3. මෙම පිළිමය කෞතුකාගාරයෙන් බැහැරට ගෙන ගොස් ප්‍රදර්ශනය කිරීමට ඉල්ලා සිටින ලද්දේ, අග්‍රාමාත්‍ය කාර්යාලය විසිනි. එම අවසරය ලබා දෙන ලද්දේ, සංස්කෘතික විෂයභාර අමාත්‍යවරයා හැටියට මා විසිනි.
4. ඉහත 3 පිළිතුර අනුව පැන නොනගී.
5. මුල් අවස්ථාවේදී අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ පිළිබඳව පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බැව් මා වෙත සන්නිවේදනය වී නොතිබුණ බැවින් මගේ අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මා විසින් තීරණය කර තිබිණි. නමුත්, අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බැව් දැන ගැනීමට ලැබීමෙන් පසුව එකම සාක්ෂි මූලාශ්‍ර පදනම් කරගෙන පරීක්ෂණ දෙකක් පැවැත්වීම අවශ්‍ය නොවන බැවින් මගේ අමාත්‍යාංශ කමිටුව කටයුතු කරගෙන යෑම අත්හැර දමන ලදී. ඒ වෙනුවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරීක්ෂණ කමිටුවට සහාය දීමට තීරණය කරන ලදී.
6. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් පත්කරන ලද කමිටු වාර්තාව අනුව ගන්නා ලද තීරණ පිළිබඳව ඉදිරියේදී එම කාර්යාලය විසින් මා දැනුවත් කරනු ලබනු ඇත. කෙසේවෙතත්, මෙම පිළිම වහන්සේ මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ මැදිරි අංක 3 හි මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.
7. සර්වඥ ධාතුන් වහන්සේලා මෙරටට විදේශයක සිට වැඩම කරන අවස්ථාවක් වැනි විශේෂ අවස්ථාවක හැර මෙවැනි කෞතුක වස්තු කෞතුකාගාරයෙන් පිටතට රැගෙන නොයෑමේ පවතින කෞතුකාගාර සම්මුති ඉදිරියටත් පවත්වාගෙන යෑමට කටයුතු කිරීම.

ගරු අනුර දිසානායක මහතා
 (මාණ්ඩුමුතු අනුරා නිලාභායාසිරිසිංහ)
 (The Hon. Anura Dissanayake)

ගරු ඇමතිතුමනි, පැහැදිලි හා දීර්ඝ පිළිතුරක් ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තූතියි වන්න වනවා.

ගරු කථානායකතුමනි, ඓතිහාසිකත්වය රඳා පවතින්නේ ඒ අලවන ලද දේත් ඇතුළුව එහි තිබෙන සියල්ලත් එක්ක තමයි. ගරු ඇමතිතුමනි, ඓතිහාසික භාණ්ඩයක අලවා තිබෙන දෙයක් වෙන් වූණාට පසු, නැවත මල්ටිබොන්ඩ් දාලා ඇලවීමට ඒ ඓතිහාසික වටිනාකම ආරක්ෂා වෙන්නේ නැහැ. ගරු කථානායකතුමනි, දැන් ගරු ඇමතිතුමා කියන පරිදි නැවත අපට පුළුවන්, "අලෙවිවොත් අලෙවිවමයි" කියලා මල්ටිබොන්ඩ් ටිකක් දාලා අලවන්න. හැබැයි, ඒක සාධාරණ නැහැ.

ගරු කථානායකතුමනි, මේ පිළිම වහන්සේ දුර්වල ලෙස අලවා තිබුණා නම්, සුළු සෙලවීමකදී පවා අනතුරක් විය හැකි බව දැනගෙන තිබුණා නම්, එවැනි පිළිම වහන්සේ නමක් එතැනින් පිටතට රැගෙන යෑම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නය මතු වන්නේ. මොකද, එවැනි දුර්වල ඇලවීමක් සහිතව ඒ පිළිමය තිබෙන නිසා. ඒ නිසා අඩුව තරමින්, යම් භාතියට ලක් විය හැකි යැයි කියලා හඳුනා ගෙන තිබෙන භාණ්ඩවත් පිටතට රැගෙන යෑමට ඉඩ ලබා නොදීමේ තීරණයක් ඔබතුමන්ලා ගත යුතුය කියලායි මම හිතන්නේ.

ගරු එස්.බී. නාවින්න මහතා
 (මාණ්ඩුමුතු ආර්.ඒ. ආර්චන්ද්‍රසේන)
 (The Hon. S.B. Nawinne)

මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම මේ පිළිම වහන්සේ ඒ ස්ථානයේ තැන්පත් කළ අවස්ථාවේ අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ, ඒ සිරස්පත screw නොකර, අලවා තිබෙන බව. මේ පිළිම වහන්සේ කුඩා වීදුරු showcase එකක් ඇතුළේ තමයි තිබුණේ. පොඩි සෙලවීමක් නිසා තමයි මේ කොටස පැත්තකට හැරිලා

තිබෙන්නේ. නමුත්, මේ පිළිම වහන්සේ එළියට වැටිලා නැහැ, ඒ showcase එක ඇතුළේමයි තිබුණේ. මේ පිළිම වහන්සේ බොහෝම පැරණි එකක් නිසා ඒ අලවන ලද ද්‍රව්‍යවල සිදු වූ වේලීමක් නිසා ඒ කොටස ගැලවෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම ඒ අවස්ථාවේ එය බලන්න ගියා. කෙසේ වෙතත්, මේ පිළිම වහන්සේ හරිගස්සලා නැවත වරක් ඒ විධියටම තැන්පත් කලා. එහෙම කරලා අද මේ පිළිම වහන්සේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා (අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා)
 (මාණ්ඩුමුතු රාණිල් වික්‍රමසිංහ - பிரதம அமைச்சரும் தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார அலுவல்கள் அமைச்சரும்)
 (The Hon. Ranil Wickremesinghe - Prime Minister, Minister of National Policies and Economic Affairs)

පාකිස්තානයේ තක්ෂිලා නුවර සිට සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කළ අවස්ථාවේදී, මම තමයි ඒ කමිටුවේ ප්‍රධානත්වය ගත්තේ. පාකිස්තානයෙන් ඉල්ලීමක් කලා, ලංකාවේ කෞතුකාගාරයෙන් ඔබේදී ප්‍රතිමාවක් හෝ ඒ හා සමාන දෙයක් ප්‍රදර්ශනයට තියන්න කියලා.

ඒ අනුව පිළිමයක් ලබා ගැනීමට මගේ කාර්යාලයෙන් ගරු සංස්කෘතික කටයුතු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කලා. කෞතුකාගාරයේ නිලධාරීන් ඒ සඳහා මේ පිළිමය නම් කරලා තිබුණා. ඒ පිළිමය ගෙන එද්දී සිරස්පත අලවා තිබෙන බව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා තමයි මේ පිළිමයට හානි සිද්ධ වූණේ. ඇත්ත වශයෙන්ම ගරු මන්ත්‍රීතුමා කියපු වැදගත් කරණයක් තිබෙනවා. ඒ අනුව, මීට පස්සේ ඒ විධියට අලවා තිබෙන කෞතුක භාණ්ඩ ගැන වෙනම ලැයිස්තුවක් හදන එක හොඳයි. නැත්නම් ඉදිරියේදීත් මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මම හිතන විධියට විටින් විට කෞතුකාගාරයේ තිබෙන එක එක භාණ්ඩවල යම් යම් කොටස්වල මෙවැනි ඇලවීම් කරලා තිබෙනවා. ඉතින් අපි ඒවා දැනගන්න ඕනෑ. අපි ආපසු ඒ බුදු පිළිමය කෞතුකාගාරයට ගෙනහින් දුන්නා. ඇත්ත වශයෙන්ම මෙවැනි ක්‍රියා ඕනෑම රටක සිද්ධ වෙනවා. කෞතුකාගාරයකින් කෞතුක වස්තුවක් ගෙනැල්ලා ආපසු ඒක කෞතුකාගාරයටම බාර දෙනවා. නමුත් ලංකාවේ තිබුණු ක්‍රමයක් හැටියට, කෞතුකාගාරයෙන් ගෙන ගියාට පස්සේ ආපසු කෞතුකාගාරයට බාර දුන්නේ නැහැ. ඒ භාණ්ඩ කොහේ ගියාද කියලා දන්නේ නැහැ. "කන්ගැට්ටා" වාගේ අය තමයි පසු ගිය කාලයේ කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ ගෙන ගිහින් තිබුණේ. ඒ ක්‍රමය දැන් සිද්ධ වෙන්නේ නැහැ. අපි කෞතුකාගාරයෙන් ගත්ත සෑම භාණ්ඩයක්ම නැවතත් බාරදීම තිබෙනවා. අපි ඒ භාණ්ඩ ආරක්ෂා කරන්න ඕනෑ. සංස්කෘතික ඇමතිතුමාත්, අධ්‍යාපන ඇමතිතුමාත්, දැන් පුරාවිද්‍යා වැඩ කටයුතු කරන ගමන් කෞතුකාගාරය ආරක්ෂා කරන්නත් වැඩ කරගෙන යනවා. ඒ වාගේම ජාතික කෞතුකාගාරය සහ ජාතික කලාභවන සඳහා එක මණ්ඩලයක් ඇති කරන්නත් කටයුතු කරගෙන යනවා. දැනට එක එක නිලධාරීන් විතරයි මේ ආයතන පාලනය කරන්නේ. ඒ මණ්ඩලය යටතේ මේ ආයතන පාලනය කරන්නත් දැන් අපි සාකච්ඡා කරගෙන යනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම

பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழுக் கூட்டம்
 MEETING OF COMMITTEE ON PARLIAMENTARY BUSINESS

ගරු කථානායකතුමා
 (මාණ්ඩුමුතු ජපාභායාසිරිසිංහ)
 (The Hon. Speaker)

2016 ජූනි මස 09 වන බ්‍රහස්පතින්දා, එනම් අද දින අපර භාග 1.30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක්

මාගේ නිල කාර්යයේදී පැවැත්වීමට නියමිත බැවින්, ඊට සහභාගි වන ලෙස ගරු සභික මන්ත්‍රීවරුන් සියලු දෙනාටම මෙයින් දැනුම්දීමට කැමැත්තෙමි.

මිලභට, අද දින නායක පත්‍රයට අනුව, මුදල් අමාත්‍ය ගරු රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම.

ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.

මුදල් අමාත්‍යවරයා කෙරෙහි විශ්වාස භංගත්වය
நிதியமைச்சர் மீதான நம்பிக்கையின்மை
VOTE OF NO CONFIDENCE ON MINISTER OF FINANCE

[ප්‍ර.භා. 10.00]

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(**மாண்புமிகு தினேஷ் குணவர்தன**)
(**The Hon. Dinesh Gunawardena**)

ගරු කථානායකතුමනි, ඒකාබද්ධ විපක්ෂයේ අප සියලු දෙනා විසින් අත්සන් කරන ලද මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව මා ඉදිරිපත් කරනවා. මෙම යෝජනාවේ ඉංග්‍රීසි සහ දෙමළ පරිවර්තන හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

- ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
- ගරු ඩිලස් අලහප්පෙරුම මහතා
- ගරු වාසුදේව නානායකකර මහතා
- ගරු වමල් රාජපක්ෂ මහතා
- ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
- ගරු ගාමිණී ලොකුගේ මහතා
- ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
- ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා
- ගරු විජිත බේරුගොඩ මහතා
- ගරු විමලවීර දිසානායක මහතා
- ගරු ජානක වක්කුඹුර මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා
- ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
- ගරු කනක හේරත් මහතා
- ගරු සිසිර ජයකොඩි මහතා
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා
- ගරු කංචන විජේසේකර මහතා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
- ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
- ගරු සී. බී. රත්නායක මහතා
- ගරු එස්. ප්‍රේමරත්න මහතා
- ගරු ජයන්ත සමරවීර මහතා
- ගරු ලොහාන් රත්වත්තේ මහතා
- ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
- ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
- ගරු සාලින්ද දිසානායක මහතා
- ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
- ගරු ජොන්සන් ප්‍රනාන්දු මහතා
- ගරු වීරකුමාර දිසානායක මහතා
- ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
- ගරු කුමාර වෙල්ගම මහතා
- ගරු වන්දසිරි ගජදීර මහතා

ගරු බන්දුල ගුණවර්ධන මහතා,- මුදල් අමාත්‍ය ගරු රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංගත්වය,- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 148 වැනි ව්‍යවස්ථාවට අනුව, රජයේ මුදල් කටයුතු පිළිබඳව පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන බැවින් ද, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි ලා ප්‍රධානතම උපකරණය වන වාර්ෂික අයවැය ලේඛනය මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් වනවිට, ඉතා විස්තරාත්මකව, විනිවිද භාවයකින්, උපරිම විශ්වාසය රැකෙන පරිදි, සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානතම යුතුකම හා වගකීම වන්නේ නමුදු, 2016 අයවැය ලේඛනය සම්මත කිරීමේදී මුදල් අමාත්‍යවරයා, දුර්නිරූපණයක් තුළින් පාර්ලිමේන්තුව හා මහජනතාව නොමඟ යවා එකී අයවැය ලේඛනය හුදු ප්‍රලාපයක් බවට පත් කළ බැවින් ද;

රටෙහි සමස්ත නිමවුම, ආදායම්, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම් හා ආයෝජන වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි බරපතල හානිකර බලපෑම් ඇතිකොට, සමස්ත ආර්ථිකයම මුළුමනින්ම විනාශය කරා ගෙන යමින්, හිතුවක්කාරී, අනම්‍ය හා අත්තනෝමතික රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසාවෙන් ද;

ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් ආනයන උද්ධමනකාරී පීඩනයක් වර්ධනය වන අතර, රට සතු නිල විදේශ සංචිත ඉතා දරුණු ලෙස පහත වැටීමෙන්, ආර්ථිකය පමණට වඩා රත්වී, අවදානම් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් ද;

ස්වේච්ඡා ණය ශ්‍රේණිගත කිරීමේදී (බීච් ඊඑම්) ශ්‍රී ලංකාව B+ නියෝධාත්මක (සෘණ) තත්ත්වයකට ශ්‍රේණිගත වීමෙන්, ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව අවදානම තත්ත්වයකට රට ඇද දමා ඇති හෙයින් ද;

2016ක් වූ ජනවාරි 30 දින, “දිනමිණ” ජාතික පුවත්පතෙහි මුල් පිටුවෙහි මුල් පුවත්, "ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදීමක් - විදේශීය ආයෝජකයින් මෙරට බැංකුවල ඩොලර් බිලියන 1.2ක් තැන්පත් කරලා" යනුවෙන් මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලොවපුරා ප්‍රචාරය කොට ඇති නමුදු දැවැන්ත විනිමය ප්‍රවාහයක් බැංකු තුළට ගලා නොආ බව මූල්‍ය හා බැංකු වෙළෙඳ පොළ සඳහන් කරන බැවින් ද;

"මහින්දගේ ආණ්ඩුව ගත් තව කෝටි ලක්ෂයකට වැඩි ගනනක් ගිණුම්ගත වී නැති" බව මුදල් අමාත්‍යවරයා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කරන ලද බරපතල ප්‍රකාශය මඟින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ විධිවිධාන, දැනුවත්ව හෝ නොදැනුවත්ව කඩ කොට ඇති බැවින් ද;

මුදල් අමාත්‍ය ගරු රවි කරුණානායක මහතා පිළිබඳ මෙම ගරු සභාවේ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම නොමැති බැවින්, තවදුරටත් මුදල් අමාත්‍යවරයා විසින් එම ධුරයේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසය භංග වී ඇති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි."

යෝජනාවේ දෙමළ පරිවර්තනය
பிரேரணையினது தமிழ் மொழிபெயர்ப்பு
TAMIL TRANSLATION OF THE MOTION

- கௌரவ தினேஷ் குணவர்தன
- கௌரவ டலஸ் அழகப்பெரும
- கௌரவ வாசுதேவ நாணாயக்கார
- கௌரவ சமல் ராஜபக்ச
- கௌரவ மஹிந்தானந்த அலுத்தகமகே
- கௌரவ காமினி லொக்குகே
- கௌரவ மஹிந்த யாப்பா அபேவர்தன
- கௌரவ உதய பிரபாத் கம்மன்பில
- கௌரவ விஜித் பேருகொட
- கௌரவ விமலவீர திசாநாயக்க
- கௌரவ ஜானக வக்தும்புர
- கௌரவ எஸ்.சீ. முத்துகுமாரண
- கௌரவ தாரக்க பாலசூரிய
- கௌரவ செஹான் சேமசிங்க
- கௌரவ கெஹெலிய ரம்புக்வேல்வ
- கௌரவ கனக ஹேரத்
- கௌரவ சிசிர ஜயகொடி
- கௌரவ பியல் நிசாந்த த சில்வா
- கௌரவ கஞ்சன விஜேசேகர

[09:45 டிஸ்சர்ஸ் ஹவுஸ் ஓபன்]

கௌரவ இந்திக அருருத்த ஹோரத்
கௌரவ (திருமதி) ஸ்ரீயாணி விஜேவிக்கிரம
கௌரவ சி.பி. ரத்நாயக்க
கௌரவ எஸ். பிரேமரத்ன
கௌரவ ஜயந்த சமரவீர
கௌரவ லொஹான் ரத்வத்தே
கௌரவ ஈ. ரஞ்சித் த சோய்சா
கௌரவ பத்ம உதயசாந்த குணசேகர
கௌரவ சாலிந்த திசாநாயக்க
கௌரவ (வைத்திய கலாநிதி) ரமேஷ் பதிரண
கௌரவ ஜோன்ஸ்டன் பர்னாந்து
கௌரவ வீரகுமார திசாநாயக்க
கௌரவ மொஹான் பிரியதர்ஷன த சில்வா
கௌரவ குமார வெல்கம
கௌரவ சந்திரசிரி கஜதீர்

கௌரவ பந்துல குணவர்தன,- நிதியமைச்சர் கௌரவ ரவி கருணாநாயக்க மீதான நம்பிக்கையின்மை,- அரசியலமைப்பின் 148 ஆவது உறுப்புரையின் பிரகாரம் அரசு நிதி நடவடிக்கைகள் மீதான முழுமையான அதிகாரத்தை பாராளுமன்றம் கொண்டுள்ளதனாலும், அரசு நிதி முகாமைத்துவத்தின் பிரதானமான கருவியான வருடாந்த வரவு - செலவுத் திட்ட அறிக்கையினை இந்த உயரிய சபைக்கு சமர்ப்பிக்கையில், மிகவும் விபரமாக, வெளிப்படைத்தன்மையுடன், உயரிய நம்பிக்கையினை ஏற்படுத்தும் வகையில் உண்மையான விதத்தில் சமர்ப்பிப்பது நிதி அமைச்சரின் பிரதான கடமையும் பொறுப்புமாக காணப்பட்டபோதிலும், 2016 வரவு-செலவுத் திட்ட அறிக்கையை நிறைவேற்றுகையில் நிதி அமைச்சர், தவறான வெளிக்காட்டல் மூலம் பாராளுமன்றத்தையும் பொதுமக்களையும் தவறான வழியில் இட்டுச்சென்று, குறித்த வரவு - செலவுத் திட்ட அறிக்கையினை வெறுமனே பொருளற்ற ஒரு பிதற்றலாக ஆக்கியுள்ளதனாலும்;

நாட்டின் முழுமொத்த உற்பத்தி, வருமானம், வேலைவாய்ப்பு, விலை மட்டங்கள், சென்மதி நிலுவை, சேமிப்புக்கள் மற்றும் முதலீடுகள் போன்ற பேரண்டப் பொருளாதார மாறிகள் தொடர்பில் பாரிய பாதகமான தாக்கத்தை ஏற்படுத்தி, முழுமொத்தப் பொருளாதாரத்தையும் அழிவுப் பாதையில் இட்டுச் சென்று, பிடிவாதமான, நெகிழ்வுத்தன்மையற்ற, தான்தோன்றித் தனமான அரசு நிதி முகாமைத்துவக் கொள்கையினைக் கடைப்பிடிப்பதனாலும்;

இலங்கை ரூபாய் தொடர்ச்சியாக பெறுமதி இறக்கத்துக்கு உள்ளாகி, இறக்குமதியின் மீதான பணவீக்க அழுத்தம் அதிகரிப்பதுடன், நாட்டுக்குச் சொந்தமான உத்தியோகபூர்வ வெளிநாட்டு ஒதுக்குகள் பாரியளவில் வீழ்ச்சியடைவதால், பொருளாதாரம் அளவுக்கதிகமாக நெருக்கடிக்குள்ளாகி, இடரானதொரு நிலைமை உருவாகியுள்ளமையினாலும்;

இறைமைக் கடன் தரப்படுத்தலின்போது (பிச் ரேடிங்) இலங்கை B+ எதிர்மறை (மறை) நிலையில் தரப்படுத்தப் பட்டுள்ளமையால், இலங்கையினால் கடனைத் திருப்பிச் செலுத்துவதற்கான இயலுமை தொடர்பில் நாட்டை ஆபத்தான நிலைமைக்கு ஆளாக்கியுள்ளமையினாலும்;

2016 சனவரி 30ஆந் திகதி, தினமின தேசிய பத்திரிகையின் முதற் பக்கத்தில் தலைப்புச் செய்தியில் "அரசாங்கத்தின் நிதிக் கொள்கை தொடர்பில் திருப்தி - வெளிநாட்டு முதலீட்டாளர்கள் இந்நாட்டு வங்கிகளில் டொலர் 1.2 பில்லியனை வைப்பிலிட்டுள்ளனர்" எனும் நிதி அமைச்சரின் கூற்று உலகம் பூராவும் விளம்பரப்படுத்தப்பட்டுள்ளபோதிலும், பாரியளவில் செலாவணி வங்கிகளுக்கு உட்பாய்ச்சப்படவில்லை என நிதி மற்றும் வங்கிச் சந்தைகள் குறிப்பிடுவதினாலும்;

"மஹிந்தவின் அரசாங்கம் பெற்றுக்கொண்ட மேலும் ஓர் இலட்சம் கோடிக்கும் அதிகமான பணம் கணக்குகளில் இடப்படவில்லை" என நிதி அமைச்சர் செய்தியாளர்களுடனான விசேட கலந்துரையாடலின்போது விடுத்த பாரதூரமான கூற்றினால் அரசு நிதி முகாமைத்துவ (பொறுப்புக்கள்) சட்டத்தின் ஏற்பாடுகளை, வேண்டுமென்றோ அல்லது அறியாமலோ மீறியுள்ளமையாலும்;

நிதி அமைச்சர் கௌரவ ரவி கருணாநாயக்க தொடர்பில் இந்த உயரிய சபை நம்பிக்கையினை முழுமையாக இழந்துள்ளமையால், தொடர்ந்தும், அவர் நிதி அமைச்சர் பதவியை வகிப்பதற்கான இயலுமை தொடர்பில் நம்பிக்கையை இழந்துள்ளார் என இப் பாராளுமன்றம் கருதுகின்றது.

செய்தல்கள் ஓய்வூதிய பரிசீலனை பிரேரணையினது ஆங்கில மொழிபெயர்ப்பு ENGLISH TRANSLATION OF THE MOTION

"Hon. Dinesh Gunawardena
Hon. Dullas Alahapperuma
Hon. Vasudeva Nanayakkara
Hon. Chamal Rajapaksa
Hon. Mahindananda Aluthgamage
Hon. Gamini Lokuge
Hon. Mahinda Yapa Abeywardena
Hon. Udaya Prabhath Gammanpila
Hon. Vijitha Berugoda
Hon. D.T.W. Wimalaweera Dissanayaka
Hon. Janaka Wakkumbura
Hon. S. C. Mutukumarana
Hon. Tharaka Balasuriya
Hon. Shehan Semasinghe
Hon. Keheliya Rambukwella
Hon. Kanaka Herath
Hon. Sisira Jayakody
Hon. Piyal Nishantha De Silva
Hon. Kanchana Wijesekera
Hon. Indika Anuruddha Herath
Hon. (Mrs.) Sriyani Wijewickrama
Hon. C. B. Rathnayake
Hon. S. Premarathna
Hon. Jayantha Samaraweera
Hon. Lohan Ratwatte
Hon. T. Ranjith De Zoysa
Hon. R.M. Padma Udhayashantha Gunasekera
Hon. Salinda Dissanayake
Hon. (Dr.) Ramesh Pathirana
Hon. Johnston Fernando
Hon. Weerakumara Dissanayake
Hon. Mohan Priyadarshana De Silva
Hon. Kumara Welgama
Hon. Chandrasiri Gajadeera
Hon. Bandula Gunawardane,

- Vote of No Confidence on the Hon. Ravi Karunanayake, Minister of Finance,- Whereas Parliament shall have full control over public finance in terms of Article 148 of the Constitution, and whereas in passing the 2016 budget, the Minister of Finance misled the Parliament and the general public through misrepresentation and made the budget a mere fabrication even though it is the primary duty and responsibility of the Minister of Finance to present the annual budget, the key instrument in the management of public finance, in a highly detailed manner with transparency, maximum credibility and accuracy when it is presented to this august Assembly;

And whereas an arbitrary, inflexible and capricious public finance management policy is followed causing seriously damaging impact on the macro economic variables of the country such as the total output, income, employment, price levels, balance of payment, savings and investments, leading the entire economy towards total destruction;

And whereas an import inflationary pressure is building as the Sri Lankan rupee continues to depreciate and a vulnerable situation has been created with the overheating of the economy as a result of severe depletion of the official foreign reserves held by the country;

And whereas Sri Lanka has been dragged into a vulnerable situation in relation to the debt repayment capacity of the country with the B+ negative outlook (minus) rating of Sri Lanka in the sovereign credit rating (Fitch Rating);

And whereas the financial and banking market states that no massive influx of foreign exchange to the banks took place even though a statement made by the Minister of Finance published in the national newspaper "Dinamina" of 30th January 2016 on the front page with the headline "Pleased with the financial policy of the government - Foreign investors have deposited 1.2 billion dollars in local banks" has been given worldwide publicity;

And whereas the Minister of Finance has intentionally or unintentionally violated the provisions of the Fiscal Management (Responsibility) Act through the serious statement "Over another hundred thousand crores taken by the Mahinda's government has not been accounted", made by holding a special press briefing;

That this Parliament resolves that it has lost confidence in the competence of the Minister of Finance to function further in that office as the Minister of Finance, Hon. Ravi Karunanayake has totally lost credibility in this august Assembly."

ගරු කථානායකතුමා, මේ යෝජනාවට අත්සන් කළ ගරු මන්ත්‍රීතුමන්ලා ඒකාබද්ධ විපක්ෂයයි නියෝජනය කරන්නේ. ඊයේ අපි බලාපොරොත්තු වුණු ආකාරයට මෙම විවාදය පවත්වන්න අපට බැරිව ගියා. මෑත ඉතිහාසයේ පළමු වරට තාක්ෂණික බිඳ වැටීමක් හේතුවෙන් පාර්ලිමේන්තු විවාද කල් දමන්නට සිදු වුණා. මුදල් ඇමතිවරයෙකුට විරුද්ධව යෝජනාවක් ගෙනාපු අවස්ථාවක ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය කල් දමන්නට සිදු වුණු, ලෝකයේ එකම අවස්ථාව මෙයයි.

ගරු කථානායකතුමා, අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට හිමි බලයක්. නමුත් අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තුව නොමඟ යවා, රට නොමඟ යවා තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා ලේඛන සියල්ල වැරදියි. රට බංකොලොත් තත්ත්වයකට පත් කර තිබෙන මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හෙලිදරවු කිරීම අපි රට වෙනුවෙන් ඉෂ්ට කළ යුතු කාර්යයක්.

ගරු කථානායකතුමා, අපි කථික ලැයිස්තුවක් දීලා තිබෙනවා. අද දින රැස්වීම් පැවැත්වෙන කාල සීමාව තවත් පැය දෙකහමාරකින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අපට ලැබෙන කාල වෙලාව වැඩි විය යුතුයි. මෙම යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රීතුමන්ලාට කථා කරන්න තිබෙන වෙලාවේ වැඩිවීමක් සිදු නොකර, වෙලාව මංකොල්ලකෑමක් සිදු කිරීමේ උත්සාහයක් පවතිනවා. මම කනගාටුවෙන් කියනවා, මේ මංකොල්ලකෑම දැන් හැම තැනම සිදු වෙමින් යන බව. අපේ භාණ්ඩාගාරයේ සිට හැම තැනම මංකොල්ලකෑම සිදු වෙනවා. පාර්ලිමේන්තුවේත් අපට වෙන් කර තිබෙන වෙලාව දැන් මංකොල්ල කන්න හදනවා.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමිලු පාඨාඥායකර් අචාර්කර්*)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමා, මම ඒ ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි. මෙහිදී මංකොල්ලකෑමක් සිදු වෙලා නැහැ.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(*මාණ්ඩුමිලු තිනේෂ් ජුනාචාර්තන*)
(The Hon. Dinesh Gunawardena)
සිදු වෙලා තිබෙනවා. මම -

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමිලු පාඨාඥායකර් අචාර්කර්*)
(The Hon. Speaker)

මට ඒ ගැන පැහැදිලි කරන්න ඉඩ දෙන්න, ගරු මන්ත්‍රීතුමා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(*මාණ්ඩුමිලු තිනේෂ් ජුනාචාර්තන*)
(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමා, ඒකාබද්ධ විපක්ෂය හැටියට අපට විනාඩි 120ක කාල වෙලාවක් වෙන් කරන ලෙස ඉල්ලීමක් මම ඔබතුමාට භාර දුන්නා.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමිලු පාඨාඥායකර් අචාර්කර්*)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා වාඩිවෙන්න. මට ඒ ගැන පැහැදිලි කරන්න ඉඩ දෙන්න.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(*මාණ්ඩුමිලු තිනේෂ් ජුනාචාර්තන*)
(The Hon. Dinesh Gunawardena)

මම කථා කරන්නේ මගේ වෙලාවේ නේ, ඔබතුමා මගේ කාලය ගන්නයි හදන්නේ. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමිලු පාඨාඥායකර් අචාර්කර්*)
(The Hon. Speaker)

ඔබතුමා සඳහන් කළ දෙයක් ගැනයි මම පැහැදිලි කරන්නේ.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(*මාණ්ඩුමිලු ලක්ෂ්මන් කිරිඇල්ල*)
(The Hon. Lakshman Kiriella)

නැහී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමිලු පාඨාඥායකර් අචාර්කර්*)
(The Hon. Speaker)

ගරු සභානායකතුමා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(*මාණ්ඩුමිලු තිනේෂ් ජුනාචාර්තන*)
(The Hon. Dinesh Gunawardena)

අපේ වෙලාව දෙන්න. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමිලු පාඨාඥායකර් අචාර්කර්*)
(The Hon. Speaker)

ඒක මම හදලා දෙන්නම්. ගරු සභානායකතුමා කථා කරන්න.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(*මාණ්ඩුමිලු ලක්ෂ්මන් කිරිඇල්ල*)
(The Hon. Lakshman Kiriella)

ගරු කථානායකතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කරලා තිබෙනවා නම් විනාඩි 120ක් දෙනවා. එතුමා අත්සන් කරලාත් නැහැ. [සෝෂා කිරීම්] මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේක අත්සන් කරලා නැහැ. [සෝෂා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එක්සත් ජනතා නිදහස් සන්ධානයට විනාඩි 144ක් දීලා තිබෙනවා. එයින් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ලාගේ කණ්ඩායමට විනාඩි 80ක් දීලා තිබෙනවා. [බාධා කිරීම්] අනෙක් ප්‍රශ්න මට විසඳන්න බැහැ. පක්ෂයේ ප්‍රශ්න මට විසඳන්න බැහැ. ඒක තමුන්තාන්සේලා පක්ෂය ඇතුළෙන් විසඳා ගන්න.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමනි, මා අද උදේ ඔබතුමාගේ නිල කාමරයට ඇවිල්ලා අපේ කමික මන්ත්‍රීවරුන්ට ලබා දෙන කාල වේලාවේ එකතුව විනාඩි 120ක් ලෙස සකස් කළ අදාළ ලැයිස්තුව ඔබතුමාටත්, මහ ලේකම්තුමාටත් භාර දුන්නා. අපි ඊයේ දිනයේත් වේලාව වැඩි කරගෙන තිබුණේ මේ ප්‍රශ්නය විසඳන්නයි. ඒ නිසා අපේ වේලාව මංකොල්ල කන්නේ නැතිව වෙන ඕනෑ තැනකින් වේලාව ලබා ගන්න.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඊයේ දිනයට වඩා අද වේලාව දීලා තිබෙනවා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

අපේ වේලාව මංකොල්ල කන්න එපා.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

තමුන්තාන්සේලාට ඊයේ දිනයට වඩා අද වේලාව දීලා තිබෙනවා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

නැහැ. [බාධා කිරීම්] අපි අත්සන් කරලා මේ විශ්වාස භංග යෝජනාව අද ගෙනාවේ නැත්නම්, මෙවැනි යෝජනාවක් අද නැහැ. ඔබතුමා මේ විධියට කටයුතු කරන්න එපා. මෙවැනි විශ්වාස භංග යෝජනාවක් අද දින ගෙනෙන්න සිදු වුණේ, අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී රට හා පාර්ලිමේන්තුව රවටපු රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමටයි. ඒ වාගේම මේ රට තවත් ප්‍රපාතයට හා විනාශයට ගෙන යන එක අඩු කිරීමට හෝ නවත්වා ගැනීමටයි. මෙවැනි අවස්ථාවක මන්ත්‍රීවරුන්ට කථා කරන්න දෙන්නේ නැත්නම්, මේ රටට -

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

වේලාව ලබා ගැනීම ඔබතුමන්ලා පක්ෂය සමඟ බේරා ගන්න. ඒක කථානායකවරයාට අයිති දෙයක් නොවෙයි.

මට දීපු list එක මම එක්සත් ජනතා නිදහස් සන්ධානයට යැව්වා. ඒක මට බාර ගන්න බැහැ. [බාධා කිරීම්] කිසිම දේශපාලන පක්ෂයකට මගේ සම්බන්ධයක් නැහැ. ඒ ප්‍රශ්න පක්ෂය ඇතුළෙන් බේරාගන්න. විනාඩි 144න් විනාඩි 80ක් තමුන්තාන්සේලාට දීලා තිබෙනවා. ඒක තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

ගරු අග්‍රාමාත්‍යතුමා, මාර්තු මාසයේ මේ සභාව අමතද්දීම, අග්‍රාමාත්‍යතුමා ඒක නවත්වා විවාදයක් ඉල්ලුවා. ඕනෑ තරම් වේලාව දෙන්නම් කිව්වා. මොකක්ද, ගරු කථානායකතුමනි, ඔබතුමා මේ කරන්නේ? අපට ලැබෙන වේලාව දෙන්නේ නැතිව මොකක්ද මේ කරන්නේ? කතාගාටුදායකයි.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලබාදෙන වේලාව, ලබාදෙන එකයි මම කරන්නේ. සන්ධානයේ වෙලාව ඇතුළත් ලැයිස්තුව මම නොවෙයි හදන්නේ. ඒක මට අයිති දෙයක් නොවෙයි.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

නැහැ. ඔබතුමාගේ අයිතිය. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු අග්‍රාමාත්‍යතුමා.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremesinghe)

ගරු කථානායකතුමනි, කමිකයන් 10 දෙනෙක් නම් කරලා තිබෙනවා. ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ගරු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා, ගරු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමා, ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා, ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමා, ගරු මහින්ද සමරසිංහ අමාත්‍යතුමා, ගරු එස්.බී. දිසානායක අමාත්‍යතුමා, ගරු (ආචාර්ය) සරත් අමුණුගම අමාත්‍යතුමා වශයෙන් 10 දෙනෙක් නම් කරලා තිබෙනවා.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලැයිස්තුව වෙනස් කරන්න බැහැ. [බාධා කිරීම්]

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

අපි අත්සන් කරපු ලැයිස්තුව නොවෙයි, ගරු අගමැතිතුමා කියෙව්වේ.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

ඒ ලැයිස්තුවේ ඇමතිවරු කී දෙනෙකුගේ නම් සඳහන් වෙනවාද?

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

ගරු අගමැතිතුමා කියෙව්වේ කවුරු දුන්නු ලැයිස්තුවක්ද? [බාධා කිරීම්]

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremesinghe)

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ පක්ෂය මොකක්ද?

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි නියම ශ්‍රී ලංකාකාරයෝ.[බාධා කිරීම]

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremesinghe)

මේ සභාව ඇතුළේ තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විතරයි. සන්ධානයටත් මන්ත්‍රීවරුන්ගේ නම් 10ක් තිබෙනවා. කොහෙන් ආවාද මම දන්නේ නැහැ. නම් දහයක් තිබෙනවා. [බාධා කිරීම]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කථාව කරගෙන යන්න.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

අපි ගෙනෙන ලද මේ යෝජනාවට මේ අවස්ථාවේ අපට හිමි විනාඩි 120 ලබා දෙන්න. ගරු කථානායකතුමාට ඉතාම ගෞරවයෙන් එය කියනවා.

මේ ආණ්ඩුවේ ආර්ථික මූල්‍යමය කළමනාකාරි වැඩ පිළිවෙළ යටතේ රට ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. 2016 වර්ෂය සඳහා 2015 නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සම්මත කරන ලද අය වැය ලේඛනයේ අන්තර්ගත යෝජනා සියල්ලම පාහේ ක්‍රියාත්මක කිරීම අත්හිටුවා හෝ සංශෝධනය කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ආදායම් සහ වියදම්වලට මුළුමනින්ම වෙනස් නව යෝජනා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර ඇත. මුදල් ඇමතිවරයාට එසේ කිරීමට බලයක් නැත. පාර්ලිමේන්තු බලයක් එසේ මංකොල්ල කෑමට ද ආණ්ඩුවට අයිතියක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව අනුව මුදල් බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා පාර්ලිමේන්තුවට ඇවිල්ලා, සංශෝධනය කරගෙන කටයුතු කරන බවට පාර්ලිමේන්තුවට දුන් පොරොන්දු සියල්ල මුදල් ඇමතිතුමාත්, ආණ්ඩුවත් අද උල්ලංඝනය කර තිබෙනවා. මම දීර්ඝව අද කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක පැත්තකින් ලෝක බැංකුව දෙන නිර්දේශයන්, වාර්තාවන් අපි දන්නවා; රට දන්නවා; එය දැන් හෙළිදරව් වී තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිට අපි ඉතුරු කර ගිය විදේශ සංචිතය වෙගයෙන් අඩු කර ගෙන ගිහිල්ලා තිබෙනවා. [බාධා කිරීම] රුපියල බාල්දු කරලා තිබෙනවා. රුපියල බාල්දු වෙන වෙගය වක්‍රයක් බවට පත්වෙලා. අපේ අතේ තිබුණු සල්ලි අද රුපියල බේරා ගැනීම සඳහා විසි කරනවා. නමුත් විසිකරන විසිකරන සල්ලි ජලයට දමනු දෙයක් හැටියට අද ගිලා බසිනවා. The Rupee is getting devalued at a rate and you all cannot prevent this crisis.

ගරු කථානායකතුමනි, IMF කොන්දේසි මොනවාද කියලා ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඉදිරිපත් කරන ලද අය වැය ලේඛනය IMF එක වෙනස් කරලා තිබෙනවා. එම කොන්දේසි මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට දුන්නාද? කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව, කැබිනට් මණ්ඩලයේ ඇතිවූණ උද්ඝෝෂණයකින් පසු ඉල්ලා අස්කරගෙන, ආපසු ගෙන එන ලද කැබිනට් පත්‍රිකාව පුළුවන් නම් අද- අපේ රට පාඩා දීලා, ආර්ථිකයේ බංකොලොත්කම, බඩගින්න, වීරැකියාව ඇති කරන මේ IMF කොන්දේසි ඇතුළත් යෝජනාව- පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියා මුදල් ඇමතිතුමාට අපි අභියෝග කරනවා. පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්න කියා ගරු අග්‍රාමාත්‍යතුමාටත් අපි අභියෝග කරනවා. මේ නිසා වැටි බද්ද අද පැටව් ගසන වක්‍රයක් වාගේ. බිත්දුවට තිබුණු එක 15ට ඉහළ ගිහින් තිබෙනවා. 11ට තිබූ වැටි බද්ද 15ට සහ එයට තව 03ක් එකතු කළාම 18ට වැඩි වී තිබෙනවා.

මේ විධියට වැටි බදු එකතු කළාම හැම ද්‍රව්‍යයකම මිල සියයට 30කින් වැඩි වනවා. මුදල් ඇමතිගේ මේ නාඩගම් බදුවලින් මංකොල්ලකාරයන්ට හා පාතාල ලෝකයට සම්බන්ධ අයට පමණයි සියයට 30ක ලාභයක් අරගෙන ලංකාවේ බිස්නස් කරන්න පුළුවන් වෙන්නේ. මේ මෝඩකම, අද - the Chamber of Commerce has come up condemning what you all are doing openly and you sit ignoring the Chamber of Commerce. අපි මේ කාරණය කියන්න ඕනෑ. මොකද, මහ ජනයාගේ කර මතටයි මේ බදු බර දාලා තිබෙන්නේ. මේ රටේ වැඩි දෙනා ගොවීන්, කම්කරුවන්, සුළු ව්‍යාපාරවල නිරතවෙලා එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යන සාමාන්‍ය මිනිස්සු. ආණ්ඩුවේ වාර්තාව අනුවම පෙනෙනවා, ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙළ නිසා සුළු ව්‍යාපාර 5,000කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙන බව. සුළු ව්‍යාපාර 5,000කට වැඩි ප්‍රමාණයක් මේ වනකොට වැසී ගොස් තිබෙනවා. මේ ආර්ථික අර්බුදය උත්සන්න වන අවස්ථාවේදී මුදල් ඇමති කරන්නේ මොකක්ද? මුදල් අවිච්චි ගහනවා. මුදල් අවිච්චි ගහන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. ප්‍රමාණය ඉක්මවලා මුදල් අවිච්චි ගැසීමෙන් උද්ධමනය වැඩි වෙනවා. The crisis signal came two weeks ago - the negative cash flow of the Treasury. මේවායේ හංගන්න දෙයක් නැහැ. මේ පිළිබඳව දැන් IMF වාර්තාවේ සඳහන්වෙලා තිබෙනවා. කියවලා බලන්න. There is a negative cash flow. The Hon. Minister of Finance sits here. He thinks that he can mislead Parliament and the country. But, I want to warn the Hon. Prime Minister and his Government; he may want to rule, but the country is going into an economic chaos. We will not be able to face the monetary crisis that is being propelled on us by the IMF and this Minister of Finance. Hon. Speaker, if you take examples from other countries which followed this prescription, you will see that they are all in chaos today; their economy is also in chaos; pensions are being withdrawn and people are being laid off in hundreds of thousands in those countries which followed this dictate.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඔබතුමාට ලැබී ඇති කාලය අවසාන වේගෙන එනවා. ඔබතුමාට මිනිත්තු තුනක් වැඩිපුර ලබා දුන්නා, මම disturb කරනු නිසා. දැන් ඔබතුමා කථාව අවසන් කරන්න.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

තෙල් මිල සම්බන්ධයෙන් අපට තිබුණු බර අඩු වුණා, ඒකෙන් වාසියක් ගන්නා. නමුත් ඒ සල්ලි කැවා. දැන් තෙල් මිල ඉහළ

[ගරු දිනේෂ් ගුණවර්ධන මහතා]

නභින්න පටන්ගෙන තිබෙනවා. ඒ නිසා මේ නාඩගම් කතන්දර නවත්වලා, මේ රටේ සාමාන්‍ය ජනයාගේ කරට බදු බර පටවන්නේ නැතිව, දහස් ගණන්, ලක්ෂ ගණන් ජනයා රස්සාවලින් ඉවත් කරන්න හදන සැලැස්ම නවත්වන්න. අපි ආණ්ඩුවට කියනවා, ඔබතුමන්ලාට රට ගෙහි යන්න බැරි තත්වයකට පත්වෙලා තිබෙන බව. මගේ කථාවේදී මම ආර්ථිකය ගැන වගන්ති කීපයක් සඳහන් කළා.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)
සභාගත කරන්න.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(*மாண்புமிகு தினேஷ் குணவார்தன*)
(The Hon. Dinesh Gunawardena)

ඒ වගන්ති කීපය ඇතුළත් ලේඛනය හැත්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීම සඳහා මා සභාගත* කරනවා. තවත් රට රවට්ටන්නේ නැතිව, පාර්ලිමේන්තුව රවට්ටන්නේ නැතිව, රට බංකොලොත් කරන්නේ නැතිව, මුදල් ඇමතිතුමාට ඉල්ලා අස්වෙලා ගෙදර යන්න කියලා විපක්ෂය වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා.

**සභාමේසය මත තබන ලද ලේඛනය :*
சபாபீடத்தில வைக்கப்பட்ட கூற்று :
Statement tabled:

"මේ අතර 2016 අය වැයට පදනම් වූ ආර්ථික තත්වයද වෙනස් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 අලුත්ම වාර්ෂික වාර්තාව අනුව ආර්ථික වර්ධන වේගය සියයට 4.8 දක්වා අඩු වී ඇත. සේවා වියුක්ති අනුපාතය සියයට 4.6 දක්වා වැඩි වී ඇත. ජාත්‍යන්තර තෙල් මිල ගණන් ඩොලර් 90 පමණ සිට ඩොලර් 40ට වඩා අඩු මට්ටමකට අඩු වී තිබියදීද ගෙවුම් ශේෂයේ වෙළෙඳ හිඟය 2014 පැවති ඩොලර් මිලියන 8,287 සිට ඩොලර් මිලියන 8,430 දක්වා වැඩි වී ඇත. 2014 වර්ෂය අවසානයේදී ඩොලරයකට රුපියල් 131.05ක් වූ විනිමය අනුපාතය 2015 වසර අවසානයේදී 145.06 දක්වා අවප්‍රමාණය වී ඇත.

මෙම අවප්‍රමාණය හේතු කොටගෙනම රජයේ ණය රුපියල් බිලියන 285කින් 2015 තුළ වැඩි වී ඇති බව 2015 මහ බැංකු වාර්තාව පෙන්වා දී ඇති අතර, අය වැය බරද වැඩි වී ඇත. මෙම තත්වය තුළ විදේශ ණය ලබා ගැනීම මුළුමනින්ම නතර කළද විනිමය අනුපාතයෙහි පවත්නා මෙම ශීඝ්‍ර අවප්‍රමාණය නිසා 2016 වර්ෂයේදී අය වැයට එකතු වන අතිරේක රාජ්‍ය ණය බර ප්‍රමාණය රුපියල් බිලියන 300 ඉක්මවන බව විද්වතුන්ගේ මතය වී ඇත."

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)
මිලහට, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.

[පු.හා. 10.13]

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(*மாண்புமிகு பந்தூல குணவார்தன*)
(The Hon. Bandula Gunawardane)

ගරු කථානායකතුමාට, මුදල් අමාත්‍යතුමාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මා ස්ථිර කරනවා. ඒ වාගේම ගරු දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ නායකතුමා ඉදිරිපත් කළ යෝජනාව සනාථ කිරීම සඳහා අවශ්‍ය කරුණු කීපයක් දක්වන්න මම බලාපොරොත්තු වනවා.

ගරු කථානායකතුමා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148වැනි ව්‍යවස්ථාව අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය මේ ගරු සභාවට පැවරෙනවා. රටක කැබිනට් මණ්ඩලයේ තිබෙන ඉතාම වැදගත් අමාත්‍ය ධුරය මුදල් අමාත්‍ය ධුරයයි. නිදහසින් පස්සේ ජේ.ආර්. ජයවර්ධන මුදල් අමාත්‍යතුමාගේ සිට වග කිව යුතු මුදල් අමාත්‍යවරු රාශියක් මේ ගරු සභාවට පත්වෙලා ජනතාව වෙනුවෙන් ඉතාම වගකීමෙන් තමන්ගේ රාජකාරි කොටස ඉෂ්ට කළා. 1980 ගණන්වලදී වෙනත් අය නැතිව ජනාධිපතිවරයාම මුදල් අමාත්‍යාංශයේ වගකීම් බාර ගත්තා. ඒ අනුව ඩිංගිරි බණ්ඩා විජේතුංග හිටපු ජනාධිපතිතුමා, වන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමය, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරු වශයෙන් කටයුතු කළා.

මුදල් අමාත්‍යතුමා මේ ගරු සභාවට ගෙනෙන අය වැය ලේඛනය මහින් රටක නිමැවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම්, ආයෝජනය ඇතුළු සියලුම ක්‍රියාවන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරනවා. රටේ ජනතාවගේ ජීවිතවලටත්, ඔවුන්ගේ මුළු මහත් ජීවිත වෙනස් කිරීම සඳහාත් අදාළ දේ කිරීමේ වගකීම පැවරෙන්නේ මුදල් ඇමතිවරයාටයි. එම නිසා නිදහසින් පස්සේ 2009 වන තෙක් ලංකාවේ මුදල් ඇමතිවරු ලංකාවේ ආර්ථිකයේ වර්ෂයක වටිනාකම වැඩි කරලා තිබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 25යි. 2009 වන තෙක් යුද්ධයක් පැවතුණා. ආර්ථිකයේ වටිනාකම වැඩි කිරීම සඳහා දීර්ඝ කාලයක් රටේ නිෂ්පාදන ධාරිතාව පාවිච්චි කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස 2009ත් පස්සේ තමයි ලැග සිටි ආර්ථිකය නැතිවන්න පටන් ගත්තේ. ඒ අනුව අපි 2014දී ආණ්ඩුව භාරදෙන කොට -රවුන් හකීම් ඇමතිතුමාත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයෙක් ලෙස සිටියා.- ඇමෙරිකානු ඩොලර් බිලියන 80ක වටිනාකමක් සහිත ආර්ථිකයක් තමයි අපි භාර දුන්නේ. නිදහස ලැබූ දවසේ සිට 2009 වන තුරු ආර්ථිකයේ වර්ෂයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 25යි.

2014දී අපි ආණ්ඩුව භාරදෙන කොට ආර්ථිකයේ වර්ෂයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 80යි. දැන් ඇමෙරිකානු ඩොලර් බිලියන 82යි. ඒ අනුව රටේ නිෂ්පාදනය වැඩි වුණා. ආදායම වැඩි වුණා. සේවා නියුක්තිය වැඩි වුණා. විද්‍යාභ්‍යව අඩු වුණා. ඉතිරි කිරීම් වැඩි වුණා. ආයෝජනය වැඩි වුණා. ගෙවුම් ශේෂ අර්බුදය අඩු වුණා. විදේශ සංචිත වැඩි වුණා. රට අලුත් ගමන් මාවතකට ගොස් පිබිදීමක් ඇති වුණා. ඒ බව මුදල් අමාත්‍යවරයා 2014 මුදල් අමාත්‍යාංශය නිකුත් කළ මෙම වාර්තාව මගින් පිළිගෙන තිබෙනවා.

2014 වර්ෂයේදී රටේ නිෂ්පාදනය වැඩි වුණා, ආදායම වැඩි වුණා, සේවා නියුක්තිය වැඩි වුණා, ඉතිරි කිරීම් වැඩි වුණා, ආයෝජනය වැඩි වුණා, ගෙවුම් ශේෂ අතිරික්තයක් ඇති වුණා, විදේශ සංචිත වැඩි වුණා, මුදලේ අගය ස්ථාවර වුණා, ණය බර අඩු වුණා කියන වික මේ වාර්තාව මේ ගරු සභාවට ඉදිරිපත් කිරීම මගින් එතුමා පිළිගෙන තිබෙනවා. එතුමා මේ වාර්තාව මුද්‍රණය කර දී තිබෙනවා. එහි මුල් කොටස නැවත මම මගේ කථාවට ඇතුළු කරන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "ප්‍රතිපත්ති පෙර දැක්ම 2015" නමින් නිකුත් කර ඇති 2015 වර්ෂය වන විට ලංකාවේ ආර්ථිකයේ සියලුම නිවැරදි සංඛ්‍යා දත්ත ඇතුළත් වාර්තාව මෙතැන තිබෙනවා. මම එම වාර්තාව මේ ගරු සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සඳහා සභාගත* කරනවා.

** ලියවිල්ල ඉදිරිපත් නොකරන ලදී.*
ஆவணம் சமர்ப்பிக்கப்படவில்லை.
Document not tendered.

හැකි නම් එම වාර්තාව හැන්සාඩ් වාර්තාවේ කොටසක් ලෙස පළ කරන ලෙසත් ඉල්ලා සිටිනවා. අපේ ආණ්ඩුව කාලය තුළදී මේ රටේ පැවැති යුද්ධය නිම කර සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් කියන සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ වාගේම නිෂ්පාදන ධාරිතාව වැඩිවෙලා, රට අලුත් ප්‍රබෝධයකට ගිහිල්ලා, ලංකාවේ ආර්ථිකය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ වඩාත්ම කාර්යක්ෂම යුගය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ යුගයයි කියලා සංඛ්‍යා දත්ත සහිතව ඔප්පු වෙලා තිබෙනවාය කියන වික මම මේ ගරු සභාවට ප්‍රථමයෙන් සඳහන් කරන්න කැමැතියි.

රට පස්සේ මොකද කළේ? දින සියයේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කළා. එය ඉදිරිපත් කළාට පස්සේ රටේ කරුණානායක මුදල් අමාත්‍යතුමා අය වැය ලේඛනය ඉදිරිපත් කළා. ආදායම, වියදම, අය වැය හිඟය කියන ප්‍රධාන කරුණු වික එතුමාට අය වැය ලේඛනය තුළ නිෂ්චිත ආකාරයට මෙහෙයවාගන්න බැරි වුණා. එහි ප්‍රතිඵලය මොකක්ද? 2015 අය වැය ලේඛනයේ අය වැය පරතරය -වඩාම වැදගත් වෙන්නේ අය වැය පරතරයයි.- සියයට 4.4යි. අවුරුද්ද ඉවර වෙන කොට අය වැය පරතරය සියයට 7.4 දක්වා වැඩි වුණා. දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අය වැය පරතරය විතරක් සියයට 3කින් වෙනස් වුණා. සම්පූර්ණ අය වැය කඩා වැටුණා කියන එකේ දර්ශකය තමයි සියයට 4.4ක් ඉලක්ක කරපු අය වැය හිඟය සියයට 7.4ක් වීම. එහි ප්‍රතිඵලය මොකක්ද?

එතුමා මේ ගරු සභාවට කීවා, "අවිච්ඡිද්‍ර ගහන මුදල රුපියල් බිලියන 70ක්" කියා. නමුත් රුපියල් බිලියන 292ක මුදලක් අවිච්ඡිද්‍ර ගැනුවා. අවිච්ඡිද්‍ර මුදල් ප්‍රමාණය 2014ට වඩා සියයට 130කින් වැඩි වුණා. එයට කියනවා, රාජ්‍ය මූල්‍ය කටයුතුවල ප්‍රසාරණාත්මක බලපෑම කියලා. ලංකා ඉතිහාසයේ මුදල් අවිච්ඡිද්‍ර ගැහීම සියයට 130කින් වැඩිවූ එකම අය වැය ලේඛනය 2015 අය වැය ලේඛනයයි. අවිච්ඡිද්‍ර ගහලා තිබෙන මුදල්වල වටිනාකම ගත්තොත්, එය රුපියල් මිලියන 291,841ක් වෙනවා. රටේ පහළට වැටෙමින් තිබුණු උද්ධමන අනුපාතය -මූලික උද්ධමනය- සියයට 4.5 දක්වා වැඩි වෙලා තිබෙනවා. ණය ගැනීම ලංකා ඉතිහාසයේ නොවූ විරූ පරිද්දෙන් වැඩි වෙලා තිබෙනවා. විදේශ ණය බිලියන 42.9 සිට 44.8 දක්වා වැඩි වෙලා තිබෙනවා. දේශීය ණය බිලියන 40.9 සිට 44.3 දක්වා වැඩි වෙලා තිබෙනවා. සමස්ත රටේ ණය බර බිලියන 7,390 සිට 8,503 දක්වා වැඩි වෙලා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අනුපාතය සියයට 70.7 සිට 76 දක්වා වැඩි වෙලා තිබෙනවා.

ගරු අග්‍රාමාත්‍යතුමානි, අපේ රටේ මූල්‍ය ඉතිහාසයේ පුදුමසහගත වෙනස්වීමක් සිද්ධ වෙලා තිබෙනවා. 2015 ජූනි මාසයේ 10වන දා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර -Sri Lanka Development Bonds- ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා අනුමත සීමාව වැඩි කර තිබෙනවා. Reserve Bank of India මගින් බිලියන 1.5ක් අරගෙන සාක්කුවල තිබෙන ඒවාත් සමඟ එයින් 400ක් ගෙවා තිබෙනවා. මේ සංචිතයේ මුදල තාවකාලිකව දාලා තිබෙන්නේ. ස්වෛරී බැඳුම්කර -Sovereign Bonds- දෙකක් නිකුත් කරලා තිබෙනවා. ඒ දෙකෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් අරගෙන තිබෙනවා. එය අරගෙන තිබෙන්නේ ගිනි පොලියටයි. පළමු එක, අරගෙන තිබෙන්නේ සියයට 6.125 පොලියටයි. දෙවන එක, අරගෙන තිබෙන්නේ සියයට 6.85 පොලියටයි. ඒ පොලී ප්‍රතිශතවලටයි අරගෙන තිබෙන්නේ. මෙහෙම අරගෙන තිබෙන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6යි. IMF එකෙන් අප ලබා ගන්න බලාපොරොත්තු වන්නේ වාරික 6කට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1යි. ඒකෙන් 169යි හදිසියේ ලැබෙන්නේ.

2015 වර්ෂය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් අරගෙන තිබෙනවා.

ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් අරගෙන තිබෙනවා. ඒකෙන් 400ක් ගෙව්වා. ස්වෛරී බැඳුම්කරවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් අරගෙන තිබෙනවා. ඔක්කෝම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6යි. මේ නිසා ඇති වෙලා තිබෙන ප්‍රතිඵලය මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවේ 199වන පිටුවේ මෙසේ සඳහන් කරනවා:

"සමස්තයක් වශයෙන් ගත් කල 2015 වසර තුළ දී විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් දේශීය ණය ප්‍රමාණය 2014 වසරේ පැවති රුපියල් බිලියන 20.4 සිට 2015 වසරේ දී රුපියල් බිලියන 222.4 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය."

මා මේ ගරු සභාවට කියන කාරණය මේකයි. 2014 අවුරුද්දේ විදේශ ව්‍යවහාර මුදල්වලින් ලංකා ආණ්ඩුව ණය ලබාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 20.4යි. 2015 අවුරුද්දේදී රුපියල් බිලියන 222.4ක් ලබාගෙන තිබෙනවා. වැඩිවීම කියද? සියයට 1,010යි. ලංකා ඉතිහාසයේ කිසිම මුදල් ඇමතිවරයකු වර්ෂයක් තුළදී සියයට 1,010ක වැඩි වීමකින් විදේශ ණය අරගෙන ණය බර වැඩි කරලා නැහැ. එහෙම කෙනෙකු ඉන්නවා නම්, ඔප්පු කරලා මට කියන්න, "ඔබතුමා කියන්නේ බොරු" කියා. මේ රුපියල් බිලියන 20.4 තමයි මහින්ද රාජපක්ෂ කාලයේ විදේශ ව්‍යවහාර මුදලින් ණය ලෙස අරගෙන තිබෙන්නේ. මේ ආණ්ඩුව යටතේ වෙළඳ පොළට ගිහිල්ලා ගිනි පොලියට රුපියල් බිලියන 222.4ක් අරගෙන තිබෙනවා. සියයට 1,010ක වැඩිවීමකින් ණය අරගෙන තිබෙනවා. මුළු පාර්ලිමේන්තුව නොමඟ යවනවා. රට නොමඟ යවනවා. ජනාධිපතිතුමා නොමඟ යවනවා. මේ සියල්ල තුළ ආර්ථිකයේ දරුණු නාය යැමක් සිද්ධ වෙලා තිබෙනවා. මා ඒ පිළිබඳ සංඛ්‍යා දත්ත ඇතුළත් ලේඛන සහාගත* කරනවා.

අය වැය හිඟය මූල්‍යකරණය සඳහා වූ ප්‍රදානවලට මොකද වුණේ? ප්‍රදාන -grants- කියන්නේ, ආපසු නොගෙවිය යුතු ඒවායි. 2009දී බිලියන 31ක් ලැබුණා. 2010දී බිලියන 25ක් ලැබුණා. 2014දී බිලියන 9යි ලැබුණේ. 2015දී බිලියන 6යි ලැබුණේ. පිට රටින් ලැබුණ-

ගරු රවී කරුණානායක මහතා (මුදල් අමාත්‍යතුමා)
 (மாண்புமிகு ரவி கருணாநாயக்க - நிதி அமைச்சர்)
 (The Hon. Ravi Karunanayake - Minister of Finance)
 කරුණාකර වැරදි සංඛ්‍යා දෙන්න එපා. [බාධා කිරීමක්]

ගරු බන්දුල ගුණවර්ධන මහතා
 (மாண்புமிகு பந்துல குணவர்தன)
 (The Hon. Bandula Gunawardane)
 මම මේ කියන්නේ 2015 ඉලක්කම.

ගරු රවී කරුණානායක මහතා
 (மாண்புமிகு ரவி கருணாநாயக்க)
 (The Hon. Ravi Karunanayake)
 ඒක තමයි මම කියන්නේ. ඔබතුමා කීවේ 6යි කියලා. ඒක වැරදියි. කවදාවත් මුදල් ඇමතිවරයකුට- [බාධා කිරීමක්]

ගරු බන්දුල ගුණවර්ධන මහතා
 (மாண்புமிகு பந்துல குணவர்தன)
 (The Hon. Bandula Gunawardane)
 තමුන්නාන්සේ, තමුන්නාන්සේගේ කලාවේදී උත්තර දෙන්න. [බාධා කිරීමක්] ගරු කලානායකතුමානි, මමයි කලා කරන්නේ. එතුමාට එතුමාගේ කලාවේදී උත්තර දෙන්න පුළුවන්. [බාධා කිරීමක්] එතුමාට උත්තර දෙන්න පුළුවන්. [බාධා කිරීමක්] ගරු

* පුස්තකාලයේ තබා ඇත.
 * நூலிணையத்தில வைக்கப்பட்டுள்ளது.
 * Placed in the Library.

[ගරු බන්දුල ගුණවර්ධන මහතා]

කලානායකතුමනි, 2014 ලැබුණේ බිලියන 9යි; ප්‍රදාන බිලියන 6යි. දැන් බිලියන 3ක් අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ සියයට 33 1/3කින් විදේශ ප්‍රදාන ලැබීම අඩු වෙලා තිබෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවේ සඳහන් කළා, බිලියන 30ක් ලැබෙනවා කියලා. බිලියන 30ක් ලැබෙනවා කියලා වාර්ෂික ඇස්තමේන්තුවේ සඳහන් කළාට ලැබුණේ බිලියන 6යි.

ගරු රවි කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
ඒ 2016දී.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்துல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)

2016 අවුරුද්ද තවම යනවා නේ. මොනවද මේ කියන්නේ? [බාධා කිරීමක්] අපි කලා කරන්නේ 2015 අය වැය ගැනයි. 2015 අයවැය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවට පත් වෙලා විසි වෙලා ගිහිල්ලා. ලැබෙන තිබෙන විදේශ ප්‍රදාන, ආධාර වශයෙන් ලැබුණ ඒවා ලබා ගන්නවත් ක්‍රමවේදයක් නැහැ. "Establishment of teacher training centre for technology subjects funded by KOICA" කියන concept paper එකක් මම ඉදිරිපත් කරනවා.

KOICA එකෙන් ලැබුණ ඒ ආධාරය - ප්‍රදානය - තවම ලබා ගන්න බැරි වුණා. ඒක විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හිර වෙලා තිබෙන්නේ. තමුන්නාන්සේට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වාගේම විදේශ ආයෝජනවලට මොකද වුණේ? රජයේ භාණ්ඩාගාර බිල්පත්වල, රජයේ සුරැකුම්පත්වල, ආයෝජනය කර තිබෙන ආයෝජකයෝ ඔක්කොම මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් පස්සේ ඒවා ආපසු ගෙන යන්න පටන් ගන්නා.

ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ රටේ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබුණා, 2014 බිලියන 456ක්; 2015දී බිලියන 303යි. මේ විදේශ ආයෝජකයෝ රජයේ භාණ්ඩාගාර බිල්පත්වල, රජයේ සුරැකුම්පත්වල දමා තිබුණු සල්ලි බිලියන 153ක් ආපසු අර ගෙන ගියේ නැද්ද? තුනෙන් එකක් ආපසු අර ගෙන ගියා. හෙට අනිද්දා වෙන කොට ඉතිරි තුනෙන් දෙකක් අර ගෙන යනවා. මොකද, දැන් නැවතත් දිගින් දිගටම මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ මංකොල්ලය ඇති වුණා. මැතිවරණයට පෙර අග්‍රාමාත්‍යතුමා රටට කිව්වා, මහ බැංකුවේ මහ දවල් සිද්ධි වුණු මහා මුදල් මංකොල්ලය පිළිබඳව, කවර ආණ්ඩුවක් ආවත් එතුමා තේරීම් කාරක සභාවක් දමනවා කියලා. නමුත් එහෙම තේරීම් කාරක සභාවක් දැමීමේ නැහැ. අද මේ පිළිබඳව විශ්වාසය සම්පූර්ණයෙන්ම පළු වෙලා. Credibility එක නැති වෙලා. මොකද මුදල් නීති පනතේ තිබෙනවා "මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ අධිපති පත් කරනු ලැබිය යුතුය" කියලා. මහ බැංකුව කඩා වැටෙනකොට, සංචිත අඩු වෙනකොට, දිනපතා රුපියලේ අගය කඩා වැටෙනකොට, මේ රටේ ආයෝජනය කළ සල්ලි ආපසු ගෙන යනකොට, විදේශ ආයෝජකයෝ එන්නේ නැති වෙනකොට අපි බොහොම පැහැදිලිව කියනවා, භාණ්ඩාගාර බිල්පත්වල තැන්පත් කර තිබෙන මුදල් ආපසු අර ගෙන ගිහිල්ලා තිබෙනවා කියලා.

මේ ඇති වෙලා තිබෙන අර්බුදය යටතේ ගෙවුම් ශේෂයේ උග්‍ර අර්බුදයක් ඇති වුණා. පුළුවන් නම් නැහැයි කියන්න. අපේ කාලයේ, 2014 වසරේ, ගෙවුම් ශේෂයේ අතිරික්තය ඇමෙරිකානු

ඩොලර් මිලියන 1,369යි. 2015 ගෙවුම් ශේෂයේ හිඟය 1,489 දක්වා වැඩි වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි දින 100 වැඩ පිළිවෙළ යටතේ වක්කඩ කැඩුවා වාගේ භාණ්ඩ ආනයනය කරන්න ඉඩ ප්‍රස්ථා ලබා දීම. මරුකි වාහන පමණක්, ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කළ සංඛ්‍යාව 2015දී වැඩි වෙලා තිබෙනවා සියයට 637කින්. ඉන්දියාවෙන් ගෙන්වූ මෝටර් රථ සියයට 566කින්, යතුරු පැදි සියයට 15කින්, ත්‍රිරෝද රථ සියයට 56කින් වැඩි වෙලා තිබෙනවා. ඒ අනුව 2015 එක රටකින් පමණක් - ඉන්දියාවෙන් විතරක්- ආනයනය කළ මෝටර් වාහන ප්‍රමාණය සියයට 637කින් වැඩි වෙලා තිබෙනවා. ගෙවුම් ශේෂය ඔක්කොම ගියා. ඒ සල්ලි ටික ඔක්කොම ඉන්දියාවට ගියා. 2014 දී ගෙවුම් ශේෂයේ අතිරික්තය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1,369ක ප්‍රමාණය 2015 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1,489ක ගෙවුම් ශේෂයක් දක්වා 2,858කින් අඩු වුණා. රුපියල කඩා වැටෙන්න පටන් ගන්නා.

ඩොලර් 1කට 2012 දී ගෙව්වේ රුපියල් 127යි; 2013 දී රුපියල් 129යි; 2014 දී රුපියල් 131යි. ඩොලර් 1ක අගය අද රුපියල් 148යි; Black market එකේ රුපියල් 152යි. ගරු කලානායකතුමනි, මම ඉතාම වග කීමෙන් කියනවා, ඩොලරය මෙහෙම පවත්වා ගෙන යෑම වෙනුවෙන් 2015 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3,249.53ක් විකුණා තිබෙනවාය කියලා. රුපියල ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3,249.53ක් - බිලියන 3.2ක්- විකුණා තිබෙනවා, 2015 දී විතරක්. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මතු කළ ආකාරයට බනිප් තෙල් පිට රටින් ගෙන්වීමෙන් අපේ රට තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් ඉතුරු වුණා. ඒ සියල්ලම වාෂ්ප වුණා. එහෙම වුණේ කොහොමද? මුදල් අමාත්‍යවරයා රටට ප්‍රකාශයක් කළා, සතියක් ඇතුළත ඩොලරයේ අගය රුපියල් 130ට ගෙනෙනවාය කියලා. එසේ කිරීම සඳහා එතුමා මේ තිබෙන සංචිතය අරගෙන වෙළෙඳ පොළට විකුණන්න පටන් ගන්නා. එසේ විකුණුවා. 2015 වර්ෂයේ ඉද්ධ විදේශ විනිමය විකුණුම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,249.53යි. විදේශ විනිමය රුපියල් මිලියන 3,249.53ක් විකුණුවේ නැහැයි කියලා කියන්න පුළුවන්ද? නිල නොවන මාර්ග කියන්නේ 2016 වර්ෂයේ අද මේ වන කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක් වෙළෙඳ පොළට දමා තිබෙන බවයි.

ගරු කලානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩි 4ක කාලයක් තිබෙනවා.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்துல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)

දැනට, 2015 සහ 2016 වර්ෂවල, ඩොලර් බිලියන 4.7ක් වෙළෙඳ පොළට දමා තිබෙනවා. ජනවාරි 30වන දා විදේශ ආයෝජකයෝ මෙරටට බිලියන 1.2ක් ගෙනාවාය කියලා කිව්වා. කෝ ඒවා?

රීළඟට, TRJ150W මාදිළියේ වාහන ආනයනය කිරීමේදී අතිවිශාල රේගු අනුමිකතා සිද්ධි වෙලා තිබෙනවා. මේ පිළිබඳව තුන්දෙනකුගෙන් යුත් කමිටුවක් ජනාධිපතිතුමා පත් කරලා තිබෙනවා. ඇමතිතුමාගේ නියෝග අනුව බදු තක්සේරු කිරීම නිසා මේ වාහනවලින් සිද්ධි වෙලා තිබෙන අලාභය මිලියන 700යි. ඒ වාහනවල වැඩි අංක සහ විශේෂ විමසුම මා සභාගත* කරනවා.

* ප්‍රස්තූතයේ නම ඇත.
* தூனிமையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.

අලුතින් වාහන බදු පැනවීම සම්බන්ධයෙන් එක උදාහරණයක් පමණක් කියන්න කැමැතියි. රේගු සටහන්කර අංක 24370 යටතේ, ඒ වාහනයෙන් සිද්ධ වෙලා තිබෙන අලාභය රුපියල් 166,42,420යි. රේගු සටහන්කර අංක 28308 යටතේ, ඒ වාහනයෙන් සිද්ධ වෙලා තිබෙන අලාභය රුපියල් 164,56,918යි. රේගු සටහන්කර අංක 32825 යටතේ, ඒ වාහනයෙන් සිද්ධ වෙලා තිබෙන අලාභය රුපියල් 164,33,091යි. රේගු සටහන්කර අංක 32814 යටතේ, ඒ වාහනයෙන් සිද්ධ වෙලා තිබෙන අලාභය රුපියල් 161,85,650යි.

රේගු දෙපාර්තමේන්තුවෙන් කියන්නේ, "නොකා පැමිණෙනවා, නොකා ඇවිල්ලා විධාන දෙනවා" කියලා. "නොකා" කියලා කියන්නේ අතියම් නමකින්. නොකා ඇවිල්ලා විධාන දුන්නාම, ගැඹුරු ආශ්වාදයේ අනන්තය සොයා ගෙන යන්න ගියාම, අසීමිත බදු බරක් පැනවෙනවාය, වාහනවලට විවිධ ආකාරයට ඒ බදු වෙනස් වනවාය කියන එක තමයි රේගුවේ තිබෙන මතය.

මාර්තු 09වන දා මේ පිළිබඳව ජනාධිපතිතුමාට පැමිණිල්ලක් කරලා තිබෙනවා. ඒ අනුව රේගු අංශය වෙනස් කරන්න, පොද්ගලික අංශයේ අශෝක සෝමරත්න, පී. විරසේකර, කනනාචලිල්ලේ යන අයගෙන් සමන්විත කමිටුවක් පත් කරලා, දූෂණ කරන්න තිබෙන ඉඩ ප්‍රස්ථා පුළුල් කර ගැනීමට අදාළ ලෙස මේ පනත් වෙනස් කරන්න කටයුතු කර ගෙන යනවා.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමුතු ජාත්‍යන්තර අමාත්‍යවරයා*)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට නියමිත කාලය අවසන් වෙමින් යනවා.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(*මාණ්ඩුමුතු පර්වතලාල කුමාරතුංග*)
(The Hon. Bandula Gunawardane)

ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී රාජ්‍ය ණය, තාක්ෂණික පුහුණු, වාහන තීරු බදු සංශෝධන පිළිබඳ ලේඛන සභාගත* කරනවා.

අපි තමුන්නාන්සේලා පිළිගන්න ඕනෑ, රටේ නිමැවුම වැටිලා, ආදායම වැටිලා, විරැකියාව වැඩි වෙලා, විදෙස් සංචිත අඩු වෙලා තිබෙන්නේ කියලා. මේ නිසා මුදල් ඇමතිතුමාගේ හක්ක මාට්ටු වෙලා, බොක්ක දොටට පැනලා, මොළේ වප්ප වකිරි වෙලා තිබෙන්නේ.

ප්‍රශ්නය සභානිමුඛ කරන ලදී.
ඩී.එම්. ආරච්චිගමගේ
Question proposed.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමුතු ජාත්‍යන්තර අමාත්‍යවරයා*)
(The Hon. Speaker)
ඊළඟට, ගරු අග්‍රාමාත්‍යතුමා.

* පුස්තකාලයේ තබා ඇත.
* *நானியையத்தில வைக்கப்பட்டிருள்ளது.*
* *Placed in the Library.*

[පු.භා. 10.34]

ගරු රනිල් වික්‍රමසිංහ මහතා (අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා)
(*මාණ්ඩුමුතු රණගේ වික්කිරාමසිංහ - பிரதம அமைச்சரும் தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார அலுவலர்கள் அமைச்சரும்*)
(The Hon. Ranil Wickremesinghe - Prime Minister, Minister of National Policies and Economic Affairs)

ගරු කථානායකතුමනි, මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පෙන්වන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ගරු මෙහිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලනය යටතේ තිබෙනවාය කියන එකයි. මීට ඉස්සෙල්ලා පුළුවන්කම තිබුණා ද මුදල් ඇමතිවරයෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න? ඒ කාලයේ කොහොමද කළේ? හිටපු ජනාධිපති 2005 වර්ෂයේ සිට මුදල් ඇමතිකම අල්ලාගෙන සිටියා. විශ්වාස භංග යෝජනාවක් ගේන්න කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ. ගරු මෙහිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙලා වෙනත් මුදල් ඇමතිවරයෙක් ආවායින් පස්සේ විතරයි අපට මේ අවස්ථාව ලැබුණේ.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(*මාණ්ඩුමුතු ලක්ෂ්මන් කිරිඇල්ල*)
(The Hon. Lakshman Kiriella)
ඒ කාලයේ භයයි.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(*මාණ්ඩුමුතු රණගේ වික්කිරාමසිංහ*)
(The Hon. Ranil Wickremesinghe)

තමුන්නාන්සේලා කල්ලි ගහන්නේ නැතිව කරුණාකර ඇවිල්ලා සන්ධානයට එකතු වෙලා වැඩ කරන්නය කියා මම මෙනෙහි කියන්න කැමැතියි. [බාධා කිරීම] ඔව්.ඔව්. එහෙම එකක් නැහැ. පළමුවන වතාවට. වෙන එකක් තබා ආණ්ඩුව ගෙනිව්වේ මේ අය නොවෙයි නේ. ආණ්ඩුව ගෙනිව්වේ හිටපු ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් නේ. අනෙක් අය ඔක්කොම second-class citizens, third-class citizens, fourth-class citizens, fifth-class citizens නැන්නම් footboard එකේ එල්ලිලා එන මිනිස්සු. එව්වරයි. [බාධා කිරීම] ඇමතිවරු හිටියේ. [බාධා කිරීම] දැන් ඇවිල්ලා ලොකුවට කපා කරනවා.

මම එක කාරණයයි කියන්නේ. මම මේ විශ්වාසභංගය ගැන බැලුවා. ඒක ඇත්ත වශයෙන් කොටස් තුනකට බෙදන්නට පුළුවන්. ගරු මුදල් ඇමතිතුමාට විරුද්ධව තිබෙන විශ්වාසභංග යෝජනාවේ පළමුවන කොටස තමයි, ආර්ථිකය දුර්වල වෙලා තිබෙනවා, දුර්වලීරූපණයක් තුළින් පාර්ලිමේන්තුව හා මහජනතාව නොමග යැව්වාය කියන එක. ඒ යටතේ ඡේද හතරක් තිබෙනවා.

ඊළඟට තිබෙනවා, 2016 ජනවාරි 30වෙනි දින "දිනමිණ" පත්තරයේ තිබුණු කථාවක් ගැන. නිකම් පත්තරයක තිබෙන කථාවක් ගේන්නේ බංකොලොත් වෙලා නිසායි කියා මම හිතනවා.

මම ඊළඟ ඡේදය ගැන කථා කරන්නම්. "මහින්දගේ ආණ්ඩුව ගත් තව කෝටි ලක්ෂයකට වැඩි ගණනක් ගිණුම්ගත වී නැති" බව මුදල් අමාත්‍යවරයා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කරන ලද බරපතළ ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ මුලා කළමනාකරණ (වගකීම) පනතේ විධිවිධාන, දැනුවත්ව හෝ නොදැනුවත්ව කඩකොට ඇති බැවින්ද; මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා පිළිබඳ මෙම ගරු සභාවේ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම නොමැති බැවින්,.... " කියා කියනවා. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ

[ගරු රනිල් වික්‍රමසිංහ මහතා]

කාලයේ රුපියල් ට්‍රිලියනයක් ගිණුම්වලට ඇතුළත් කළේ නැහැ කියා මුදල් අමාත්‍යතුමා ප්‍රකාශයක් කළා නම්, මේ ප්‍රශ්නය ඔබතුමන්ලාට ලෙහෙසියෙන්ම විසඳා ගන්නට තිබුණා. අපි දැන් අලුතෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවක් පත් කර තිබෙනවා. රජයේ මුදල් පාලනය සහ ණය සම්බන්ධයෙනුයි ඒක පත් කර තිබෙන්නේ. සුමන්තිරත් මන්ත්‍රීතුමා මැයි 05 වැනි දා ඒ කාරක සභාවේ සභාපති වුණා. ඔබතුමන්ලා ඒ කොමිටියට ගිණින් රවි කරුණානායක ඇමතිතුමාට මේක ඔප්පු කරන්නට කියා කිව්වේ නැත්තේ ඇයි? ඔප්පු කරන්න බැරි වුණා නම් කපාට එතැනින් ඉවරයි.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(මාණ්ඩුපාලන පත්‍රණය ඉගැන්වුම)
(The Hon. Bandula Gunawardane)

ගරු අගමැතිතුමනි, ඒ කමිටුවේ රැස්වුණා. කමිටුවේදී අපි ඉල්ලා සිටිනවා, මේ සියලුම දේවල් ගැන ඊළඟ කොමිටියට වාර්තාවක් - [බාධා කිරීමක්]

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(මාණ්ඩුපාලන රාණිල් වික්‍රමසිංහ)
(The Hon. Ranil Wickremesinghe)

ඊළඟ කොමිටියේ නොවෙයි. ඔබතුමන්ලා ඒක කොමිටියට ගෙනැල්ලා නැහැ. විවාදය තියෙන ගමන් ගේන්න ඕනෑ. විවාදයක් තිබෙනවා නම් විවාදයට කල් ඉල්ලන්න ඕනෑ. නැත්නම් ඉදිරිපත් වෙලා කියන්න, "අසත්‍යයයි කිව්වේ" කියා. අනෙක් කාරණය ඔබතුමන්ලා කොහොමද කොමිටියට එහෙම ගේන්නේ? මා ළඟ තිබෙනවා, International Monetary Fund හි Fiscal Affairs Department එකේ සොයා ගැනීම. ඒ අය අපේ ඉල්ලීම අනුව භාණ්ඩාගාරයේ නිලධාරීන් එක්ක වැඩ කටයුතු කරලා they have identified arrears and fiscal risks. මේ ගැන සොයා ගෙන තිබෙනවා. මම කියන්නම්. මේ සොයා ගැනීම ගැන 39 වෙනි පිටුවේ 59 වෙනි ඡේදයේ සඳහන් වෙනවා. Based on additional information provided by the Department of Public Enterprises, the mission has identified Rs. 1,281 billion of liabilities at the end of 2015. This represents an increase of 33 per cent compared to the previous year. Four SoBEs - CPC, SLPA, SriLankan Airlines and CEB - represent 94 per cent. කඩලා දීලා තිබෙනවා. මෙතැන සහතික කර තිබෙනවා, මේ contingent liabilities - මේ ණය ඔක්කොම - හොරෙන් අරගෙන තිබෙන්නේ, අය වැයට ඇතුළු කළේ නැහැ කියා. දැන් කොහොමද කියන්නේ මුදල් ඇමතිතුමා කිව්වේ බොරුවක් කියා. එතුමා ඇත්ත ප්‍රකාශ කර තිබෙන්නේ.

ඊළඟට කියා තිබෙනවා, මේ කාරණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතට පටහැනියි; එම පනත උල්ලංඝනය කර තිබෙනවාය කියා.

ගරු කපානායකතුමනි, මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 9. (1) උප වගන්තියේ මෙසේ සඳහන් වෙනවා:

"ඊළඟ මුදල් වර්ෂයට සහ ඉන්පසු එළඹෙන අනුයාත මුදල් වර්ෂ දෙකට අදාළව පහත දැක්වෙන තොරතුරු, අයවැය ආර්ථිකය සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවේ අන්තර්ගත විය යුතුය :-"

ඒ යටතේ කරුණු කීපයක් දක්වා තිබෙනවා.

"(එ) මුදල් තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන -

- (i) යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුව විසින් ප්‍රදානය කරනු ලැබූ ඇපකර සහ මුක්තිදාන ඇතුළු අවිනිශ්චිත බැරකම් ;"
- ඒ එක කණ්ඩායමක සඳහන් වන්නේ අවිනිශ්චිත බැරකම්.
- (ii) ඉහත (ඉ) ඡේදයේ සඳහන් ඇස්තමේන්තුවලට ඇතුළත් නොකළ ආණ්ඩුවේ වියදම් පිළිබඳව වූ ආණ්ඩුවේ යෝජනා සම්බන්ධයෙන් ජනතාව වෙත කරනු ලබන දැනුම්දීම් ;
- (iii) අවසාන නොවී පවත්වාගෙන යමින් ඇති ආණ්ඩුවේ ප්‍රමන්ත්‍රණ...."

අන්න එතැනදී මේ "contingent liability" කියන එක ඇතුළත් වෙන්න ඕනෑ. එය ඇතුළු කළේ නැහැ. එහෙම නම් ඔබතුමන්ලා මෙම පනතේ 9 වන වගන්තිය උල්ලංඝනය කර තිබෙනවා. එම වගන්තිය උල්ලංඝනය කළා විතරක් නොවෙයි, අඩු ගණනේ එහෙම නම් ඒ අයට 26 වන වගන්තිය යටතේ ඇති, මේ පනතේ විධිවිධානවලින් බැහැර යාමට පාර්ලිමේන්තුවේ බලය ඉල්ලන්න තිබුණා. ඒක කරලාත් නැහැ. එහෙම නම් ඇත්ත වශයෙන්ම මේ අන්තිම කාරණාවෙන් ඔප්පු වෙලා තිබෙන්නේ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමතිතුමා හැටියට එතුමා 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත උල්ලංඝනය කරලා මුදල් වියදම් කර තිබෙනවා කියන එකයි. මේක පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකර, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කර තිබෙන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ නිසා මම මේ කරුණු ටික මුදල් කමිටුවට ඉදිරිපත් කරනවා, මේ ගැන - whether there is a violation - සොයා බලලා කරුණාකර වාර්තා කරන්න කියා.

ඇත්ත වශයෙන්ම මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වෙන්න ඕනෑ හිටපු මුදල් ඇමතිතුමාට විරුද්ධවයි. කරුණාකර කියන්න, ඇයි ඒක කළේ නැත්තේ කියා. මේ ගරු සභාවට ඇවිත් කපා කළේ. මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන්න ඕනෑ ඔබතුමන්ලාට විරුද්ධවයි, ඉල්ලා අස්වෙන්න. [බාධා කිරීම්] මම එක කාරණයක් කියන්නම්. අද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ ගරු සභාවට එනවා නම් එතුමා කියන දෙයට ඇහුම්කන් දෙන්න මම ලැහැස්තියි. අන්න එව්වරයි. මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. [බාධා කිරීම්]

ගරු රවි කරුණානායක මහතා
(මාණ්ඩුපාලන රවි කරුණානායක)
(The Hon. Ravi Karunanayake)

ගරු අගමැතිතුමනි, එතුමා අඩු ගණනේ මේකට අත්සන් කරලාවත් නැහැ.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(මාණ්ඩුපාලන රාණිල් වික්‍රමසිංහ)
(The Hon. Ranil Wickremesinghe)

එතුමන්ලා පරාජය වන බව දන්නවා. ඒකයි.

කොහොමද මෙතැනට ඇවිත් විශ්වාස භංග යෝජනා ගේන්නේ? ඔබතුමන්ලාට විරුද්ධව නේ, කරුණු තිබෙන්නේ. පනතේ තිබෙන මේ නීතිය උල්ලංඝනය කළේ ඇයි කියා, කරුණාකර මේ ගරු සභාවට කියන්න. Sri Lanka Customs එකේ කාර් තිබෙනවාය, අරවා, මේවා කියවන්නේ නැතිව, අන්න ඒක කියන්න. Sri Lanka Customs එකේ කාර් තිබෙන එක ගැන නොවෙයි කියන්න ඕනෑ, ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ තිබෙන බලතල උල්ලංඝනය කරලා, වරප්‍රසාද කඩ කරලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම එතුමන්ලා මේක කරලා තිබෙනවා. මා නම් කියන්නේ මේ ගැන සොයා බලලා එතුමාගේ මන්ත්‍රීකම සුමානයක් තහනම් කරලා, උගන්වාටට යවන්න ඕනෑය කියායි.

මේ රටේ ආර්ථික තත්ත්වය ගැන අප සියලුදෙනාම දන්නවා. 2014 දී මම කිව්වා ඒ වර්ෂය අවසාන වෙන්න පෙර අප ඡන්දයකට

යනවා කියා. ඒකයි අප පොදු අපේක්ෂකයෙක් හොයන්න ගියේ. වෙන කවුරුවත් වුවමනා වුණේ නැහැ. ආර්ථිකය ගෙන යන්න බැරවයි තිබුණේ. කැබිනට් මණ්ඩලයටවත් ඇත්ත කිව්වේ නැහැ. මේ ඡන්දය තීරණය කළේ සුමනදාස නොවෙයි. මේ ඡන්දය තීරණය කළේ පී.බී. ජයසුන්දරයි. සුමනදාස කළේ දිනය දුන්න එකයි. එයා දිනය දුන්නා. පී.බී. ජයසුන්දර කිව්වා, "මේ ආර්ථිකය ගෙනයන්න බැහැ" කියා. ජනවාරි මාසයේ විගහට ජනාධිපතිවරණය කියලා, මාර්තු මාසයේ -සිංහල අවුරුද්දට පෙර- පාර්ලිමේන්තු ඡන්දය කියලා අවසාන වුණාට පසුව තමයි ආර්ථිකය සුද්ද කරන්න ගිටියේ. සල්ලි තිබුණේ නැහැ. ආර්ථිකය කඩා වැටිලා තිබුණා. අපි මේ ආණ්ඩුව හැදුවාම මේ අය හිතුවා, අපට මේ ආණ්ඩුව ගෙනයන්න බැරි වෙයි කියා.

මොකක්ද ඉස්සර වෙලාම තිබුණු ප්‍රශ්නය? මේ රටේ සමස්ත ඉල්ලුම වැටිලා තිබුණා. 2015 අය වැයෙන් ඒ සල්ලි දුන්නා. සමස්ත ඉල්ලුම වැටිලා තියෙද්දි මිනිස්සු ඉන්දියාවෙන් කාර් ගේනවා කියන එකට ඔය තරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයි? තව සල්ලි තිබෙනවා නම් තව කාර් ගේන්න පුළුවන්. අපට සල්ලි නැහැ. හැම කෙනෙක්ම කැමැතියි, කාර් එකක් ගන්න; ගෙයක් අරගන්න; දරුවන්ට හොඳ අනාගතයක් හදන්න. තමුන්නාන්සේලා විරුද්ධ ඕකට නේ. මේක අපේ ආර්ථිකයයි. මේ මිනිසුන්ට අප මුදල් දෙන්න ඕනෑ. ආර්ථිකය හොඳට ගෙන යන්න ඕනෑ. නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෑ. අපට බණින්න ඉඩ දෙන්න ඕනෑ. අපට ඒ ගොල්ලන්ට බණින්නට ඉඩ තිබෙන්න ඕනෑ. අන්න ඒ විධියට තමයි අප මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මොකක්ද තිබුණේ? දැන් කියනවා, ඉන්දියාවෙන් කාර් ගේනවා ලෑ. කාර් ඉන්දියාවෙන් නැත්නම් කොහෙන්ද ගේන්නේ? අපට ලඟම රට නේ? ඔබතුමන්ලා වාගේ BMWs ගේන්නද? නැත්නම්, මොකක්ද අර අනෙක් ඒවා ගෙනෙන්නද? මොකක්ද ඒ ස්පෝට්ස් කාර් එක- [බාධා කිරීම]

ගරු මන්ත්‍රීවරයෙක්
 (மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
 (An Hon. Member)
 ලැම්බොගිනි.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
 (மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
 (The Hon. Ranil Wickremesinghe)

ආ! ලැම්බොගිනි ගෙනෙන්න කියනවාද? ලැම්බොගිනි නොවෙයි. මෙතැනදී ආර්ථිකය කඩා වැටුණේ නැහැ. සමස්ත ඉල්ලුම වැඩි වුණා. ඒ වාගේම, ඊළඟ අය වැය මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළා. ඒකට සමහර විවේචන තිබුණා; සංශෝධන තිබුණා. අපි යම් කරුණක් මත තමයි එහෙම කළේ. එංගලන්තයේ කළේත් ඒ වාගේ. ගෝලීය ආර්ථිකය මේ අවුරුද්දේ දියුණු වෙයි කියලා හිතුවා. එහෙත් ගෝලීය ආර්ථිකය දියුණු වුණේ නැහැ. ඒ ආර්ථිකය වැටෙන්න පටන් ගත්තා. චීනයේ ප්‍රශ්න තිබුණා. තෙල් මිල කඩාගෙන වැටුණා. විශේෂයෙන්ම යුරෝපයට සරණාගතයන් පැමිණීමේ ප්‍රශ්නය තවත් උග්‍ර වුණා. ජපානයේ ප්‍රශ්න තිබෙනවා. එක රටකටවත් මේ අවුරුද්දේ බලාපොරොත්තු වුණු වැඩ කටයුතු කරන්න බැරි වුණා. ජපානයේ අබේ අගමැතිතුමාට දෙවරක් වෙළෙඳ බද්ද - Sales Tax - වැඩි කරන්න බැහැ. ඒක එක සැරයක් ජපානයට බලපායිද, අනෙක් සැරේ ලෝක ආර්ථිකයට බලපායිද කියන බය නිසා. ඒ වාගේම, ඇමෙරිකාවේ Federal Reserve එකේ සභාපතිනි යෙලන්ට වුවමනා විධියට ඒ පොලිය වැඩි කරන්න බැරි වෙලා තිබෙනවා. මෙන්න මේ තත්ත්ව තුළදී අපිත් මේ කරුණු ඔක්කෝම සලකා බැලුවා.

ගරු කථානායකතුමනි, මේ ඔක්කෝම කාරණා දිහා බලලා අපි අය වැය ඉදිරිපත් කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට -IMF -

යන්න අපි තීරණය කරලා තිබුණේ නැහැ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මුදල් ඉල්ලා ගන්න, ඒ මුදල් ඉල්ලා ගෙන ඉදිරියට යන්න ඕනෑ කියලා 2016 මාර්තු 08වැනි දා මම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

2016 මාර්තු 08වැනි දින හැන්සාඩ් වාර්තාවේ 57වන තීරුවේ මෙසේ සඳහන් .

"2016 වර්ෂය අවිනිශ්චිත සහ අභියෝගාත්මක වසරක් බවට මම කලින් සඳහන් කළේ ඒ නිසායි. 2016 අය වැය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලෝක ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් සහ රාජ්‍ය ආයතනවල පවතින අලුතින් හෙළි වූ වගකීම් ප්‍රමාණයන් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්. මේ ණය උගුල අවබෝධ කර ගනිමින් 2016 වසරට අපේක්ෂිත සංවර්ධන ඉලක්කයන් නොවෙනස්ව පවත්වා ගැනීම ද අප සිදු කළ යුතුයි. ඒ නිසා 2016 අය වැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කිහිපයක් සංශෝධනය කරන්නට බලාපොරොත්තු වෙනවා."

මේකේ 61වන කොලම් එක දක්වා, මේ ගැන කියලා තිබෙනවා. මේ සියල්ල ගැනම සාකච්ඡා කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපි ඒ වැඩ කටයුතු කරන්නේ කියලා කිව්වා. ඇත්ත වශයෙන්ම චීනය එක්ක සාකච්ඡා කළා. ඒක කළේ අප්‍රේල් පළමුවැනි සතියේ. ඊට පස්සේ IMF එක්ක සාකච්ඡා කළා. ඊළඟට ඉන්දියාව එක්ක සාකච්ඡා කළා. අන්තිමට ජපානය එක්ක සාකච්ඡා කළා.

ඒ වැඩ කටයුතු අවසන් කරලා තිබෙන නිසා තමයි අද අපට මේ ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරන්න අවස්ථාවක් ලැබිලා තිබෙන්නේ.

අපෙන් අහනවා, රටෙන් මුදල් පිටවෙන එක ගැන. ඔව්, රටෙන් මුදල් පිටවෙනවා. සමහර විදේශ ආයෝජකයන් අපේ රටට මුදල් ගෙනාවේ, කෙටි කාලීනවයි - hot money. අපි එදාත් ඒ ගැන කිව්වා, මේවා හැම දාම තිබෙන්නේ නැහැ, හොඳ ආයෝජකයන් ගෙනෙන්න කියලා. එහෙම අය ගෙනාවේ නැහැ. මොකක්ද කළ ලොකුම දේ? Templeton Fund කියලා එකක් ගෙනාවා. Templeton Fund එකෙන් ඩොලර් බිලියන තුනක් විතර මේ රටට ගෙනාවා. ඒවා ඕනෑ වෙලාවක ආපසු ඒ අයට ගෙන යන්න ඉඩ දුන්නා.

ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඒ සඳහා වෙනම විදේශ විනිමය අනුපාතයක් නම් කළා. අපි කිව්වා, මේ ගොල්ලන් ආවාට, යුරෝපයේ තත්ත්වය, ඇමෙරිකාවේ තත්ත්වය දියුණු වෙනකොට මේ මුදල් ඉවත් කර ගන්නවා කියලා. Templeton Fund එකේ මුදල් තමයි අරගෙන යන්නේ. කවුද ඒක කළේ? කොයි ඇමතිද? අපේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වාගේම ඒකට සම්බන්ධව ඉන්නවා, එවක හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්. ඒ සල්ලි තමයි දැන් රටින් පිටට යන්නේ. ඒ සල්ලි තමයි යන්නේ. ඒ සල්ලි පිට වෙනකොට තමයි අපට විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වුණේ. ඒ නිසා මේක,- [බාධා කිරීමක්] ලොහාන් රත්වන්නේ මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ ගැන දන්නවා නම් කථා කරන්න. ඔබතුමා මොකුත් දන්නේ නැහැ නේ. අලි බැලුවා කියලා ආර්ථිකය ගැන කථා කරන්න බැහැ නේ. [බාධා කිරීම]

මම වැඩිය කථා කරන්න යන්නේ නැහැ. මට කාරණා දෙක, තුනක් විතරයි කථා කරන්න තිබෙන්නේ. විශාල මුදලක් අද අපට ලැබිලා තිබෙනවා. අනෙක මේ සැරේ ණය දිහා නොවෙයි, ආයෝජනය දිහායි බලන්නේ.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ඔබතුමාට තව විනාඩි පහක් තිබෙනවා, ගරු අගමැතිතුමනි.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க) (The Hon. Ranil Wickremesinghe)

මම අපේ කාලයෙන් තව විනාඩි පහක් ලබා ගන්නවා.

ගරු කථානායකතුමනි, IMF සංවිධානයෙන් කියපු කාරණය මම ඔබතුමාට කියන්නම්.

"ධනාත්මක වර්ධන නැඹුරුවක් පැවතියද විදේශීය වශයෙන් දිගින් දිගට වැඩි වෙන දුෂ්කර තත්ත්වයන් සහ ප්‍රතිපත්ති සංශෝධනය පිළිබඳ අභියෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් පසුබෑමකට ලක් වෙන ලකුණු දක්නට ඇත. සපයනු ලබන විස්තීර්ණ ණය පහසුකම් මඟින් නව රජයේ ආර්ථික වැඩ පිළිවෙළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිෂ්ඨාපනයට පිළියම් යෙදීමටත්, සංචිත ඉහළ නැංවීම සහ ස්ථාවරය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථා සපයනු ඇත."

ඒ විධියට කියලා මෙමනිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ වැඩසටහන ගැන විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා.

ලෝකය ගැන එදා අපි කිව්වේ මොකක්ද?

"චීනය විසින් අනුගමනය කරන්නට යෙදුණු සම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්තිය හා විදේශීය අංශයන්හි පවත්නා තත්ත්වයන් ශ්‍රී ලංකාවට ආගන්තුක නොවේ"

එහෙමයි කිව්වේ. මෙවැනි ප්‍රශ්නවලට අපි මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේවාට මුහුණ දෙන්න අද අපට ශක්තියක් තිබෙනවා.

අද වන විට අපට ලැබී තිබෙන විදේශ විනිමය ප්‍රමාණය ගත්තොත්, IMF සංවිධානයෙන් ලැබීලා තිබෙනවා, ඩොලර් බිලියන දෙකක්. ඉන්දියාවෙන්, චීනයෙන් ලැබීලා තිබෙනවා බිලියන එකයි, දශම පහක්. වෙනත් රටවලින් බිලියන දෙකක් විතර ලැබීලා තිබෙනවා. [බාධා කිරීමක්] ඔබතුමා පිළිතුරු දෙන්න කෝ. මා ඔබතුමාට බාධා කළේ නැහැ නේ? මොකක්ද ඔය තිබෙන හය? ඊළඟට, "Foreign Loan Agreements signed during January to May, 2016" ගත්තොත්, බිලියනයක් තිබෙනවා. ඉන්දියාවෙන් දැනට අරගෙන තිබෙනවා 400ක්. තව ගන්න තිබෙනවා. 1,500ක් දක්වා ගන්න තිබෙනවා. චීනයෙන් 1,500- [බාධා කිරීමක්]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

ගරු ලොහාන් රත්වත්තේ මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ වෙලාවේදී කථා කරන්න.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க) (The Hon. Ranil Wickremesinghe)

ජපානයේ Samurai Bond එකෙන් බිලියන 1.2යි. Japanese Development Policy Loan එකෙන් 2.7යි. IMF's Extended Fund Facility එකෙන් US Dollars 1.5 billion. දැනට අපට ලැබී තිබෙනවා, බිලියන 9ක්. ඒ විතරක් නොවෙයි. අපි බැඳුම්කරවලින් තව බිලියන 3ක් ගන්නවා. එනකොට සම්පූර්ණ ගණන බිලියන 12ක් වනවා. අද ඇති වෙලා තිබෙන තත්ත්වය මොකක්ද? මේ අවුරුද්ද අවසන් වෙන ත්‍රිසෙල්ලා අපට විදේශ විනිමය පාලනය ඉවත් කරන පුළුවන් තත්ත්වයක් ඇති වෙනවායි කියන

එක මා කියන්න කැමැතියි. ඊළඟ අය වැයට ඉස්සෙල්ලා ඒ නීතිය අපි ගෙනෙනවා. We can remove the exchange control. We are strong enough to go on that. We have that confidence. අපි හොරකම් කරන්නේ නැහැ. ඒ සල්ලි අරගෙන ගිහින් ඩුබායි බැංකුවල දමන්නේ නැහැ. අපි සල්ලි හොරකම් කරන්නේ නැහැ. අපි සල්ලි ගෙනගිහිල්ලා ඩුබායි බැංකුවල දමන්නේ නැහැ. We can now open out the exchange control.

ඒ විතරක් නොවෙයි. ප්‍රාග්ධනයට අපි බදු ගහනවා -Capital Gains Tax. හම්බ කරපු ඒවාට සමහර විට ඔයගොල්ලන්ට, ඒ සමාගම්වලට ගෙවන්න සිදු වෙයි. Capital Gains Tax එක අලුතින් ගෙනාවේ. මේ ධනපති පන්තියෙන් බදු අය කරන පළමුවැනි වනවා. ඒ විතරක් නොවෙයි. මේ රටේ උදාගම් වාගේ ව්‍යාපාර මඟින් ජනතාවට ඉඩම් දුන්නා; නිවාස දුන්නා. ඒ අයට මේ අවුරුද්ද අවසාන වෙන ත්‍රිසෙල්ලා සින්නක්කර ඔප්පු ලබා දෙනවා කියන එකත් කියන්න කැමැතියි.

අපට හාර දුන්නා නැව් නැති වරායක්. අපට හාර දුන්නා අහස් යානා නැති ගුවන් තොටුපොළක්. ඒවා ගැන අපි කථා කලා, චීනය එක්ක. ඒවා සම්පූර්ණයෙන් දියුණු කරන්න ඕනෑ. චීන සමාගම එක්ක එකතු වෙලා ඒ වරාය දියුණු කරනවා; ගුවන් තොටුපොළ දියුණු කරනවා. [බාධා කිරීමක්] ඔබතුමන්ලා අවුරුදු 3ක්, 4ක් තිස්සේ ඒවා කළේ නැහැ නේ? දැන් මේ රටට අලුතින් කර්මාන්ත එනවා. පිරිපහදුවක් එනවා. විදුලි බලාගාරයක් - powerhouse - එනවා.

ඒවා කරගෙන යනවා. [බාධා කිරීමක්] ඒ කාලේ මොකක්ද කළේ? [බාධා කිරීමක්] මොකක්ද කළේ? [බාධා කිරීමක්] දැන් තමයි වැඩ පටන් ගන්නේ. මම එක කාරණයක් අහන්න කැමැතියි. මේ ආණ්ඩුවේ- [බාධා කිරීමක්]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

ගරු ලොහාන් රත්වත්තේ මන්ත්‍රීතුමා, මම දෙවනාවක් ඔබතුමාට කිව්වා. තුන්වන සැරේ disturb කළොත් මට ඒ සම්බන්ධව ක්‍රියා කරන්න සිද්ධ වනවා. කරුණාකර හොඳින් හැසිරෙන්න. ඔබතුමා අවස්ථාවක් අරගෙන කථා කරන්න.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க) (The Hon. Ranil Wickremesinghe)

මේ ආණ්ඩුව මෙපමණ විශාල මුදලක් ලබා ගෙන තිබෙන්නේ මෙමනිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කියලා මම කියන්න කැමැතියි. එතුමා ජපානයට ගිහින් Samurai Bond එකෙන් බිලියන 1.2ක් හා Japanese Development Policy Bond එකෙන් බිලියන 2.7ක් ගෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් බිලියන 3.9ක්. බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් එතුමා ජපානයෙන් විතරක් ගෙනවා. මටවත් ඒක කරන්න බැරි වුණා.

අද තමුන්නාන්සේලා මේ යෝජනාව ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක ඇමතිතුමාට ගහන්න කියලා හිතමු කෝ. ඒකට කමක් නැහැ. ඒත් ඇයි, මෙමනිපාල සිරිසේන ජනාධිපතිතුමා බිලියන 4ක් ගෙනාවත් ඒ ගැන නොකියන්නේ. ඇයි, තමුන්නාන්සේලා ලැස්ති නැත්තේ තමුන්නාන්සේලාගේ නායකයා බිලියන 4ක් ජපානයෙන් ගෙනවා කියන්න. අඩු ගණනේ ඒක කියන්න. ලොහාන් රත්වත්තේ මන්ත්‍රීතුමා ලැස්තිද ඒක කියන්න. ඒක පිළිගන්නවාද? තමන්ගේ නායකයා බිලියන 4ක් ගෙනවා කියලා පිළිගන්නවාද? නැහිටලා කියන්න. කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමා එහෙම කියනවාද?

ගරු ලොහාන් රත්වත්තේ මහතා
(மாண்புமிகு லொஹான் ரத்வத்தே)
(The Hon. Lohan Ratwatte)
මිනෑ වෙලාවක ලැස්කියි.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremesinghe)

හරි. [බාධා කිරීම] ඔබතුමා කියනවා සල්ලි ගෙනාවා කියලා. ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියනවා, සල්ලි ගෙනාවේ නැහැ කියලා. ඉතින් මොකද දෙකක් කියන්නේ? දෙකෙන් එකක් කියන්න. එතුමා මෙව්වර සල්ලි ගෙනාවා නම්, මෙව්වර වැඩක් කළා නම් ඇයි, තමුන්නාන්සේලාගේ ඒ නායකයාට දෝභිවන කල්ලියකට ඇතුළු වෙලා ඉන්නේ? දැන් හරි මේ පවිත් බේරෙන්න පුළුවන්. මේ විශ්වාස හංගයට සම්බන්ධ වෙන්න එපා. දැන් හෝ- [බාධා කිරීම]

මට පුදුම කාරණයක් තිබෙනවා. රවි කරුණානායක එපා කියලා අපට ගැහුවා නම් කමක් නැහැ. මොකද, අපි එක්සත් ජාතික පක්ෂයෙ නේ. මම අහන්නේ, තමුන්නාන්සේලා මේකෙන් ගහන්නේ රවි කරුණානායක ඇමතිතුමාටද, නැත්නම් ජනාධිපතිතුමාටද? ඒක කෙළින් කියන්න; මට කියන්න. එතකොට මම වාඩි වෙන්නම්. මට කියන්න කාටද ගහන්නේ කියලා? රවි කරුණානායක මන්ත්‍රීතුමාටද, නැත්නම් මෙමන්ත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටද? ඇයි, එහෙම නම් මෙමන්ත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ යෝජනාවෙන් අයිති කරලා දැමීමේ නැත්තේ? මේ මුළු ආණ්ඩුව ගැන නේ කපා කළේ. ඔබතුමන්ලා දෙදෙනාම කපා කළේ මුළු ආණ්ඩුව ගැන නේ. එහෙම නම් මහජන එක්සත් පෙරමුණේ අය එක්ක කල්ලියක් හදා ගන්නවාද, නැත්නම් ඔබතුමන්ලා- [බාධා කිරීම] අන්න, එව්වරයි මට අහන්න තිබෙන්නේ.

අද හැන්දෑවේදී තමුන්නාන්සේලා දෝභි වනවාද, නැද්ද කියලා හිතා ගන්න. අපේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ජනාධිපතිතුමා වැඩ කළේ නැහැ කියලා මෙතැනදී බණිනවාද, එහෙම නැත්නම් එතුමා ආරක්ෂා කරලා කපා කරනවාද? මොකක්ද ස්ථාවරය කියලා අපට කියන්න. මා මීට වඩා කපා කරන්නේ නැහැ. "මේ යෝජනාව විසි කරලා දමන එකක්; මේක කුණු හරපයක්; අපි මේක පරාජය කරලා දමමු" කියලා කියනවා.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මීළඟට, ගරු ආර්. සම්පන්දන්. Hon. Leader of the Opposition, you have ten minutes.

[10.56a.m.]

ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(மாண்புமிகு இராஜவரோதியம் சம்பந்தன் - எதிர்க்கட்சி முதல்வர்)
(The Hon. Rajavarithiam Sampanthan - Leader of the Opposition)
Thank you, Mr. Speaker.

Today, we are debating, Sir, a Motion of No Confidence brought by a section of the Opposition against the present Minister of Finance, the Hon. Ravi Karunanayake. We were not consulted in regard to this Motion of No Confidence. So, I wish to make certain common observations, Sir, in regard to both the Motion and the state of the country's economy.

The economy of this country has been in a parlous state for a long time. It is not something which has come about after the change in government and during the term of the present Government. The country had been in debt, both domestic and foreign, for a long time as never before, largely because of the manner in which public finance was used and expended. There were no returns from projects on which large sums of money were invested. These projects were meant to promote personal ego than be for the public good or the benefit of the country. One might say that extravagance and profligacy have been quite excessive in this country for a long period of time.

Various matters that are now coming to light would seem to suggest that public finance was unjustifiably used in several ways for several purposes as if public finance was personal and private property. Everybody who was in the former Government must accept responsibility for that situation and I must say that all the signatories to the present Motion of No Confidence were persons holding positions of responsibility in the former Government.

ගරු මන්ත්‍රීවරයෙක්
(மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
(An Hon. Member)

You are also a part of the Government, Sir.

ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා
(மாண்புமிகு இராஜவரோதியம் சம்பந்தன்)
(The Hon. Rajavarithiam Sampanthan)

The fact that I am making this observation does not mean, however, Mr. Speaker, that the supremacy of Parliament over public finance can in anyway be disregarded or diminished. It is our duty to ensure that public finance, which belongs to the people, is properly and usefully expended and expended only with the approval of Parliament. Observation of several events that have happened in the recent past, would suggest that greater accuracy and perfection based upon careful study and preparation is compulsory in regard to proposals made to Parliament, whether it be through the Budget or other financial proposals that are made from time to time. There can be no room for any other approach in regard to this matter. It is also absolutely fundamental that persons dealing with public finance must be completely above suspicion.

There can be no compromise in regard to that matter either. In that sense, one might say that the present Motion could be an alarm bell. We, on our part, will never compromise on these fundamental values. We are amongst a very few who can claim that we be counted amongst those whose hands are absolutely clean. We would like to caution the Finance Minister, the Finance Ministry, and the Government that you are being carefully watched by the people of this country.

There is no purpose in trying to establish guilt amongst others or against former culprits unless you are absolutely and perfectly clean yourselves. With the

people of this country we would be continuing to watch carefully further developments. We must say that we have reason not to be totally satisfied with the way in which the Finance Minister and the Finance Ministry have dealt with financial proposals as far as this Parliament is concerned. It must be remembered by everyone that this Parliament owes the responsibility and duty to the people of this country to ensure that every cent that is expended as public expenditure is for the benefit of the public and not for the benefit of anyone else. I do not think the Finance Ministry can say with certainty and with complete veracity that they have recognized that fundamental importance of Parliament and the duty that Parliament has to perform in the execution of their responsibilities as those in charge of public finance.

The country is today acquiring a new image. Our President has been visiting various countries the world over and wherever he has been going we can see that those countries are receiving him with a great deal of respect. That is on account of the new policies pursued by the new Government; that is on account of the inclusive approach that is being pursued by the new Government; that is on account of the efforts being made by the President which are being recognized by the international community to bring all the people of this country together. So, I think this country does have an opportunity with the present turn of events to ensure that we can develop, we can get rid of our debts - both domestic and foreign - and that we can take this country forward.

So, I think, this is a responsibility cast on all of us. The Finance Ministry plays an important role in regard to this matter and the observations that we have made are for the benefit of the people of this country and we do hope that these observations would be taken into serious account. I thank you, Sir.

[ප්‍ර.හා. 11.05]

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා (සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා)
 (මාණ්ඩුකු (භවත්‍ය කලාති) රාජ්‍ය සේනාරත්න - ජනතාර්ථ, පොසන මර්ණුම ජනේෂ මරුත්තුව අමෙසර්)
 (The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Health, Nutrition and Indigenous Medicine)

ගරු කථානායකතුමනි, අද මේ මුදල් ඇමතිවරයාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාස භංගය ගැන අපි එක පැත්තකින් සතුටු වනවා. මොකද, මෙවැනි සංස්කෘතියක් මතක ඇති කාලයක මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. 1994 වර්ෂයේ ඉඳලා මම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මීට කලින් මුදල් ඇමතිවරයෙකුට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න විධියක් තිබුණේ නැහැ. මොකද, හැම දාම මුදල් අමාත්‍යාංශය තබා ගන්නේ ජනාධිපතිවරයෙක් යටතේ. පසු ගිය රාජපක්ෂ යුගයේ නම් මේ කථා කරන කට්ටිය විශ්වාස භංගයක් තියා හුණු බිත්තරයක්වත් තබා ගන්න පුළුවන් පිටකොන්දක් තිබුණු කට්ටියක් නොවෙයි. මේ අය අද මේ ලොකු කඩ්ඩාරු ගැහුවාට එදා එහෙමයි. ඒ කාලයේ ජනාධිපතිතුමා කරපු හැම දේකටම මේ අය "එහෙයි" කියාගෙන සිටියා. එහෙම ඉඳලා තමයි ඒ මනුස්සයාවත් ප්‍රජාතන්ත්‍රවාදයට ඇඳලා දැමීමේ. ඒකට වග කියන්න ඕනෑ ඒ කට්ටියයි. හැම දාම කරපු හැම දේකටම වග කියන්න ඕනෑ ඒ අයයි. [බාධා කිරීමක්]

ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ගැන නොවෙයි මම කිව්වේ. ඔබතුමා මගේ උගත් මිත්‍රයා නේ. අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා ගැන කියනවා නම්, පාර්ලිමේන්තුවේ එතුමායි, මමයි 1994 වර්ෂයේ ඉඳලා දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නවා. හැම දාම වාගේ එතුමා සම්බන්ධයෙන් මම දැකපු දෙයක් තිබෙනවා. එනම්, එතුමා ආණ්ඩුවේ ඉන්න කොට හැම දාම මේ රටේ ආර්ථිකය ධනාත්මකව ඉහළ යනවා. එතුමා විපක්ෂයට යන හැම මොහොතකම මේ රටේ ආර්ථිකය සෘණ වෙලා පහළ බසිනවා. එතුමා පාර්ලිමේන්තුවේ නොසිටි කාලයේදී මම එතුමාගේ ගෙදර ගිහිල්ලා එතුමාගෙන් තමයි ආර්ථිකය පිළිබඳව සංඛ්‍යා ලේඛන සියල්ල ඉල්ලා ගන්නේ. ඒ අවස්ථාවලදී එතුමා මට කන්න බොන්න පවා දීලා මේ සංඛ්‍යා ලේඛන ලබා දෙනවා. එතුමා එහෙම විපක්ෂයේ ඉඳලා ඊට පස්සේ අවුරුද්දේ පාර්ලිමේන්තුවට පැමිණිලා එතුමා නියෝජ්‍ය මුදල් ඇමතිවරයාත් වුණා. එක් දිනක් එතුමා මේ පාර්ලිමේන්තුවේම ඉඳගෙන සංඛ්‍යා ලේඛන කියවනවා. ඒ අවස්ථාවේ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ සංඛ්‍යා ලේඛන මගේ අනෙත් තිබුණා. ඒ එතුමා විසින්ම ලබා දුන් සංඛ්‍යා ලේඛනයයි. ඒ අවස්ථාවේ මම නැහිටලා කිව්වා, "ගරු කථානායකතුමනි, මෙතුමා ගිය අවුරුද්දේ මට දුන්නේ මේ සංඛ්‍යා ලේඛන නොවෙයි" කියලා. මේ සංඛ්‍යා ලේඛන වෙනස් කරලා එතුමාම අලුත් සංඛ්‍යා ලේඛන ගෙනෙනවා. මේ පිළිබඳව එතුමාට තිබෙන හැකියාව ගැනයි මම කියන්නේ. එතුමාට ඒ වාගේ විශාල හැකියාවක් තිබෙනවා.

මතක තබා ගන්න, මේ මුදල් ඇමතිවරයා යටතේ අද රේගුවේ බදු වැඩිවීම ඓතිහාසිකයි. මම ඒ ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නම්. දැන් තමුන්නාන්සේලා මොකක්ද මේ කරන්නේ? ඒ කාලයේ අපි හිටපු රාජපක්ෂ ආණ්ඩුව රුපියල් ට්‍රිලියන 1.3ක් භංගලා තිබුණා කියා දැන් සොයා ගෙන තිබෙනවා. IMF වාර්තාවෙන් ඒක සොයාගෙන තිබෙනවා. මේ රුපියල් ට්‍රිලියන 1.3 රාජපක්ෂ යුගයේ සංඛ්‍යා ලේඛනවල නැහැ. දැන් එකවර ඒ රුපියල් ට්‍රිලියන 1.3 අපේ ආණ්ඩුවේ ණයවලට එනවා. ඒක නේ, ඉද්ධ සිංහලෙන් කියන්න තිබෙන්නේ. එතකොට එදා රුපියල් ට්‍රිලියන එකක් ණය තිබුණා නම්, දැන් ඒක එකපාරටම රුපියල් ට්‍රිලියන 2.3ක් වෙලා.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
 (මාණ්ඩුකු පත්‍රුවල ඉක්කරත්ත)
 (The Hon. Bandula Gunawardane)
 ගරු ඇමතිතුමා, ඔබතුමාගේ අවසරය තිබෙනවා නම්, මම පැහැදිලි කිරීමක් කරන්නද?

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
 (මාණ්ඩුකු (භවත්‍ය කලාති) රාජ්‍ය සේනාරත්න)
 (The Hon. (Dr.) Rajitha Senaratne)
 අවසර දෙන්නම්. කථා කරන්න ගරු මන්ත්‍රීතුමා.

ගරු කථානායකතුමා
 (මාණ්ඩුකු පාඨානායකර් අචාර්යවරයා)
 (The Hon. Speaker)
 ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කථා කරන්න.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
 (මාණ්ඩුකු පත්‍රුවල ඉක්කරත්ත)
 (The Hon. Bandula Gunawardane)
 ගරු ඇමතිතුමනි, ඔබතුමාට පුළුවන් නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙම, - [බාධා කිරීමක්]

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
 (මාණ්ඩුකු (භවත්‍ය කලාති) රාජ්‍ය සේනාරත්න)
 (The Hon. (Dr.) Rajitha Senaratne)
 ඇයි, අපේ අග්‍රාමාත්‍යතුමා දැන් ඉදිරිපත් කළේ. ඒ IMF Report එක පැහැදිලිවම ඉදිරිපත් කළා නේ.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்தூல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)

IMF එක කියලා තිබෙනවා නම් ඒ ණය මේ අවුරුද්දේ ණයට එකතු කලා කියලා, මම කරුණාකර ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, පුළුවන් නම් මේ සභාවට ඒ ලේඛන ඉදිරිපත් කරන්න කියලා.

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன)
(The Hon. (Dr.) Rajitha Senaratne)

ඒවා එකතු වෙන්නේ නැතිව මොකක්ද ඒවාට වෙන්නේ? ඔබතුමන්ලා කියන සංඛ්‍යා ලේඛනයට අර ණය විකක් දාලා කියනවා මෙව්වර ණයයි කියලා.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்தூல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)

එතකොට මේ මහ බැංකු වාර්තාවේ මොකක්ද තිබෙන්නේ?

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன)
(The Hon. (Dr.) Rajitha Senaratne)

මම ඔබතුමාට පෙන්වලා දෙන්නම් ණය වැඩි වුණාද, අඩු වුණාද කියලා. එතකොට ඉවරයි නේ.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்தூல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)

ඔව්, ණය වැඩි වුණා.

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன)
(The Hon. (Dr.) Rajitha Senaratne)

ඔබතුමාගේ සංඛ්‍යා ලේඛනයි, මගේ සංඛ්‍යා ලේඛනයි ගන්නාම ඔබතුමාගේ සංඛ්‍යා ලේඛන "සාණ" නේ. මගේ සංඛ්‍යාලේඛන "ධන". [බාධා කිරීමක්]- දැන් සාණ වෙච්ච එක ධන වෙන්නේ කොහොමද කියලා මම පෙන්වන්නම්. ඔබතුමාගේ "සාණ" මගේ "ධන" වෙනකොට අන්න එතකොට නැඟිටලා කියන්න මොකක්ද වුණේ කියලා.

දැන් ඔබතුමා කියපු විධියට බදු ගැසීම් ගැන බලන්න. ආදායම් බදු දෙපාර්තමේන්තුව 2012 වර්ෂයට බදු ආදායම එකතු කරලා තිබෙන්නේ රුපියල් බිලියන 305යි. 2013 වෙනකොට එකතු කරලා තිබෙන බදු ආදායම රුපියල් බිලියන 355යි. එතකොට වැඩිවීම කියද? රුපියල් බිලියන 50යි. 2013දී රුපියල් බිලියන 355ක බදු ආදායම 2014 වර්ෂය වෙනකොට බිලියන 367 දක්වා වැඩි වෙනවා. එතකොට 2014 වර්ෂයේදී කියකින්ද බදු ආදායම වැඩි වුණේ? රුපියල් බිලියන 12යි. 2013දී රුපියල් බිලියන 50ක වැඩිවීම, 2014දී රුපියල් බිලියන 12 දක්වා අඩු වුණා. කොහොමද ඒක වුණේ? Files කියක් හැගුවාද? මතක තියාගන්න. මෙන්න මේවා තමයි, 2015 මැතිවරණයේදී රැඳී තිබුණේ. 2014දී රුපියල් බිලියන 367ක්ව තිබූ බදු ආදායම 2015 වර්ෂයේ මේ මුදල් ඇමතිතුමාගේ කාලයේදී මෙතුමා බදු ආදායම හොයා ගන්නවා, රුපියල් බිලියන 421ක්. ඒ බිලියන 12ක වැඩිවීම රුපියල් බිලියන 44 දක්වා ඉහළ නඟිනවා. කොහොමද අලුතින් එකපාරටම files හම්බ වුණේ? කියන්න බලන්න? මෙන්න මේවා තමයි එදා ඒ රෙජිමයෙන් සිදු කළේ.

දෙවැනි එක තමයි රේගු බදු ආදායම. තමුන්නාන්සේලා රේගු බදු ආදායම ගැන කලා කරනවා. 2012 වසරේදී රේගු බදු ආදායම කියද? රුපියල් බිලියන 516යි. 2013 වසරේදී රුපියල් බිලියන 554යි. රේගු බදු ආදායම කියකින් වැඩි වුණාද? රුපියල් බිලියන 38කින් වැඩි වුණා. 2013 වසරේදී රුපියල් බිලියන 554ක් වුණු රේගු බදු ආදායම 2014 වසර වන විට කියද? රුපියල් බිලියන

575යි. බිලියන 21ක් විතරයි වැඩි වුණේ. රුපියල් බිලියන 38 රුපියල් බිලියන 21ට පහළ බැස්සා. 2014 වසරේදී රුපියල් බිලියන 575ට තිබුණු රේගු බදු ආදායම මෙතුමා - රචි කරුණානායක මහතා - මුදල් අමාත්‍ය ධුරය භාර ගන්නාට පසුව කියද? රුපියල් බිලියන 788යි. වැඩි වීම කියද? රුපියල් බිලියන 213යි. රුපියල් බිලියන 213ක් අලුතෙන් හෙව්වා. ඒකටද, විශ්වාස හංග යෝජනාවක් ගෙනෙන්නේ?

ආදායම අඩු වුණේ මොනවා නිසාද? එතනෝල් ගෙනාපු නිසා. පසු ගිය ආණ්ඩුව ගෙන්වපු එතනෝල්වලට බදු අය කළේ නැහැ. අපි නම් වශයෙන් කියන්න ඕනෑ නැහැ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ඒ ගැන හොඳටම දන්නවා. මගේ ළඟ ඉදි ගෙන ඔබතුමාම අහලා තිබෙනවා, "රාජීත, මේ විධියට මේ ආර්ථිකය ගෙන යන්න පුළුවන්ද?" කියලා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමා ඇහුවේ නැද්ද? ඇහුවා. නමුත් තීන්දුව ගන්න කොට වෙන පැත්තක. ඔබතුමා මට වඩා හොඳට දන්නවා, එදා තිබුණු තත්ත්වය මොකක්ද කියලා. ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වශයෙන් ඔබතුමා ඒ ගැන හොඳට දන්නවා. මෙතුමා මා සමඟ කියා තිබෙනවා, "රාජීත, මේ විධියට මේ ආර්ථිකය ගෙන යන්න පුළුවන්ද, මේකෙන් මහා විශාල විනාශයක් සිදු වෙනවා" කියලා. සුමනදාස මහත්මයාට බැන්නාට, අන්න ඒ සිදු වෙන්න ගිය විනාශය නිසා තමයි පී.බී. ජයසුන්දරට කලා කරලා එදා ඡන්දයක් ගෙනාවේ. එක පාරට කොහොමද, රුපියල් බිලියන 788කට රේගු බදු ආදායම වැඩි වුණේ? එතනෝල්වලට බදු අය කළේ නැහැ. ලංකාවට නොයෙකුත් දේවල් ගෙනාවා. බදු අය කළේ නැහැ, තමන්ගේ හෙත්විධියන්ගෙන්. රුපියල් බිලියන ගණන් බදු අය කළේ නැහැ. අපට එහෙම කරන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් තමුන්නාන්සේ ඒවා මතක තබා ගන්න.

අනෙක් එක තමයි සුරාබදු දෙපාර්තමේන්තුව. "මතට තිත" සංකල්පය නේ එදා තිබුණේ. "මතට තිත". මෙන්න, "මතට තිත". 2012 වසරේදී සුරාබදු ආදායම කියද? රුපියල් බිලියන 60යි. 2013 වසර වෙද්දී කියද? රුපියල් බිලියන 66යි. ඒ කියන්නේ රුපියල් බිලියන 6කින් තමයි වැඩි වුණේ. 2014 වසර වන විට ඒ වැඩි වීම රුපියල් බිලියන 3කට අඩු වුණා. ඒ කියන්නේ සියයට 50කින් අඩු වුණා. එහෙම අඩු වෙලා රුපියල් බිලියන 69ක්ව තිබුණු සුරා බදු ආදායම මෙතුමා -රචි කරුණානායක මහතා- මුදල් අමාත්‍ය ධුරය භාර ගන්නාට පසුව කියද? රුපියල් බිලියන 105යි. පසු ගිය අවුරුද්දේ සුරාබදු ආදායම රුපියල් බිලියන 105යි. රුපියල් බිලියන 36කින් වැඩි වුණා. සුරාබදු ආදායම වැඩි වීම හතර ගුණයකින් වැඩි කලා. කෝ, එතනෝල්වලට අය කරපු බද්ද? හෙත්විධියන්ගෙන් අය නොකළ එතනෝල් බදු, අරක්කු බදු අද එළියට ඇද්දා. බදු අඩු වුණා නම් කියන්න, අපත් විශ්වාස හංගයකට එනවා. නමුත් මෙන්න මේක තමයි සත්‍ය වන්නේ.

දැන් බලන්න, මේවායේ ප්‍රතිශතයේ වර්ධනය කොහොමද කියා. 2014 වර්ෂයේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය සියයට 3.4යි. 2015 වර්ෂයේදී වර්ධනය කියද? 2014 වර්ෂයේදී සියයට 3.4ට තිබුණු එක 2015 වර්ෂයේදී සියයට 14.7ක් වුණා. අද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධන ප්‍රතිශතය හතර ගුණයක් වෙලා තිබෙනවා. ඒකටද, විශ්වාස හංග යෝජනාව ගෙනෙන්නේ? 2014 වර්ෂයේදී රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය සියයට 3.8යි. ගරු රචි කරුණානායක මැතිතුමාගේ කාලයේදී කියද? සියයට 37යි. දහ ගුණයකින් පමණ වැඩි වෙලා තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩිවීමේ ප්‍රතිශතය දහ ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒකටද, විශ්වාස හංග යෝජනාව ගෙනෙන්නේ?

සුරාබදු දෙපාර්තමේන්තුව ගැන බලන්න. 2014 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය සියයට හතරහමාරයි. 2015 වර්ෂයේදී කියද? සියයට 52.2යි. මේකටද, විශ්වාස හංග යෝජනාව ගෙනෙන්නේ? මේවා කාපු, රේගුව කාපු, සුරාබදුවලින් ගහපු උදවිය එක්කාපු වෙලා දැන් විශ්වාස හංග යෝජනාවක් ගෙනෙනවා, සුරා බද්ද වැඩි කළ කෙනාට විරුද්ධව. රේගු බදු වැඩි කළ කෙනාට විරුද්ධව විශ්වාස හංගයක්

[ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා]

ගෙනෙනවා. විය යුත්තේ මේකේ අනෙක් පැත්තයි. [බාධා කිරීම්] තමුන්තාන්සේලා අතර මොළයක් තිබෙන මිනිහෙක් ඉන්නවා නම්, උගත් මිත්‍රයෙකු ඉන්නවා නම් බන්දුල ගුණවර්ධන මහතා වාගේ මේ කියන දෙය තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක කියවා බලා අහන්න, මේ සිදු වුණේ මොකක්ද කියා. බදු ගැනුවේ නැත්තේ කාටද? ගරු රවි කරුණානායක මහතා ඇවිත් එකවරම අමුතුවෙන් squad එකක් දමා හෙවිවාද? නැහැ. එදා නිකම් ආපු එතනෝල් ටිකට අද බදු ගහනවා. එදා නිකම් විකුණපු අරක්කුවලට අද බදු ගහනවා. එතනෝල් ගෙනැවිත් හදන අරක්කුවලට අද බදු වදිනවා. අන්න ඒකයි වැඩි වෙන්නේ. [බාධා කිරීම්] මෝඩයෝ වාගේ කපා කරන්න එපා. ඉගෙන ගත් අය වාගේ කපා කරන්න. මේක පාර්ලිමේන්තුව මිසක් වේදිකාව නොවෙයි. [සෝෂා කිරීම්]

ඊළඟට, රාජ්‍ය ණය බලන්න. මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන මැතිතුමා රාජ්‍ය ණය ගැන සඳහන් කළා. 2006 වර්ෂයේ සිට 2009 වර්ෂය වනතෙක් මුළු අය වැයෙන් රාජ්‍ය ණය ප්‍රතිශතය විධියට තිබුණේ කීයද? සියයට 16යි, 18යි අතර තිබුණේ. ලංකාවේ රාජ්‍ය ණය. 2015 වර්ෂයේදී ගරු රවි කරුණානායක මැතිතුමාගේ කාලය යටතේ තිබෙන්නේ කීයද? සියයට 15යි. තවම මේ පටන් ගන්නා විතරයි. එම ප්‍රතිශතය අවුරුද්දක් ඇතුළත සියයට එකයි, සියයට තුනයි අතර ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයට සමානුපාතිකව 2006 වර්ෂයේ සිට 2009 වර්ෂය වනතෙක් ණය බර ප්‍රතිශතය කීයද? සියයට 12යි. 2015 වර්ෂයේදී කීයද? මේ අවුරුද්දේ ණය බර සියයට 9.9 දක්වා අඩු කර තිබෙනවා.

ගරු මන්ත්‍රීවරයෙක්
(මාණ්ඩුමුතු උණුආචාර්ය ඉරුආරි)
(An Hon. Member)
ඒක මොකක්ද?

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
(මාණ්ඩුමුතු (භවත්තීය කලාති) රාජ්‍ය ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ)
(The Hon. (Dr.) Rajitha Senaratne)

ඔබතුමාට තේරේවි, අනිත් අවුරුද්ද වෙනකොට මේ පැත්තට පැමිණියාම, ලබාගත් දේශීය ණයවලින්, borrowingsවලින් සියයට 98ක් වැය වුණේ දේශීය ණය ගෙවන්නයි. මේ කියන්නේ 2000 වර්ෂයත්, 2015 වර්ෂයත් අතර කාලය ගැනයි. මේ borrowingsවලින් සියයට 65ක් වැය වුණේ විදේශීය ණය ගෙවන්නයි. මෙන්න මේකයි, තත්වය.

ඊළඟට බලන්න, ගරු රවි කරුණානායක මැතිතුමාගේ කාලයේදී නොයෙකුත් අමාත්‍යාංශ හරහා ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට මුදල් ලබා දුන් විධිය ගැන. 2015 වර්ෂයේදී පුනරාවර්තන වියදම් සියයට කීයකින් වැඩි වුණාද? සියයට 29කින් පුනරාවර්තන වියදම් වැඩි වුණා. නමුත් 2014 වර්ෂයේදී වැඩි වෙලා තිබෙන්නේ කීයකින්ද? සියයට 9.8කින් තමයි වැඩි වෙලා තිබෙන්නේ. එසේ සියයට 9.8කින් වැඩි කරපු පුනරාවර්තන වියදම සියයට 29 දක්වා වැඩි කළා.

ඊළඟට, වැටුප් හා දීමනාවලට 2014 වර්ෂයේදී වැඩි කළේ කොහොමද? සියයට 12කින් තමයි වැටුප් හා දීමනා වැඩි කළේ. 2015 වර්ෂයේදී සියයට 27කින් වැඩි කළා. එම ප්‍රමාණය 2014 වර්ෂයේ වැඩි කළ ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වඩා වැඩියි. මේවාට තමයි, අපි මුදල් වියදම් කළේ. ඊළඟට, රජයේ සේවකයන්ගේ වැටුපට රුපියල් 10,000ක දීමනාවක් එකතු කළා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදලකින් එම දීමනාව වැඩි කළා. ඊට පසුව එම රුපියල් 10,000 දීමනාවෙන් රුපියල් 2,500ක මුදලක් මූලික වැටුපට එකතු කළා. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමනි, ඒ විතරක් නොවෙයි, කාලයකට පසුව ලංකා ඉතිහාසයේ තුන්වැනි වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පෞද්ගලික අංශයේ වැටුපත් වැඩි කළා. ඒ වාගේම විශ්‍රාම වැටුප් විෂමතාව නැති කළා.

රුපියල් දහසකින් විශ්‍රාම වැටුප වැඩි කළා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 4,900ක් වියදම් කළා. පඩි වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 89,400ක මුදල් වියදම් කළා. ඒ විතරක් නොවෙයි, සමෘද්ධි දීමනාව දෙගුණ කළා. එය සියයට දෙසියයකින් වැඩි කළා. ඒ සඳහා රුපියල් මිලියන 8,000ක් වියදම් කළා. එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියනය දක්වා වූ තැන්පතු වෙනුවෙන් interest එක සියයට 15ක් කළා. [බාධා කිරීම්] නැත්තේ මොකද? ඒ සඳහා රුපියල් මිලියන 4,000ක් ගිය අවුරුද්දට වෙන් කළා. [බාධා කිරීම්] ගොවි ජනතාවගේ ගොවි ණය සියයට 50කින් කපා හැරීම සඳහා රුපියල් මිලියන 2,500ක් වැය කළා. ඒ වාගේම ගර්භිණී මාතාවට රුපියල් 20,000ක පෝෂණ මල්ල ලබාදීමට රුපියල් මිලියන 1,000ක් වෙන් කළා. වැඩිහිටි දීමනාව රුපියල් 1,000 සිට 2,000 දක්වා වැඩි කළා. රුපියල් 5,000ට තිබූ විවාහ ලියා පදිංචි ගාස්තුව රුපියල් 1,000ට අඩු කළා.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(මාණ්ඩුමුතු මහාචාර්යවරයාණන්ගේ මහාචාර්යවරයාණන්)
(The Hon. Mahindananda Aluthgamage)
ගරු ඇමතිතුමනි, පොඩ්ඩක් සමාවෙන්න. ඔබතුමා ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සමඟ එකඟයි.

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
(මාණ්ඩුමුතු (භවත්තීය කලාති) රාජ්‍ය ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ)
(The Hon. (Dr.) Rajitha Senaratne)
අය වැය යෝජනා ගැනයි මම කපා කරන්නේ. [බාධා කිරීම්]

ගරු මන්ත්‍රීවරු
(මාණ්ඩුමුතු උණුආචාර්යවරුන්)
(Hon. Members)
ක්‍රියාත්මක කළේ නැහැ.

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
(මාණ්ඩුමුතු (භවත්තීය කලාති) රාජ්‍ය ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ)
(The Hon. (Dr.) Rajitha Senaratne)
මොකද, ක්‍රියාත්මක කළේ නැත්තේ? අය වැය යෝජනා ක්‍රියාත්මක කරලා ලැබෙන දේවල් මම මේ කියන්නේ.

ගරු රවි කරුණානායක මහතා
(මාණ්ඩුමුතු රවි කරුණානායක)
(The Hon. Ravi Karunanayake)
කියන්න, ක්‍රියාත්මක වෙලා නැත්තේ මොනවාද? [බාධා කිරීම්]

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
(මාණ්ඩුමුතු (භවත්තීය කලාති) රාජ්‍ය ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ)
(The Hon. (Dr.) Rajitha Senaratne)
කියන්න බලන්න. ක්‍රියාත්මක නැද්ද කියලා මේ ගොල්ලෝ දන්නේ නැහැ. මේ ගොල්ලෝ හිතනවා, අය වැය යෝජනා ක්‍රියාත්මක නැහැයි කියලා. මොකද, මේ ගොල්ලෝ එක එක කඩිවාරු ගහනවා "ක්‍රියාත්මක නැහැ" කියලා. [බාධා කිරීම්] යොවුන් පාර්ලිමේන්තුව සක්‍රීය කරන්නට රුපියල් මිලියන 250ක් ලබා දුන්නා. එසේ ලබා දුන්නේ ගරු ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කළ යොවුන් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටයි. ඒ වාගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගෙවන විමධ්‍යගත මුදල රුපියල් මිලියන 5 සිට 10 දක්වා වැඩි කළා.

ගරු මන්ත්‍රීවරු
(මාණ්ඩුමුතු උණුආචාර්යවරුන්)
(Hon. Members)
කෝ?

ගරු (වෛද්‍ය) රාජීන සේනාරත්න මහතා
 (மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்தன)
 (The Hon. (Dr.) Rajitha Senaratne)

දැන් අපි මුදල් වෙන් කරලා, සල්ලික් වියදම් කරනවා. නැහැයි කියන්නේ කොහොමද? [බාධා කිරීම්] ගෙවන මුදල රුපියල් මිලියන 15 දක්වා මිලියන 10කින් වැඩි කළා. වකුගඩු රෝගීන්ට රුපියල් 3,000 ගණනේ ගෙවනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කළා. ඒ වාගේම භූමිතෙල් ලීටරය රුපියල් 49 වෙනකම් රුපියල් 33කින් එය අඩු කළා. පෙට්රල් ලීටරය රුපියල් 117 වෙනකම් රුපියල් 33කින් අඩු කළා. ඩීසල් ලීටරය රුපියල් 95 දක්වා රුපියල් 16කින් අඩු කළා. මේ ඔක්කෝම කළා. ජනවාරි මාසයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කරලා, තවත් භාණ්ඩ 10ක මිල අගෝස්තු මාසයේ අඩු කළා. ඒ වාගේම රාජ්‍ය බැංකුවල රුපියල් ලක්ෂ දෙක දක්වා උකස් කරන ලද ස්වර්ණාභරණවල පොලීය අපේ පොරොන්දු පත්‍රයේ තිබුණ විධියට කපා හැරියා. ගැස් සිලින්ඩරයක මිල රුපියල් 450කින් අඩු කළා. එයත් නැහැ කියන්න. මොකද, තමුන්නාන්සේලා ගැස්වලින් උයන්නේ නැහැ නේ. [බාධා කිරීම්] ජාතික වකුගඩු අරමුදල සම්පූර්ණයෙන් බද්දෙන් තිදහස් කර දුන්නා. ඒක විශාල දෙයක්. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 දක්වා වැඩි කළා. [බාධා කිරීම්] කාටද? ගිහිල්ලා බලන්න. එදා මහපොළ ශිෂ්‍යත්ව උලෙලේදී ඒ ළමයා කරපු කපාව තමුන්නාන්සේලා කියවන්න; වෙන මොකක්වත් ඕනෑ නැහැ. ඒ වෙනුවෙන් ස්තූති කළා. [බාධා කිරීම්] තෝරාගත් අයට පමණක් නොවෙයි, මහපොළ ශිෂ්‍යත්වය තිබෙන හැමෝටම වැඩි කළා. [බාධා කිරීම්] තමුන්නාන්සේ විශ්වවිද්‍යාලයට ගියේ නැති නිසා, ඒ ගැන දන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ ගෙවන මුදල් ප්‍රමාණ ගැන විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේත් නැති මිනිහෙක් දන්නේ කොහොමද? [බාධා කිරීම්] අපි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝත් සමඟ ඉන්නවා; අපි විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සමඟ ඉන්නවා. ඒ නිසා ඒවා ගැන අපි දන්නවා. මෙතුමා දන්නේ නැහැ! මෙතුමා දන්නේ කොහොමද තියෙනවාද නැද්ද කියලා. [බාධා කිරීම්] මෙතුමා ආණ්ඩුව පෙරළණ හැටියේ යුළුන්පි එකට එන්න ඇහුවා. මේ ආණ්ඩුව බලයට පත් වූ හැටියේම ආණ්ඩුවට එන්න ඇහුවා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා, "එන්න එපා" කියලා. එතකොට මෙතුමා දන්නවා, දැන් දොර වහලා කියලා. ඒ නිසා දැන් ඒ පැත්තේ ඉඳගෙන කෑ ගන්නවා, "මහින්ද රාජපක්ෂ" කියලා. මේ ආණ්ඩුව බලයට පත් වූ හැටියේම ආණ්ඩුවට එන්න මෙතුමා ඇහුවා. [බාධා කිරීම්]

ගරු මන්ත්‍රීවරයෙක්
 (மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
 (An Hon. Member)
 ගත්තේ නැහැ.

ගරු (වෛද්‍ය) රාජීන සේනාරත්න මහතා
 (மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்தன)
 (The Hon. (Dr.) Rajitha Senaratne)
 යුළුන්පි එකට එන්න හැදුවා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා, "මේ වාගේ අය ගන්නේ නැහැ" කියලා. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ගරු ඇමතිතුමා කථාව කරගෙන යන්න. [බාධා කිරීම්]

ගරු (වෛද්‍ය) රාජීන සේනාරත්න මහතා
 (மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்தன)
 (The Hon. (Dr.) Rajitha Senaratne)
 ගරු කථානායකතුමනි, පෙර පාසල් ගුරුවරුන්ට ගෙවන දීමනාව රුපියල් 250කින් වැඩි කළා. දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 200ක දීමනාවක් ලබා දුන්නා.

මේ හුඬක් අය ඒ පැත්තේ තවම ඉන්නේ ආණ්ඩුවට එන්න අහලා එන්න බැරිවුණ උදවිය. [බාධා කිරීම්] අපේ ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා නම්, අවුරුදු දෙකකින් මේ ආණ්ඩුව

අවසාන වෙන්නේ නැහැ කියලා දැන ගන්නාම, එතුමා වාගේ උගත් කෙනෙක් මේ පැත්තේ ඇවිත් වාඩිවෙලා මේ රටට වැඩක් කරන්න ඕනෑ. එන අය වැය ලේඛනය ඉදිරිපත් කරන කොට මම බලාපොරොත්තු වෙනවා, එතුමාත් මේ පැත්තේ ඉඳගෙන ඔය සෘණ වශයෙන් ප්‍රකාශ කරපු කාරණා ධන බවට පත් කරයි කියලා.

මම ඒක හොඳටම දන්නවා. ඔබතුමා ඔහුගැන ලැගලා, රස්තියාදු වෙලා, බොරුවට කපා කරලා වැඩක් නැහැ. ඒක අවුරුද්දකට හොඳයි; අවුරුදු දෙකකට හොඳයි. ඊට වඩා ඔය මොළේ නාස්ති කර ගන්න එක අපරාධයක්. ඒ නිසා 2017 වසරේදී ඒ තීන්දු තමුන්නාන්සේගේ මනසේ පහළ වෙවා!

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශ්‍රීමකයෙකුගෙන් අය කිරීමේ මුදල රුපියල් 5,000 දක්වා අඩු කළා. රුපියල් මිලියනයක ධීවර රක්ෂණ යෝජනා ක්‍රමය දැන් ආරම්භ කරලා තිබෙනවා. අපි එදා ඇති තරම් මේ කාරණය ගැන ආණ්ඩුවට කිව්වා. තමුන් අන්තිමට කර ගන්න දෙයක් නැතිව මම ධීවරයන්ට දායකත්ව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න කටයුතු කළා.

ඖෂධ නිෂ්පාදන ගැනත් මා කියන්න ඕනෑ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවත් එක්ක ඒකාබද්ධව මේ රටේ ඖෂධවලින් සියයට 75ක් විදේශීයව හා දේශීයව ඖෂධ නිෂ්පාදකයන් විසින් හදන්න දැනට යෝජනා කරලා තිබෙනවා. ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, තව වික දවසක් ගත වූණාම කැබිනට් මණ්ඩලයෙන් මේ සඳහා අනුමැතිය මම ගන්න බව ඔබතුමා මතක තියා ගන්න. එතකොට අපට ආනයනය කරන්න තිබෙන්නේ ඖෂධවලින් සියයට 25යි. තව යෝජනා තිබෙනවා. ඔවුන් තිදහස්ව, මේ ඖෂධ නිෂ්පාදනය කරන කටවිය. මේ අවුරුද්ද අවසාන වනකොට ඒ කටවියත් එකතු කරගෙන අපට සියයට 100ක් ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් වේවි කියලා මා හිතනවා. ලංකාවේ -දේශීයව- ඖෂධ හදනවා නම් ඒ නිෂ්පාදන ආපසු මිල දී ගැනීමට - buy-back guarantee එක - ආණ්ඩුව අවුරුදු පහකට එකඟතාව පළ කර තිබෙනවා.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)

ගරු ඇමතිතුමා, ඔබතුමාට තව විනාඩි පහක කාලයක් තිබෙනවා.

ගරු (වෛද්‍ය) රාජීන සේනාරත්න මහතා
 (மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்தன)
 (The Hon. (Dr.) Rajitha Senaratne)

නිවාස ඉදි කිරීම හා ඉඩම් මිලදී ගැනීම සඳහා සේවක අර්ථ සාධක අරමුදලින් කොටසක් නිකුත් කරන්නට ගත් තීන්දුවත් ඉතාමත් වැදගත්. මොකද, එය මේ රටේ සේවකයන් එදා ඉඳලාම ඉල්ලපු දෙයක්. පසු ගිය රජය පැවති කාලයේ ගාමිණී ලොකුගේ මැතිතුමා මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා මට මතකයි. තමුන් ඒ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කළා. ඒක ක්‍රියාත්මක කළේ නැහැ. එතුමා දෙවැනි වරටත් ඉල්ලා හිටියා, "මේ කටයුත්ත කරන්න, මේක තමයි සියලු වෘත්තීය සමිතිවල ඉල්ලීම" කියලා. තමුන් ඒ කටයුත්ත කළේ නැහැ.

2013 අවුරුද්දේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුළු මුදල රුපියල් මිලියන 122ක් බව තමුන්නාන්සේලා මතක තියා ගන්න. 2015 අවුරුද්දේදී මේ මුදල රුපියල් මිලියන 193 දක්වා වැඩි කළා. 2016 අවුරුද්දට සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 237ක් වෙන් කරලා තිබෙනවා.

මම මේ විනාඩි ලෝක සෞඛ්‍ය සංවිධානයට ගියා. ඒ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරිය අපේ මුදල් ඇමතිවරයාට සහ මේ රජයට ස්තූති කළා, මේ තරම් විශාල මුදලක් එක් වසරකදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වැඩි කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව කියලා. ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අමතරව වැඩිම මුදලක් වෙන් කරන්නේ සෞඛ්‍ය අංශය සහ අධ්‍යාපනය වෙනුවෙනුයි.

[ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා]

අධ්‍යාපනයට වෙන් කරන මුදල දින බලන්න. 2013 අවුරුද්දේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තිබුණේ රුපියල් මිලියන 110යි. ඒ මුදල රුපියල් මිලියන 178 දක්වා වැඩි කලා. 2016 අවුරුද්ද වනකොට අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 256ක් වෙන් කරලා තිබෙනවා. එය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 2013 අවුරුද්දේ 1.67යි; 2014 අවුරුද්දේ 1.97යි; 2015 අවුරුද්දේදී 2.96යි. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 3කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. අපි පොරොන්දුවෙලා තිබෙනවා, අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 6 වන තුරු වැඩි කරන්න. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 3ක් වෙන් කරනවාය කියලා තමයි අපි පිළිගන්නේ. නමුත් මේ වනකොට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 1.28 ඉඳලා 1.9කට - සියයට 2කට ආසන්න ප්‍රමාණයක්- වැඩි කරලා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 3ක් වෙන් කරන්න අපි පොරොන්දු වුණා.

ජනතාවගේ සුබසෙක සඳහා, ජනතාවගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා මේ තරම් වියදම් කරපු, මේ තරම් මුදල් වෙන් කරපු රජයක්, මුදල් අමාත්‍යාංශයක් හෝ මුදල් අමාත්‍යවරයෙක් කවදාවත් හිටියේ නැහැයි කියන කාරණය ඔබතුමන්ලා මතක තියා ගන්න. (ආචාර්ය) එන්.එම්. පෙරේරා මැතිතුමා හිටපු කාලයේ, - [බාධා කිරීමක්] ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා, තමුන්නාන්සේ හිනා වෙනවා. තමුන්නාන්සේ අය දන්නේත් නැහැ; වැය දන්නේත් නැහැ. තමුන්නාන්සේ ඉගෙන ගත්ත පන්තිය මට කියන්න. මෙතුමායි, මර්වින් සිල්වායි දෙදෙනාම එක ජාතියේ. හරිද? දෙන්නා ගහගන්නට දෙන්නාම එක කැලැසියේ. දෙන්නාටම තිබෙන එකම සුදුසුකම මොකක්ද? නුගත්කම. නුගත්කම තමයි ලොකුම සුදුසුකම. ඇත්තටම මේ පාර්ලිමේන්තුවට පත් වන කට්ටියට අඩු ගණනේ අවම අධ්‍යාපන සුදුසුකමක්වත් තිබෙන්න ඕනෑය කියලා මා යෝජනා කරනවා. එතකොට මේ වාගේ අයිියලාට පාර්ලිමේන්තුවට එන්න බැහැ. මේගොල්ලන් රජයේ සේවයට ගියා නම් සනීපාරක්ෂක කම්කරු තනතුරුවත් ලැබෙන්නේ නැහැ. මොකද, ඒකටත් ඕනෑ වැඩ හයයි, credit දෙකක්. හයයි දෙකක්වත් නැති මිනිස්සු පාර්ලිමේන්තුවේ ලැගලා අපට ආර්ථිකය ගැන උගන්වන්න හදනවා.

ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවට පත් වන අයට අධ්‍යාපනික වශයෙන් අවම සුදුසුකමක්වත් තිබෙන්න ඕනෑය කියලා මා කියපු ඒ යෝජනාව ගැන ඔබතුමාත් සලකා බලා එය කමිටුවකට ඉදිරිපත් කරන්න. එතකොට හැසිරීමයි, ගුණාත්මකභාවයයි දෙකම තිබේවි. බොහොම ස්තූතියි.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමුතු පාඨානායකර් අචාර්ය*)
(The Hon. Speaker)

මිලහට, ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමා.
ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනය ගන්නවා ඇති.

අනතුරුව ගරු කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කථානායකතුමා [ගරු තිලංග සුමතිපාල මහතා] මූලාසනාරූපි විය.

අන්තර්ගත, මාණ්ඩුමුතු පාඨානායකර් අචාර්යන් අක්කිරාපනේ තිබිණිගු අකලවෙ, පිරාතිප් පාඨානායකර් අචාර්යන් [මාණ්ඩුමුතු තිලංග සුමතිපාල] තබාමෙ වැනිත්තාර්.
Whereupon THE HON. SPEAKER left the Chair, and DEPUTY SPEAKER [THE HON. THILANGA SUMATHIPALA] took the Chair.

[පු.භා. 11.29]

ගරු මහින්ද අමරවීර මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා)

(*මාණ්ඩුමුතු මහාමත්‍ය මහරඹර - කඳුබොරුගල මහරඹර මහරඹර මහරඹර මහරඹර*)
(The Hon. Mahinda Amaraweera - Minister of Fisheries and Aquatic Resources Development)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද විවාද කරන මෙම විශ්වාස හංග යෝජනාව පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය විධියටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධියටත් අපි අපේ අදහස් දැක්විය යුතු වෙනවා.

මා ප්‍රථමයෙන්ම මෙන්න මේ කාරණය සඳහන් කරන්න කැමැතියි. අද මෙම විශ්වාස හංග යෝජනාව ඉදිරිපත් වෙලා තිබෙන අවස්ථාවේ අපට අපේ මිත්‍රයන් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මම පසු ගිය දවස්වල පත්තර ටික කියවෙවා. ඒ පත්තර ටික කියවෙවාම ඒ සමහර කථාවලින් අපට පෙනෙන්නේ, මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට විරුද්ධව මේ විශ්වාස හංග යෝජනාව ගෙනැල්ලා තිබෙනවා වාගෙයි. මොකද, මම පුවත් පත් කිහිපයක්ම බැලුවා. මෙම විශ්වාස හංග යෝජනාව පරාජයට පත් කළොත් අපව දෝහිත් විධියට හඳුන්වන්න සුදානම් කරලා තිබෙනවා. ඒ වාගේම මේකෙන් පස්සේ අපව යුද්ධානුකූලයෝ විධියට හංවඩු ගහන්න උත්සාහ දරමින් ඉන්නවා. මේ විශ්වාස හංග යෝජනාව ගෙන ඒමේ පරමාර්ථය වෙලා තිබෙන්නේ මුදල් ඇමතිතුමා වන රවි කරුණානායක මැතිතුමාට විරුද්ධව නොව, අපි අතර ප්‍රශ්නයක් නිර්මාණය කරන්නයි කියන එකයි මට පෙනෙන්නට තිබෙන්නේ. මම ඒක පැහැදිලිවම කියනවා. [බාධා කිරීමක්] පොඩ්ඩක් අහගෙන ඉන්න.

ගරු මන්ත්‍රීවරයෙක්
(*මාණ්ඩුමුතු උගුරුපිහාරි ඉරුචාරි*)
(An Hon. Member)
පොඩ්ඩක් අහගෙන ඉන්න, කැ ගහන්නේ නැතුව.

ගරු මහින්ද අමරවීර මහතා
(*මාණ්ඩුමුතු මහාමත්‍ය මහරඹර*)
(The Hon. Mahinda Amaraweera)
මම කරුණු සහිතව කියන්නම්. [බාධා කිරීමක්]

ගරු සජීත් ප්‍රේමදාස මහතා (නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමා)
(*මාණ්ඩුමුතු පඤ්චිත පිරිමතභාස - බීඳුමෙහෙසු මහරඹර මහරඹර මහරඹර මහරඹර*)
(The Hon. Sajith Premadasa - Minister of Housing and Construction)
අහගෙන ඉන්න, අහගෙන ඉන්න.

ගරු මහින්ද අමරවීර මහතා
(*මාණ්ඩුමුතු මහාමත්‍ය මහරඹර*)
(The Hon. Mahinda Amaraweera)
මන්ත්‍රීතුමනි, මම ඔබතුමන්ලාට ප්‍රභාරයක් එල්ල කරන්න නොවෙයි හදන්නේ. පසු ගිය මාසය විතර වෙනකල් අපි, ඔබතුමන්ලා බොහොම හොඳින් සිටියා. මට එක ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි මේ විශ්වාස හංග යෝජනාව ඉක්මනින්ම විවාදයට ගත්තේ ඇයි කියන එක. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඇතුළු කට්ටිය මේ වැඩේ plan කරලා ඉස්සරහට ගෙනාවද දන්නේ නැහැ. පසු ගිය දවස් ටිකේ පත්තර ටික අරගෙන බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපව ලිටමස් පරීක්ෂණයකට කැඳවනවා, ඒ වාගේම අපි දෝහිත් බවට පත් වෙනවා කියනවා. ඒ වාගේම කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා අපි ගැන ප්‍රකාශ බොහොමයක් කරලා තිබෙනවා. [බාධා කිරීමක්] බොහොම හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමා තමයි කථා කරන්න ඕනෑ. මොකද, ඒක ඉතාමත් වැදගත්.

ගරු මන්ත්‍රීවරයෙක්

(மாண்புமிகு உறுப்பினர் ஒருவர்)

(An Hon. Member)

යුළුතැන් පිටුවට එන්න හැදුවා, ගත්තේ නැහැ.

ගරු මහින්ද අමරවීර මහතා

(மாண்புமிகு மஹிந்த அமரவீர)

(The Hon. Mahinda Amaraweera)

මහ බැංකු අධිපතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් කථා කරන කොට එතුමා අපේ නම් පවා සඳහන් කරලා තිබෙනවා. "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ පක්ෂ ලැදියාව අද පෙනෙවි" මේවා තමයි කියන්නේ. ඉතින් මේ සියල්ලෙන් මම තමුන්තාන්සේලාට කියන්න කැමැතියි.- අපි මේ රජයට එකතු වීමේ හේතුව ඔබතුමන්ලා හොඳින්ම දන්නවා. මේක අපි පෞද්ගලිකව ගත් තීන්දුවක් නොවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධියට සාකච්ඡා කරලා ගත් තීන්දුවක්. අපි 2017 අවසානය වන තෙක් අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. ඒ ගැන ඔබතුමන්ලා හොඳින්ම දන්නවා. එම අවබෝධතා ගිවිසුම අනුව අපි රජයේ හොඳ කාර්යයන්වල ගුණාත්මකභාවය පිළිබඳව සතුටු වෙනවා වාගේම සිදු වන යම් යම් අපහසුතා විදේශගන්තටත් සිද්ධ වෙනවා.

මේ විශ්වාස භංග යෝජනාව අවසන් වෙලා ගම්වලට යන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන අමාත්‍යවරුන්ට ගෙදර ඉන්න බැරි තත්වයක් නිර්මාණය කරන්න තමුන්තාන්සේලා අතරින් සමහරු බලාපොරොත්තු වුණා. අපට විරුද්ධව විවිධ බලවේග නිර්මාණය කරන අදහසින් තමයි සමහර ප්‍රකාශ නිකුත් කර තිබෙන්නේ කියන ඉතාම කනගාටුවෙන් සඳහන් කරන්න ඕනෑ. සියලුම පුවත් පත් වාර්තා මගේ ළඟ තිබෙනවා. මම බැලුවා මෙකෙත් කොවිචර ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කථා කරලා තිබෙනවාද කියලා. මුදල් ඇමතිවරයාට විරුද්ධව කොවිචරද කථා කරලා තිබෙන්නේ සහ අපට විරුද්ධව - මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට විරුද්ධව - කොවිචර ප්‍රකාශ නිකුත් කළාද කියන එක පිළිබඳව තමයි අපි සැලකිලිමත් වුණේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පසු ගිය මහ මැතිවරණයේ ප්‍රතිඵලය ඉතාමත් පැහැදිලියි. එකම පක්ෂයකටවත් තනිව ආණ්ඩුවක් කරන්න බලයක් දුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක් දුන්නා, අපට ආසන 95ක් දුන්නා. එතකොට එක පක්ෂයකටවත් තනිව ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. ඒ නිසා තමයි මෙමුණිපාල සිරිසේන ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවක් හදන්න යෝජනා කළේ. කොහොමටත් එතුමාගේ මැතිවරණ ප්‍රකාශයෙනුත් එතුමා ඒක පොරොන්දු වෙලා තිබුණා.

අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කරලා තමයි ජාතික ආණ්ඩුවකට අපි එකතු වුණේ. මේ ජාතික ආණ්ඩුවට එකතු වුණාට පස්සේ මේ රජයේ වැඩ පිළිවෙළ ඉස්සරහට ගෙන යන්න අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා කටයුතු කරගෙන යනවා. අප එමගින් ලබාගත් බොහෝ දේවල් තිබෙනවා. ඒ වාගේම මේ ජාතික ආණ්ඩුව තුළ අපේ විවේචනයට භාජනය වූ කාරණා බොහොමයක් තිබෙනවා. අපි ඒවා පිළිබඳව අපේ මතය ඉදිරිපත් කළා. අපි බොහෝ දේවල් වෙනස් කළා.

පසු ගිය අය වැය ලේඛනය ඉදිරිපත් කරපු වෙලාවේ පාර්ලිමේන්තුවේ කථා කරමින් තමුන්තාන්සේලා ඔක්කෝම කිව්වා මට මතකයි, "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ අය වැයට ඡන්දය දෙන්න පුළුවන්කමක් නැහැ. ඡන්දය දුන්නොත් ගොවියාගේ පොහොර සහනාධාරය කැපුවා කියා ගමට යන්න පුළුවන් වන්නේත් නැහැ" කියා. ගොවියාගේ පොහොර

සහනාධාරයට තට්ටු කළා කියා කිව්වා. වි ගොවියා අන්න අසරණ තත්වයට පත් කළා කියා කිව්වා. වි ගොවියා ගොවිතැනින් ඇත් කරන තත්වයට පත් කළා කියන වෝදනාව තමුන්තාන්සේලා ඉදිරිපත් කළා. මා ළඟ ඒ කථා ඇතුළත් හැන්සාඩ් වාර්තා තිබෙනවා. ඒවා කියවන්න මට වෙලාවක් නැහැ. ඒ වෙලාවෙන් -ඒ අය වැය ලේඛනය ඉදිරිපත් කරපු වෙලාවෙන්- අප අපහසුතාවට පත් වන විධියේ කථා තමයි බොහොමයක් අය කළේ. අපි ඒ පිළිබඳව කනගාටු වෙනවා. තමුන් අවසානයේ අද මොකක්ද වෙලා තිබෙන්නේ කියා බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයකුගේ -පක්ෂයේ ලේකම්වරයාගේ- අමාත්‍යාංශයට තමයි දිගින් දිගට ඒ වෝදනාව ඉදිරිපත් වුණේ. අද තමුන්තාන්සේලා ගිහිල්ලා වි ගොවියාගෙන් අහලා බලන්න, ඒ වි ගොවියාට එදා ලැබුණු සහනාධාරය අද ලැබෙනවාද, නැද්ද කියන එක පිළිබඳව. ගොවි ප්‍රදේශයක මහ ජන නියෝජිතයකු විධියට මම ඉතාම පැහැදිලිව කියනවා, අද ඒ සහනය ලැබෙනවා කියලා. එහෙම නම්, තමුන්තාන්සේලා එදා කියපු කථාව ඇත්තද? පොහොර සහනාධාරයට එරෙහිව එළියට බහින්න කියලා එදා අපට යෝජනා කරපු එක සාධාරණද? තමුන්තාන්සේලා හොඳටම දන්නවා අපි අවුරුදු දෙකකට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බව. මෙමගින් මොකක්ද වෙනන පුළුවන් දේ?

මේ විශ්වාස භංගය සම්බන්ධවත් දිගින් දිගට හැම මාධ්‍යයකම අපට කිව්වේ, මේ විශ්වාස භංගය වෙනුවෙන් රටේ කරුණානායක මැතිතුමාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න කියලායි. එහෙම ඡන්දය පාවිච්චි කිරීමෙන් තමුන්තාන්සේලා බලාපොරොත්තු වන දේ මොකක්ද? ඒ ගැන මා ඉතාම පැහැදිලිව තමුන්තාන්සේලාට කියන්න කැමැතියි. අප ඉවත් වීමෙන් වෙනන පුළුවන් එක දෙයක් තමයි, රට අරාජික වීම. මා ඒ ගැන තමුන්තාන්සේලාට කියන්නම්. [බාධා කිරීම්] කලබල නැතිව ඉන්න.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, තමුන්තාන්සේ කරපු එක ප්‍රකාශයක් පිළිබඳව මා කියන්නම්. මෙය වැරදි නම් නිවැරදි කරන්න. 2016.06.06 "මව්බිම" පුවත් පතට ඔබතුමා කියා තිබෙනවා, විශ්වාසභංගය ගෙනෙන්නේ දිනන්න නොවෙයි, ඒ විශ්වාසය නැති බව විපක්ෂය විසින් පෙන්වා දෙන්නයි විශ්වාසභංගය ගෙනෙන්නේ, ඒක -විශ්වාස භංගය- දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඒ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් බලපානවා, රටේ ආයෝජනය කරන අයට ඒක බරපතලව බලපානවා, අපි විශ්වාසභංගය ගෙනෙන්නේ ඒ අය පරාද කරන්නම නොවෙයි කියලා. එහෙම නම්, මේ රටේ ආයෝජනය කරන අය අදෙබරිය කරන්න කටයුතු කිරීම මගින් මොකක්ද බලාපොරොත්තු වන්නේ?

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்தூல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)

නැහී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු මහින්ද අමරවීර මහතා
(மாண்புமிகு மஹிந்த அமரவீர)
(The Hon. Mahinda Amaraweera)

ගරු මන්ත්‍රීතුමා, තමුන්තාන්සේ තමුන්තාන්සේගේ වෙලාවේදී ඒ ගැන කියන්න. මා කියන්නේ පත්තරේ තිබුණු දේයි.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்தூல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)

ගරු ඇමතිතුමා,-

ගරු මහින්ද අමරවීර මහතා
(மாண்புமிகு மறுநிந்த அமரவீரர்)
(The Hon. Mahinda Amaraweera)

වෙලාව දෙන්න මට බැහැ. මට ඉතාම කෙටි වෙලාවක් තමයි දීලා තිබෙන්නේ. [බාධා කිරීමක්] මට සමාවෙන්න, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාට ඕනෑ නම් වෙලාව අරගෙන පසුව කියන්න. මගේ වෙලාවෙන් ගන්න එපා. මෙහි කියපු දේ වැරදි නම් ඔබතුමා එය නිවැරදි කරන්න. මොකද, මම කළේ එය කියවාගෙන ගිය එකයි. අපට වුවමනාවක් නැහැ මේ රට අරාජික කරන්න. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ඉතාම පැහැදිලිව කියනවා, අපේ මේ එකතුව ඇති වුණේ පක්ෂයට වඩා රට උතුම් කියන හැඟීමෙන් බව. ඒ නිසා රට අරාජික වන කිසිම දෙයක් අප කරන්නේ නැහැ කියන එක අප ඉතාම වගකීමෙන් සඳහන් කරන්න කැමැතියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අප ඉවත් වීම මහින්ද රිලිඟට ඇති විය හැකි තත්ත්වය මොකක්ද? තවත් දෙයක් ලෙස අපට කියන්න පුළුවන්, අප ඉවත් වුණොත් තනි යුළුන්පි ආණ්ඩුවක් හැදෙන්න බොහෝම ඉඩ කඩක් තිබෙනවා කියලා. අපේ ගරු රාජික සේනාරත්න ඇමතිතුමා නම් වගයක් කිව්වා නේ. මම දන්නේ නැහැ. නම් ගැන මම කියන්න යන්නේ නැහැ. අපටත් ලැබෙනවා ආරංචි. බොහෝ දෙනෙක් එහෙම ගිහිල්ලා තිබෙනවා. තනතුරු නොලැබුණාම විවේචනය කිරීම සාධාරණ වන්නේ නැහැ. අපි දන්නවා මේ සමහර අය ගිහිල්ලා වෙනම ආණ්ඩු හදන්න කථා කරන බව. "මේ ජාතික ආණ්ඩුව එපා. අපි එන්නම්. අපි ආණ්ඩුව හදමු" කියලා කථා කරන බව අපි දන්නවා. එහෙම තත්ත්වයට පත් වෙන්න, එහෙම අසාධාරණ විධියේ යෝජනා කරන්න හොඳ නැහැ. ජාතික ආණ්ඩුවක් කියන්නේ රටට ලැබුණු අවස්ථාවක්.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු ජනාධිපතිතුමාත් එක්ක ජපානයේ යන්න මට අවස්ථාව ලැබුණා. ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් මට කියපු කථාවක් මා කියන්නම්. "මේ ජී - 7 සමුළුවට ලංකාවට ආරාධනය කිරීම පිළිබඳව ජපානයේ මාධ්‍යවල කථා වූ තරමට ලංකාවේවත් කථා වුණේ නැහැ නේද? මේක විශේෂ අවස්ථාවක්. රටක් විධියට පක්ෂ පාට හේද නැතිව ආඩම්බර වෙන්න ඕනෑ අවස්ථාවක්" කියලා ඔවුන් කිව්වා. මෙහෙම කිව්වේ, හැම පක්ෂයකටම ඡන්දය දීපු අයයි. ශ්‍රී ලාංකික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වැඩි දෙනෙක් ඇවිත් අපට එහෙම කිව්වා. නමුත් අපේ රටේ තිබුණු තත්ත්වය මොකක්ද? මම දැක්කා අපේ ජනාධිපතිතුමාට ජපානයේදී මොන වාගේ පිළිගැනීමක්ද තිබුණේ කියලා. මෙමුහුණට සිරිසේන මහතා ජනාධිපතිතුමාද කියන එක නොවෙයි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාටයි ජාත්‍යන්තරව ඒ පිළිගැනීම ලැබුණේ. ඒ වාගේම, ආධාර ලැබීම පිළිබඳවත් විවිධ කථා ගියා. මම දැක්කා මොන තරම් ආධාර ප්‍රමාණයක් ලබා දෙන්න එකහ වුණාද කියලා. ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලියාගෙන ආ ඒ ලියවිල්ල කියවන කොට මට සැකයක් තිබුණා, ඒ කියවන දේවල් දෙනවාද කියන එක පිළිබඳව. නමුත් එහි සිටි ශ්‍රී ලාංකිකයන් මට කිව්වා, "ජපානයේ අගමැතිවරයෙකු එහෙම කිව්වත් ඇති. එතැන ඉඳලා ක්‍රියාත්මක වෙනවා" කියලා.

අපි යන්න ඉස්සර වෙලා ඒ අමාත්‍යවරුයි, ජනාධිපතිතුමායි යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. අපි කිව්වාට වැඩිය ප්‍රමාණයකට එතුමන්ලා එකඟතාව පළ කළා. අවසානයේ ජනාධිපතිතුමා විශේෂ ඉල්ලීමක් කළා. "අපේ රටේ තේ මිල පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තේ වැඩි ප්‍රමාණයක් ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්න" කියලා එතුමා කිව්වා. ඒ වෙලාවේ ඒ ඒ අමාත්‍යවරුන්ට වෙනමම වගකීම භාර දීලා කිව්වා, මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර කටයුතු කරන්න කියලා. මේ විධියට අපට විශාල සැලකිල්ලක් ලැබුණා.

බංග්ලාදේශ අගමැතිනිය සමඟ ගංවතුර පිළිබඳව සාකච්ඡා කළා. බංග්ලාදේශය කියන්නේ මහා ලොකු සල්ලිකාර රටක් නොවෙයි කියලා අපි දන්නවා. ගංවතුර පිළිබඳව කථා කළාම එතුමිය ඇහුවා "මම කැමැතියි ගංවතුරින් විපතට පත් අයට උදවු කරන්න. මොනවාද ඕනෑ?" කියලා. ඊයේ පෙරේදා රූපියල් මිලියන 250ක් වටිනා බඩු නැවක් එවා තිබෙනවා මම දැක්කා.

බලන්න, මේ විධියට අපට ජාත්‍යන්තරය දිනා ගන්න පුළුවන් වුණා. රටක් විධියට අපට මේ අවස්ථාවන් අහිමි කර ගන්න පුළුවන්ද? රට අරාජික කරන්න අපට පුළුවන්ද?

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධියට අපේ එකතු වීමක් තමයි අවශ්‍ය වන්නේ කියන එක අපි ඉතාමත් පැහැදිලිව කියනවා. මේ විධියට පුළුන් පත්වලට කියා ගැනීමෙන්, මේ විධියට මාධ්‍යවල බැණ ගැනීමෙන් ඇති වන ප්‍රතිඵලය මොකක්ද? මේකෙන් වාසිය ඇති වන්නේ කාටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුණොත් කාට හරි වාසියක් තිබෙනවාද? ඒකෙන් රටටවත් වාසියක් ඇති වෙනවාය කියලා මම හිතන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න වුවමනා කරන කණ්ඩායම් ඉන්න බව අපි දන්නවා. බෙදීම් පිළිබඳව, වෙනම පක්ෂ හදන්න කථා කරන කට්ටිය පිළිබඳව ලිවමස් පරීක්ෂණය කියලා බලන්න. වෙනත් පරීක්ෂණ නොවෙයි, ඒ පිළිබඳව පරීක්ෂණ කියන්න. අපි ඉතාමත් පැහැදිලිව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න ඕනෑ; ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එකට තියා ගන්න ඕනෑ කියන එකයි. ඒ සඳහා තමයි අපි මහන්සි වන්නේ. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න අපි සූදානම්. ආණ්ඩුවක් ගන්න පුළුවන් වෙලාවට අපි ආණ්ඩුවකුත් ගනිමු. අපට ඕනෑ වෙලාවට ආණ්ඩු ගන්න බැහැ නේ. රට විනාශ කර බලහත්කාරයෙන් ආණ්ඩු ගන්නත් බැහැ නේ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. ජනතාව කැමැත්ත දීපු ආකාරය අපි වටහා ගන්න ඕනෑ. ඡන්දයෙන් තමයි අපි ජනතා මතය දැක්කේ. පාරේ ඉඳන් කෑ ගහන එක නොවෙයි, පත්තරේ, රේඩියෝ එකේ කියන කථා නොවෙයි ජනතාවගේ කතිරයයි වටින්නේ. ඒ කතිරය අනුව තමයි අපට කටයුතු කරන්න වෙන්නේ. [බාධා කිරීමක්]

ගරු ලොහාන් රත්වත්තේ මන්ත්‍රීතුමනි, තමුන්නාන්සේ ඔහොම කිව්වාට තමුන්නාන්සේ ඉන්නේ කොතැනද කියලා මම දන්නවා. තමුන්නාන්සේගේයි මගේයි අතර ප්‍රශ්නය, අපි ප්‍රශ්නයක් බවට පත් කර ගන්න ඕනෑ නැහැ. ඒවා ගැන කියන්න ගියොත් අපට කාගේ කාගේ ඒවා ගැනත් කියන්න පුළුවන්. මම ඒකයි කියන්නේ, මෙතැනින් පස්සේ - [බාධා කිරීමක්] මම තමුන්නාන්සේලාගෙන් අහන්නේ මෙවිට දවස් මාධ්‍යවලින් තමුන්නාන්සේලා කළ කථා මේ ආකාරයට දිගට ගියොත් මොකක්ද වෙන්නේ කියලායි. අපි උපරිම විධියට, ඇති වෙන්න අහ ගෙන හිටියා. අපි දිගින් දිගට මේ ගැන කථා කළා. මොකක්ද මේකේ අරමුණ කියලා අපි වෙන වෙනම කථා කළා. මෙතැන ඉන්න බහුතරය ඒකට කැමැති නැති බව අපි දන්නවා. මෙතැන ඉන්න කිහිප දෙනකුට යම් යම් ගනු-දෙනු බේරා ගන්න තිබෙන බව අපි දන්නවා. යම් යම් දේවල් බේරා ගන්න තිබෙන බව අප දන්නවා. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕනෑ මේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කිසිම වෙලාවක තමුන්නාන්සේලා හා අපි අතර ගැටුමක් හදාගන්න කථා කර නැහැ කියන එක. [බාධා කිරීමක්] අපි එහෙම කථා කර නැහැ.

තමුන්නාන්සේ එදාත් මට කිව්වා "වාඩිවෙන්න" කියලා. තමුන්නාන්සේ වාඩිවෙන්න කියන හේතුව මම වෙනම කියන්නම්. තමුන්නාන්සේට තිබෙන හේතුව මම දන්නවා. ඒකට අපි අහුවෙන්නේ නැහැ. අපි අපිවම විවේචනය කර ගන්න අවශ්‍ය නැහැ. තමුන්නාන්සේලා පසු ගිය දවස් ටිකේ පත්තර වාර්තා ටික විතරක් අරගෙන බලන්න. මම අවංකවම කියනවා පත්තර වාර්තා ටික අරගෙන කියවන්න කියලා. ඒවායින් ගැහුවේ කාටද? කාටද ගහන්නේ? මේ රටේ ජනාධිපතිවරයා අපේ පක්ෂයේ නායකයා. පක්ෂයේ නායකයා පිළිගෙන මිසක් අපට ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ. ඒක පිළිගන්න බැරි නම් ඔබ අපට ඒ සමගිය පිළිබඳව කථා කරලා වැඩක් වෙන්න නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විධියට මෙමුහුණට සිරිසේන ජනාධිපතිතුමා පිළිගන්න බැරි නම් එහෙම බැරි අය එක්ක තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අපට පක්ෂයක් ගොඩනගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

යම් යම් දේවල් කියද්දී අපි ඇති වෙන්න අහගෙන හිටියා. අපට බණ්ඩේදී අහගෙන හිටියා. තොරතුරු තියෙද්දී අපි කථා

නොකර හිටියා. විවේචනය කරන්න ගොඩක් දේවල් තිබේද්දී අපි අහගෙන හිටියේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගෙන යන්නයි. ඒ නිසා පසු ගිය මාසයේ මේ කටයුත්ත ඉතාමත් හොඳට සිද්ධ වුණා. තමුන්තාන්සේලා අපට බැන්නෙන් නැහැ. අපි තමුන්තාන්සේලාට බැන්නෙන් නැහැ. නමුත් දැන් මොකක්ද මේ පටන් ගත්තේ? මේ පටන් ගැනීම කොහෙන් කෙළවර වෙයිද? අපට වෙනම න්‍යාය පත්‍ර නැහැ. මට ඉතා පැහැදිලිව කියන්න පුළුවන් ඔය කාටත් වැඩිය අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැඩ කළාය කියලා. ඒක මට ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න පුළුවන්. මම ඒක කියන්න කොහොමද? මම ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණය තංගල්ල මැතිවරණ කොට්ඨාසයෙන් අරගෙන දුන්නා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සංවිධායක වුණු බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයෙන් ලබා ගත් ඡන්ද ප්‍රමාණයටත් වඩා මම ඡන්ද අරගෙන දුන්නා. එතුමාගේ පවුලේ අය තරග කළ ආසනවලින් ගත් ඡන්ද ප්‍රමාණයටත් වඩා මම අරගෙන දුන්නා. අපිට ඒ වෝදනා කරන්න එපා. තමුන්තාන්සේලා එක් කෙනෙක් දෙන්නෙක් තැන් තැන්වල ඉඳගෙන යම් යම් දේවල් කියනවාය කියලා මම දන්නවා. අපි අවංකව වැඩ කළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් ප්‍රාදේශීය සභාවට තරග කර පහළ මට්ටමේ ඉඳලායි ආවේ.

අද මට මේ පක්ෂයේ උපලේකම් ධුරයට පත් වෙන්න පුළුවන් වුණා; එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය ලබා ගන්න පුළුවන් වුණා. හැබැයි අපි කාටවත් වෝදනා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කරපු වැඩ පිළිවෙළ අපි විවේචනය කරන්නේ නැහැ. එතුමා යුද්ධය අවසාන කළා. ඒක අපේ හිතේ තිබෙනවා. එතුමා පක්ෂය ඉදිරියට ගෙනාවා. හැබැයි අනික් නායකයන්ටත් අවස්ථාව දෙන්න ඕනෑ. මෙමුණිපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ මේ පක්ෂය වෙනුවෙන් මොන තරම් දුක් කන්දරාවක් වින්ද නායකයෙක්ද? ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒක අපි දැක්කා. මේ පක්ෂය රැක ගන්න එතුමා කොච්චර මහත්සි වුණු කෙනෙක්ද කියන එක අපේ ඇහැට දැක්කා. අපේ පක්ෂයේ අය ඒ පිළිබඳව තැන් තැන්වල විවේචනය කරන්න එපා. අපි තවම මේවා හිතේ තියා ගෙන ඉන්නවා. අපි තවම බොහෝ දේවල් කියන්න පටන් ගත්තේ නැහැ. අපට ඕනෑ, අලුතින් පක්ෂයක් හදන්න නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නයි කියලා මා තමුන්තාන්සේලාට කියනවා. තිබෙන අඩු පාඩු අපි කපා කරමු. අපි ඕනෑ වෙලාවක ලැස්තියි, ඕනෑ වැඩක් අතහැරලා අපේ පක්ෂය වෙනුවෙන් රාත්‍රී 12.00 - 1.00 දක්වා කපා කරන්න. මහින්ද මහත්තයා මේ පක්ෂය අත හැරලා ගියත්, මෙමුණි මහත්තයා මේ පක්ෂය අත හැරලා ගියත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත හැරලා යන්නේ නැහැයි කියන එක ඉතාම පැහැදිලිව කියනවා. අපට වුවමනාවක් නැහැ, එහෙම යන්න. අපේ දේශපාලනයේ එවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)
 ඔබතුමාට නියමිත කාලය අවසානයයි.

ගරු මහින්ද අමරවීර මහතා
 (மாண்புமிகு மஹிந்த அமரவீர)
 (The Hon. Mahinda Amaraweera)

ඒ විතරක් නොවෙයි. අපට විවේචන තිබෙනවා, මේ ආණ්ඩුව සම්බන්ධවත්. මා ඒක කියනවා. ජනාධිපතිතුමා එක්ක, අග්‍රාමාත්‍යතුමා එක්ක අපි කපා කළා. මට බොහෝ දේවල් කියා තිබෙනවා. "ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව පෙන්සමක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට භාර දුන්නා. දැන් මොකක්ද කරන්නේ? ඇමතිකම් ගන්නට පස්සේ දැන් කවේ පිටවුද?" කියලා අහනවා. අපේ කට්ටි පිටවු නැහැ. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව මා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගියා. මා එදා ස්ථාවරයක් දැරුවා නම් අදත් ඒ

වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වාගේම ජනාධිපතිතුමාටත් කියා තිබෙනවා, අග්‍රාමාත්‍යතුමාටත් කියා තිබෙනවා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව යම් ක්‍රියා මාර්ගයක් ගන්න ඕනෑය කියලා. ඒක මගේ මතය. ඒක අපේ මතය. අපේ ඒ මතය වෙනස් වන්නේ නැහැ. තමුන්තාන්සේලා වාගේ අපි එකක් කියලා වෙන එකක් කරන අය නොවෙයි. අපේ දේශපාලනය එහෙමයි. අපේ දේශපාලනය ගොඩ නැගී තිබෙන්නේ කියපු දේ කරන දේශපාලනයෙන් විධියටයි. මට ඡන්දය දෙන්න එපා කියලා සියලුදෙනාම ගිහිලා කියද්දී, මේ සියලුම බාධක මැද්දේ හම්බන්නොට දිස්ත්‍රික්කයෙන් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ ඒ නිසායි. ඒ මැතිවරණය කොහොමද සිද්ධ වුණේ කියන එක මා කියන්නේ නැහැ. අපි ඒවා කියා ගන්න අවශ්‍ය නැහැ. අපෙන් ඒවා කියවා ගන්නත් එපා. අපේ පක්ෂය ගැන, අපේ නායකයන් ගැන අපෙන් අහගන්න තත්ත්වයට පත් වන්නේ නැතුව අපි මේ ගමන යන්න බලමු.

මා ඉතාම කනගාටු වනවා. අද විවාදයේදී මා මේ ගැන කපා නොකරන්නයි සිටියේ. අපි එක්සත් ජාතික පක්ෂයට සුදු හුණු ගානවා නොවෙයි. තව එකක තිබෙනවා මා දැක්කා, අපේ -ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ- උපතේම තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධීකමක් කියලා. හරි, එහෙම තමයි. යුළුන්පි එක සහ අපි අතර විරෝධතා තිබෙන්න පුළුවන්. හැබැයි අපි රටට විරුද්ධද? අපි ආණ්ඩුවෙන් අයිත් වුණොත් හෙට මේ රටට මොකක්ද වන්නේ? අපේ වෙනස් විම තුළ හෙට රටට හොඳ දෙයක් වනවාද? තමුන්තාන්සේලාට, අපට කපා කරන්න පුළුවන් හොඳයි කියලා. එහෙම වුණොත් අපට ජාත්‍යන්තරයෙන් මේ සහයෝගය ලැබෙනවාද?

තමුන්තාන්සේලා බලන්න, යුරෝපා මත්ස්‍ය තහනම ගැන. රාජීන සේනාරත්න ඇමතිතුමා ඒ ගැන දන්නවා. ඒක එතුමාගේ ප්‍රශ්නයක් නොවෙයි. යුරෝපා මත්ස්‍ය තහනම පැනවෙන්න යම් යම් දේශපාලන හේතු තිබුණා. අපට ඒවා ඉවත් කර ගන්න පුළුවන් වුණේ කොහොමද? අපි මේ ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යෑම නිසායි. ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ ඇමතිතුමා ඇතුළු සියලුදෙනා සාමූහිකව කටයුතු කරපු නිසා අපට මත්ස්‍ය තහනම අයිත් කර ගන්න පුළුවන් වුණා. ලබන මාසයේ ඉඳලා රුපියල් කෝටි 1,600ක මාළු රට යවන්න පටන් ගන්නවා. මේවා කාටද ලැබෙන්නේ? මේවා ලැබෙන්නේ මටද? මේවා ලැබෙන්නේ රටට.

ඊළඟට, GSP සහනය අපේ රටට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක තමයි ඇත්ත කථාව. දැන් GSP සහනය ලැබෙන්නේ කාටද? ශ්‍රී ලංකාකාරයාටද, යුළුන්පිකාරයාටද? නැහැ, මුළු රටටයි ලැබෙන්නේ. එහෙම නම් අපි මේ වැඩ පිළිවෙළ ද බකල් කරන්න ඕනෑ? මේ වැඩ පිළිවෙළ ද අපි කඩා කප්පල් කරන්න ඕනෑ?

අපි ජීනීවා ප්‍රශ්නය ගැන කපා කළා. ජීනීවා උණුසුමෙන් තමයි මාර්තු මාසය ගත වුණේ. අපි කපා කළා, විදුලි පුටු ගැන. අපි කපා කළා, ජාත්‍යන්තර යුද්ධාධිකරණ ගැන. අපි කපා කළා, ජාත්‍යන්තර පරීක්ෂණ ගැන. අද අපට ඒවා සමනය කර ගන්න පුළුවන්කම ලැබුණේ, ජනාධිපතිතුමන් ඇති කළ මේ ජාතික ආණ්ඩුව තුළින් ලෝකය මේ රට කෙරෙහි ඇති කර ගත් විශ්වාසය නිසායි. මේවා කඩාකප්පල් කරලා මේ රට නැවත අරාජික තත්ත්වයට ගෙන යන්නද හදන්නේ කියලා අපි ප්‍රශ්න කරන්න ඕනෑ. අපි ඉතාම පැහැදිලිව කියනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට කාටවත් මුක්කු ගහන්න වුවමනාවක් නැහැයි කියලා. මුක්කු ගහන කට්ටිය කවුද කියලා ඕනෑ නම් මට කියන්න පුළුවන්. මා ඒවා කියන්න යන්නේ නැහැ. මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ආසියාවේ දියුණු රටක් බවට පත් කරන්න රටක් විධියට අපි හැම දෙනාම අත් - වැල් බැඳ ගන්න කටයුතු කරමුයි කියන ආරාධනය කරමින් මා නිහඬ වනවා. ස්තූතියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා

(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

රීළඟට, ගරු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමා.

[ප්‍ර.හා. 11.50]

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා

(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද දවසේ විවාදයට ගැනෙන, මුදල් අමාත්‍ය ගරු රවි කරුණානායක මැතිතුමාට විරුද්ධව ඇති මේ විශ්වාස භංග යෝජනාවේ කරුණු අංශ තුනකට බෙදලා මම කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ විශ්වාස භංග යෝජනාවට හේතු පාදක වූණ පසු බිම ගැන කථා කළොත්, ගරු මහින්ද අමරවීර හිතවත් ඇමතිතුමාට මතක ඇති, මුදල් ඇමතිතුමා අය වැය ඉදිරිපත් කළ අවස්ථාව. ඒ අය වැය ඉදිරිපත් කළ වෙලාවේ ඒ අය වැයේ තිබුණා, විශාල නොගැලපීම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියටත්, සන්ධානයේ මහලේකම්වරයා හැටියට ඔබතුමාත් ඇතුළු විශාල පිරිසක් එදා ඒ වෙනුවෙන් පෙනී සිටියා, ඒ අය වැයේ අහිතකර යෝජනා ගණනාවක් තිබෙනවා, ඒවා නිවැරදි කළ යුතුය කියලා. ඒ වාගේම, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අය වැය ඉදිරිපත් කරන්න දවස් තුනකට පෙර අප සමඟ රැස්වීමක් තිබිණ. ඔබතුමන්ලා සියලුදෙනාම ඒකට සහභාගි වුණා. ඒ සහභාගි වූණ වෙලාවේ අය වැයේ තිබුණු අඩු පාඩුකම් ගැන අපට වඩා හයියෙන් කථා කළේ ගරු ජනාධිපතිතුමායි. එතුමා ඒ ගැන කථා කළා පමණක් නොවෙයි. එතුමා කිව්වා, "මේවා සම්පූර්ණයෙන්ම නිවැරදි කළ යුතුයි" කියලා. එතුමා ප්‍රංශයට ගිහින් පරිසර සම්මේලනයේ කථාව කරන දවසේ තමයි, electric cars වලට බදු ගැහුවේ. එහෙම දෙයක් වුණේ ලෝකයේ පළමුවන වතාවට. මම එතුමාට ඒ වෙලාවේ ඒක කිව්වා. ඒ නිසා අපට යම් යම් ප්‍රශ්න විසඳා ගන්න තිබුණා. ඒ ප්‍රශ්න විසඳාගන්න අපි සාකච්ඡා කළා. අපි යෝජනා කළා, අය වැය අවසාන කථාවේදී ඒ සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. හැබැයි, ඒ සංශෝධන කරනවාය කියලා ගරු අගමැතිතුමා පොරොන්දු වුණා. ජනවාරි මාසයේ කොමිටියක් දමලා ඒ වෙනස්කම් කරනවාය කිව්වා. නමුත් ඒ කිසිම වෙනස්කමක් මේ වෙනවිටත් කරලා නැහැ.

ඊට අමතරව, තවත් හේතු තිබුණා මේ යෝජනාව ඉදිරිපත් කරන්න. අප්‍රේල් මාසයේ 19වන දා සිංහල අවුරුදු උත්සවයකට ගිය අවස්ථාවක, "ජන දුක නොදන්නා විශේෂඥයන් ගෙදර යනු" කියලා කිව්වා. කවුද එහෙම කියන්නේ? අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි එහෙම කියන්නේ.

"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ උදා වූ සිංහල අලුත් අවුරුද්ද නිමිති කර ගෙන පොළොන්නරුවේ ජනතාවට සුබ පැතීම සඳහා පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති උත්සවයක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා, මම පසු ගිය දිනවල දැක්කා, සමහර මාධ්‍යවල පළ වෙලා තිබෙනවා, අලුත් වැට් බදු පැනවීම මත රටේ පොදු මහජනතාවට ඒ සම්බන්ධයෙන් බලපාන කරුණු තිබෙනවා කියලා. රටේ පොදුජනතාවට බරක්වන විධියේ බදු පැනවීමට කිසිදු ආර්ථික විශේෂඥයෙකුට මම ඉඩ දෙන්නේ නැතැයි බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ. රජයේ ඇතැම් අංශවල සිටින අය මම එළවා දමනවා." හැබැයි, ඊට දින කිහිපයකට පසු පුවත් පතක නිවේදනයක් යනවා, "අපි කිසිම වෙනස්කමක් කරන්නට සූදානම් නැහැ"යි කියලා. ඒ අනුව තමයි වැට් බද්ද ඇති වුණේ.

දැන් වැට් බද්ද ගැන කථා කරනකොට මේ අය කියනවා, මේක සියයට 11 සිට සියයට 15 දක්වා හතරකින් පමණයි වැඩි කළේ කියලා. නමුත් එහෙම නොවෙයි. මුදල් ඇමතිවරයා පැහැදිලිවම මේ ගැන දන්නවා. එදා අවම ගණන - threshold - මිලියන 500 සිට 250ට ගෙනාවා; 250 සිට සියයට ගෙනාවා. නමුත් එතුමාගේ අය වැයෙන් මේක මිලියන තුනකට ගෙනාවා. මිලියන තුනකට ගෙනාවාම මේ රටේ සිටින එක්ලක්ෂ හටඑක් දාහක් අලුතෙන් බද්දට ඇතුළු වෙනවා. සිල්ලර කඩකාරයා පවා මේ බද්දට ඇතුළු වෙනවා. ඒ අයත් මේ බද්දට ඇතුළු වෙනකොට සියයට 11 සිට සියයට 15ට නොවෙයි වැඩි වන්නේ. සෑම අංශයකම බිංදුවේ සිට පහළොවට වැට් බද්ද වැඩි වෙනවා. මේ වෙනකොට ලංකාවේ පළමුවන වතාවට මහනුවර දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ-

ගරු රවි කරුණානායක මහතා

(மாண்புமிகு ரவி கருணாநாயகம்)
(The Hon. Ravi Karunanayake)

වැරදි මතයක් ඔය ගෙනියන්න හදන්නේ. ඒ ගෙවපු එක ඉවත් කර ගන්න පුළුවන්. ඔබතුමා ඒක නොදන්නවා වාගේ තමයි කථා කර ගෙන යන්නේ.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා

(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

ඔබතුමාගේ කථාවේදී ඒක කියන්න කෝ. හැබැයි, ප්‍රශ්නය තිබෙන්නේ මේකයි. සාමාන්‍ය මිනිසාගේ කඩේට අද ක්ලාක් කෙනෙක් ඕනෑ VAT හදන්න.

රීළඟට ඔබතුමන්ලා, - [බාධා කිරීමක්] නැහැ, නැහැ. පොඩ්ඩක් ඉන්න කෝ, ගරු රවි කරුණානායක ඇමතිතුමනි. කරුණාකර ඔබතුමාගේ වෙලාවේදී කථා කරන්න කෝ. [බාධා කිරීමක්] ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතුමා මගේ වෙලාව ගන්නවා.

මේ වැට් බදු වැඩිවීම ගැන අතිගරු ජනාධිපතිතුමාත් කථා කර තිබෙනවා. එතුමා ඒ ගැන කථා කර තිබෙනවා. රීළඟට මහින්ද අමරවීර ඇමතිතුමාගේ කථාවේදී බොහොම පැහැදිලිව ඒ ගැන කිව්වා. මේ ආණ්ඩුවට විරුද්ධව නොවෙයි අපි මේ විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් තිබෙන්නේ. ආණ්ඩුව අරාජික කරන්නේ නැහැ. බොහොම පැහැදිලිව, රවි කරුණානායක මුදල් ඇමතිතුමාට විරුද්ධවයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් තිබෙන්නේ.

අපි මුදල් ඇමතිතුමාට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනාව ගෙනෙන්න හේතු වුණු පළමුවැනි කාරණය මේකයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා ඓතිහාසික පුලතිසිපුර පැවැති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී සඳහන් කළ වැඩ පිළිවෙළට සහයෝගය දෙන්න අප එකඟයි. එතුමා කියනවා නම්, "මම මේකේ හිටපු නිලධාරීන් සියල්ල එළවා දමනවා" කියලා, අන්න ඒ වැඩ පිළිවෙළට සහයෝගය දෙන බවට ඒකාබද්ධ විපක්ෂය හැටියට අප 51දෙනාම එක හඬින් එකඟත්වය පළ කර සිටින අතරතුරේ, ඔබතුමන්ලාගේ පැත්තෙන් ඒකට සහයෝගයක් නොමැතිවීම ගැන අප කනගාටු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද එම වැඩ පිළිවෙළට සහයෝගය දෙන්න අප සූදානම්ව ඉන්නවා. ඒ අනුව තමයි මුදල් ඇමතිවරයාට විරුද්ධව අප මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, බොහොම පැහැදිලිවම මේක මේ නොයෙකුත් පක්ෂ ගැන තිබෙන ප්‍රශ්නයක් නොවෙයි. ඒ නිසා අපට අයිතිවාසිකමක් තිබෙනවා; යුතුකමක් තිබෙනවා මේ වෙනුවෙන් කථා කරන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම යෝජනාව ගෙන එන්න හේතු වුණු දෙවැනි කාරණය ලෙස මා දකින්නේ මේකයි. අපි දන්නවා, "conflict of interest" කියලා දෙයක් තිබෙනවාය කියලා. මුදල් ඇමතිවරයා ව්‍යාපාරිකයකු වන්නට පුළුවන්. හැබැයි, එම ව්‍යාපාර කෙළින්ම -සෘජුවම- තමන්ගේ අමාත්‍යාංශයට බලපාන කරුණුවලට සම්බන්ධ වෙනවා නම්, එයින් බැහැර වීම ඔහුගේ යුතුකමක්. ඒක තමයි, ඉතිහාසයේ අප දැක තිබෙන සිද්ධාන්තය. තමන්ට අයිති ව්‍යාපාර සම්බන්ධයෙන් Customs එකත් එකක ගනු-දෙනු තිබෙනවා නම්, Customs එක තිබෙන්නේ මුදල් ඇමතිවරයා යටතේ නම්, අන්ත එතැන බොහොම පැහැදිලිවම තිබෙනවා, conflict of interest. ඒ වාගේම වරායට වාහන දමනවා නම්, වරායට වාහන දමන කොට ඒ දමන වාහන assemble කරලා, duty අඩු කරලා, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරලා, අය වැය කට්ටේදී ඒවා විස්තර කරලා, තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒක වැරදියි. ඒ නිසා තමයි එතුමාට විරුද්ධව විශ්වාස හංග යෝජනාවක් ගෙනෙන්න අප කල්පනා කළේ.

ගරු රවී කරුණානායක මහතා
(මාண்ப්‍රධාන රාජ්‍ය නායකයා)
(The Hon. Ravi Karunanayake)

ඔය කිව්වේ පට්ටපල් බොරු විකක්. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා නොදන්නා කරුණු ගැන කථා කරන්න එපා.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(මාණ්‍යප්‍රධාන කෙහෙළිය රඹුක්වැල්ල මහතා)
(The Hon. Keheliya Rambukwella)

මම නමක් කිව්වේ නැහැ.

ගරු රවී කරුණානායක මහතා
(මාණ්‍යප්‍රධාන රාජ්‍ය නායකයා)
(The Hon. Ravi Karunanayake)

නැහැ, නමක් ගැන කියනවා. මම මෙතැන ඉන්නවා. අසත්‍ය ප්‍රකාශ කරන්නේ ඇයි? තමුන්නාන්සේලා ඔය ක්ෂේත්‍රයේ කරන වැඩ අප කරන්නේ නැහැ. ඒකයි වෙනස.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(මාණ්‍යප්‍රධාන කෙහෙළිය රඹුක්වැල්ල මහතා)
(The Hon. Keheliya Rambukwella)

හරි, ඔබතුමා වාඩි වෙන්න.

දැන් මා නොකියන්නට සිටි කථාවක් මට කියන්න සිදු වෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රවී කරුණානායක මන්ත්‍රීතුමාට නඩුවක් තිබුණා. ඒ නඩුවට අදාළව රවී කරුණානායක මන්ත්‍රීතුමා නම් තිස් හතළිස් වතාවක් උසාවි ගියා. නමුත්, රවී කරුණානායක ඇමතිතුමා උසාවියට ගියේ එක පාරයි. උසාවියෙන් නඩුව එළියට දමනවා. [බාධා කිරීමක්] පොඩ්ඩක් අහගෙන ඉන්න කෝ. මතක තියාගන්න, නඩුව එළියට දමන්නේ තාක්ෂණ හේතූන් - technical grounds - මතයි.

ගරු රවී කරුණානායක මහතා
(මාණ්‍යප්‍රධාන රාජ්‍ය නායකයා)
(The Hon. Ravi Karunanayake)

Sir, I rise to a point of Order.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(මාණ්‍යප්‍රධාන පිරිනිසුණු පාලකයා)
(The Hon. Deputy Speaker)

ගරු රවී කරුණානායක ඇමතිතුමනි, ඔබතුමාගේ ඊනි ප්‍රශ්නය මොකක්ද?

ගරු රවී කරුණානායක මහතා
(මාණ්‍යප්‍රධාන රාජ්‍ය නායකයා)
(The Hon. Ravi Karunanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතුමා කථා කරන්නේ උසාවිය සම්බන්ධයෙන්. එය වැරදියි. මහින්ද රාජපක්ෂගේ කාලයේ මාව 73වතාවක් උසාවි ගෙනිව්වා. මම ඇමති වුණාට පසුවත් 31වතාවක් උසාවි ගියා. එහෙම ගියාට පසුව තමයි මේ තීන්දුව ලබා ගන්නේ. මෙතුමන්ලාගේ කාලයේ වාගේ සෙනසුරාදා උසාවියට ගිහින් ගත්තු තීන්දු නොවෙයි අපේ ආණ්ඩුව අරගෙන තිබෙන්නේ. ඔබතුමා මතක තියාගන්න, අය වැය ඉදිරිපත් කළ දවසේත් මට උසාවි යන්න තිබුණා. අන්ත ඒකයි වෙනස. [බාධා කිරීම]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(මාණ්‍යප්‍රධාන පිරිනිසුණු පාලකයා)
(The Hon. Deputy Speaker)

රවී කරුණානායක ඇමතිතුමනි, උසාවියේ order එක appeal කළේ නැහැ නේ.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(මාණ්‍යප්‍රධාන කෙහෙළිය රඹුක්වැල්ල මහතා)
(The Hon. Keheliya Rambukwella)

නැහැ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. [බාධා කිරීමක්] පොඩ්ඩක් ඉන්න කෝ මම කියන තුරු.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(මාණ්‍යප්‍රධාන පිරිනිසුණු පාලකයා)
(The Hon. Deputy Speaker)

ඔව්, ඔබතුමා කියන්න.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(මාණ්‍යප්‍රධාන කෙහෙළිය රඹුක්වැල්ල මහතා)
(The Hon. Keheliya Rambukwella)

Technical groundsවල නඩුවක් ඉවත් වුණාම නැවත ඒ නඩුව ගෙන ඒමේ හැකියාව තිබෙනවා. [බාධා කිරීම] දැන් මෙහේ බය වෙලා. පොඩ්ඩක් අහගෙන ඉන්න. [බාධා කිරීම] බය වෙලාද? අහගෙන ඉන්න. [බාධා කිරීම]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(මාණ්‍යප්‍රධාන පිරිනිසුණු පාලකයා)
(The Hon. Deputy Speaker)

Order, please!

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(මාණ්‍යප්‍රධාන කෙහෙළිය රඹුක්වැල්ල මහතා)
(The Hon. Keheliya Rambukwella)

බය වෙලාද? විශාරද, විකක් අහගෙන ඉන්න කෝ. [බාධා කිරීම] බය වෙලා නම් විකක් අහගෙන ඉන්න. [බාධා කිරීම]

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
(මාණ්‍යප්‍රධාන (භෞතච්ඡිද්‍රව්‍ය) කලාපීය) රාජ්‍ය සේනාපති)
(The Hon. (Dr.) Rajitha Senarathne)

අහගෙන ඉන්න කථා කරන්න එපා යැ. [බාධා කිරීමක්]

ගරු රවී කරුණානායක මහතා
(මාණ්‍යප්‍රධාන රාජ්‍ය නායකයා)
(The Hon. Ravi Karunanayake)

මන්ත්‍රීතුමනි, ඇයි, ඔබතුමන්ලාට ඒ කාලයේ විශ්වාස හංග යෝජනා ගෙනෙන්න බැරි වුණේ? [බාධා කිරීම]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමනි, ඔබතුමා කථා කරන්න.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

Sir, by law, locals must bring in foreign investments through an SIA account. Hon. Ravi Karunanayake has brought in US Dollars 3 million not through an SIA account, but through a mysterious account. That was the case. And what did he do? In the last Budget, he brought in a clause under paragraph 208 to cover that with retrospective effect. I will read that. - [Interruption.]

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

Sir, I rise to a point of Order.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

What is your point of Order?

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

I have basically got to mention this to the Hon. Member of Parliament that there was not a single cent that was brought in under my name. That is what they do not understand. Mr. Nivard Cabraal and Mr. Basil Rajapaksa have concocted this yarn. Tell me if there was one cent that came in under my name? - [Interruption.] Do not tell that. You are in Parliament. There is a live telecast. Do not mislead the people.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

I am not misleading anyone.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

Sir, if the Hon. Keheliya Rambukwella thinks that he is such a macho, I ask him to come out of Parliament and tell this. Then, I will ensure that he will be taken to courts for defaming me. I challenge him to do so. - [Interruption.]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කථාව කර ගෙන යන්න. හැබැයි, ඔබතුමා වරින්වර රවී කරුණානායක මැතිතුමාගේ නම සඳහන් කරද්දී, එතුමාට විරුද්ධව මෙහිදී ඕනෑම මන්ත්‍රීවරයකු -

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

නම කියන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

මන්ත්‍රීවරයාට තිබෙන අයිතිය, එතුමාට විරුද්ධව අසත්‍යයක් කිව්වොත්-

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

ඒක හරි. ඒ සම්බන්ධව ඔබතුමා කියන එක හරි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

හොඳයි.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

මම මේ ලේඛනය table කරනවා, එකකොට අසත්‍යයක් නම් ඉවත් කරයි. මම මෙම ලේඛනය සහගත* කරනවා. [බාධා කිරීමක්] මේ බය වෙලා කෑ ගහනවා.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

Hon. Deputy Speaker, he may have the right to say any scurrilous thing and table it, but you as the Presiding Member, has the right to see the veracity of that. He cannot just come and table anything. He must show you where it comes from. He has to give credible evidence to Parliament. He cannot bring anything and place it here. - [Interruption.]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමා, what he says is, you have to substantiate what you are saying. At the same time, please make your submissions without mentioning names.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

Okay. I would like to bring to your notice paragraph 208 of the Budget Speech - 2016. In paragraph 208, he has taken that off. In paragraph 208 it states, I quote:

“Instead, I propose that investors should be allowed to bring in money to Sri Lanka through any bank account existing in the formal banking system. The Government shall not take any criminal action against any persons making inward remittances of such monies....”

* ලියවිල්ල ඉදිරිපත් නොකරන ලදී.
ஆவணம் சமர்ப்பிக்கப்படவில்லை.
Document not tendered.

දැන් මොකක්ද මේ කියන්නේ? තමන් වරදක් කරලා නැතිනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි, මේ clause එක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, ඊට පසුව මේ clause එක අය වැයට ඇතුළත් කරනවා. අය වැයට ඇතුළත් කරලා අය වැයෙන් තමන්ගේ නඩුවට රැකවරණයක් ගන්නවා. ඒ සම්බන්ධව ඔබතුමාට -

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
Sir, I rise to a point of Order.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
What is your point of Order?

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
Sir, what is he trying to implicate? He is trying to implicate that there was an apparent case and subsequently there was a release. This clause was to overcome the draconian policy that was there. That has nothing to do with my case. The money is still in the Central Bank. You can check that. You cannot say anything you want here. There should be due recognition. On that particular basis, I challenge you. The money is still in the Central Bank. What are you talking about?

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

Mr. Deputy Speaker, Roton Vander was a freight forwarding company owned by somebody who is connected to the finance sector. I am not mentioning names. By law, foreigners cannot own more than 40 per cent in a freight forwarding company. Somebody sells the majority shares of Roton Vander and to an American company named IJS Global. Then, what happens? To make this transaction legal, a clause was brought into Parliament through the Budget Speech.

Paragraph 484 of the Budget Speech - 2016, under caption "Freight Forwarding," states, I quote:

"Entry into international freight forwarding will be liberalized so that foreign participation could extend up to a maximum of 75 percent with a"

මේ තමන් හඳුන Budget එකේ තම තමන්ගේ අයිතිවාසිකම් රැක ගන්න, තම තමන්ගේ නඩුවලින් නිදහස් වෙන්න, තම තමන්ගේ ආයතන වර්ධනය කර ගන්න - [බාධා කිරීම්] මම නම කීවේ නැහැ. [බාධා කිරීම්] මම නම කියලා නැහැ.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

නැඹී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
Yes, Hon. Ravi Karunanayake.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

At any time when a Member of Parliament refers to a subject matter that I am involved in, I also have a right to respond to that.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)
You are taking it upon yourself.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

He is basically implying that there was a company that had been owned by us and sold out. If that is so, it should have been rectified ten years before. What is he talking about now? He does not know business ethics. This type of heinous campaign should not be maintained in Parliament. This is a Debate on the Motion of No Confidence. If that is the case, bring those into the No Confidence Motion. These are substantive motions.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புகுவெல்ல)
(The Hon. Keheliya Rambukwella)

Hon. Deputy Speaker, I am drawing your attention to paragraph 484 of the Budget Speech-2016. My submission is that there are certain clauses that have been brought into the Budget for his personal interest. I have proved that and beyond doubt and I am **tabling*** them.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

නැඹී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
Yes, Hon. Ravi Karunanayake.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

How can you take up a matter that had happened ten years ago? You do not have an ounce of brain. That is why you are talking like this.

* ලියවිල්ල ඉදිරිපත් නොකරන ලදී.
ஆவணம் சமர்ப்பிக்கப்படவில்லை.
Document not tendered.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
 (மாண்புமிகு கெஹேலிய ரம்புக்வெல்ல)
 (The Hon. Keheliya Rambukwella)
 ඔබතුමාගේ වේලාවේදී කථා කරන්න.

ගරු අගමැතිතුමා ප්‍රකාශ කළා, "දැන් මේ යෝජනාව ගෙනෙන්නේ මෙමනිපාල ජනාධිපතිතුමාට විරුද්ධවයි" කියා. අපි කිව්වා, මෙමනිපාල ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලද දේවල් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නයි අපි මේ වැඩ පිළිවෙළට අවකීර්ණ වෙලා තිබෙන්නේ කියලා.

කියන්න කනගාටුයි, අද මේ පාර්ලිමේන්තුවෙන් එළියට ගියාම; මේ බිත්ති හතරෙන් එළියට ගියාම, -තමුන්නාන්සේලා දැන් කෑ ගහයි මේක කිව්වාම, 'අපි නම් නොවෙයි' කියලා. "පුහුල් හොරා කරෙන්න දැනෙයි" කියන්නේ මේවාට තමයි.- කියනවා,"අපේ ආණ්ඩුව කන්නේ රවි කරුණානායක" කියලා. [සෝෂා කිරීම] හරිද? [සෝෂා කිරීම] ඒකත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ- [සෝෂා කිරීම]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)

Order, please! [සෝෂා කිරීම] කරුණාකර ඉදහන්න.[සෝෂා කිරීම] නලින් බණ්ඩාර මැතිතුමා, ඉදහන්න.[සෝෂා කිරීම] Order, please! තමුන්නාන්සේලා අද දවසේ- [බාධා කිරීම]

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
 (மாண்புமிகு கெஹேலிய ரம்புக்வெல்ல)
 (The Hon. Keheliya Rambukwella)
 ගරු නියෝජ්‍ය කථානායකතුමා,-

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමනි, පොඩ්ඩක් ඉන්න. අද දවසේ විවාදය තිබෙන්නේ, මුදල් ඇමතිතුමාට විරුද්ධව තිබෙන විශ්වාස භංග යෝජනාව පිළිබඳවයි. එතුමාට පෞද්ගලිකව යමක් කිව්වොත් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිය එතුමාට තිබෙනවා. නමුත් මේ කරුණු ඉදිරිපත් කරන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් දෙන්න. තමුන්නාන්සේලාගේ කථාවලදී ඒවාට ප්‍රතිඋත්තර දෙන්න. තමුන්නාන්සේලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදහනත් විපක්ෂයේ හඬ පාලනය කරන්න යන්න එපා. කරුණුවලට, කරුණු කථා කරන්න. එහෙම නැතිව බාධා කරනවා නම් ඒක වැරදියි. [සෝෂා කිරීම]

ගරු රවි කරුණානායක මහතා
 (மாண்புமிகு ரவி கருணாநாயக்க)
 (The Hon. Ravi Karunanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ අයිතිය රකින්න. ආණ්ඩු පක්ෂයේ වෙන්න පුළුවන්, විපක්ෂයේ වෙන්න පුළුවන් මේ ගරු සභාවේදී යම් මන්ත්‍රීවරයෙක් මා ගැන අමූලික බොරුවක් කියනවා නම්, මම මේ සභාව ඇතුළේ ඉන්නවා නම් ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. ඒක මෙතැන බාධා කිරීමක් නොවෙයි.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
 (மாண்புமிகு கெஹேலிய ரம்புக்வெல்ல)
 (The Hon. Keheliya Rambukwella)

දැන් මා අවස්ථාව දුන්නා. මට කථා කරන්න කාලය දෙන්න. අපි බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.

ගරු රවි කරුණානායක මහතා
 (மாண்புமிகு ரவி கருணாநாயக்க)
 (The Hon. Ravi Karunanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාගේ වග කීමක් තිබෙනවා, මේ වාගේ ද්වේෂ සහගත ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න. එහෙම වෙන්නේ නැත්නම් ඒ ප්‍රකාශයට එතුමා වග කියන්න ඕනෑ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)

ගරු රවි කරුණානායක මැතිතුමනි, ගරු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමා ඔබතුමාගේ නම සඳහන් කරලා කථා කරපු හැම අවස්ථාවකම ඔබතුමාට නැඟිටලා කථා කරන්න අවස්ථාවක් දුන්නා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 (மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
 (The Hon. Nalin Bandara Jayamaha)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රීති ප්‍රශ්නයක් තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)

ගරු නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ point of Order එක මොකක්ද කියලා කියන්න?

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 (மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
 (The Hon. Nalin Bandara Jayamaha)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, -

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)

මොකක්ද ඔබතුමාගේ point of Order එක?

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 (மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
 (The Hon. Nalin Bandara Jayamaha)

අපි දැක්කා, පසු ගිය කාලයේ හිටපු මුදල් ඇමතිතුමන්ලා සඳලු තලයෙන් වැටුණු අයටත් බෙහෙත් දාන්න සල්ලි දුන්නා. අරක්කු බීලා විකාර කරලා සඳලු තලයෙන් වැටුණු අයටත් බෙහෙත් දාන්න සල්ලි දුන්නා. එහෙම කට්ටිය මෙතැන ඉන්නවා. ටෙලි නාට්‍යවලින් රුපියල් 50,000ක් සල්ලි ගන්න අය ඉන්නවා. එහෙම අය තමයි මේ විධියට කථා කරන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)

That is not a point of Order.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
 (மாண்புமிகு கெஹேலிய ரம்புக்வெல்ல)
 (The Hon. Keheliya Rambukwella)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේවා කියන කොට රිදෙනවා. රිදෙන කොට කෑ ගහනවා. කිරි පණු ගාය හැදිලා වාගේ බෙරිහන් දෙනවා. [බාධා කිරීම] මේකට අපි පුදුම වෙන්නේ නැහැ. [බාධා කිරීම]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(**மாண்புமிகு பிரதீச் சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Deputy Speaker**)

Order, please! ගරු නලින් ඛණ්ඩාර ජයමහ මන්ත්‍රීතුමනි, ඔබතුමාට මම පළමුවැනි වතාවට මේ වෙලාවේ කියා සිටිනවා, බාධා කරන්න එපා කියලා. කිහිප වතාවක්ම මම බලාගෙන හිටියා. ඔබතුමා කරුණාකරලා මේ සභාව පවත්වාගෙන යෑමට අවස්ථාව දෙන්න.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩියක කාලයක් තිබෙනවා.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(**மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல**)
(**The Hon. Keheliya Rambukwella**)

මට කථා කරන්න හම්බ වුණේ නැහැ. ඔබතුමා ඒක දන්නවා නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම බොහොම පැහැදිලිව මේ කාරණය ගැන කියන්න ඕනෑ. ගරු අග්‍රාමාත්‍යතුමාගේ කථාවේදී එතුමා අපට කිව්වා, මෙමනිපාල ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න කියලා. අපි සහයෝගය දෙනවා. ඒ සහයෝගය දෙන්න තමයි අද මේ යෝජනාව ගෙනාවේ. මේ යෝජනාව ගෙන එන්නේ ආණ්ඩුවට විරුද්ධව නොවෙයි. මේ යෝජනාව ගෙනාවේ, ඉදිරි දැක්මක් එක්ක යන්න බැරි තත්වයට මේ රට පත් වෙලා තිබෙන නිසායි. අද බදු වැඩි කිරීමක් ගැන කථා කරනවා. ගිය සැරේ අය වැයේ තිබුණු වාර්තාව ගෙනැල්ලා කියවනවා. අපටත් තිබෙන්නේ ඔය වාර්තාවම තමයි. ඔය වාර්තාවේ තිබෙන ඒවායින් සියයට 90ක් ක්‍රියාත්මක වෙලා නැති බව මුළු රටම දන්නවා. එක දෙයක් ඇත්ත. රේගුවේ බදු ආදායම වැඩි වෙලාය කියලා කියනවා. විශේෂයෙන්ම වාහනවලට ගහලා තිබෙන ලක්ෂ ගණන් බදුත් එක්ක ඒ බදු වැඩි වීම සාධාරණයි. ඒක හරි. ඒක වැරදියි කියලා කියන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි බොහොම පැහැදිලිව මේ කාරණය කියන්නට ඕනෑ. ගරු මෙමනිපාල සිරිසේන මැතිතුමා පුලස්ති පුර ඓතිහාසික ප්‍රකාශයෙන් මොකක්ද කිව්වේ? ඒ ප්‍රකාශයෙන් කියනවා, "මම මේ හොරු ටික එළවනවා" කියලා. හැබැයි එළවුයේ නැහැ. ඒ වෙනුවෙන් අද අපි පෙනී සිටිනවා. එතුමා වෙනුවෙනුයි -පක්ෂයේ නායකයා, සභාපතිතුමා වෙනුවෙනුයි- අපි පෙනී සිටින්නේ. අද අපි පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් කියන එක ප්‍රකාශ කරන්න ඕනෑ. අවසාන වශයෙන් මට මිනිත්තුවක් දෙන්න.

ගරු රාජීන සේනාරත්න ඇමතිතුමාගේ කථාවේදී කිව්වා, පාර්ලිමේන්තුවට එන අයගේ උගත්කම එහෙම නැත්නම් සුදුසුකම් මොනවාද කියලා බලන්න ක්‍රමයක් ගෙනෙන්න කියලා. මම ඒක සහතික කරනවා. එතුමාගේ යෝජනාව මම ස්ථිර කරනවා. බොහොම හොඳයි. වහාම ඒක ගෙනෙන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(**மாண்புமிகு பிரதீச் சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Deputy Speaker**)
Hon. Member, please wind up now.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(**மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல**)
(**The Hon. Keheliya Rambukwella**)
Sir, please give me thirty seconds.

මට මේ කාරණය කියන්න ඕනෑ. අපේ විශාරද, මහාචාර්ය රාජීන සෞඛ්‍ය ඇමතිතුමාට PET scanner එකක් ගන්න බැරුව "දෙරණ" නාලිකාව පස්සේ යනවා; "ලක්ෂ ගණනක්, කෝටි ගණනක් මට සල්ලි තිබෙනවා. ඒත් මට PET scanner එක ගන්න සල්ලි නැහැ" කියමින් යනවා. PET scanner එක ගන්න මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනවා. ලජ්ජා නැති සෞඛ්‍ය ඇමතිවරයෙක් කියන එක මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

ගරු (වෛද්‍ය) රාජීන සේනාරත්න මහතා
(**மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன**)
(**The Hon. (Dr.) Rajitha Senaratne**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතුමා තවත් සාවද්‍ය ප්‍රකාශයක් කළා. රජයෙන් ගෙනෙන PET scanner එක තව මාසයක් යන්න ඉස්සෙල්ලා Epilepsy Unit එකේ සවි කරනවා. ඊට අමතරව තව කට්ටියක් කියනවා, තව එකක් ඒ ගොල්ලන්ගේ ගණනේ දෙන්නම් කියලා. මෙතුමා කියන්නේ මොන මෝඩ කාරණාද? තව මාසයක් යන කෙට Epilepsy Unit එකට ඒ PET scanner එක ලැබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, තමුන්නාන්සේන් එන්න. මම ඒ පරීක්ෂාව කරලා දෙන්නම්.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(**மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல**)
(**The Hon. Keheliya Rambukwella**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හැබැයි එක දෙයක් පැහැදිලියි.

දෙරණ නාලිකාවෙන් සම්මාදම් එකතු කරන මහරගම ඉස්පිරිතාලයට PET scanner යන්ත්‍රයක් ගන්න. බොහොම පැහැදිලිව - [බාධා කිරීමක්] මා ඔබතුමාගේ නම සඳහන් කළේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(**மாண்புமிகு பிரதீச் சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Deputy Speaker**)

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කාලය අවසන්. මිළහට ගරු කබීර් හාෂීම් ඇමතිතුමා.

[අ.හා. 12.14]

ගරු කබීර් හාෂීම් මහතා (රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා)
(**மாண்புமிகு கபீர் ஹாஷிம் - அரசு தொழில்முயற்சிகள் அபிவிருத்தி அமைச்சர்**)
(**The Hon. Kabir Hashim - Minister of Public Enterprise Development**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද දින ඉදිරිපත් කර තිබෙන විශ්වාස හංග යෝජනාව පිළිබඳව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කථා කිරීමට අවස්ථාව ලැබීම මගේ සතුටක් බව ප්‍රථමයෙන්ම මතක් කරන්න කැමැතියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කියමනක් තිබෙනවා, "නිරුවතින් පිහිනමින් සිටියේ කවුදැයි අනාවරණය වෙන්නේ සෑම විටකම වඩදිය බැස ගියාට පසුවයි" කියලා. මීට පෙර අවුරුදු 10ක් බලයේ හිටපු අයට බලය නැති වුණාට පස්සේ ඒ අයගේ නිරුවත හොඳින් පෙන්වන්නට අද අපට අවස්ථාවක් ලබා දීම වෙනුවෙනුත් ප්‍රථමයෙන් අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනෑ. මේක හොඳ අවස්ථාවක් අපට කථා කරන්න.

පළමුවෙන්ම කියන්න ඕනෑ, 2015 අගෝස්තු මාසයේ 15වැනිදා සිට අද වන තුරු මාස 09ක්, 10ක් අපි ආණ්ඩු කර

[ගරු කබිර් භාෂිම් මහතා]

තිබෙන බව. මේ කාලපරිච්ඡේදය සම්බන්ධව ප්‍රශ්න අහනවා නම්, අපි අහන්න ඕනෑ අපි භාර ගන්නේ මොන වාගේ රටක් ද කියන එක; අපට උරුම වුණේ මොන වාගේ රටක් ද කියන එක. ගරු රාජීන සේනාරත්න ඇමතිතුමා ප්‍රකාශ කළා, අපි බලයට පැමිණි පසු ආණ්ඩුවක් හැටියට මේ රට ඉදිරියට ගෙන යන්නට ගත්ත පියවර; බදු වැඩි කළේ කොහොමද; ඇයි ඒවා වැඩි කළේ; මෙතෙක් කල් බදු අය නොකර සහන දුන්නේ කාට කාටද කියා. නමුත්, අපට උරුම වුණු ආර්ථිකය, යුද්ධය අවසන් වෙලා අවුරුදු 05ක් ගත වෙලාත් උරුම වුණු රට මොන තත්ත්වයේ තිබුණා ද කියන එක අපි හරියට හඳුනා ගන්න ඕනෑ. ඒකට තමයි අපේ මුදල් ඇමතිතුමාට මුහුණ දෙන්නේ සිද්ධ වුණේ. ඒ වාගේ තත්ත්වයකටයි එතුමාට කර ගන්න සිද්ධ වුණේ. ඒක පහසු වැඩක් නොවෙයි.

අපි බලමු, යහපාලන රජයට මේ රට භාර දෙන විට පැවැති තත්ත්වය මොකක්ද කියලා. මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සිට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ 2004 කාලය වන තුරු, ඒ කියන්නේ වසර 55ක කාලයක් තුළ මේ රට ලබා ගත් සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,860යි. අවුරුදු 55කට රුපියල් බිලියන 1860යි. ඒත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය යටතේ 2005 සිට 2015 දක්වා අවුරුදු 10ක් ඇතුළත එතුමා ලබා ගත්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,000යි. අවුරුදු 10ක් තුළ අවුරුදු 55ට වඩා තුන් ගුණයකින්, හතර ගුණයකින් ණය අරගෙන තිබෙනවා. එහෙම ණය අරගෙනයි මේ රට නඩත්තු කළේ. ඒ ණයවලින් වැඩි ප්‍රමාණය අරගෙන තිබෙන්නේ 2010දීයි. එනම්, යුද්ධය අවසන් වුණාට පසුවයි. ණය අරගෙන තිබෙන්නේ යුද්ධයට නොවෙයි, තමන්ගේ සංදර්ශනයට. ඒ සංදර්ශනයට අත ඔසවපු මන්ත්‍රීවරු තමයි ඒ පැත්තේ ඉඳගෙන දැන් ඒ වෙනුවෙන් කපා කරන්නේ. ඒ නිසා ඔබතුමන්ලා කපා කරන්නේ මොනවාද කියා මා පළමුවෙන්ම අහන්න ඕනෑ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි 2015 මේ රට භාර ගන්න අවස්ථාව වන කොට ගල්පාන, බටගොඩ කියන ගම්මානයේ මොකක්ද සිද්ධ වෙන්නේ? එක පවුලක අම්මා දරුවන් දමා රක්ෂාවකට එතෙර ගියා. තාත්තාටත් දරුවන් මහ හැරෙනවා. දරුවන් බලා ගන්න කෙනෙකු නැහැ. තමන්ට ජීවිතය ගැට ගසා ගන්න බැරි නිසා අක්කයි, මල්ලියි දෙදෙනා එල්ලිලා මැරෙනවා. මේ එක ගමක වුණු දෙයක් විතරක් නොවෙයි. මේ වාගේ දේවල් රට පුරාම වුණා. ඒ දවස්වල මාතර පාලමෙන් පවුල් කියක් නම් ගහට පැන්නාද? මෙන්න මෙහෙම දේවල් සිද්ධ වුණේ ඒ කාලපරිච්ඡේදය තුළයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, සිය දිවි නසා ගැනීම පැත්තෙන් හතරවැනි ස්ථානය මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ රටට දිනවා දී තිබෙනවා. ඒක තමයි ඉලක්ක කර තිබෙන්නේ. ඒක තමයි එදා ලංකාවේ තත්ත්වය වන්නේ. එවැනි තත්ත්වයක් තුළයි මේ මුදල් ඇමතිවරයා සහ මේ ආණ්ඩුව රට භාර ගන්නේ. ඒ විතරක් නොවෙයි. කුරහන් සාටකයක් ඇඳගෙන දේශීය නිෂ්පාදනය ගැන, ජාතිකත්වය ගැන, දේශප්‍රේමීත්වය ගැන එතුමා කපා කරනවා. එතුමා 2005 මේ රට භාර ගන්න කොට මේ රටේ කුරහන් ආනයනය කරන ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1,900යි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලය අවසන් වන කොට මේ රටට අපි කුරහන් ආනයනය කරන ප්‍රමාණය මෙට්‍රික්ටොන් 12,500යි. මේක තමයි දේශීය නිෂ්පාදනයේ උරුමය වන්නේ. මේවා ගැන තමයි අපි දැන් විවාද කරන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමාගේ 2014 පාලන කාලය වන කොට එනම්, දශකයක් තුළ ගත්ත විදේශ ණය සහ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391යි. ගත්තු ණය ආපසු ගෙවීම නිසා අපට සිද්ධ වෙලා තිබෙන්නේ මොකක්ද? අද අපට ලැබෙන අපනයන ආදායමෙන් සියයට 25ක් යන්නේ ණය පොලිය සහ වාරිකය ගෙවන්න. ඒක මතක තබා ගන්න. උදාහරණයක් හැටියට කිව්වොත්, 2014 වන කොට ණය වාරිකය පමණක් ඩොලර් බිලියන 6.9යි. මෙන්න මේ ණය ටික ගෙවන්න විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් උපයා මේ රටට එවන සම්පූර්ණ විනිමය ප්‍රමාණවත් නැහැ. මේක තමයි රටේ තත්ත්වය. මේක තමයි අපට උරුම කළේ.

අපේ තේ අපනයනය ගනිමු. තේ අපනයනයෙන් අපි උපයන්නේ ඩොලර් බිලියන 1.3යි. මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්ත ණය ගෙවන්නට ඩොලර් බිලියන 6.9ක් යනවා නම් තේ අපනයනය මදි ණය ගෙවන්නට. නැත්නම් තේ අපනයනය පස් ගුණයකින් වැඩි කරන්න ඕනෑ ඒ ණය ටික පියවන්න. තේ අපනයනය පස් ගුණයකින් වැඩි කළොත් තමයි ණය ගෙවන්න පුළුවන් වන්නේ. ඒ අනුව බැලුවාම මේ රටේ තේ වවන්නන්ට සහනාධාර දෙන්නේ කොහොමද? මෙන්න මේ ගැටලු තමයි අපේ ආණ්ඩුවට දී තිබෙන්නේ.

අපි වැඩියෙන් ණය ගන්නවා කියලා චෝදනාවක් තිබෙනවා. චෝදනාව ගැන කියනවා නම්, 2004 සහ 2015 වසර ගන්නාම ණය ගැනීමවල වැඩි විමක් තිබෙනවා. රුපියල් බිලියන 1,239ක් වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,673 දක්වා රුපියල් බිලියන 435කින් අපේ කාලයේ වැඩි වුණා. ඒ ණය ප්‍රමාණය වැඩි වුණාට ණය ගෙවීමේ අනුපාතය, වාරික ගෙවීමේ අනුපාතය ගන්නාම ඒ රුපියල් බිලියන 435ත් රුපියල් බිලියන 290ක්ම යන්නේ ණය ආපසු ගෙවන්න. රටේ කරුණානායක ඇමතිතුමා ණය ගන්නේ මේ රටේ සංදර්ශන තියන්න නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලයේ ගත්ත ණය ටික ගෙවන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2005 සිට 2014 වන කොට මේ රටේ විදේශ ණය සේවා අනුපාතය සියයට 1,000කින් වැඩි වෙලා තිබෙනවා. ඒකට කමක් නැහැ. ණය ගන්නේ නැතුව රටක් ගෙන යන්න බැහැ. ව්‍යාපාරයක් කරන කොටත් ණය ගන්නවා. නමුත්, ණය ගන්නාම ඒවා පාවිච්චි කරලා තිබෙන්නේ මේ රටේ ජනතාවගේ යහපත සඳහාද, එහෙම නැත්නම් මේ රටේ එක පවුලක යහපත සඳහාද, මේ රටේ කණ්ඩායමකගේ යහපත සඳහාද කියන එක තමයි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ. මේ ණය කන්දරාව අරගෙන මොකක්ද කරලා තිබෙන්නේ? අපි දකින හැටියට නම් ඒ දවස්වල කළේ ආර්ථික සංවර්ධනය නොවෙයි, ආර්ථික සංදර්ශනය. මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයාට ඕනෑ විධියට අය වැයෙන් වෙන් කරන මුදල්වලින් සියයට 60ක්ම එකම පවුලේ අයට විතරයි වෙන් කර ගන්නේ. ඒ අය තමයි ඒ මුදල් ටික භාවිත කළේ. අපි අද ඒක වෙනස් කර තිබෙනවා. අපි ගන්න මුදල් අද වියදම් කරන්නේ කොහොමද? අපි හැම වෙලාවකම ඒ මුදල් වෙන් කරලා, වියදම් කරලා තිබෙන්නේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මතයි.

පසු ගිය දිනවල අපි වැටුප් වැඩි කළා. වැටුප් වැඩි කිරීමට පමණක් වසරකට රුපියල් බිලියන 165ක් යනවා. ඔබතුමන්ලා දන්නවාද? ඒවාට මුදල් හොයන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. වැටුප් විෂමතාව නැති කිරීම සඳහා වසරකට රුපියල් බිලියන 20ක් යනවා. මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු ගණනක් ආණ්ඩු කළා. නමුත්, 2005 සිට 2015 දක්වා එක වතාවකවත් මූලික වැටුපට ශත පහක් එකතු කරලා නැහැ. මේ ආණ්ඩුව පැමිණි පසු අපි තමයි ඒක කළේ. එතුමා වැටුපට දීමනා එකතු කළා.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
 (மாண்புமிகு கெ.கெ.ஹெலியா ரம்புகுவெல்லா)
 (The Hon. Keheliya Rambukwella)
 2006දී-

ගරු කබීර් හාෂීම් මහතා
 (மாண்புமிகு கபீர் ஹாஷிம்)
 (The Hon. Kabir Hashim)

2006 කියන කොට අවුරුදු කීයක්ද? අපි මේ වන කොට රුපියල් 2,500 දීමනාව මූලික වැටුපට එකතු කර තිබෙනවා. ඔබතුමන්ලා වැඩි කරපු මේ රුපියල් 2,500 දීමනාවත්, යහ පාලන ආණ්ඩුවෙන් වැඩි කළ රුපියල් 10,000යි එකතු කරලා 2020 වන කොට රුපියල් 12,500ක් මූලික වැටුපට එකතු කරලා අපේ පොරොන්දුව සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වනවා. මේක තමයි අපේ වෙනස. අද රුපියල් 11,740ක් ලබන කෙනෙකුගේ අවම වැටුප රුපියල් 24,000ක් කිරීමට අප කටයුතු කර තිබෙනවා.

මම කියන්නම්, එදා ලබා ගන්න ණයවලින් මොකක්ද කළේ කියලා. මෙන්න මේක තමයි ඔබේ ආණ්ඩුව කළේ. එදා හම්බන්තොට වරාය හදුවා. හම්බන්තොට වරායට ගිය වියදම බලන්න. ඒ වෙනුවෙන් ගන්න ණය ප්‍රමාණය කොපමණද? ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හම්බන්තොට වරාය හදන්න ඩොලර් මිලියන 1,200ක ණයක් ගෙන තිබෙනවා. නමුත්, ඒ වරායට යන්ත්‍රෝපකරණ මුකුත් නැහැ. හිස් වරාය විතරයි. නමුත්, ඒක සම කරලා බලන්න. CICT එක හදුවා.

CICT එක පෞද්ගලික ආයෝජනයක්. CICT එක හදන්න ගියේ ඩොලර් මිලියන 500යි. ඒ ඩොලර් මිලියන 500ට අදාළ යන්ත්‍රෝපකරණ ඔක්කෝම ලබා ගන්නා. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 1,200ක් වැය වුණා. නමුත්, එතැන කිසිම යන්ත්‍රෝපකරණයක් නැහැ. අද වන තෙක් හරියට නැවක් එන්නේත් නැහැ. දැන් තමයි ඒකට වැඩ පිළිවෙළක් හදා ගෙන යන්නේ. එතකොට ඩොලර් මිලියන 700ක් කාගේ සාක්කුවටද ගියේ? ඒවා කියන්න. මේ අපේ රටේ සල්ලි. මේ දේවල්වලට චීනයෙන් ණය ගන්නා. ලංකාවේ ආණ්ඩුවට සිද්ධ වෙනවා, 2007 සිට 2012 වර්ෂය දක්වා යුඑස් ඩොලර් මිලියන 51ක්, නැත්නම් රුපියල් බිලියන 7.1ක් වසරක් ගණනේ චීන රජයට ගෙවන්න. ඒ ණය වාරික හැටියටයි. නමුත්, හම්බන්තොට වරායෙන් ඒකෙන් සියයට 10ක්වත් අපි උපයන්නේ නැහැ. ඒ නිසා ගත් ණය ගෙවා ගන්න විධියක් නැහැ.

හම්බන්තොට වරාය හදන්න ගියාම චීන සමාගමට බල කරලා හිටපු ජනාධිපතිවරයා කියලා තිබෙනවා, එතැන දුපතක් හදා දෙන්න කියලා. රාජපක්ෂ පවුලට එතැන දුපතකුත් හදා තිබෙනවා. ඒ සල්ලිත් ගෙවන්නේ මේ රටේ මිනිස්සු. අද අපට බදු අය කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ කරපු ඒ වාගේ ජරා වැඩ නිසායි. එතකොට බලන්න, ඒකෙන් තඹ ගනයක් අපි උපයන්නේ නැහැ.

අනික් පැත්තෙන් ගන්න, මත්තල ගුවන් තොටුපොළ. ඒ සඳහා වියදම ඩොලර් මිලියන 210යි. ඒකෙන් මාසයකට උපයන ආදායම රුපියල් 16,000යි. මේ ණය ටික ගෙවන්නේ කොහොමද? මේ ණය ටික ගෙවන්නේ කවුද? මේවාට ඒ වෙලාවේදී කට ඇරියේ නැහැ. ඒ වෙලාවේදී විශ්වාස හංග 100ක් කෙළින්ම ගේන්න තිබුණා. එදා මුදල් ඇමතිවරයා මහින්ද රාජපක්ෂ. එදා එතුමාට විරුද්ධව මෙතැන නැගිටලා කථා කරන්න මේ අයට කොන්දක් තිබුණාද?

ඊළඟට, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය පිළිබඳව බලන්න. මොකක්ද කරන්නේ? ඩොලර් මිලියන 280ක් වියදම් වන

මේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 520ක ආයෝජනයක් කරලා තිබෙනවා. දෙගුණයක් වැඩි කරලා. නමුත්, "always breakdown". ඒකෙන් තඹ ගනයක් උපයා ගන්න බැහැ. ඒකත් වතුරේ ගලා ගියා වාගේයි. එතකොට මේ සල්ලි ගෙවන්නේ කවුද? මේක අය කරන්නේ කොහෙන්ද? මේ අයට ඒ වෙලාවේදී විශ්වාස හංගයක් ගේන්න කොන්දක් තිබුණාද? නැහැ. සද්ද කළේ නැහැ. හයයි.

ඊළඟට, ශ්‍රීලන්කන් ගුවන් සමාගම පිළිබඳව බලන්න. 2008 වර්ෂය වන කොට මේ ආයතනය ලාභ ලබන ආයතනයක්. නමුත්, 2015 වර්ෂය වනකොට සම්පූර්ණයෙන් පාඩු ලබන ආයතනයක් වුණා. එතකොට මහින්ද රාජපක්ෂ මහතා ඒකට ගන්නවා, airbuses 8ක්: A350 airbuses 4යි, A320 airbuses 4යි. ඒ වැඩිය කළේ හරියට three wheelers ගන්නවා වාගේයි. ඒවා අපට අවශ්‍යද? ඒවා අපි යන මාර්ගවලට වැදගත්ද? ඒවාට යන වියදම කොපමණද? ඒවාට යන මිල බලන්නේත් නැහැ. හරියට three-wheelers අටක් ගන්නවා වාගේයි ඒ ගුවන් යානා 8 ඩොලර් බිලියන 1.2කට ගන්නේ. සාමාන්‍යයෙන් අද A350 යානයක් ගන්න යන වියදම ඩොලර් මිලියන 130යි. නමුත්, මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නේ ඩොලර් මිලියන 200කට. එක ගුවන් යානයකට ඩොලර් මිලියන 70ක වැඩිවීමක් තිබෙනවා. එතැන ගුවන් යානා 8ක් තිබෙනවා. ඩොලර් මිලියන 560ක් කොහෙන් හෝ වැඩි වෙලා කාගේ සාක්කුවටද ගියේ? අද අපට ඒ යානා පාවිච්චි කරන්න බැහැ. දැන් අපි ඒක cancel කරන්න උත්සාහ කරනවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දැනට සමුච්චිත පාඩුව ඩොලර් මිලියන 955යි. මේ මුදල ගෙවන්නේ කවුද? හරිනම් මේ විශ්වාස හංගය ගේන්න තිබුණේ ඒ කාලයේ. ඔබතුමන්ලා දැන් විශ්වාස හංගයක් ගැන කථා කරනවා. ඔබතුමන්ලා දන්නවා ඇති, මේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පාඩුව වන ඩොලර් මිලියන 955 ගන්නාම හරි නම්, ලංකාවේ ඉහළම ප්‍රමිතියේ පාසල් 130කුයි, ඒ වාගේම ඇදුන් 300ක් තිබෙන ඉහළම ප්‍රමිතියේ රෝහල් 65කුයි හදන්න තිබුණා. ඒක තමයි රටට සිදු වුණු පාඩුව. අපරාදේ!

Entrust Securities සමාගම කියලා සමාගමක් තිබෙනවා. මූල්‍ය වංචා ගැන කථා කරන කොට Entrust Securities සමාගම ගැනත් කියන්න ඕනෑ. Entrust Securities සමාගමේ දැන් වන කොට රුපියල් බිලියන 12ක වංචාවක් සිදු වෙලා තිබෙනවා. මේ බිලියන 12 වංචාව සිදුවන්නේ කොහෙන්ද? මේ සඳහා මහ බැංකුවෙන්ම අනුමැතිය ලබා ගන්නවා. මේකේ ප්‍රධාන කොටස්කරුවා හැටියට ඉන්නේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ සහෝදරයෝ කණ්ඩායමක්. මෙතැන සිදුවන එක් වංචාවක් වන්නේ, විදුලිබල මණ්ඩලයේ අර්ථ සාධක අරමුදලෙන් සහ විශ්‍රාම අරමුදලෙන් රුපියල් බිලියන දෙක හමාරක් ලබා ගෙන, ඒ මුදල් අතුරුදහන් වෙලා තිබීම.

ඊළඟට, මහ බැංකුවේ අර්ථ සාධක අරමුදලෙකුත් රුපියල් බිලියන 2ක් අතුරුදහන්. ඒ වාගේම ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන් රුපියල් බිලියන ගණනක් ලබා ගෙන තිබෙනවා. එකතුව රුපියල් බිලියන 12කට ආසන්නයි. දැනට මෙය FCID එකේ තිබෙන්නේ. මේ වාගේ වංචා ගැන ඕනෑ තරම් මට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම සිදු වුණේ පසු ගිය කාලයේ. එහෙම බලන කොට මේ විශ්වාස හංග යෝජනාව අනෙක් පැත්තට කරකවලායි ගෙනෙන්න තිබුණේ. මම හිතන විධියට අපට පසු ගිය කාලයේ විශ්වාස හංග යෝජනා 10කට වඩා ගෙනෙන්න තිබුණා. මේ තත්ත්වය වෙනස් කරන්න අපට යම් කිසි කැප කිරීමක් සිදු කරන්න වෙලා තිබෙනවා. අපි අකැමැතියි, බදු වැඩි කරන්න. අපි

[ගරු කබීර් හාමීම් මහතා]

අකැමැතියි, ඒ බදු පොදු ජනතාව පිට පටවන්න. ඒ නිසාම තමයි අගමැතිතුමා "Capital Gains Tax" කියලා, පොහොසත් කණ්ඩායම්වලින් අය කරන බදු ක්‍රමයක් ගෙනෙන්නේ. ඒ නිසාම තමයි මේ රටේ ආදායම් විෂමතාව නැති කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරලා, සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක් ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ.

මම අවසන් වශයෙන් මේ කාරණයන් කියන්න කැමැතියි. ඔබතුමන්ලාගේ ආණ්ඩුව කාලයේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ගැන මෙන්ම මෙහෙම කියා තිබෙනවා. "අපේ රටේ ආර්ථිකය ක්‍රියාත්මක වන්නා වූ ආකාරය අධ්‍යයනය කරන විට පෙනෙන්නේ නාගරික ආර්ථිකය ක්‍රෙඩිට් කාඩ්ස් මත පදනම් වෙද්දී ග්‍රාමීය ආර්ථිකය උකස් ණය මත පදනම් වන බවයි." ඒ වාගේම එතුමා කියා තිබෙනවා, "මේ ආකාරයට ගම්බද ජනතාව සිය රත්තරන් භාණ්ඩ උකස් කර ලබා ගන්නා ණය මුදල් 'රෝල්' කර තමන්ගේ වියදම පියවා ගනිති. ගම්මේ ආර්ථිකයට වැඩිපුර මුදල් සපයන්නේ උකස් ණය ආශ්‍රිතව මැවෙන මුදලිනි. මෙය පිළිගත යුතු සත්‍යයි" කියලා. මේක තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩුව කාලයේ සිද්ධ වූයේ. මිනිසුන් ණය වෙලායි සිටියේ. ඒ තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩුව කාලයේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාම කර තිබෙන වෝදනාව. මේවා වෙනස් කිරීමට යම් කාලයක් ගත වෙනවා. අවුරුද්දක් ඇතුළත අපි කැප වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ සහන හරියට දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
මිළහට, ගරු එස්.බී. දිසානායක අමාත්‍යතුමා.

ඊට ප්‍රථම, කවුරු හෝ මන්ත්‍රීවරයෙක් මූලාසනය සඳහා ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරන්න.

ගරු රවුෆ් හකීම් මහතා
(*மாண்புமிகு ரவுப் ஹகீம்*)
(The Hon. Rauff Hakeem)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, "මේ අවස්ථාවේදී ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මූලාසනය ගත යුතුය"යි මා යෝජනා කරනවා.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

අනතුරුව ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය.

அதன்பிறகு, மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, மாண்புமிகு எட்வட் குணசேகர அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. DEPUTY SPEAKER left the Chair, and THE HON. EDWARD GUNASEKARA took the Chair.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(*மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்*)
(The Hon. Presiding Member)

ගරු එස්.බී. දිසානායක ඇමතිතුමනි, ඔබතුමා කථා කරන්න.

[අ.භා. 12.30]

ගරු එස්.බී. දිසානායක මහතා (සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා)

(*மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - சமூக வலுவூட்டல் மற்றும் நலன்புரி அமைச்சர்*)

(The Hon. S.B. Dissanayake - Minister of Social Empowerment and Welfare)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තූතියි. මේ විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී මම පළමුවෙන්ම කියන්න කැමැතියි, අපේ පක්ෂයෙන් එළියට ගිහිල්ලා, පොදු අපේක්ෂකයා හැටියට තරග කරලා මේ රජය පිහිටුවූයේ, මේ රටේ ජනාධිපති පදවිය ලබා ගත් මෙමුත්‍රිපාල සිරිසේන මැතිතුමා බව. අපේ පක්ෂයෙන් එළියට ගිය මෙමුත්‍රිපාල සිරිසේන මැතිතුමාට අපේ පක්ෂය භාර දුන්නේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, එතුමා අපි කාගෙන්වත් අහලා නොවෙයි මේ පක්ෂය වත්මන් ජනාධිපති මෙමුත්‍රිපාල සිරිසේන මැතිතුමාට භාර දුන්නේ. එතුමා ඇවිල්ලා අපට ඒ තීරණය ප්‍රකාශ කළ එක විතරයි කළේ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි අපේ පක්ෂයට එතුමාව අර ගෙන, අපේ පක්ෂයෙන් එතුමාව ඉවත් කිරීමේ යෝජනාව ඉල්ලා අස් කර ගෙන, එතුමාව අපේ පක්ෂයේ සභාපති හැටියට පත් කර ගන්නා. දැන් මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ හිත මිත්‍ර මන්ත්‍රීවරු සහ අපි සියලු දෙනාම එකට එකතු වෙලායි එය කළේ. අපි සියලු දෙනාම තමයි මේ වත්මන් ජනාධිපතිතුමා අපේ පක්ෂයේ සභාපති හැටියට පත් කර ගත්තේ. අපි කවුරුවත් ඒකට විරුද්ධ වූයේ නැහැ. සියලු දෙනාම එකඟ වෙලා තමයි ඒක කර ගත්තේ. අදත් අපේ පක්ෂයේ සභාපති, රටේ ජනාධිපති මෙමුත්‍රිපාල සිරිසේන මැතිතුමා. මුදල් ඇමතිතුමා පත් කළේත් මේ ජනාධිපතිවරයාමයි.

අපි දන්නවා, මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් පරාජය වීමත් ආණ්ඩුවක් වෙනස් වෙන්න හේතු වන බව. ඒ නිසා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාට විරුද්ධව ගෙනෙන ලද මේ විශ්වාස භංග යෝජනාව අපි සලකන්නේ අපේ පක්ෂයට, අපේ පක්ෂයේ සභාපතිවරයාට, රටේ ජනාධිපතිවරයාට විරුද්ධව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාවක් හැටියටයි. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව පරාජය කරන්න අපි කටයුතු කරන බව මම මූලින්ම ප්‍රකාශ කරන්න කැමැතියි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ මන්ත්‍රීවරුන් තමයි, - අපේ මිත්‍රයන්, අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්- අද විපක්ෂයේ ඉන්නේ. මේ සියලු දෙනා හොඳටම දැන ගන්න ඕනෑ, මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම නැත්නම් අප සමඟ සිටින සන්ධානයේ තනි ආණ්ඩුවක් නොවෙයි කියන එක.

ඉතිහාසයේ පළමුවැනි වතාවට මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ අය මේ තුළ ඉන්නවා. ඒ නිසාම මෙය, ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා තව පක්ෂ ගණනාවක් එක්ක හදපු ආණ්ඩුවක්. ඒ සියලු ප්‍රතිපත්ති අපට ඕනෑ ප්‍රතිපත්ති වෙන්නේ නැහැ. කරන සියලු දේවල් අපි කැමැති දේවල් වෙන්නේ නැහැ. අපේ සියලුම යෝජනා මේ වාගේ ආණ්ඩුවක් තුළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා මේ ආණ්ඩුව හදුවේ, මේ රට ඉදිරියේ තිබුණු ඉතාම බරපතළ ප්‍රශ්න ගණනාවක් විසඳා ගන්න පොදු සම්මුතියකින්.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ප්‍රධාන කාරණය තමයි, 1978 වර්ෂයේ ඉඳලා අපි සාකච්ඡා කරපු මේ අත්තනෝමතික විධායක ජනාධිපති බලය පිළිබඳ ප්‍රශ්නය. දෙවැනි කාරණය තමයි, අපි

දිගින් දිගටම කලා කරපු මේ පවතින අනුපාත ඡන්ද ක්‍රමය -මනාප ඡන්ද ක්‍රමය- වෙනස් කරලා නව ඡන්ද ක්‍රමයකට යෑම. හැබැයි, මේ කරුණුවලට අමතරව 2015 ජනාධිපතිවරණයට යනකොට අපි සියලු දෙනාම දැන ගෙන සිටියා, අප ඉදිරියේ විශාල තර්ජන තිබෙන බව. එකක් තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අපට විරුද්ධව දිගින් දිගටම යෝජනා ගෙන එමින් අපට විරුද්ධව කටයුතු කිරීම. දෙවැනි කරුණ තමයි, යුරෝපය හා ඇමෙරිකාව තුළ අපට විරුද්ධව තිබුණු බරපතළ විරෝධය. තුන්වැනි කාරණය තමයි, යුද්ධයේ තීරණාත්මක මොහොතේ කොන්දේසි විරහිතව අපිට උදවු කළ ඉන්දියාවෙන් අපට විරුද්ධව මතු වෙලා තිබුණු විරෝධය හා අපට හැම දාම උදවු කළ ජපානය අපට විරුද්ධව මතු කර තිබුණු විරෝධතා. මේ සියලුම කාරණා විසඳා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ගොඩ නඟපු මේ ආණ්ඩුව තුළ අද අපි විශාල ලෙස ජයග්‍රහණ ලබමින් ඉදිරියට ගිහිල්ලා තිබෙනවා.

අපි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල තීරණාත්මක ලෙස වෙනස් කළා. අපි අද වන විට නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමේ සාකච්ඡාවේ අවසන් අදියරේ ඉන්නවා. ඒ වාගේම පළාත් සභා බලතල පිළිබඳ ගැටලු විසඳමින් ඉන්නවා. අපේ රටේ ප්‍රධාන ආර්ථිකය හැටියට තිබුණු ඇහලුම් කර්මාන්තය තුළට ඇදලා දමපු GSP බදු සහනය අවලංගු කිරීම අපට තිබුණු එක ප්‍රශ්නයක්. දැන් එය ආපසු අපට ලැබෙන අවසාන අදියරට ඇවිත් තිබෙනවා. අපේ සන්ධාන මහ ලේකම්වරයා වන මහින්ද අමරවීර ඇමතිතුමා ප්‍රකාශ කළා වාගේ අපට විරුද්ධව පැවැති මත්ස්‍ය තහනම මේ වෙනකොටත් ඉවත් කර ගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. ඒ සියල්ලටම වඩා අද අපේ මන්ත්‍රීවරුන් කොටසක් ජනාධිපතිවරයාගේ එකඟත්වය මත විපක්ෂයට ගිහිල්ලා කටයුතු කරමින් සිටිනවා. මන්ත්‍රීවරුන්ටත්, ඇමතිවරුන්ටත්, රටේ පොදු ජනතාවටත්, මාධ්‍යවේදීන්ටත් මේ කාටත් අලුත් ප්‍රජාතන්ත්‍රවාදී පසු බිමක ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගී තිබෙනවා. ඒ වාගේම ආණ්ඩුව හා ජනාධිපතිතුමා මේ රටේ වියදම්, නාස්තිය හා දූෂණය අඩු කරමින් ආණ්ඩුව ඉස්සරහට ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම බොහොම ප්‍රවේශමෙන් අරගනිමින් තිබෙනවා. මේ කටයුතු සියල්ල අද හොඳින් කෙරෙනවා කියා මා හිතනවා.

අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ආ යෝජනාව වාගේම යෝජනාවක් තමයි, අවුරුදු ගණනාවකට කලින් ඉරාකයට විරුද්ධව ගෙන ආවේ. ඒ වාගේම යෝජනාවක් තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිබියාවට විරුද්ධව ගෙන ආවේ. අද මේ රටවල් දෙකට වෙලා තිබෙන්නේ මොකක්ද? එම රටවල් අපිට වඩා බලවත්, ශක්තිමත් හා ධනවත් රටවල් දෙකක්. අපි ඒ පැත්තට තල්ලු වෙමින් හිටපු ඒ තර්ජනය අද සහමුලින්ම අවසන් වෙමින් තිබෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ ප්‍රධාන පක්ෂ දෙක ඉතාමත්ම අමාරුවෙන් යන්නේ. ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා හදපු මේ ආණ්ඩුව තුළ අපි විශාල ජයග්‍රහණ ඉදිරියට ගනිමින් ඉන්නවා කියන එක අමතක කරන්න එපා. මුදල් ඇමතිතුමාට විරුද්ධව නව බදු ගැන, නව ජීවන වියදම ගැන, රුපියලේ අවප්‍රමාණයවීම ගැන දිගින් දිගටම කලා කළා. අමතක කරන්න එපා, මේ නව රජය බලයට පත් වුණු ගමන් කවදාවත් නැති විධියට අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළ බව. මීට කලින් කවදාවත් රුපියල් 5,000කින්වත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරලා නැහැ. මමත් 1989 ඉඳන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කවදාවත් රුපියල් 4,000කින්වත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරලා නැහැ. රුපියල් 3,000කින්වත් වැඩි කරලා නැහැ. නමුත් මේ ආණ්ඩුව රුපියල් 10,000කින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරලා තිබෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ වාගේම වැඩිහිටි දීමනාව සියයට සියයකින් වැඩි කළා. වැඩිහිටියන් ලක්ෂ හතරකට වැඩිහිටි දීමනාව දෙනවා. ඒ දීමනාව සියයට සියයකින් වැඩි කළා. මීට කලින් කවදාවත් එහෙම කරලා නැහැ. 1996දී අපි රුපියල් බිලියන 8කින් තමයි සමෘද්ධි සහනාධාරය පටන් ගත්තේ. 2015 අවුරුද්ද වෙනකොට මේ මුදල රුපියල් බිලියන 14ක් දක්වා වැඩි වෙලා තිබුණා. මේ රජය ඒ මුදල රුපියල් බිලියන 42ක් දක්වා වැඩි කළා. සියයට සියයකින් නොවෙයි, සියයට දෙසියයකින් ඒ මුදල වැඩි කරලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ අය වැය ලේඛනයට බොහෝම රිදෙන, දැනෙන බරක් මේ යෝජනාවලින් මුදල් ඇමතිතුමා දුන්නා කියන එක අප පිළිගන්න ඕනෑ. එතැනින් නැවතුණේ නැහැ. මුදල් ඇමතිතුමා ඉන්ධන මිල අඩු කළා. ඒවා අපට පැහැදිලිව තිබෙන හොඳ ආදායම් මාර්ග. ඉන්ධන මිල බරපතළ ලෙස අඩු කළා. විදුලි ගාස්තු අඩු කළා. ගැස් මිල අඩු කළා. රාජ්‍ය ආදායම අඩු කළා. රාජ්‍ය ආදායම සියයට 23ක් විතර තිබුණු එක සියයට 11ක් දක්වා අඩු කළා. අද වන විට රාජ්‍ය ආදායම සියයට 11යි. එම නිසා රටකට රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියන එක මේ කාරණාවේදී අපි අමතක කරන්න හොඳ නැහැ.

පසු ගිය රජයට වඩා වර්තමාන රජය ජනතාවට දීපු බරපතළ බදු සහන, මිල අඩු කිරීම්, පඩි වැඩි කිරීම් සහ වෙනත් වරප්‍රසාද වැඩි කිරීම් හරහා යම් වෙනසක් ඇති වුණා. ඇත්තටම මේ ඇති වුණු වෙනස හරහා අපිට රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනයාම සඳහා යම් යම් බදු ක්‍රියාමාර්ග ගන්න ඕනෑය කියන කාරණය සියලුදෙනාම පිළිගන්න ඕනෑ. අපි හොඳටම දන්නවා, සමහර කාරණා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපිට ගැටලු තිබෙනවා කියලා. සමහර කාරණා අපි මුදල් ඇමතිතුමා එක්ක කලා කරලා, අගමැතිතුමා එක්ක කලා කරලා විටින් විට වෙනස් කරගෙනත් තිබෙනවා. සමහර කාරණා අපිට අකැමැත්තෙන් වුවත් ඉවසාගෙන ඉන්නත් වෙලා තිබෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, හැබැයි, අපි මතක තියා ගන්න ඕනෑ, මේ ආණ්ඩුව ඊට වඩා බොහෝම පළල්, ඊට වඩා බොහෝම ගැඹුරු අරමුණු සඳහා ඉස්සරහට යමින් සිටින බව. බොහෝ අරමුණු ජය අරගෙනත් තිබෙනවා. ඒ වාගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි විශේෂයෙන්ම අගමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත් දන්වා සිටින්න කැමැතියි, මේ මාසය අවසානයේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන බව. එතුමාට මහ බැංකු අධිපතිකමින් යන්න දෙන එක මම හිතන හැටියට, අගමැතිතුමාටත් හොඳයි; අපේ ජනාධිපතිතුමාටත් හොඳයි; ආණ්ඩුවටත් හොඳයි; මුදල් ඇමතිතුමාටත් හොඳයි. මම දන්නවා, ඊයේ කෝප් කමිටුවේදීත් ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න මතු වුණු බව. මම හිතන විධියට ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් ඒ කමිටුවේ හිටියා. මම නම් කියන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ කාලය අවසන්වීමත් සමඟම එතුමාට යන්න අරින එක හොඳයි කියලායි. මට මතකයි, පසු ගිය ඡන්ද කාලයේ ජනාධිපතිතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා, "මම ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා ඉවත් කරන්න කිව්වා" කියලා.

ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමනි, මා හිතන හැටියට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා වාගේ කෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඒ වාගේ ප්‍රකාශයක් කළාට පස්සේ, ඔහු ඒ තනතුරින් ඉවත්වෙලා යන්න ඕනෑ. ඒ නිසා මේ පුද්ගලයා පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මා මේ ටික කියන්න කැමැතියි. එතුමා ඒ තනතුරින් ඉවත්වෙලා යෑම අගමැතිතුමාටත්, මේ ආණ්ඩුවටත් හොඳයි.

මුදල් ඇමතිතුමාට විරුද්ධව ගෙනාපු මේ විශ්වාස හංග යෝජනාව ගැන අපි හිතන්නේ, ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට

[ගරු එස්.බී. දිසානායක මහතා]

විරුද්ධව ගෙනාපු විශ්වාස භංග යෝජනාවක් හැටියටයි. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව පරාජය කරන්න අපි කටයුතු කරනවාය කියන එක ප්‍රකාශ කරන්න කැමැතියි.

[අ.භා. 12.44]

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)
(The Hon. Rohitha Abeygunawardana)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩුවේ මුදල් ඇමතිතුමාට විරුද්ධව ගෙනා විශ්වාස භංග යෝජනාව පිළිබඳව අපි අද දවසේ විවාද කරනවා. 2014 අවුරුද්දේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු හැටියට හිටපු රවි කරුණානායක මහතා - වත්මන් මුදල් ඇමතිවරයා- 2014 ඔක්තෝබර් මාසයේ 25වැනි දා, 2015 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කළ අය වැය සම්බන්ධයෙන් කළ කථාව ඇතුළත් හැන්සාඩ් වාර්තාව මා ළඟ තිබෙනවා. එදා අපේ ආණ්ඩුව ඉදිරිපත් කරපු අය වැය සම්බන්ධයෙන් එතුමා මෙහෙම කියා තිබෙනවා.

"මොකද, උපතේ සිට විපත දක්වා මිනිසුන්ට යමක් දෙන්න ගිහිල්ලා අන්තිමට මෙලෝ දෙයක් දුන්නේ නැහැ කියන එක තමයි එක විධියකට මෙවර අය වැයෙන් පෙනෙන්න තිබෙන්නේ. ආණ්ඩුවකට බදු අඩු කරන්න බැරි නම්, මිනිසුන්ගේ ජීවන බර අඩු කර දෙන්න බැරි නම් ඒ ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ. ඒ ආණ්ඩුව, නොහැකියාව තිබෙන ආණ්ඩුවක්. කිසි දෙයක් කළමනාකරණයක් කර ගන්න බැරි වුණු ආණ්ඩුවක්."

එදා විපක්ෂයේ මන්ත්‍රීවරයකු හැටියට එතුමා එසේ ප්‍රකාශ කළත්, අද එතුමා මුදල් ඇමති ධුරය දරන වෙලාවේ, බඩු මිල අඩු කරලා ජනතාව බොහොම සතුටින් සමාදානයෙන් සැනපෙන මොහොතක තමයි අපි එතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් අද මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නේ.

ඒකාබද්ධ විපක්ෂය හැටියට - කණ්ඩායමක් හැටියට - මා මේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කළා. හැබැයි, මා මේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කළේ කැමැත්තෙන් නොවෙයි. මොකද, වැරැදිලාවත් මේ විශ්වාස භංග යෝජනාව අපි ජයග්‍රහණය කළොත්, මෙතුමාට මුදල් ඇමතිකම නැති වෙනවා. මෙතුමාට මුදල් ඇමතිකම නැති වුණොත්, මේ ආණ්ඩුවේ ආයුෂ වැඩි වෙනවා. මේ ආණ්ඩුවේ ආයුෂ අඩු කරන්න නම්, මේ මුදල් ඇමතිවරයාම මේ පුටුවේ ඉන්න ඕනෑ. ඒක තමයි මගේ පෞද්ගලික මතය. මොකද, මේ මුදල් ඇමතිවරයා ඉන්න තරමට තමයි ගමට ගියාම රසට අහගන්න පුළුවන් වෙන්නේ. මේ මුදල් ඇමතිවරයා ඉන්න තරමට තමයි, පාර්ලිමේන්තුවේ කැන්ටිමට ගියාම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් රසට අහගන්න පුළුවන් වෙන්නේ. එහෙම හොඳට ලුණු ඇඹිල් ඇතිව අහගන්න පුළුවන් වෙන්නේ මේ රවි කරුණානායක මුදල් ඇමතිවරයා මුදල් ඇමති පුටුවේ වාඩිවෙලා ඉන්න තරමට තමයි.

මුදල් ඇමතිතුමා වාහන ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් කිව්වා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ ආණ්ඩුව කාලයේ ජපානයෙන් ආනයනය කරපු "නිසාන් ලීෆ්" කියන වාහනයට බදු ගහලා තිබුණේ රුපියල් 180,000යි. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ලේඛනය මම මේ අවස්ථාවේදී සභාගත* කරනවා.

* පුස්තකාලයේ තබා ඇත.
* நூலிணையத்திற் வைக்கப்பட்டிருள்ளது.
* Placed in the Library.

මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විසින් මේ වනකොට වාහන ආනයනය කිරීමේ වැඩ පිළිවෙළට පස් වතාවක් සංශෝධන ගෙනැල්ලා තිබෙනවා. මේ ආණ්ඩුව පස් ව තාවක් බදු මිල වැඩි කර තිබෙනවා.

පස් වතාවක් බදු වැඩි කරනකොට, නිසාන් ලීෆ් කියන පරිසර හිතකාමී වාහනයට රුපියල් 180,000ක් හැටියට තිබුණ බද්ද, රුපියල් ලක්ෂ 28කින් වැඩි වෙනවා. මේ නිසාන් ලීෆ් වාහනයට ලක්ෂ 28ක බදු වැටෙනකොට, වෙළඳ පොළේ මේ වාහනයක විකුණුම් මිල තිබුණේ ලක්ෂ 25යි. මම හිතන හැටියට ඒක ලෝක වාර්තාවක්. ජපානයේ අය ඒක ලියා තියයි, "අපි යවන වාහන හත් ගුණයකින් හෝ අට ගුණයකින් විකුණන රට කොහේද ඇහුවාම, ඒ රට ශ්‍රී ලංකාව" කියලා. ඒ රටේ මුදල් ඇමතිවරයා හැටියට වාර්තාගත වන්නේ රවි කරුණානායක මුදල් ඇමතිවරයායි. පරිසර හිතකාමී ඇමතිවරයෙක්. පරිසර හිතකාමී විධියට කිසිම අඩුවක් නැතිව බද්ද ගහලා තිබෙනවා. දෙයියන්ගේ පිහිටයි!

අපි දන්නවා, මේ රටේ වැඩි පිරිසක් ටොයෝටා ඇක්වා කියන කාර් එක පාවිච්චි කළ බව. අර ජන්ද කාලයේ රූපවාහිනියේ පෙන්වූ, තෙමී තෙමී ආපු පුංචි නෝනා, තෙමීගෙන ඇවිල්ලා තමන්ගේ වයසක විශ්‍රාමික අම්මටයි තාත්තටයි කියනවා, "මේ ආණ්ඩුවෙන් මට තෙමී තෙමී තමයි යන්න වෙන්නේ, මම අලුත් ආණ්ඩුව පත් කරන්නේ කාර් එකක යන්න" කියලා. ඒ නෝනාට ගන්න තිබූ ඇක්වා කාර් එකට මොකද වුණේ? ඒ නෝනා ගන්න හිටපු කාර් එක තමයි ඇක්වා කාර් එක. අපේ කාලයේ ඒ නෝනාට ඒ කාර් එක ගන්න බැරි වුණේ, ඒ කාලයේ අපි මේ කාර් එකට රුපියල් දසලක්ෂ පනස්දහසක බද්දක් ගහලා තිබුණ නිසායි. ඒ හින්දා තමයි ඒ කාර් එක ගන්න බැරුව ඒ නෝනා තෙමුණේ. ඒ නිසා ඒ තෙමීව ව නෝනා තෙමීගෙනම ගිහිල්ලා ගැහුවා, භංසයාට කතරය. එහෙම කතරය ගහලා ඇක්වා කාර් එකේ බද්ද අඩු කර ගන්න බැලුවා. භංසයාට කතරය ගැහුවා; ගැහුවාම ආණ්ඩුව වෙනස් වුණා. මුදල් ඇමතිවරයා බවට රවි කරුණානායක මන්ත්‍රීවරයාත් පත් කර ගත්තා. ඒ නෝනා හිතුවා, "වැඩේ හරි, තෙමීව මට දැන් හොඳයි කාර් එකක් ගන්න පුළුවන්, නැවත මට තෙමෙන්නේ නැතුව යන්න පුළුවන්" කියලා. එහෙම හිතලා ගියා වෙළඳ පොළට. අනේ! යනකොට මොකද වෙලා තිබෙන්නේ? ඒ කාර් එකේ බද්ද රුපියල් විසිනව ලක්ෂ අසූදාහක් වෙලා! තෙමීව නෝනාට මොකක්ද සිද්ධ වුණේ? රුපියල් විසිනවලක්ෂ අසූදහසක් ඇක්වා කාර් එකට බද්ද ගහනවා. ඉතින්, ඒ නෝනා තවම තෙමෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ වාගේම ටොයෝටා නෝහා කියන වාහනය ලංකාවේ මිනිස්සු මිලදී ගන්නේ රුපියල් ලක්ෂ හැටපහට. අද වෙනකොට ලක්ෂ හැත්තෑ එකක් මේ වාහනයට බදු ගහලා තිබෙනවා. හැබැයි, මේ විධියට බදු ගහන ගමන් කියනවා, මේ ආණ්ඩුව දරා ගන්න බැරි ණය බරක ඉන්නේ. ඒ නිසා බදු ගහන්න ඕනෑ කියලා. මුදල් ඇමතිවරයා කියා තිබුණා, "මම වාහන ආනයනය කරන අයත් එක්ක කථා කළාම, ඒ ගොල්ලෝ තමයි මේ බදු වැඩි කරන්න කියලා කිව්වේ" කියලා. නමුත් ඒ මිනිස්සු කියනවා, "අන්න එහෙම කියපු දවසක් අපට හොයා දෙන්න" කියලා. මේ වාහන බදු වැඩි කරන්න කියලා කියපු දවසක් හොයා දෙන්න කියනවා.

ගරු රවි කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
ගරු මන්ත්‍රීතුමා,-

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு கோவந்த அபேகணாவர்தன)
(The Hon. Rohitha Abeygunawardana)

ඔබතුමා පසුව උත්තර දෙන්න. මම ඔබතුමාට disturb කළේ නැහැ. අපි මේ විශ්වාස හංග යෝජනාව ගෙනාපු ඇමතිතුමාට මේවාට උත්තර දෙන්න පුළුවන්. ඔබතුමා මේ කරුණු ලියා ගන්න. ඔබතුමා, මේවා ලියා ගන්න හොඳ බබා වාගේ. ලියාගෙන, මේවාට උත්තර දෙන්න.

දැන් අපි අහන්නේ මේකයි. වාහන ආනයනය කරන මොන සමාගමේ අයද කිව්වේ බදු වැඩි කරන්න කියලා? ඒ මගේ පළමු වන ප්‍රශ්නය. ගරු ඇමතිතුමනි, නිලධාරීන් සිටින කුටියට මුදල් අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ මේ රටේ රාජ්‍ය නිලධාරීන් ආවා නම් හොඳයි. මම දෙවන ප්‍රශ්නය අහනවා. දින 100 ආණ්ඩුව කාලයේ ලංකාවේ නීතියේ තිබෙන්නේ, අවුරුදු 2ක් ඇතුළත නිෂ්පාදිත වාහනයක් ගෙන්වීමටයි. නමුත් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව වාහන 580කට බලපත්‍ර - permits - දුන්නා. බස් රථ සහ වෑන් රථවලට බලපත්‍ර දුන්නා. කොහොමද දුන්නේ? යහ පාලන ආණ්ඩුවල එහෙම පුළුවන්ද? රාජපක්ෂ ආණ්ඩුව පැරදුණේ වැරදි කරපු හින්දා ලු! හරි, අපි වැරදි කරපු හින්දා ඒකට දඩුවම් ලබලා දැන් විපක්ෂයේ ඉන්නවා.

දැන් වැරදි නොකරන ආණ්ඩුවක් නේ, මේ යහ පාලන ආණ්ඩුව. යහ පාලන ආණ්ඩුව කොහොමද බලපත්‍ර - permits - දුන්නේ? කාටද බලපත්‍ර දුන්නේ? බලපත්‍ර ගියා, ජපානයෙන් අවුරුදු හතර, පහ, හය පරණ වාහන එව්වා. වෑන් ආවා, බස් ආවා. කවුද ඒවා ගත්තේ? මුදල් අමාත්‍යාංශයෙන් අත්සන් කරනවා, "ඔබට වාහන 5යි; ඔබ ගිහිල්ලා තමන්ගේ දිස්ත්‍රික්කයේ ඡන්ද කටයුතු කර ගන්න; පෝස්ටර් ටික ගහගන්න" කියලා. ගිහිල්ලා, රුපියල් ලක්ෂ 5ට, 6ට බලපත්‍රය විකකා. ලක්ෂ 5, 6ට විකුණුවාට පසුව,- කේ.ඩී.එච්. වෑන් එකක් ලංකාවට එනකොට අද රුපියල් ලක්ෂ 110ක් පමණ බදු එකතු වෙනවා කේ.ඩී.එච්. වෑන් එක ලංකාවේ රුපියල් ලක්ෂ 5ට දේශපාලන භංවයියෙක්ගේ අතට යනවා. හැබැයි, ව්‍යාපාරිකයන් ටික එකතු වෙලා අරගෙන, වාහන 570ක් ලංකාවට ආවා. අපි කියනවා, කවදා හරි දවසක මේ ආණ්ඩුව වෙනස් වෙව්ව වෙලාවට මේ වාහන ගෙන්වන්න අනුමැතිය දීපු නිලධාරීන්, එයට අනුමැතිය දීපු දේශපාලනඥයන් ඔක්කෝම ටික ලැහැස්ති වෙන්න ඕනෑ, මේ ආණ්ඩුව අපට කියා දීපු විධියටම මේවාට උත්තර දෙන්න.

ඒවාට උත්තර දෙන්න ලැහැස්ති වෙන්න කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරනවා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. දැන් අනෙක් පැත්තෙන් කියනවා, මේ බදු ගහන්නේ වාහන වැඩි නිසා ලු. නමුත් ඒ විධියට බදු ගැනුවාට, ඊයේ හිරු නාලිකාවේ ප්‍රවෘත්තිවලින් අපට අහන්නට ලැබුණු දෙයක් මම කියන්නම්. ඇමතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ නම් සඳහන් කරලාම කිව්වා. දෙවියන්ගේ පිහිටෙන් රුපියල් කෝටි 118ක වාහන ලංකාවට එනවා. අගමැතිවරයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 6,000ක වාහන ලංකාවට එනවා. හැබැයි රටේ මිනිස්සුන්ට කියනවා, "උඹලා ජපන් වාහනවල යන්න එපා, උඹලා යුරෝපයේ හඳුනා වාහනවල යන්න එපා. පලයන්, අල්ලපු රට වන ඉන්දියාවේ හඳුනා වාහනවල" කියලා. හැබැයි, ඇමතිවරුන්ටයි, අගමැතිවරයාටයි කියනවා, "ඔබලා සැපට යන්න" කියලා.

ගිය ආණ්ඩුවේ වාහන තිබුණේ නැද්ද? මේ ඉන්න අපි ඔක්කෝම ඇමතිකම් කරපු අය. වාහන තිබුණා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. එක අමාත්‍යාංශයක ඇමතිවරයෙකුට වාහන දෙකක්, තුනක් තිබුණා. කෝ ඒවා? මොකද වෙලා තිබෙන්නේ? යහ පාලන ආණ්ඩුවෙන් හොයන්න බැරිද? වාහන නැති වුණාද? අපි යනකොට වාහන හොරකම් කර ගෙන ගියාද? නැහැ.

මොකක්ද වෙලා තිබෙන්නේ? සැප ඉල්ලනවා. අපේ ෆිල්ම් මාෂල් මහත්මයා තමයි වැඩි සැප ඉල්ලුවේ. සැප මදි හින්දා වැඩි සැප ඉල්ලනවා. සැපට පුරුදු බඩු නේ මේවා. සැපට පුරුදු වෙව්ව ඒවා. එතුමාට රුපියල් ලක්ෂ 700ක වාහනයක්. "මට මදි, සැප අඩුයි" කිව්වා. දෙයියන්ගේ පිහිටෙන් දැන් හොඳට සැප විදින්න ඉල්ලනවා. මොකක්ද මේ කරන්නේ? මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මෙතැන තිබෙන්නේ 2015 ජනවාරි 8වැනිදාට ඉස්සෙල්ලා ගහපු ගිවිසුම් ක්‍රියාත්මක කිරීමක්. ජපානයේ නිෂ්පාදනය කරන වාහන සියල්ලම මේ රටට ගෙන්වන එක නැවැත්වීමේ වැඩ පිළිවෙළ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

කාර් එකක් නැති කෙනෙකුට; "අනේ! අපින් කාර් එකක යන්න ඕනෑ" කියලා හිතන කෙනෙකුට ඇක්වා කාර් එකක් ගන්න බැරි නම්, ජපානයේ නිෂ්පාදනය කරන නිසාත් කාර් එකක් ගන්න බැරි නම්, එවැනි වාහනයක් රුපියල් ලක්ෂ 80යි, 90යි, 110යි නම්, මොකද කරන්නේ? වෙළෙඳ පොළේ පෙනෙන්න තිබෙනවා, ඉන්දියාවේ හඳුනා මරුටි රථය. ඒක brand new කියලාත් කියනවා. ඒ හින්දා ඒක ගන්නවා. හැබැයි, වෙන්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 2001-2004 කාලයේ අපිව "ටාටා සෆාරි" එකේ යැව්වා. අපට "ටාටා සෆාරි" වාහන දුන්නා. මතකද? එකේත්දා ජීප් එක දුන්නා. අද වෙන කොට ගරාජ් එකක බර් එකක්වත් නැහැ. එතුමා එදා කළා වගේම අදත් මිනිස්සුන්ව මරුටි කාර් එකේ යවන්න හඳුනවා. අවසානයේ අපට සිද්ධ වෙන්නේ පරණ විධියට හරකා බැඳගෙන කරන්නවල යන්නයි. දැන් ඒ යුගයට යන්න තමයි ලැහැස්ති කරලා තිබෙන්නේ. [බාධා කිරීමක්] පොඩ්ඩක් ඉන්න, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි.

මෙන්න යහ පාලන ආණ්ඩුව. මේක හොඳ දේවල් කරන්න ආපු ආණ්ඩුවක් නේ. මේක හොඳ දේවල් කරන්න ආපු ආණ්ඩුවක් නිසා මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, ඔක්කෝම පිරිසිදු වැඩ. අපිරිසිදු වැඩ බැහැ. අපිරිසිදු වැඩ කළා නම් ලෙඩක් නේ. හොරකම් බැහැ. මේක විනිවිද පෙනෙන ආණ්ඩුවක්. ඒ හින්දා නේ මේකට "අලුත් පරපුර", "දුෂණ විරෝධී පෙරමුණ" වාගේ සියලු දෙනාම එකතු වුණේ. හොඳයි.

අපි දැක්කා, දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණයකට දින නියම කළාට පස්සේ ඒ මැතිවරණය අවසන් වෙන කොටත් කැබිනට් මණ්ඩලය ඉන්නවා; කැබිනට් මණ්ඩලය රටේ වැඩ කරනවා. හැබැයි, මැතිවරණය පැවැත්තුවේ කවදාද මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි? මැතිවරණය පැවැත්තුවේ 2015.08.17 වැනි දා. අගෝස්තු මාසයේ 17වැනි දා මැතිවරණය පවත්වලා අපි සියලු දෙනාම 2015.09.01 වැනි දා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. ඊට පසුව 2015.09.04වැනිදා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය පත් කරලා, එදින කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනවා. මැතිවරණය පවත්වපු 2015.08.17 වැනි දින සිට 2015.09.04 වැනි දා වෙනකල් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනකල් ඇමතිවරුන් නැතුව පරිවාස කාලයක රට පවතිනවා. මුදල් අමාත්‍යවරයෙකුත් නැහැ. එවැනි පරිවාස කාලයක රට තිබෙන අවස්ථාවක ගැසට් නිවේදනයක් නිකුත් කළා. මොකක්ද, එම ගැසට් නිවේදනය?

2015 සැප්තැම්බර් 01 වැනි දින අංක 1930/11 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ මෙන්න මෙහෙම පළවුණා :

"(235 වන අධිකාරය වන) රේගු ආඥාපනතේ 69 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරනු වස් රේගු අධ්‍යක්ෂ ජනරාල් රණසිංහගේ සේමසිංහ වන මම, එකී වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ගරු මුදල් අමාත්‍යවරයා විසින් දෙන ලද අනුමැතිය හා එතුමාගේ නියමය පරිදි පත් කරන ලද්දාවූ ද, මෙහි දක්වා ඇති උපලේඛනයේ 03 වන කිරුළේ විශේෂිතව දක්වා ඇති, ස්ථානයන්හි මගීන්ගේ කැටුව නොඑන ගමන්බඩු

[ගරු රෝහිත අබේගුණවර්ධන මහතා]

බැඳුම්කර ගුදමක් සේ තීරු ගාස්තු ගෙවීමකින් තොරව ගුදම් ගතකර ගැනීම, තබා ගැනීම හෝ ආරක්ෂිතව තබා ගැනීමට හැකි බව මෙයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිමි."

මොකක්ද මේ ගැසට් නිවේදනයේ උපලේඛනයේ දැක්වෙන ආයතනය? මේ බැඳුම්කර ගුදම හිමිකරු, ට්‍රාන්ස්කෝ ජාත්‍යන්තර කාගෝ සර්විස් (පුද්ගලික) සමාගමයි. එහි ලිපිනය, අංක 60,3 වැනි මහල, ලක් ජලාසා, ශාන්ත අන්තෝනි මාවත, කොළඹ 03 යන ස්ථානයයි. මේ බැඳුම්කර ගුදම පිහිටා තිබෙන්නේ කොහේද? අංක 38/2 ඒ, ඇතාබැඳිවැව පාර, ගල්ලෙන්වත්ත, පන්නම්පිටිය, දඹුල්ල කියන ස්ථානයේයි. දෙයියන්ගේම පිහිටයි! බැඳුම්කර ගුදම පිහිටි ස්ථානය වරාය කිට්ටුව තබා අඩු ගණනේ පළාත තුළවත් නැතිව පළාතෙන් පිට දඹුල්ලට යනවා. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මේ දෙකම සම්බන්ධයෙන් නොවෙයි. ප්‍රශ්නය වන්නේ, ට්‍රාන්ස්කෝ ජාත්‍යන්තර කාගෝ සර්විස් (පුද්ගලික) සමාගම කාගේද කියන එකයි. මූලාසනාරුද්ධ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් ඔළුව ඉස්සුවා. මට එය තේරුණා. ඔබතුමාත් බස්නාහිර පළාතේ කෙනෙකු හින්දා වෙන්න ඇති, ඔළුව ඉස්සෙනවා. ට්‍රාන්ස්කෝ ජාත්‍යන්තර කාගෝ සර්විස් (පුද්ගලික) සමාගම කාගේද? මෙහි සිටින අධ්‍යක්ෂ මණ්ඩලය කවුද? ගරු මුදල් ඇමතිතුමනි, කරුණාකර එය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපේ හිටපු ජනාධිපතිතුමකුගේ පුත්‍ර රත්නය වන ගරු සජීත් ප්‍රේමදාස ඇමතිතුමා මේ වාගේ ඒවාට විරුද්ධයි. ගරු ඇමතිතුමනි, ඔබතුමා මේ ගැන සොයා බලන්න. කැබිනට් එකේදී මේ ගැන අහන්න. "රෝහිත මන්ත්‍රීතුමා කියපු එක ඇත්තද? එහෙම නම් අපිත් ගිය ආණ්ඩු කරපු වැරදි කරන්නද යන්න?" කියලා අහන්න, ගරු ඇමතිතුමනි. ඔබතුමා එහෙම අහලා කරුණාකර මෙය නිවැරදි කරන්න. මම බොහොම පැහැදිලිව මේ වෝදනාව කරනවා. මම ඒ ගැසට් නිවේදනයේ පිටපතක් සභාගත* කරනවා.

ගරු මූලාසනාරුද්ධ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

තමුන්නාන්සේට තව විනාඩි දෙකක් තිබෙනවා කියන්නයි මා ඔළුව ඉස්සුවේ.

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)
(The Hon. Rohitha Abeygunawardana)
තව විනාඩි දෙකද තිබෙන්නේ?

ගරු මූලාසනාරුද්ධ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ඔව්, ඔව්.

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)
(The Hon. Rohitha Abeygunawardana)
ආ, ඒකටද ඔළුව ඉස්සුවේ? හරි, හරි. එහෙම නම් තවත් විනාඩි දෙකක් හම්බ වෙව්. අපි දෙදෙනා යාළුවෝ. දෙයියන්ගේ පිහිටයි!

මූලාසනාරුද්ධ ගරු මන්ත්‍රීතුමනි, තවත් මාර ඒවා කියන්න තිබෙනවා. දැන් රටේ තත්ත්වය මොකක්ද? මම පෙරේදා පොලේ ගියා. පොලේ ගිහිල්ලා ඇහුවා, බඩුවල මිල ගණන්. සම්බා කිලෝව රුපියල් 85යි. නාඩු කිලෝව රුපියල් 74යි. රතු කැකුළු කිලෝව

රුපියල් 69යි. පරිප්පු -හැමදාම කන එක- කිලෝවක් රුපියල් 169යි. සුදු කවිපි කිලෝවක් රුපියල් 249යි. මේක තමයි අද තත්ත්වය. රතු ලෑනු කිලෝව රුපියල් 165යි. සුදු ලෑනු කිලෝව රුපියල් 390යි.

තත්ත්වය මෙසේ තිබියදී අපේ දිස්ත්‍රික්කයේ මගේ මිත්‍ර රාජීත සේනාරත්න ඇමතිතුමා රවි කරුණානායක මුදල් ඇමතිතුමාගේ ළඟින්ම ඉදගෙන අද හොඳ කථාවක් කළා. එතුමා මීට ඉස්සර දවසක කරපු කථාවක් මට මතක් වෙනවා. එතුමා කිව්වා, "මා සෞඛ්‍ය ඇමතිවරයා විධියට මේ ඖෂධ පනත ගෙනාපු ගමන් මේ රටේ මිනිසුන්ට ගන්න සියලු ඖෂධවල මිල පහත දමනවා, අපි 'ට්‍රැක්' ගාලා එය කරනවා" කියලා. ඒ විධියටම කිව්වා. ඒක 'ට්‍රැක්' ගාන බඩුවක් නේ. මූලාසනාරුද්ධ ගරු මන්ත්‍රීතුමනි, අද තමුන්නාන්සේත් මමත් ඇතුළු මේ රටේ අභි-සක මිනිසුන්ට ඒ කියපු විධියට පැනඬෝල් පෙත්තක්වත් ගන්න බැහැ. කෝ, ඖෂධ පනත? එදා එහෙම කෑ ගැහුවාට, කෝ ඖෂධ පනත? දියවැඩියාව ඇතුළු රටේ වැඩි වශයෙන් තිබෙන අනෙකුත් රෝග සඳහා ගන්න බෙහෙත්වල මිල සියයට 400කින් ඉහළ ගිහින් තිබෙනවා, ගිහිල්ලා බලන්න. ගෙනාපු ඖෂධ පනත කෝ?

වකුගඩු රෝගීන් ගැන කථා කළා; ඒ අය ගැන මහා ලොකුවට කෑ ගැහුවා. වකුගඩු රෝගීන්ට අත් වෙලා තිබෙන ඉරණම මොකක්ද? වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා කරන dialysis කරගන්න විධියක් නැහැ. පෞද්ගලික අංශයේ තැනකින් එය කරගන්න යන වියදම වෙලා තිබුණේ රුපියල් 8,000යි. දැන් වියදම රුපියල් 12,400යි. රුපියල් 4,400කින් වැඩි වෙලා. එය මාසයට හතර සැරයක් කරන්න ඕනෑ. එතකොට මොකක්ද තත්ත්වය? මා ගිය සතියේත් වකුගඩු රෝගය නිසා මිය ගිය කෙනෙකුගේ මළ ගෙදරක ගියා.

මේකයි රටේ ඇත්ත තත්ත්වය. මේ යෝජනාව පිළිබඳව කථා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට අපි කියනවා, කරුණාකර ගමට ගිහින් ගමේ ඇත්ත තත්ත්වය සොයලා බලන්න කියලා. සොයා බැලුවාම ගමේ ඇත්ත තත්ත්වය දැන ගන්න පුළුවන් වෙයි. අපට මෙතැන කථා කරන්න පුළුවන්. හැබැයි, ගමේ ඇත්ත තත්ත්වය මේක නොවෙයි. මුදල් ඇමතිතුමනි, තමුන්නාන්සේට විරුද්ධව අපි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ තමුන්නාන්සේලා කර තිබෙන දේවල් නිසායි. ඒවා එකක් නොවෙයි. තව තිබෙනවා. තව එනවා. තමුන්නාන්සේලාගේ නිලධාරීන්ම අපට තොරතුරු දෙනවා. සමහර වෙලාවට මෙන්න මේකයි ඇත්ත තත්ත්වය කියලා, තමුන්නාන්සේත් එක්ක ඉන්න මන්ත්‍රීවරුම අපට තොරතුරු දෙනවා. මේ විශ්වාස භංග යෝජනාව අංකවලින් එහාට මෙහාට වෙන්න පුළුවන්. හැබැයි මොන දේ වුණත් තමුන්නාන්සේලාගේ ආණ්ඩුව කෙරෙහි අද විශ්වාසය භංග වෙලා තිබෙනවා. වැඩි කල් නොගොස් ඒ විශ්වාසය භංග වුණු ආණ්ඩුවේ ඉන්න තමුන්නාන්සේලාට නැවතත් මේ විපක්ෂය පැත්තට ඇවිල්ලා වාඩිවෙන්න සිද්ධ වෙනවාය කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්න කැමැතියි. මූලාසනාරුද්ධ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තූතිවත්ත වෙමින් මගේ කථාව අවසන් කරනවා.

ගරු මූලාසනාරුද්ධ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
බොහොම ස්තූතියි.

මිළහට, ගරු සජීත් ප්‍රේමදාස ඇමතිතුමා.

* පුස්තකාලයේ තබා ඇත.
* நூலிணையத்தில் வைக்கப்பட்டிருள்ளது.
* Placed in the Library.

[අ.භා. 1.03]

ගරු සජීත් ප්‍රේමදාස මහතා (නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමා)
(மாண்புமிகு சஜித் பிரேமதாஸ் - வீடமைப்பு மற்றும் நிர்மாணத்துறை அமைச்சர்)
(The Hon. Sajith Premadasa - Minister of Housing and Construction)

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, විශ්වාස භංග යෝජනාව පිළිබඳව සාකච්ඡා වන මේ අවස්ථාවේදී මටත් අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙතවා.

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, විශ්වාසය එක වෙලාවකට උච්ච වෙනවා. තව වෙලාවකට භංග වෙනවා. විශ්වාසය උච්ච වෙන්නේ ජනතා සහයෝගය ලැබෙන කොටයි. විශ්වාසය භංග වෙන්නේ ජනතාව තුළ අප්‍රසාදය බිහි වෙන කොටයි. පසු ගිය වසරේ ජනාධිපතිවරණයක් පැවතුණා; මහ මැතිවරණයක් පැවතුණා. ජනතාව තමන්ගේ විශ්වාසය පළ කළා. යහ පාලනයේ විශ්වාසය උච්ච වුණා; යම පාලනයේ විශ්වාසය භංග වුණා. ජනතාව කිව්වා, යහ පාලන යුගයක් අවශ්‍යයි කියලා. තිබුණු යම පාලන යුගය සහමුලින්ම අතුගාලා දැමීමා.

සාමාන්‍යයෙන් රැකියාවකට ගියාමත් වරසක හෝ දෙකක පරිවාස කාලයක් තිබෙනවා. ඒ කාලය තුළ ඒ පුද්ගලයාගේ හැකියාව දිහා බලලා, ප්‍රගතිය දිහා බලලා රැකියාව ස්ථිර කරනවා. රජයකටත් එහෙමයි. රජයකට යම් කාල වකවානුවක් ලබා දෙන්න ඕනෑ, තමන්ගේ සංවර්ධන ක්‍රියා දාමයන් ආරම්භ කරලා, තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය දියත් කරලා ඒවායේ ප්‍රතිඵල පොදු ජනතාවගේ බඩට, කටට, හදවතට දැනෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න. නමුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් පත් වෙලා; රජයක් බිහි වෙලා වසරකින් යන්නටත් පෙර පරාජිත වූ, කුච්ඡ වූ විපක්ෂය විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් මේ පරාජිත වූ, කුච්ඡ වූ විපක්ෂය මොකක්ද ප්‍රදර්ශනය කරන්නේ? තමන්ගේ අපේක්ෂා භංගත්වයයි. කොහොමද, මේ අපේක්ෂා භංගත්වය බිහි වුණේ?

පසු ගිය කාලයේ ක්‍රියාත්මක වුණු සියයට 20, 30 පහාව ගහන්න බැහැ; හොරකෑම ක්‍රියාත්මක කරන්න බැහැ; වංචාව, දූෂණය, ජනතා සල්ලි මං කොල්ල කෑමේ සුපරුදු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා කුච්ඡ වූ, පරාජිත වූ "ඒකාබද්ධ විනාශය" තමන්ගේ අපේක්ෂා භංගත්වය තුළ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් අපේ කුච්ඡ වූ "ඒකාබද්ධ විනාශය" දිහා බලන කොට අපට පෙනෙනවා, මේ ඒකාබද්ධ විනාශයේ බොහෝ දෙනාගේ මුහුණුවල පංච මහා ශෝකය තිබෙන බව. මොකක්ද මේ පංච මහා ශෝකය? කුඩු බලවේගයේ බල අධිකාරිය නොමැති ශෝකය; ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ක්‍රියාත්මක කිරීමේ බලවේගය අහිමි වූණු ශෝකය; සුදු වෑන් සංස්කෘතිය තුළින් අතුරුදහන් වීම, මිනී මැරුම්, සාපරාධී ක්‍රියාවන් අද දවසේ ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තිබෙන මහා අපේක්ෂා භංගත්වය; හොරකම, ගසා කෑම, මහා භාණ්ඩාගාරයේ අරමුදල් අමු-අමුවේ කොල්ල කන්නට රිසි සේ තිබුණු අවස්ථාව අහිමි වීමේ ශෝකය; ඒ වාගේම රට තුළ ඒකාධිපති පාලනයක්, ආඥාදායකත්වයක් ක්‍රියාත්මක කරන්නට බැරි වීමේ ශෝකය. මේ පංච මහා ශෝකය අද ඒකාබද්ධ විනාශයේ කුච්ඡ වූ සාමාජිකයන්ගේ මුහුණුවල බොහොම ලස්සනට ප්‍රදර්ශනය වනවා. කොච්චර කුච්ඡ වීමක් සිද්ධ වෙලා තිබෙනවාද කිව්වොත්, මේ පංච මහා ශෝකය ගැන කථා කරන කොට ඒකාබද්ධ විනාශයේ සාමාජිකයන් වැඩි පිරිසක් මේ සභාව තුළ රැදී නොසිටීමත් බරපතළ කනගාටුවට කාරණාවක් හැටියටයි මා දකින්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ කුච්ඡ වූ ඒකාබද්ධ විනාශයට අපි ලබා දෙන පණිවුඩය මොකක්ද?

ඔබතුමන්ලා වසර 10කට ආසන්න කාලයක් රට පාලනය කළා. වසර දෙකකට පෙර තමුන්නාන්සේලා රටේ ජනතාව ඉදිරියට ගිහින් ලිටමස් පරීක්ෂණය කළා. ලිටමස් පරීක්ෂණය කරන කොට ජනතාව ජනාධිපතිවරණයේදී කිව්වා, "අපේ, ගෙදර පලයන්!" කියලා; මහා මැතිවරණයේදී කිව්වා, "අපේ, ගෙදර පලයන්!" කියලා. දැන් ගෙදර ගිය එකේ තමුන්නාන්සේලා කැඩපත ඉදිරියට ගිහින් තමුන්නාන්සේලාගේ මුළු සර්වාංගයම දිහා බලලා, ඒ කරපු පාප කර්ම පිළිබඳව හොඳ සමීක්ෂණයක්, හොඳ ගවේෂණයක්, විශ්ලේෂණයක් කරලා වැරදි හදා ගෙන ජනතාව ඉදිරියට ආපහු එන්න. තව වසර 5කින්, වසර 6කින් මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයේදී අපි හැම දෙනාටම මුහුණ දෙන්න සිද්ධ වනවා, ජනතා පරීක්ෂණයට. හොඳට මතක තබා ගන්න, ජනතා පරීක්ෂණයෙන් තමයි අපේ සමත්භාවය හා අසමත්භාවය ක්‍රියාත්මක කරන්නට වන්නේ කියලා. ඒ නිසා කුච්ඡ වූ ඒකාබද්ධ විනාශයට පැහැදිලිවම මා දෙන පණිවුඩය තමයි, ජනතාවගේ විශ්වාසය දිනා ගෙන, අපේ වර්තමාන රජයට, ජනතාවගේ විශ්වාසය දිනා ගත් රජයට උපදෙස් දෙන්න පැමිණෙන්න කියන එක. එසේ පැමිණෙන්න කියා මා යෝජනා කරනවා.

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, රවි කරුණායක මැතිතුමාට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරලා මොකක්ද මේ කරන්න හදන්නේ? මේ කරන්න හදන්නේ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කකුලෙන් අදින එකයි. අතිගරු ජනාධිපතිතුමා පොදු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ජන වරමින්, ජන ශක්තියෙන්, ජන සවියෙන් පොඩි තැන ඉඳලා ජනාධිපති පුටුවට ගියා.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ පුංචි තැනකින් ආපු මනුෂ්‍යයෙක්; රිදී හැන්ද කටේ තබා ගෙන ඉපදුණු මනුෂ්‍යයෙක් නොවෙයි; මහා පවුල් පරපුරකින් බිහි වුණු මනුෂ්‍යයෙක් නොවෙයි. පුංචි පවුලකින් ඇවිල්ලා, ග්‍රාම නිලධාරී තැන ඉඳලා රටේ විධායක ජනාධිපති ධුරය කරා යන කොට අර කුච්ඡ වූ ඒකාබද්ධ විනාශයේ සාමාජිකයන් බොහෝ දෙනාකුට අමාරු ඇති, එතුමාට "සර්" කියලා කියන්න; "නායකතුමා" කියලා කියන්න. එහෙම ඇහේ අමාරුවක්, ඔළුවේ අමාරුවක් ඇති. ඔබතුමන්ලාගේ කුහකකම, ඊර්ෂ්‍යාව, බලලෝභිත්වය, බලකෑදරකම කේන්ද්‍ර කර ගෙන, මේ රටේ ජනතාව විසින් ජයග්‍රහණය කරවපු, පොඩි තැන ඉඳලා ඉහළ තැනට ආපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන ඒ පුංචි මනුෂ්‍යයාට මෙහෙම ගරහන්න පහසු කියා මා යෝජනා කරනවා. එතුමාගේ නායකත්වය පිළිගන්න; එතුමාත් එක්ක එකට හිටගන්න; එතුමාත් එක්ක එකට හිටගෙන එතුමාගේ ගමනට සහයෝගය ලබා දෙන්න කියලා කුච්ඡ වූ ඒකාබද්ධ විනාශයට මා කියනවා.

ඇත්ත වශයෙන්ම අද ක්‍රියාත්මක වන්නට ඕනෑ, විශ්වාස භංග යෝජනාවක් නොවෙයි. අද රවි කරුණානායක මැතිතුමා ප්‍රමුඛ අපේ රජයට තමුන්නාන්සේලා පළ කරන්න ඕනෑ, විශ්වාසය පළ කිරීමේ යෝජනාවක්. මා එහෙම කියන්නේ ඇයි? ඔබතුමන්ලාට මතකද, ඔබතුමන්ලාගේ රජය සමයේ අපේ දේශප්‍රේමී මහාමාත්‍ය විරවංශ මැතිතුමා මොනවාද කිව්වේ කියලා?

එතුමා කිව්වා, " පී.බී. ජයසුන්දර එක්ක කරන්න බැහැ. අපේ මුදල් ඇමතිවරයාත් එක්ක කරන්න බැහැ. අපේ රජයේ ඉන්නවා, ආර්ථික සාකකයෙක්" කියා. ඒ ආර්ථික සාකකයා හිටියේ, ඒ ආර්ථික සාකකයා මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කළේ, අපේ රජයේ නොවෙයි. පසු ගිය රජයේ. ගරු විමල් විරවංශ මැතිතුමා ඒක පැහැදිලිවම කිව්වා. එතකොට හිටපු ජනාධිපතිතුමාත්, මුදල්අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමාත් දෙන්නාම ආර්ථික සාකකයෝ.

[ගරු සජීව් ප්‍රේමදාස මහතා]

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ වාගේම මහා විශාරද අපේ ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මොකක්ද එදා කිව්වේ? "පී.බී. ජයසුන්දර මැතිතුමා රට කනවා; ආර්ථිකය කනවා" කිව්වා. එහෙම කියන ගමන්ම තවත්, එතුමා කිව්වා, "කිසි ප්‍රශ්නයක් නැහැ, රුපියල් දෙදහස් පන්සියයකින් පුද්ගලයෙකුට මාසයක් ජීවත්වෙන්නට පුළුවන්ය" කියා. රුපියල් දෙදහස් පන්සියයකින් පුද්ගලයෙකුට මාසයක් ජීවත්වෙන්නට පුළුවන්ය කියා කිව්ව පුද්ගලයා මෙන්න ඇවිල්ලා විශ්වාස හංගයක් ඉදිරිපත් කරනවා. බන්දුල ගුණවර්ධන මැතිතුමා කරන්නට ඕනෑ, තමන් තමන්ටම විරුද්ධව විශ්වාස හංගයක් යෝජනා කර ගැනීමයි. ඇයි? එතුමා එහෙම අමු බොරු බෙහෙල් මේ උත්තරිතර සභාවේ කියනකොට රජයේ සංඛ්‍යා ලේඛනම කියනවා, පවුලකට ජීවත් වෙන්නට මාසයකට රුපියල් පණස් එක්දහස් ඕනෑය කියා. නමුත් එතුමාගේ ගණන් හැදීම තුළ රුපියල් දෙදහස් පන්සියයකින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන්නට පුළුවන්.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ වාගේම මම අහන්න කැමැතියි ඒකාබද්ධ විනාශයෙන්, ඔබතුමන්ලාගේ මුදල් විශාරද අපේ බන්දුල ගුණවර්ධන ගුරින් මතකද කිව්වා, "ශක්‍රයාගේ පුතා 'වයිමා' ආවත් බඩු මිල අඩු කරන්න බැහැ" කියා. මතකද ඒ වචන? ඒවා මතකද? වසර දහයක් තුළ එක වෙලාවකවත් බඩු මිල අඩු කළාදැයි මට කියන්න. පරිප්පු මිල අඩු කළා ද? සීනිවල මිල අඩු කළා ද? හාල්මැස්සන් මිල අඩු කළා ද? අපි ආධිමරයෙන් කියනවා, රවි කරුණානායක මැතිතුමා මුදල් ඇමති ධුරයට පත්ව අවුරුද්දක්වත් ගත වන්නටත් පෙර මේ රටේ සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල අඩු කළාය කියන එක. අපි එය වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ඇත්ත වශයෙන්ම මම නැවත වරක් කියනවා, විශ්වාසහංගයක් නොවෙයි, ඔබතුමන්ලාට ගෙනෙන්නට තිබුණේ ගරු රවි කරුණානායක ඇමතිතුමා කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් බව. විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් තමුන්නාන්සේලාට ගෙනෙන්නට තිබුණේ. ඇත්ත වශයෙන්ම කලා කරනවා නම් මොකක්ද ඔබතුමන්ලාගේ කාල වකවානුවේ සිදු වුණේ? රාජ්‍ය ආදායම කඩාගෙන වැටුණා; අපනයන ක්ෂේත්‍රය විනාශ වුණා. තමුන්නාන්සේලා බොහොම ලස්සනට සංඛ්‍යා ලේඛන ජිලිමාට එකක් ක්‍රියාත්මක කර, මහ ලොකුවට පුම්බලා කිව්වා, දුප්පත්කම අඩුයි; ආර්ථික වර්ධන වේගය වැඩියි; රක්ෂා බිහි වෙනවා; උද්ධමනය අඩු වෙනවා කියලා. මහා සුරංගනා ලෝකයකුයි තමුන්නාන්සේලා නිර්මාණය කළේ. තමුන්නාන්සේලා ජනතාව රවට රවටා කළේ මොකක්ද? යුද ජයග්‍රහණයේ නාමයෙන් ජනතාව රවට රවටා, යුද ජයග්‍රහණය මුල් කර ගෙන මේ රටේ මහජන සල්ලි අමු අමුවේ ගසා කැවා; අමු අමුවේ හොරා කැවා. ඒ හොරා කාපු, ඒ ක්‍රියාත්මක කරපු ඒ මහා පරිමාණයේ හොරකම්වල ප්‍රතිඵල තමයි අද රජයටත්, රටේ ජනතාවටත් අත්විඳින්නට සිද්ධ වෙලා තිබෙන්නේ. ඔබතුමන්ලා ගහපු ගැහිලිවල ගිනි පොලිය තමයි අද රටේ ජනතාවට ගෙවන්නට සිද්ධ වෙලා තිබෙන්නේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, පසු ගිය රජය ලෝක ප්‍රකට වාර්තාවක් අපේ රටට ලබා දී තිබෙනවා. මොකක්ද මේ ලෝක ප්‍රකට වාර්තාව? ලෝකයේ පාළම ගුවන්තොටුපළ බිහි කර තිබෙනවා. ඒ ගුවන් තොටුපළ නිර්මාණය වුණේ, ඉදි වුණේ කොහොමද? ගිනිපොලියට සල්ලි අරගෙන. ගිනි පොලියට සල්ලි ගන්නාම, ගිනි පොලිය ගෙවන්නත් ඕනෑ; ප්‍රාග්ධනය ගෙවන්නත් ඕනෑ. ලෝකයේ පාළම ගුවන් තොටුපළ නිර්මාණය කරලා, නැව් එන්නේ නැති වරායවල් බිහි කරලා, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවට මංගල උත්සව පවත්වන ක්‍රිකට් ක්‍රීඩාංගණත් බිහි කළා. ඒවාට

ගිනි පොලිය ගෙවනකොට අතිවාර්යයෙන්ම රටේ ජනතාවට බරක් ඇති වන්නේ නැද්ද? ඒ ණය ගෙවන කොට, ඒවාට පොලිය ගෙවන කොට අතිවාර්යයෙන්ම රටේ ජනතාව තුළ අසහනයක් මතු වෙනවා නේද? ණය ගෙවීමේ, පොලිය ගෙවීමේ ඒ මහා පාප කර්මයට වග කියන්න ඕනෑ පැවැති ඔබලාගේ රජයයි; රාජපක්ෂ රජයයි. ආශ්චර්යවත් යුගය තමයි, මේ ආශ්චර්යවත් ගිනි පොලිය, ගිනි බදු ටික නිර්මාණය කළේ. ඒ නිසා රජයක් හැටියට මේ අවස්ථාවේ අප පැහැදිලිවම කියන්න ඕනෑ, විරෝධාර රණ විරුවා කොටි ත්‍රස්තවාදය තුරන් කරන්න අහිත ලෙස කටයුතු කළා සේ, අපේ යහ පාලන රජය ණය ත්‍රස්තවාදය තුරන් කරන්න කටයුතු කරන බව.

රට තුළ ඓතිහාසික සංවර්ධන සංග්‍රාමයක් අප දියත් කරනවා. අපේ රටේ කුඩා දු දරුවන්ගේ කර පිට හිස මත පටවපු මේ මහා උකසෙන්, මේ මහා ගිනි පොලියෙන්, ප්‍රාග්ධන මුදලින් අප මේ රටේ දරු පරපුරත්, මව් පරපුරත්, පිය පරපුරත්, පුරවැසි පරපුරත් බේරා ගන්නවා. අපේ ගරු මුදල් ඇමතිතුමාගේ මෙහෙයවීම තුළ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන්නා.

විශ්‍රාමික ප්‍රජාවගේ විශ්‍රාම වැටුප් විෂමතාව තුරන් කරනවා කියා අවුරුදු 10ක් තිස්සේ තමුන්නාන්සේලා බොරු කළා. ඒ විශ්‍රාම වැටුප් විෂමතාව අප සහමුලින්ම ඉවත් කළා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් අප වසර 5ක් ඇතුළත රැකි රක්ෂා දසලක්ෂයක් බිහි කරනවා. ශ්‍රී ලංකාව මූල්‍ය කේන්ද්‍රස්ථානයක්, ආයෝජන කේන්ද්‍රස්ථානයක් කරනවා වාගේම ආසියානු පැසිෆික් කලාපයේ ලොකුම මූල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නට ශක්තිමත් වැඩ පිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. මුළු රටම සංචාරක පාරාදීපයක් බවට පත් කරනවා. අප මුළු රටම තොරතුරු තාක්ෂණයෙන් බබළවනවා. සෑමට නිදහස්, නිවහල් අධ්‍යාපනයක් අප නොමිලේ ලබා දෙනවා. සෑමට නිදහස්, නිවහල්, පරිණත සෞඛ්‍ය සේවාවක් අප නොමිලේ ලබා දෙනවා. ඉඩම් නොමැති හැම පුද්ගලයෙකුටම ඉඩම් අයිතිය ලබා දීලා, හැමටම ප්‍රාග්ධන අයිතියක් හිමි වන සිත්තක්කර ඔප්පුවක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් අප ලබා දෙනවා. 2025 වන විට මේ රටේ නිවාස ප්‍රශ්නය අංග සම්පූර්ණව විසඳනවා. යහ පාලන රජය සෑමට සෙවණ ලබා දෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, රට බේරා ගත් රණ විරුවන් අපේ රජය විදුලි පුටුවෙන් බේරා ගන්නා. විදුලි පුටුවට යවනවාය කියා කවුරුවත් කලා කරන්නේ නැහැ. අද කවුරුවත් රණවිරු දඩයමක ක්‍රියාත්මක වන්නේ නැහැ. අද රණ විරුවන්ට ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන්. ලැම්බොගිනි රේස් දුවන ඉහළ පෙළැන්තියේ පාලකයන්ගේ දු පුතුන්ට දළ දා මාළිගාව ඉදිරිපිට, ගාලු මුවදොර වැලි කොට්ට ගැසීමේ රාජකාරියෙන් අප විරෝධාර රණ විරුවන්ව නිදහස් කර තිබෙනවා. තමන්ගේ ජීවිතය අභිමානයෙන් යුතුව ගෙන යන්නට අප ඔවුන්ට අවස්ථාව ලබා දීලා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය තුළින් මේ රටේ ජනතාවගේ පුරවැසි අයිතිය අප ශක්තිමත් කර තිබෙනවා.

ඔබතුමන්ලා දහහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා, දහඅටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් මේ රටේ යහ පාලන ආයතන සියල්ලක්ම විනාශ කර තිබෙන මොහොතක, ස්වාධීන ජාතික පොලිස් කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක්, ස්වාධීන අධිකරණයක්, ස්වාධීන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමක්, ස්වාධීන මැතිවරණ කොමිසමක් ස්ථාපනය කරලා, යහ පාලනය තුළින් රටේ පුරවැසි පරපුරට සැබැවින්ම ප්‍රායෝගිකව සැබෑ ශක්තියක් ළඟා කර වන්න අප බලාපොරොත්තු වෙනවා.

අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ද්විත්ව ශක්තිය; ද්විත්ව නායකත්වය ජාතික රජයේ ඒකාබද්ධ වූ ගමනේදී

මුළු රටටම ශක්තියක් වෙලා තිබෙන බව අපේ රටේ ආදරණීය ජනතාවන් අද පිළිගෙන තිබෙනවා.

කොත් වෙලා තිබුණු අපේ රට, පැත්තකට විසි කරලා තිබුණු අපේ රට, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා නැවතත් වරක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ පිළිගත් දේශයක්, සාර්ථක දේශයක් බවට හඳුන්වන තත්වයට අද ගෙනැවිත් තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා ජී - 7 සමුළුවට ගිහිල්ලා රට වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. බටහිර ලෝකයේ රටවල් අද අපේ රටට කට වචනයෙන් පමණක් නොවෙයි, සහන හැන්දෙනුත් ප්‍රතිචාර ලබා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, තවත් විවිධාකාර වූ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් අපේ රට ශක්තිමත් කරන්නට ඓතිහාසික ශක්තියක් ලබා දෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා සමඟ චීන සංචාරය සඳහා ගිය කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට කටයුතු කරන්න මටත් වාසනාව ලැබුණා. මම දැක්කා, ගරු අග්‍රාමාත්‍යතුමා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ මැතිතුමා සමඟත්, චීන අග්‍රාමාත්‍ය ලී කැවියාන් මැතිතුමා සමඟත්, චීන ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරු සමඟත් ඒ කරපු ගනු - දෙනුව. ඒ ගනු-දෙනුව කළේ වික්‍රමසිංහ පවුල වෙනුවෙන් නොවෙයි, ඒ ගනු-දෙනුව කළේ මෙමුණිපාල සිරිසේන පවුල වෙනුවෙන් නොවෙයි, ඒ ගනු-දෙනුව කළේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ගේ පවුල් වෙනුවෙන් නොවෙයි, ඒ ගනු-දෙනුව කළේ රට වෙනුවෙන්; මාතෘ භූමිය වෙනුවෙන්; මාතෘ භූමියේ මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන්, ඒ සියලු දෙනා වෙනුවෙනුයි. අද අපේ රජය තුළ පවුල් වාදයක් නැහැ. අද අපේ රජය තුළ පවුල් සංගමයක් නැහැ. අද අපේ රජය තුළ ගජ මිතුරු සංගම, ගජ මිතුරු කල්ලි ක්‍රියාත්මක වන්නේ නැහැ.

ගරු අග්‍රාමාත්‍යතුමා චීන ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ හිත දිනා ගෙන තිබෙනවා. අද නටඹුන් බවට පත් වෙලා තිබෙන වරාය, ගුවන් තොටුපළ වැනි ව්‍යාපෘති සක්‍රීය කිරීමත්, ඒ වාගේම හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන ඓතිහාසික ආයෝජන කලාපයක් ස්ථාපනය කරලා, සැබවින්ම හම්බන්තොට දිස්ත්‍රික්කයත්, මුළු මහත් ශ්‍රී ලංකාවත් සංවර්ධනයේ සුරපුරක් බවට පත් කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමා ඒ ශක්තිය ලබා ගත්තා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමන්ට තව විනාඩි තුනක කාලයක් තිබෙනවා.

ගරු සජීත් ප්‍රේමදාස මහතා
(மாண்புமிகு சஜித் பிரமதாஸ)
(The Hon. Sajith Premadasa)

පොඩ්ඩක් හිතලා බලන්න, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, පසු ගිය කාලයේ කොහොමද මේ රාජ්‍ය තාන්ත්‍රික ජාත්‍යන්තර ගනු-දෙනුව ක්‍රියාත්මක වුණේ කියා. අපේ අතිගරු ජනාධිපතිතුමායි, අපේ ගරු අග්‍රාමාත්‍යතුමායි, අපේ ගරු මැති ඇමතිතුමන්ලා සැලවම ගනු-දෙනු කරන්නේ අපේ රටට එලක් ඇති රටවල් සමඟයි. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා හවුල, කැනඩාව, රුසියාව, චීනය, ඉන්දියාව, සාර්ක් රටවල්, ආසියා පැසිපික් රටවල් වාගේ අපේ රටට එලදායි වැඩදායි; සහන ලැබෙන; ආධාර ලැබෙන; ප්‍රයෝජනයක් වෙන රටවල් සමඟයි ගනු-දෙනු කරන්නේ.

පසු ගිය කාලයේ අර "ආශ්චර්යයේ පීතෘවරයා" කාන් එක්කද ගනු-දෙනු කළේ? ආශ්චර්යයේ පීතෘවරයා රුවන්ඩාව සමඟ ගනු-

දෙනු කළා; බුරුන්ඩිය සමඟ ගනු-දෙනු කළා; සිම්බාබ්වේ සමඟ ගනු-දෙනු කළා; උගන්ඩාව සමඟ ගනු-දෙනු කළා; ටැන්සානියාව සමඟ ගනු-දෙනු කළා. අනේ! අර වැඩකට නැති, මහා අන්ත:පුරයක් තිබෙන ස්වාසිලන්තයේ රජතුමාවන් අපේ රටට ගෙන්වුවා. මෙහෙම ගනු-දෙනු කරපු රටවල නායකයෝ මොනවාද කීවේ? අනේ! අපේ රටටත් ආධාර ඉල්ලනවා.

අපේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වැය කරලා, ඉතාමත්ම නවීන පන්නයේ යොවුන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ටැන්සානියාවේ හදලා තිබෙනවා.

එතකොට අපේ රටේ ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ යොවුන් වෘත්තීය මධ්‍යස්ථානයක් හදන එක පවක්ද? අපේ රටේ යෞවන, යෞවනියන් අකැපද? එතැනින් නතර වුණේ නැහැ. අපේ රටේ පාරවල් හදනවා වෙනුවට මාලදිවයිනේත් අධිවේගී පාරක් හදුවා. කාගේ සල්ලි ද? රටේ සල්ලි. මෙහෙම රටේ සල්ලි නාස්ති කරලා, අනවශ්‍ය විධියට වියදම් කරලා ජරා ජීර්ණ කරලා, අපේ රටේ ආර්ථිකය හැරව ගලන තුවාලයක් බවට පත් කරලා දැන් එනවා රට හදන වැඩසටහනට විරුද්ධව, මුදල් ඇමතිතුමාට විරුද්ධව විශ්වාස හංග ඉදිරිපත් කරන්න. මොන විහිළුවක්ද? වෙන වැඩක් නැද්ද කරන්න? ඇත්තටම වැඩක් නැද්ද?

මම මේ අවස්ථාවේ පැහැදිලිවම මේ කාරණය කියනවා. මම ඇත්තටම කනගාටු වෙනවා, මගේ කථාව අහගන්නට ඔය කුජීන ඒකාබද්ධ විනාශයේ සාමාජිකයෝ නොසිටීම ගැන. උත්තර දෙන්න බැරුව තමයි නැඟිටලා ගියේ. මුහුණ දෙන්න බැරුවයි නැඟිටලා ගියේ. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියනවා, අපේ ජාතික රජය අතිගරු මෙමුණිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ, ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය තුළින් අපි රටක් හදනවා; ගමත් හදනවා; නගරයන් හදනවා කියලා.

අපේ අතිගරු ජනාධිපතිතුමාත්, අපේ ගරු අග්‍රාමාත්‍යතුමාත් අපේ රටේ පළාත් නවයක, දිස්ත්‍රික්ක 25ක ජීවත් වෙන උපදිසාපති කොට්ඨාස 330ක, ග්‍රාම නිලධාරී වසම් 14,022ක, කුඩා ගම්මාන 37,000ක ජීවත් වෙන ලක්ෂ 210කට වැඩි වූ අපේ රටේ පුරවැසි පරපුර දිවිහිමියෙන් සුරකිනවා; රැක ගන්නවා; රට හදනවා. තමුන්නාන්සේලා ඔය හිතන ආකාරයට එහෙම ලෙහෙසියෙන් අපව ගෙදර එළවන්නට බැහැ. එහෙම අදහසක් තිබෙනවා නම් තමුන්නාන්සේලා ඒක හිතීන් ඉල්ලා අස් කර ගන්න. ඒ මොකද? අපි ඉන්නේ පොදු ජනතාව සමඟ, අපි ඉන්නේ සාමාන්‍ය ජනතාව සමඟ, අපි වැඩ කරන්නේ රෙද්ද, බැනියම, සරම, ෂර්ට් එක අදින මහ පොළොවට පය ගහලා ජීවත් වෙන මේ රටේ සාමාන්‍ය ජනතාවන් සමඟයි.

දැන් තමුන්නාන්සේලා කථා කරන ලිට්මස් පරීක්ෂණය වසර පහකින් හෝ හයකින් එන කොට පැහැදිලිවම අපි රටට ඉදිරිපත් කරන්නේ රට හදපු, ඉදිරියට රට හදන පැහැදිලිවම රට සෞභාග්‍යයෙන්, සංවර්ධනයෙන් සුපිරි යුගයක් ඉදිරිපත් කරන ඒ මහා විප්ලවීය න්‍යාය පත්‍රයයි. එතෙක් බලාගෙන ඉන්න. අපේ අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමාත් ඒ වාගේම මුදල් ඇමතිතුමාත් අපි සියලු දෙනාමත් ශක්ති සම්පන්නව, අපේ එකමුතුභාවය ශක්තිමත් කරගෙන, අපේ ශක්තිය ජනතාවගේ ශක්තිය බවට පත් කරලා, පොදු ජනතාවගේ මුදල් පසුම්බිය පුරවලා, පොදු ජනතාවට සහන ලබා දෙන වැඩසටහන අපි අද දවසේත්, හෙට දවසේත්, අනාගතයේත් ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මට කථා කරන්න අවස්ථාව ලබා දුන්නාට අපේ මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමාට ස්තූතිවන්ත වෙනවා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා

(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
රිළහට, ගරු රවුල් හකීම් ඇමතිතුමා.

මේ මොහොතේ කවුරු හෝ මන්ත්‍රීවරයෙක් ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමාගේ නම මූලාසනය සඳහා යෝජනා කරන්න.

ගරු සජීත් ප්‍රේමදාස මහතා
(மாண்புமிகு சஜித் பிரேமதாஸ்)
(The Hon. Sajith Premadasa)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, "ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා දැන් මූලාසනය ගත යුතුය"යි මම යෝජනා කරනවා.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

අනතුරුව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනයෙන් ඉවත් වූයෙන්, ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.

அதன்பிறகு, மாண்புமிகு எட்வட் குணசேகர அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, மாண்புமிகு லக்கி ஜயவர்தன அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. EDWARD GUNASEKARA left the Chair, and THE HON. LUCKY JAYAWARDANA took the Chair.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

කපා කරන්න, ගරු ඇමතිතුමා.

[අ.හා. 1.31]

ගරු රවුල් හකීම් මහතා (නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමා)

(மாண்புமிகு நவுப் ஹகீம் - நகரத் திட்டமிடல் மற்றும் நீர்வழங்கல் அமைச்சர்)
(The Hon. Rauff Hakeem - Minister of City Planning and Water Supply)

බිස්මිලාහිත් රජමානිත් රජීම්.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද දින මෙම විශ්වාස භංග යෝජනාව පිළිබඳව මගේ කථාව මම ඉංග්‍රීසි බසින් කරන්න තමයි අදහස් කළේ. නමුත් මේ රසවත් කථා කිහිපයක් ඇහුවාට පස්සේ මට හිතූණා, මුලින්ම සිංහල භාෂාවෙන් වචන ස්වල්පයක් කථා කරන්න. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ සභා ගර්භයේ එක්තරා සිරිතක් තිබෙනවා. විශ්වාස භංග යෝජනා පිළිබඳව අපි ආපස්සට හැරීලා බලන කොට අපට දැනෙන දෙයක් තමයි, සාමාන්‍යයෙන් විපක්ෂයෙන් විශ්වාස භංගයක් ගෙනෙන්න තෝරා ගන්නේ ඒ යෝජනාවේ අන්තර්ගත වූ කාරණා පිළිබඳවම නොවෙයි, නමුත් විශේෂයෙන්ම රජයක් වට්ටන්න ඒ රජයේ ඉන්න පතාක යෝධයෙක් ඉලක්ක කර ගන්න බව. ඒ රජයේ ඉන්න ශක්තිමත් පෞරුෂත්වයක් තිබෙන පුද්ගලයකු ඒ සඳහා තෝරා ගන්නවා. ඒ නිසා ගරු රවුල් කැරුණානායක මැතිතුමා මේ විශ්වාස භංග යෝජනාව ගැන ඒ තරම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. එතුමාට තේරී ගොස් ඇති, මේ විශ්වාස භංගය දැනටමත් පුස් වෙඩිල්ලක් වෙලා ඉවරයි කියන එක.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, එතුමාත් මමත් මේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ආවේ එකම ආණ්ඩුවක් යටතේ.

ඒ, 1994 වර්ෂයේ. ඔබතුමා ඉන්න මූලාසනයේ වැඩ කටයුතු කරන්න ඒ වෙලාවේ මට භාග්‍යය ලැබුණා. ඒ මුල් වසර 06 තුළදී අපි දැකපු විශේෂ කාරණයක් තිබෙනවා. ඒ ආණ්ඩුව තුළත් ඉන්න පතාක යෝධයන් තෝරා ගන්නා, මෙවැනි දේවල්වලදී. ඒ කියන්නේ, එතුමාම නියෝජනය කරපු යූඑන්පී ආණ්ඩුව, - අපි හිටියේ ඒ කාලයේ වෙනත් පැත්තක.- විපක්ෂයේ ඉන්න කොට විශ්වාස භංග යෝජනා ගෙනෙන්න තෝරා ගන්නේ කවුද? ලක්ෂ්මන් කදිරගාර් මහත්මයා ව තෝරා ගන්නා, එම්.එච්.එම්. අෂ්රෝෆ් මහත්මයා ව තෝරා ගන්නා. ඒ විශ්වාස භංග යෝජනා තුළ අන්තර්ගත වෙලා තිබුණු කාරණා පැත්තක තියලා, තෝරා ගන්නේ ඒ පෞරුෂත්වයන්ට පහර ගැසීමයි. ඒ විතරක් නොවෙයි, දැනුත් රවුල් කැරුණානායක කියන මේ සංකේතාත්මක ඉලක්කය හරහා කෙළින්ම පහර ගහන්නේ වෙන කාටවත් නොවෙයි. මේ රජයේ, මේ ආණ්ඩුවේ, මේ රටේ ආර්ථිකයටයි කෙළින්ම පහර ගහන්නේ. මේ රටේ ආර්ථිකය ඉලක්ක කරගෙන ඒකට කුරුමානම් අල්ලන එකක් තමයි දැන් කෙරෙන්නේ කියන එක අපට ඉතාම පැහැදිලිව පෙනෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ ගරු රාජීව සේනාරත්න මැතිතුමා කියූ පරිදි, ආර්ථික විද්‍යාව පිළිබඳ විශාරද ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සාදාදා මමත් එකතු වෙලා තිබෙනවා. එතුමා ගැන, එතුමාගේ ආර්ථික දැනුම ගැන ගරුත්වයක් දක්වන කෙනකු හැටියට මමත් හිටියා. නමුත් එතුමාට අද වෙලා තිබෙන්නේ මොකක්ද? හෙල්ල විසි කරන ශූරයකු වාගේ එතුමා දැන් කුරුමානම් බලනවා. නමත් ඒ වපර ඇසීන්. ඒකයි ප්‍රශ්නය. අපි කවුරුත් ප්‍රවේශම් වෙන්න ඕනෑ. අර javelin ශූරයෝ කුරුමානම් බලලා ඒ හෙල්ලය විසි කරන්න හදන කොට, ඒ පුද්ගලයා වපර ඇසක් තිබෙන ශූරයකු නම් අපි ඔක්කෝම පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕනෑ. දැන් බන්දුල ගුණවර්ධන මැතිතුමා එවැනි කෙනකුයි කියන එක හොඳටම පෙනෙනවා. මොකද, එතුමා විපක්ෂයේ ඉන්න කොට මේ රටේ ආර්ථිකය සෘණ ආර්ථිකයක්, එතුමා ආණ්ඩුවේ ඉන්න කොට මේ රටේ ආර්ථිකය ධන ආර්ථිකයක්. ඒකයි එතුමාගේ ප්‍රතිපත්තිය. ඉතාම පැහැදිලිව ඒ ගැන මා කිව යුතුයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මගේ කථාවේ අවසාන කොටස ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න මා අදහස් කරනවා. මොකද, මම රටේ ආර්ථිකය පිළිබඳව අපේ මුදල් ඇමතිතුමා අරගෙන තිබෙන පියවර පිළිබඳව කථා කරන්න බලාපොරොත්තු වන නිසා. විශේෂයෙන් අපි බලමු, 2005 ඉඳලා මේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට. අපේ ගරු කුමාර වෙල්ගම මැතිතුමාගේ පිල -මට සමා වෙන්න, 'පිල' කියලා කිව්වාට. ඔබතුමන්ලා විපක්ෂය පිළිබඳව වෙනත් අර්ථ නිරූපණයක් දෙනවා නේ. ඒවා ගැන මා කියන්නේ නැහැ.- ආණ්ඩුව භාර ගන්නේ 2005 වසරේයි.

එදා සිට අද වන තෙක් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ගන්නාම ක්‍රමානුකූලව පහත වැටීමක් අපි දකිනවා. මේ ආර්ථිකයේ තිබෙන විශාලතම ප්‍රශ්නය ඒකයි. ඒකෙන් ගොඩ ගැනීමට තමයි දැන් අපේ උත්සාහය.

බලන්න, 2005දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ගන්නාම සියයට 20ක් තිබුණා. 2012, 2013, 2014 වන කොට ඒක සියයට 12 දක්වා පහත වැටුණා. නමුත්, අපේ රවුල් කැරුණානායක මහතා මුදල් අමාත්‍යාංශය භාරගත් දා සිට රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව වැඩි කරන්න උත්සාහ කර තිබෙන බව අපට පැහැදිලිව පෙනෙනවා.

I am trying to say, Mr. Presiding Member, that with regard to the Government revenue as a proportion to the Gross Domestic Product, we have seen a declining trend from the time His Excellency Mahinda Rajapaksa took over as the President - from the year 2005 up to the time he left office. In 2005, the Government revenue was 20 per cent as against the GDP. From 20 per cent, it came down to 12 per cent. But now, it has begun to climb up. So, this is the situation. When you compare our Government revenue as against the GDP with that of countries with the same per capita income like ours, ours is a very low percentage - the lowest in the Asian region. So, the effort of Hon. Minister of Finance has been to bring this up.

As the Hon. (Dr.) Rajitha Senarathne quoted, we particularly see a very devious trend in the collection of VAT. The falling VAT collection has been the main driver behind declining tax revenue in recent years. That is why we wanted to introduce some major reforms. The VAT revenue in 2005 was 41.2 per cent of the total tax revenue. It came down to 16.2 per cent in 2015. Therefore, there is some point in this effort to levy a slightly higher proportion of VAT, because we observed that we have had a declining trend in the past. During the disastrous five-year post-war period - from 2009 up to 2014 - the then Government did everything without any fiscal prudence. All were seduced into a spending spree by the post-war euphoria. They said, "We will make this country a miracle of the world." The "miracle", Sir, was that the nation was lulled into a false sense of prosperity. Finally, the society woke up, challenged and rejected a regime that will be remembered only for its unbridled profligacy and extravagance.

The Hon. Kabir Hashim laid out in detail as to what had happened, particularly, during the past five years or in the post-victory period. Everything was done without any fiscal prudence - heavy foreign exchange borrowings at very high commercial rates resulted in this parlous situation of our country's external debt. While they did all those foreign-funded costly infrastructure development, if there were some acceptable changes in the tax regime, we could have appreciated it. But, there was a serious imbalance. As I have showed and enumerated earlier, the Government revenue, as a proportion to the Gross Domestic Product of this country, had a steady decline from 2005 up to the time the last Government relinquished office.

That happened, not due to anything else, but because of the serious negligence of the Department of Inland Revenue. Tax exemptions were given at the whims and fancies of the ruling class; tax avoidance was uncontrollable; tax evasion was not being properly monitored and finally we had a tax base which was too narrow to yield an adequate revenue. That is what resulted in us having to reverse that trend. So, some pragmatic approach for taxes to be effectively collected had to be undertaken and that effort has resulted in this particular Motion being brought about.

The VAT is not intrinsically regressive. It is levied on consumption expenditure. Higher-income households that consume more would be paying higher amounts. But, when you have exempted essential basic items of household consumption, there is sufficient safeguard for vulnerable sections of the population. We have seen to it - essential food items have been exempted from the increased VAT formula. Increasing the VAT is an effective means of increasing Government revenue and it is a more reasonable form of tax as there is no cascading effect on prices. But, some still argue that the BTT was more efficient and that we were able to collect more revenue. But with a very low proportion of direct taxation, our entire tax system comes to be blamed as regressive.

There is one point which I must enunciate, Sir. In the past, the ratio of direct taxes to indirect taxes was estimated to be 40: 60 or something to be in that region. But, in our recent Budget, this gap has widened even further. This is as a result of our inefficient tax collection paradigm. This disproportionate ratio that places burden on indirect taxation is due to the inability of the tax administration to collect taxes from some of the high earners in this country.

In order to face this situation, the response of successive Governments has been to resort to ad hoc tax measures from time to time, rather than a system of taxes that would be effective in collecting higher revenue. That is why we have seen in the past there was a Tax Commission appointed. A Presidential Commission was set up in 2009. Reform of the tax system and tax administration was their recommendation. But, what happened to the Report of that particular Presidential Commission is still a mystery. The Report was handed over to the previous administration. I would request the Hon. Finance Minister, against whom this Motion has been brought, to bring to light the results and the Report of this particular Presidential Commission which looked into the need to reform the tax system and tax administration of the country. That must be published as a White Paper for all of us to look at and perhaps even debate in this House to see how we can reform the tax system.

When I was the Chairman of the Public Accounts Committee, I probed the largest fraud that took place in the Inland Revenue Department - the VAT scam. The way in which money was pilfered from the Inland Revenue Department - the amount that the Auditor-General found out was about Rs. 4 billion, but my estimation is, it could be six times more; but evidence was available only for Rs. 4 billion. It was such a massive fraud that took place within the Inland Revenue Department. I was the Chairman of the Public Accounts Committee and we were able to expose the fraud and finally those people had to be taken before the High Court and punished. Since there were loopholes, there was a possibility to commit these frauds. But then, this

[ගරු රවුෆ් හකීම් මහතා]

House is the principal watchdog over finance. It is good that at least in a Debate, such as this, we are able to look at the need to bridge this declining trend of Government revenue as a percentage of the Gross Domestic Product and find ways and means of improving it. I must congratulate the Hon. Finance Minister that during his tenure, efforts at improving the collection efficiency of the Inland Revenue Department has gone up by leaps and bounds. We see between 2014 and 2016, a large difference. The total revenue in 2014 has gone up from Rs. 1,195 billion to Rs. 1,550 billion. That is almost a Rs. 500 billion increase in the tax efforts of the Inland Revenue Department. This alone is enough for us to bring a Confidence Motion on our Finance Minister and therefore, this whole puerile No Confidence Motion has already fizzled out.

As I told originally in my speech in Sinhala, this is only a symbolic gesture at targeting the economy of this country. What the Opposition, or these few Hon. Members of the Opposition, are trying to do is to weaken our economy by targeting the Minister of Finance who has done, within the short one-and-a-half years of our rule, much more than what the former regime did within the entire ten-year period.

Mr. Presiding Member, with those comments, I very categorically say that we, the Sri Lanka Muslim Congress - we have seven Members of Parliament- would extend our full cooperation to defeat this No Confidence Motion today. Thank you.

[1.50p.m.]

ගරු රිසාඩ් බද්දිහුදීන් මහතා (කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා)

(மாண்புமிகு றிஸாட் பதியுதீன் - கைத்தொழில் மற்றும் வாணிப அலுவல்கள் அமைச்சர்)

(The Hon. Risad Badhiutheen - Minister of Industry and Commerce)

Bismillahir Rahmanir Raheem.

Hon. Presiding Member, the No Confidence Motion against our Finance Minister has signatures of 37 Joint Opposition MPs. It states that the Minister mishandles the economy and puts the country into an economic crisis.

Sir, we need to clearly understand that the Unity Government of His Excellency the President Maithripala Sirisena and the Prime Minister, the Hon. Ranil Wickremesinghe along with the Finance Minister, the Hon. Ravi Karunanayake, is trying to handle an already mishandled economy as a result of waste and luxuries of the previous Government. We all now know of the wasteful expenses and the international borrowings of the previous Government that has created this difficult situation in the country today.

A single family was directly managing the economy and the Central Bank of Sri Lanka during the former Government. This single family controlled almost 70 per cent of the GDP. As a result, the inflation increased to 15 per cent. As the economy faced more difficulties, they turned to other countries requesting loans, but at high interest rates. At the beginning of this year, short-term external debt totalled 104 per cent of foreign exchange reserves. Our foreign debt increased by three times, to 94 per cent of GDP, from 2010 to 2015. Reports say that our interest payments for debt obtained from one country alone is around US Dollars 30 million per year. Reports also say that the total debt obtained by this country stands at 10 per cent of our GDP. Sir, this is the sad state of the broken economy that the unity Government of His Excellency the President and the Hon. Prime Minister received from the previous Government.

I believe that the Budget of the Finance Minister, Hon. Ravi Karunanayake is the most important instrument that can correct this problematic economy and place us in a reform-oriented development drive envisioned by the Unity Government of His Excellency the President Maithripala Sirisena and the Prime Minister, the Hon. Ranil Wickremesinghe.

The other allegation in the No Confidence Motion is that the country is in an economic crisis. We all know that our difficult financial situation is due to debt repayment and global market situation. In 2014, the IMF warned us on our increasing foreign debt. The IMF Assessment-2014 states, "The rapid increase in debt servicing costs that have accompanied - the shift from bilateral concessional debt to new loans on commercial terms. The Market Access Debt Sustainability Analysis - MAC-DSA - highlights the sensitivity of Sri Lanka's debt sustainability to growth and foreign exchange stocks. The staff of the IMF urges caution with respect to external borrowings through the banking system"

As I just mentioned, the total debt obtained from one country alone stands at 10 per cent of our GDP and repayment of foreign debt is a big burden. A huge 65 per cent of foreign borrowings went for repayment of existing foreign debt in 2010 to 2015.

Even 98 per cent of domestic borrowings is spent for repayment of existing debt, but we are expecting an improvement this year. Thanks to the latest budgetary efforts of the Finance Minister, we now expect an improvement in 2016.

In fact, we should commend the Finance Minister, the Hon. Ravi Karunanayake, for taking the lead in reforms through his many budgetary initiatives. Among his reforms, there is reduction of handing out free money. As we make our efforts to upgrade Sri Lanka from lower-middle income ranks to higher levels, we are also compelled to reduce giving free money and subsidies.

Subsidies are a burden on the economy and on our taxpayers. At the same time poor people in Sri Lanka cannot be ignored as well. Therefore, we cannot stop subsidies but we need to use it correctly.

Despite the fiscal challenges and difficulties, expenditure on subsidies such as fertilizer and Samurdhi has increased. For example, there is 73 per cent growth in pension alone in 2015. Realizing this situation, in his Budget for 2016, the Hon. Karunanayake made special efforts to link subsidies with employment. This is in line with the Government's efforts to provide targeted subsidies rather than subsidies for everyone and a successful effort to fulfil the election promises given to Sri Lankans.

As we struggle to meet our debt repayment obligations, we have less funds to give back to the economy. This affects the private sector and we are trying to bring back faster credit and businesses. The good news is that interest rates on Government Securities increased greatly in 2015. This helps the market. The rate of 364-day Treasury Bills has increased from 6 per cent to 21 per cent in 2015. The two-year Treasury Bond rate has increased to 25 per cent in 2015.

I am pleased to say that, despite these difficulties, in the last Budget, we have increased our development expenditure as well as subsidies and transfers so that we can fulfil our promises to all Sri Lankans.

Finance Minister, the Hon. Karunanayake, despite fiscal challenges, has allocated Rs. 65,000 million for education in the last Budget. This has increased our education expenditure as promised in our election campaign.

Sir, many people criticize the Government on VAT. Many times, the Hon. Karunanayake was criticized more than the Government regarding VAT. I would like to ask this august House as to on what logical basis that the Hon. Karunanayake could be criticized on VAT. I believe that such criticisms against him are mostly politically motivated.

I would like to say that the reality about VAT is different. Do you know that VAT is only 16 per cent of the Government's total tax revenue in 2016? Even income tax stood at 19 per cent of total tax revenue this year. In fact, I would like to inform this august Assembly about the correct picture today. The VAT income collected by the Government has been actually declining since 2005. In 2005, 41 per cent of the Government's tax revenue was VAT. Today, only 16 per cent of Government's tax revenue is VAT. In this background, I would like to ask this august House on what basis that the Minister, the Hon. Karunanayake, is criticized regarding VAT? I urge the critics and promoters of the No Confidence Motion to focus on the country's fiscal background rather than the Hon. Minister of Finance.

Another challenge the Minister of Finance is faced with is the foreign debt issue. Thanks to him, this Unity Government is working on the repayment of the huge debt collected by the previous Government.

The annual growth of the Government debt in 2009 was 18 per cent, but today, we have reduced it to 15 per cent. I also wish to highlight another challenge that is before us. Due to global market pressures, our exports have been suffering. When exports decline, it is clear that all connected sectors such as suppliers, SMEs and value adders too will suffer. This too contributes to our present economic difficulties.

In this background, I commend the Finance Minister for his work towards the successful IMF agreement for US Dollars 1.5 billion and the three-year extended fund facility programme for Sri Lanka agreed in early May. We should specially praise the Minister, Hon. Ravi Karunanayake, for getting IMF to agree to give this loan facility without any condition. This shows that Sri Lanka has regained the lost confidence of international community as well. Unfortunately, we all know, at this moment, our valuable national resources and funds are sacrificed to clear the mistakes made by the previous Government rather than starting the economic reforms and the social market model of development that we are keenly seeking today.

It is even more unfortunate that some Members of the Opposition, despite always blaming the Rajapaksa Government for creating this economic situation, are now coming forward to defeat the development and economic reform agenda of our Unity Government - which came into power through high political and personal risks - has brought in freedom and good governance after years of suffering.

Sir, therefore, today, I would like to tell the Opposition not to get caught up in narrow political agendas, but to act towards national development.

Sir, now I would like to say a few words in Tamil.

இந்த விவாதத்திலே எங்களுடைய கட்சி சார்பாகப் பேசக்கிடைத்த இந்தச் சந்தர்ப்பத்திலே முக்கியமான சில விடயங்களைக் கூறலாமென்று நினைக்கின்றேன். உண்மையிலேயே இந்த நாடு கடந்த 30 வருடங்களாகப் பாரிய யுத்தத்திற்கு முகங்கொடுத்தது. இந்த யுத்தத்தின்மூலம் ஏற்பட்ட பல அழிவுகளினால் உள்ளங்களும் உடைந்தன. பல துன்பங்களையும் அழிவுகளையும் சந்தித்த எங்களது நாட்டிலே, பிரிந்திருந்த சிங்கள, தமிழ், முஸ்லிம் உள்ளங்களெல்லாம் மேதகு ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களும் என்றுமே ஒன்றுசேராத இரண்டு கட்சிகளில் ஒன்றான ஐக்கிய தேசியக் கட்சியின் தலைவர் ரணில் விக்கிரமசிங்க அவர்களும் சேர்ந்து உண்டாக்கியிருக்கின்ற இந்தப் புதிய நல்லாட்சி அரசில் இன்று ஒன்றுபட்டிருக்கின்றன. இந்த நாட்டினது தேர்தல் முறைமையை மாற்றுவது தொடர்பாகவும் இந்த நல்லாட்சியிலே அதிகாரங்களைப் பகிக்கின்ற விடயம் தொடர்பாகவும் அழிந்துபோயிருக்கின்ற பிரதேசங்களை

හොඳයි. ඔබතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය කාලයේදී මේ සභාවේ සභ රටේ හැම තැනම කිව්වා, පවුලකට රුපියල් 2,500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. [බාධා කිරීමක්] ගරු මන්ත්‍රීතුමා බාධා කරන්න එපා. ඔබතුමාගේ වෙලාවේදී කපා කරන්න. ඒක ගැන වාද විවාද කරන්න මට වෙලාවක් නැහැ. තමුන්තාන්සේට මම තවත් කරුණු කියන්නයි ඉන්නේ. දැන් එකක් මම කියන්න ඕනෑ. [බාධා කිරීමක්] අපේ විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රීවරු දන්නවා, එතුමා එහෙම කියලා පසු ගිය රජය අන්ත විභිච්චකට ලක් කළ බව. හැබැයි, මහින්ද රාජපක්ෂ මහත්මයා එක හොඳක් කළා. [බාධා කිරීමක්] ඉන්න කෝ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හොඳක් නේ මම කියන්න හදන්නේ. එතුමා කවදාවත් ආර්ථික ප්‍රශ්නවලට ඔබතුමාව ගාව ගත්තේ නැහැ.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
 (මාණ්ඩුමුතු පත්‍රපුවත ඉගැන්වුම්)
 (The Hon. Bandula Gunawardane)
 කවුද?

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
 (මාණ්ඩුමුතු (කලාභිතී) ආර්ථික අමාත්‍යවරයා)
 (The Hon. (Dr.) Sarath Amunugama)

මහින්ද රාජපක්ෂ මහත්මයා. [බාධා කිරීමක්] මෙතුමා මොකද කළේ? මම කපා නොකරයි හිටියේ. ඔබතුමා සභාවට ආපු නිසායි මේ කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දැන් ශක්තිමත් කරන්න මෙතුමා එවකට අපේ ආණ්ඩුව අතහැරලා එක්සත් ජාතික පක්ෂයට ගියා. ඒ ගිහිල්ලා මෙතුමා නියෝජ්‍ය මුදල් ඇමතිවරයා විධියට කටයුතු කළා. මොකක්ද කළේ? [බාධා කිරීමක්] අවුරුදු දෙකෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවක් නැති කරලාම දැමීමා. [බාධා කිරීමක්] ඉන්න කෝ මන්ත්‍රීතුමා කියනකම. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව නැති කරලා තමුන්තාන්සේගේ කිසිම වැදගත්මක් නැති කපා නිසා, වැරදි ආර්ථික න්‍යායන් නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාත් පරාජය කරලා දැමීමා. [බාධා කිරීමක්] මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පරාජයට ප්‍රධාන හේතුව තමුන්තාන්සේලාගේ මේ ආර්ථික විශේෂඥයායි.

ගරු මන්ත්‍රීවරයෙක්
 (මාණ්ඩුමුතු උණුසුම් ඉගැන්වුම්)
 (An Hon. Member)
 මේවා අහගන්න ඉන්න.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
 (මාණ්ඩුමුතු (කලාභිතී) ආර්ථික අමාත්‍යවරයා)
 (The Hon. (Dr.) Sarath Amunugama)

හැමදාම කපා කළොත් මෝඩ කපාවක් එළියට එනවා. [බාධා කිරීමක්]

මම කියන දේ අහගෙන ඉඳලා තමුන්තාන්සේ උත්තර දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්මයා එකක් කළා. ඒ තමයි, එතුමා කවදාවත් තමුන්තාන්සේව භාණ්ඩාගාරය ගාවට ගෙනාවේ නැහැ. භාණ්ඩාගාරය පැත්ත පළාතකට තමුන්තාන්සේව ගෙනාවේ නැහැ. අධ්‍යාපනය නැති කරන්න තමුන්තාන්සේව පත් කරලා දැමීමා.

අද බලන්න, ඔබතුමා අධ්‍යාපනයට කරපු ඒ විශාල භානිය නිසා අද පන්ති කාමර තිබෙනවා, ගුරුවරු නැහැ; උපකරණ නැහැ; ළමයින් එළියේ. ආර්ථිකයත් කැවා; අධ්‍යාපනයත් කැවා. එහෙම කරපු මෙතුමා තමයි දැන් සංඛ්‍යා ලේඛන ගැන කපා කරන්නේ. රුපියල් 2,500කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු කෙනා කියනවා, අපේ සංඛ්‍යා ලේඛන වැරදියි ලු. මේක "රට විභිච්චක" නේ. කරුණාකර- [බාධා කිරීමක්] උත්තර ඕනෑ නැහැ. තමුන්තාන්සේගේ වෙලාවේදී කපා කරන්න. මේවා කියන

කොට රිදෙනවා. තමුන්තාන්සේලාට මම කියන්න ඕනෑ, මම අපේ පක්ෂය වෙනුවෙන් අය වැය ලේඛනය ඉදිරිපත් කරපු වෙලාවේ මෙතුමා තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කමිකයා වුණේ. දැන් අපේ වැරදි කියනවා.

රිලහට මම කියන්න කැමැතියි, - [බාධා කිරීම] ඉන්න, ඉන්න. කියන්නම. දැන් මේ ගොල්ලෝ කියනවා, "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටයි, එක්සත් ජාතික පක්ෂයේ අයටයි එකට වැඩ කරන්න බැරි ලු". බලන්න, ඔබතුමන්ලාගේ හිටපු නායකයෙක් වන පිලිප් ගුණවර්ධන මහත්මයා 1965 ඩඩ්ලි සේනානායක මහත්මයාගේ රජයේ කර්මාන්ත ඇමති වෙලා හිටියා. 1965 ඉඳලා 1970 වන තෙක් එතුමා ඒ රජයත් එක්ක එකට වැඩ කළා.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
 (මාණ්ඩුමුතු පත්‍රපුවත ඉගැන්වුම්)
 (The Hon. Bandula Gunawardane)
 ඒක ජාතික ආණ්ඩුවක්.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
 (මාණ්ඩුමුතු (කලාභිතී) ආර්ථික අමාත්‍යවරයා)
 (The Hon. (Dr.) Sarath Amunugama)
 ඉතින්, මේකත් ජාතික ආණ්ඩුවක් නේ.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
 (මාණ්ඩුමුතු පත්‍රපුවත ඉගැන්වුම්)
 (The Hon. Bandula Gunawardane)
 මේක ජාතික ආණ්ඩුවක්ද?

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
 (මාණ්ඩුමුතු (කලාභිතී) ආර්ථික අමාත්‍යවරයා)
 (The Hon. (Dr.) Sarath Amunugama)

මොකද, නැත්තේ? මේක ජාතික ආණ්ඩුවක්ද, නැද්ද කියන එක තමුන්තාන්සේගෙන් අහගන්න ඕනෑ නැහැ නේ. අපේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්. අපේ සභාපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. එතුමා යටතේ අපි කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. ඒක ජාතික ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට තමුන්තාන්සේලා මොන නමක් දුන්නාද කියලා අපි දන්නේ නැහැ. මොන නමක් හදා ගන්නාද කියන එක අපට කියන්න බැහැ. මම එකක් කියන්න ඕනෑ. ආර්ථිකය ගැන ලියපු පොත්වල, ටියුෂන් පන්තිවල මොනවා කිව්වත් සැබෑ ජීවිතය වෙනස්. ආර්ථික ලෝකය වෙනස්. ඔබතුමාගේ පන්ති කාමරයේ තිබෙන දැනුම නොවෙයි සැබෑ ජීවිතය. මම ඒක එදත් කිව්වා. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කමිකයා විධියට කපා කරද්දී මම එදා කිව්වා, "මම නම් කවදාවත් මෙතුමා අර්ථ ශාස්ත්‍රඥයෙක් හැටියට පිළිගන්නේ නැහැ" කියලා. මෙතුමා හොඳ ගුරුවරයෙක්. හොඳ ගුරුවරයෙක්. තමුන් සැබෑ ලෝකය වෙනස්, ගරු මන්ත්‍රීතුමා.

දැන් ඔබතුමන්ලා මේ විශ්වාස හංගත්ව යෝජනාවේ සඳහන් කර තිබෙනවා, - [බාධා කිරීම] අහ ගන්න මේවා. රචි කරුණානායක ඇමතිතුමා ඉදිරිපත් කරපු අය වැයේ යම් -

ගරු අනුර දිසානායක මහතා
 (මාණ්ඩුමුතු අනුර තිලකරාජයා)
 (The Hon. Anura Dissanayake)
 ගරු ඇමතිතුමා, දැන් විශ්වාස හංගත්වය හංග වෙලාද?

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
 (මාණ්ඩුමුතු (කලාභිතී) ආර්ථික අමාත්‍යවරයා)
 (The Hon. (Dr.) Sarath Amunugama)

ඔබතුමා පාර්ලිමේන්තුවේ - [බාධා කිරීම] බොහොම හොඳයි. ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා, මේ විශ්වාස හංගය මෙතුමාට

[ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා]

විරුද්ධ විශ්වාස භංගයක් බවට සහ මෙතුමාගේ කල්ලියට විරුද්ධ විශ්වාස භංගයක් හැටියට අපි හරවනවා. ඒක තමයි අපේ උපක්‍රමය. ඒකයි මම කථාව පටන් ගනිද්දී මෙතුමන්ලාට ස්තුති කළේ. අපට හොඳ අවස්ථාවක් දුන්නා. මේ ගොල්ලන්ගේ තකකිරීම මුළු රටටම පෙන්නවන හොඳ අවස්ථාවක් ලබා දුන්නා. ඒ නිසා අපි ස්තුතිවන්ත වනවා. දැන් බලන්න. [බාධා කිරීම්] ඉන්න, ඉන්න. පිලිප් ගුණවර්ධන මහත්මයා - [බාධා කිරීම්] රිදෙන කොට කෑ ගහනවා. Injection එක වදින කොට කෑ ගහනවා. පිලිප් ගුණවර්ධන මහත්මයා ජාතික ආණ්ඩුවේ ඇමතිවරයෙකු විධියට අවුරුදු 5ක් කටයුතු කළා. [බාධා කිරීම්]

ගරු මූලාසනාරූප් මන්ත්‍රීතුමා
(*மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்*)
(The Hon. Presiding Member)
Order, please! [බාධා කිරීම්] නිශ්ශබ්ද වන්න.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(*மாண்புமிகு (கலாநிதி) சரத் அமுனுசும*)
(The Hon. (Dr.) Sarath Amunugama)
මෙමනිසාල සේනානායක මහත්තයා, පී.බී.පී. කළුගල්ල මහත්තයා ඒ ඔක්කෝම වැඩ කළා. [බාධා කිරීම්] මහින්ද රාජපක්ෂ එක හොඳ වැඩක් කළා. ගරු බන්දුල ගුණවර්ධන මහතා ආර්ථිකයට සම්බන්ධ කළේ නැහැ. ඒ වැඩිය කළා. [බාධා කිරීම්]

දැන් ඊළඟට මම කියන්නම්. [බාධා කිරීම්] තමුන්නාන්සේලා මෙන් මේවාට විරුද්ධද? අපට කරුණාකර කියන්න. [බාධා කිරීම්] ඉන්න, මේවා අහන්න. රජයේ සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීම විශ්වාස භංගයට හේතුවක්ද? [බාධා කිරීම්]

ගරු මූලාසනාරූප් මන්ත්‍රීතුමා
(*மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்*)
(The Hon. Presiding Member)
ගරු ඇමතිතුමාට කථා කරන්න ඉඩ දෙන්න.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(*மாண்புமிகு (கலாநிதி) சரத் அமுனுசும*)
(The Hon. (Dr.) Sarath Amunugama)
මේවා සද්ද නැතිව අහගන්න.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2,500 සිට 5,000 දක්වා වැඩි කිරීමට විශ්වාස භංගයක් ඕනෑද්? තව කියන්නම්. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කිරීම, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 23කින් අඩු කිරීම, සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් අඩු කිරීම, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීම විශ්වාස භංගයට හේතුවක්ද කියලා අපි ජනතාවගෙන් අහනවා.

ඊළඟට, වැඩිහිටියන්ට ගෙවනු ලබන ආධාරය රුපියල් 1,000 සිට 2,000 දක්වා වැඩි කිරීම විශ්වාස භංගයට හේතුවක්ද? මේ කථාව රටටම යනවා. සමෘද්ධි දීමනාව රුපියල් 630කින් වැඩි කිරීම, ඒ අනුව එය රුපියල් 4,500 දක්වා වැඩි කිරීම විශ්වාස භංගයට හේතුවක්ද? කරුණාකරලා කියන්න. [බාධා කිරීම්] ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පළමුව රුපියල් 100කින් අඩු කිරීම. ඊට පසුව තවත් රුපියල් 300කින් මිල අඩු කිරීම විශ්වාස භංගයට හේතුවක්ද? ඔන්න අපි සංඛ්‍යා ලේඛන දෙනවා. [බාධා කිරීම්] තව තිබෙනවා. [බාධා කිරීම්]කලබල වන්න එපා. ගොවි ණය ඔක්කෝම කපා හැරීම විශ්වාස භංගයට හේතුවක්ද? [බාධා කිරීම්] ඔබතුමන්ලාට ඒවාට උත්තර දෙන්න බැහැ. තමුන්නාන්සේලා මේක හොඳට හිතේ තියා ගන්න. මේ ආණ්ඩුවේ මුල් අය වැයෙන් ලංකා ඉතිහාසයේ කඩදාසි නොදුන් සහන

රැසක් අපි ඔක්කෝම එකතු වෙලා ජනතාවට ලබා දුන්නා කියලා යම් කිසි අවංකභාවයක් තිබෙනවා නම් ඔබතුමන්ලාත් පිළිගන්න. ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමාත් අවංක කෙනෙක් විධියට එය පිළිගන්න. රටේ ආර්ථික තත්ත්වය අනුව ඒක වෙනස් වන්න පුළුවන්. [බාධා කිරීම්] මට කථා කරන්න ඉඩ දෙන්න.

ඔබතුමන්ලා බොරුවට වේදිකාවලට ගිහිල්ලා කෑ ගහනවා. අනික් එක, මේවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ නැතිව පන්සල්වල කථා කරලා හරියනවා ද මන්ත්‍රීතුමා? දැන් පවුලත් නැහැ, පන්සලත් නැහැ. මෙතැනට ඇවිල්ලා කථා කරන්න කෝ. දැන් ඔබතුමාගේ නායකයා කෝ, ඇයි ඇවිල්ලා ඔබතුමන්ලාට උදවු කරන්නේ නැත්තේ? එතුමාට එන්න කියන්න කෝ.

ඇත්ත වශයෙන්ම මම තව එකක් කියන්න ඕනෑ. පසු ගිය රජයේ ආර්ථික කටයුතු කරපු අය අතරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, පී.බී. ජයසුන්දර මැතිතුමා, නිවාඩ් කබිරාල් මැතිතුමා ඉන්නවා. මමත් ටිකක් උදවු කළා. [බාධා කිරීම්] නැහැ කියන්නේ නැහැ. එතකොට ඒ හතර දෙනාගෙන් අද ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි, මමයි විතරයි. මම අද මෙතැනට ඇවිල්ලා ඉන්නවා. කෝ එතුමා? ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම ඒ රජය කාලයේ ඔබතුමා ආර්ථික ප්‍රතිපත්ති ගැන කිසිම සහයෝගයක් දුන්නේත් නැහැ, ඒවාට අදහස් දුන්නේත් නැහැ. ඒවා කළේ අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා. එතුමා පැහැදිලිවම කිව්වා, "ආර්ථික සාක්‍ෂයේ තමයි ඒ කාලයේ මේ වැඩ පිළිවෙළ ගෙනිව්වේ" කියලා. විමල් වීරවංශ මන්ත්‍රීතුමනි, එය ඔබතුමා කිව්වේ නැද්ද?

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவங்ச*)
(The Hon. Wimal Weerawansa)
මට විනාඩියක් දෙන්න.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(*மாண்புமிகு (கலாநிதி) சரத் அமுனுசும*)
(The Hon. (Dr.) Sarath Amunugama)
ඔබතුමාට මම කිව්වේ මේකයි. ආර්ථික සාක්‍ෂයේ තමයි දැන් මේ විශ්වාස භංග යෝජනා ගෙනෙන්නේ.

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவங்ச*)
(The Hon. Wimal Weerawansa)

නැඹී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු මූලාසනාරූප් මන්ත්‍රීතුමා
(*மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்*)
(The Hon. Presiding Member)
ගරු ඇමතිතුමාට කථා කරන්න ඉඩ දෙන්න.

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவங்ச*)
(The Hon. Wimal Weerawansa)
Sir, I rise to a point of Order.

ගරු මූලාසනාරූප් මන්ත්‍රීතුමා
(*மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்*)
(The Hon. Presiding Member)
විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ point of Order එක ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவாங்கு)
(The Hon. Wimal Weerawansa)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ගරු සරත් අමුණුගම ඇමතිතුමා මගේ නම සඳහන් කරමින් යමක් විමසා සිටියා. මම හිතන විධියට ඒ මගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් වෙන් නැති. [බාධා කිරීමක්] නැහැ, නැහැ. ඔබතුමා මගේ නම සඳහන් කරමින් ප්‍රශ්නයක් අහපු නිසයි මම පිළිතුරු දෙන්නේ. ඇත්තටම ආර්ථික සාකච්ඡා කවුද කියා හිතපු අයට වඩා දැන් තමයි මට පෙනෙන්නේ. [බාධා කිරීම්] නියම ආර්ථික සාකච්ඡා කවුද කියලා දැන් තමයි මට පෙනෙන්නේ.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

ගරු මන්ත්‍රීතුමනි, ඒක point Order එකක් නොවෙයි. ගරු ඇමතිතුමනි, ඔබතුමා කලා කරන්න.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு (கலாநிதி) சரத் அமுணுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)

හමු වෙලාවේම මෙතුමාට බුද්ධිය පහළ වන්නේ කල් ගියාට පස්සේ. අවුරුදු දෙක තුනක් විතර ගත වුණාට පසුව තමයි ඇත්ත තේරෙන්නේ. සමහර විට තව අවුරුදු දෙක තුනකින් ඔබතුමාට දැන් තිබෙන තත්ත්වය වෙනස් කරන්න වෙයි. අපේ හිතවත් මන්ත්‍රීතුමාට දැනුම ලැබෙන්නේ බොහොම හෙමින්, ක්‍රම ක්‍රමයෙන්. යථා කාලීනව තමයි එතුමාට අවබෝධ වෙන්නේ. [බාධා කිරීම්] කලින් හිටපු පක්ෂයේ අවුරුදු දහයකදී, පහළොවකදී ඉන්නකොට යථා කාලීනව දැනුම ලැබුණා. දැන් මේ පක්ෂයේ ඉන්නකොටත් යථා කාලීනව දැනුම ලැබෙනවා. ඇත්ත වශයෙන්ම ඔබතුමා මේ ගොල්ලන් තුළ මත හඳුන එක්කෙනා නේ.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவாங்கு)
(The Hon. Wimal Weerawansa)

නැහැ.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு (கலாநிதி) சரத் அமுணுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)

ඔව්. අපට "නැහැ" කියන්න බැහැ. මෙතුමන්ලාගේ මාර්ගෝපදේශකයා. මාර්ගෝපදේශකයාත් කියනවා නම් අවුරුදු දෙක තුනකින් අදහස් වෙනස් වෙනවා කියලා, ඒක මේ ගොල්ලන්ට හයානක තත්ත්වයක්. නියම ආර්ථික සාකච්ඡා තේරු ගන්න අවුරුදු තුනක් ගත වුණා නම්, මේ ගොල්ලන්ට මොනවා වෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. මේ අපේ පරණ යහළුවෝ. තවමත් මේ ගොල්ලන් අපේ පාක්ෂිකයෝ. ඒ නිසා කරුණාකරලා මේ ගොල්ලන්ට අනුකම්පා කරලා අනාගතය වෙනුවෙන් නිවැරදි උපදෙස් දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. [බාධා කිරීම්]

අද අපේ රටේ තිබෙන ප්‍රශ්න දෙස අපි අවංකවම බලන්න ඕනෑ. සහන දෙන්න, රට ඉදිරියට ගෙන යන්න ආදී වශයෙන් ඒ සියලුම දේවල් කරන්න නම් අපි ජාතික ඉතිරි කිරීම් වැඩි කරන්න ඕනෑ. මේ රටේ ආදායම වැඩි කරන්න ඕනෑ. ආදායම වැඩි කර ගන්නේ නැතුව අපි කොහොමද, සහන දෙන්න, සමාජ සංවර්ධනයට මුදල් වැය කරන්නේ? ඉස්සර කොහොමද කළේ?

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

ගරු ඇමතිතුමනි, කාලය අවසානයයි.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு (கலாநிதி) சரத் அமுணுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)

මට විනාඩි පහක කාලයක් දෙන්න, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි.

ඉස්සර කළේ, ණය අර ගෙන. [බාධා කිරීමක්] මම "නැහැ" කියන්නේ නැහැ. යුද්ධයක් තිබෙන කාලයට ණය ගන්න ඕනෑ. මම "නැහැ" කියන්නේ නැහැ. යුද්ධයක් තිබෙන කාලයට ණය ගන්න ඕනෑ. නමුත් දැන් ණය අර ගෙන, අර ගෙන - [බාධා කිරීම්] ණය ක්‍රම තුළින් මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ. [බාධා කිරීම්] මට මේකේ ආර්ථික පැත්ත ගැන කලා කරන්න ඕනෑ නැහැ. දේශපාලන පැත්ත ගැන විතරක් කියන්නම්. අපි අපේ ජනාධිපතිතුමා එක්ක සහග ආණ්ඩුවකයි ඉන්නේ. නමුත් අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය, සියයට සියයක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය නොවෙයි. කැබිනට් මණ්ඩලයේදී අපි සාකච්ඡා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ අදහස් එහෙත් ඉදිරිපත් කරනවා. අපේ අදහස් අනෙක් පැත්තෙන් ඉදිරිපත් කරනවා. ඒ අනුව අපි සම්මුතියකට එළඹෙනවා. තමුන්නාන්සේලාත් දැන ශක්තිමත් කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් 15 දෙනෙක්ද කොහේද ගන්නා නේ. ඒ ගොල්ලන් නේ දැන් අපවත් විවේචනය කරන්නේ; කෙහෙළිය රඹුක්වැල්ල මහත්මයා වාගේ අය. කී වතාවක් මේ පැත්තට එන්න හැදුවාද? බැරි වුණාට පසුව දැන් තමුන්නාන්සේලාගේ කලිකයා; ප්‍රධාන ප්‍රකාශකයා. ඉතින් මේ වාගේ - [බාධා කිරීමක්] අහන්න කෝ, අපේ ලොහාන් රත්වන්නේ මන්ත්‍රීතුමාගෙන්. මගේ යහළුවන් ඉන්නවා නේ; මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා. අහලා බලන්න, මේ පැත්තට ඇවිල්ලා රටට සේවය කරන්න, කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමා කොච්චර මහත්සි වුණාද කියලා. ඒ ගැන අපි කලා කරලා වැඩක් නැහැ. ඒ නිසා අපේ හිතවත් පාක්ෂිකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා, මේ රට ඉදිරියට ගෙන යන්න; ආර්ථිකය වර්ධනය කරන්න උදවු වෙන්න කියලා. දැන් බලන්න, ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිකුත් කර තිබෙන වාර්තාව දෙස. [බාධා කිරීම්] ඒකේ පැහැදිලිවම තිබෙනවා, මේ අන්තිවාරම තුළ අපට ඉදිරියට යන්න පුළුවන් බව. ඒ සඳහා අපි ඔබතුමන්ලාගේ සහයෝගය ඉල්ලා සිටිනවා. ඒ වාගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි මුදල් ඇමතිතුමා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන බවත් මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

ස්තූතියි.

මිලභට, ගරු මහින්ද සමරසිංහ ඇමතිතුමා.

[අ.හා. 2.25]

ගරු මහින්ද සමරසිංහ මහතා (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමා)

(மாண்புமிகு மஹிந்த சமரசிங்ஹ - திறன்கள் அபிவிருத்தி மற்றும் தொழில்பயிற்சி அமைச்சர்)
(The Hon. Mahinda Samarasinghe - Minister of Skills Development and Vocational Training)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමාගෙන් අවසරයි. මම හිතන විධියට ඔබතුමාත් මේ සහා ගර්භයේ ඉන්න අවස්ථාවේදී වෙන් නැති මම මේ කියන්න යන කාරණයට සම්බන්ධ කලා ඉදිරිපත් වුණේ. අපි අහ ගෙන සිටියා, විපක්ෂයෙන් කරපු කලා කිහිපයක්.

ඒ කලා කිහිපයේ හැටියට ආර්ථිකය දැන් නැත්තටම නැති වෙලා ඉවරයි. ආර්ථිකය බිඳ වැටිලා, රැකියා විරහිතභාවය වැඩි වෙලා, උද්ධමනය වැඩි වෙලා ජනතාවට ජීවත් වෙන්න බැරි

[ගරු මහින්ද සමරසිංහ මහතා]

තත්ත්වයක් දැන් උදා වෙලා තිබෙනවා කියන එක තමයි, මේ විශ්වාස හංග යෝජනාව අත්සන් කරලා ඉදිරිපත් කළ කවීකයෝ සඳහන් කළේ. [බාධා කිරීම] මම විශේෂයෙන්ම සඳහන් කැමැතියි - [බාධා කිරීම] ටිකක් ඉන්න. මට කපා කරන්න ඉඩ දෙන්න. තමුන්නාන්සේලා කපා කරද්දී, මම කෑ කෝ ගැසුවේ නැහැ නේ. [බාධා කිරීම]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

බාධා කරන්න එපා. ගරු ඇමතිතුමාට කපා කරන්න ඉඩ දෙන්න.

ගරු මහින්ද සමරසිංහ මහතා
(மாண்புமிகு மஹிந்த சமரசிங்கு)
(The Hon. Mahinda Samarasinghe)
ගරු මන්ත්‍රීවරුනි ටිකක් ඉන්න.

කිසිම රජයකට නොලැබුණු ජාත්‍යන්තර සහයෝගයක් අපේ රජයට ලැබෙමින් පවතිනවා කියා අපි දකිනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමා, 2015 ජනවාරි 08 වැනි දා වත්මන් ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලබා ගනිමින් රටේ නායකත්වයට තේරී පත් වන අවස්ථාව වනවිට ජාත්‍යන්තරයේ තිබුණේ මොන වාගේ තත්ත්වයක්ද කියා අපි දැක්කා. විශේෂයෙන්ම අපි දැන ගෙන සිටියා, පසු ගිය වර්ෂයේ මාර්තු මාසය වෙනකොට ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට බොහොම දරුණු වාර්තාවක් පිළියෙල කර තිබුණා කියා. එම වාර්තාව ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබුණා වාගේම තවත් රටවල් කිහිපයක් ආර්ථික සම්බාධක පවා පැනවීමට ලැහැස්ති වෙලා හිටියා. එම වාර්තාව ඒ විධියට ඉදිරිපත් වුණා නම් ඇත්තවශයෙන්ම අදත් ආර්ථික සම්බාධකවලට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිදු වෙනවා.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அனුர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු ඇමතිතුමානි, ඒ කාලයේ ප්‍රකාශ කරලා තිබුණා, ඔබතුමා ඒ තත්ත්වයෙන් බේරා ගන්නා කියලා.

ගරු මහින්ද සමරසිංහ මහතා
(மாண்புமிகு மஹிந்த சமரசிங்கு)
(The Hon. Mahinda Samarasinghe)

නැහැ. එක්තරා අවස්ථාවකදී පළමු වැනි යෝජනාව ගෙනෙන කොට මගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ගිහින් ඒකට මුහුණ දිලා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපි තුනෙන් දෙකකට කිව්වු වෙන්න ඡන්ද ලබා ගත්තා. ඊට පසුව ගෙනා හැම යෝජනාවක්ම අපි පැරදුණා. ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමානි, අන්තිමට අපි ඡන්ද 11කට බැස්සා. තුනෙන් දෙකකට කිව්වු වෙන්න ඡන්ද ගත්ත රටක් හැටියට අපි එදා කටයුතු කළා.

මම කියා ගෙන ආවේ මේකයි. ඒ ආර්ථික සම්බාධක පැනව්වා නම් මේ කියන කථාව නොවෙයි, අද අපට කියන්න සිද්ධ වෙන්නේ. මේ රටේ ජනතාව පාරට බැහැලා කරන්න තිබෙන දේ ඒ ස්ථාපිත වුණු රජයට කරන්නයි එතකොට ලැහැස්ති වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ තරම් භයානක තත්ත්වයක් තිබුණු අවස්ථාවකදී තමයි, අතිගරු ජනාධිපතිතුමාගේ තේරී පත්වීම සිදු වුණේ. ඒ තුළින් ජාත්‍යන්තරයේ ගොඩ නගන්න පුළුවන් වුණු විශ්වාසය මත තමයි පළමුවෙන්ම, මාර්තු මාසයේ ගෙනෙන්න

ලැහැස්ති කරලා තිබුණු යෝජනාව සැප්තැම්බර් මාසය දක්වා කල් දමා ගන්න අපට පුළුවන් වුණේ. සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කරපු ඒ වාර්තාව ඇත්ත වශයෙන්ම හුඟාක් දුර්වල වාර්තාවක් හැටියට තමයි, අපි දැක්කේ. [බාධා කිරීම] බොහොම දුර්වල වාර්තාවක් හැටියට තමයි එය අවසානයේදී ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වුණේ. මොකද, ජනවාරි 08 වැනි දා සිට සැප්තැම්බර් මාසය දක්වා අපි මේ රට තුළ සිදු කළ වැඩ කොටස නිසාම ජාත්‍යන්තරය දිනා ගන්න අපට පුළුවන් වුණා. අපිට විරුද්ධව කටයුතු කරපු රටවල් අපට සහයෝගය දෙන්න පටන් ගත්තා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමානි, ඒ නිසාම අපිට ලොකු ප්‍රශ්නයකින් රට බේරා ගන්න අවස්ථාව ලැබුණා. ඇත්ත වශයෙන්ම මේ පවතින රජයට ස්තුතිය ප්‍රකාශ කළ යුත්තේ ඒ සම්බන්ධවයි.

අද මේ ආර්ථිකය විවේචනය කරන අය දැන ගන්න ඕනෑ, ජනවාරි 08 වැනි දා ඒ වෙනස වුණේ නැත්නම් ඒ වාගේම ජනවාරි 08 වැනි දා ඉඳලා වැඩ කරලා ඒ විශ්වාසය වර්ධනය කරන්න අපේ රජය කටයුතු කළේ නැත්නම් ආර්ථිකය අද මේ විධියට කිසිසේත්ම හසුරුවන්න බැරි වෙන බව. ඒ වාගේ සුවිශේෂ සේවයක් කරලා තමයි, අද ජාත්‍යන්තර සහයෝගයත් ඇතිව අපි මේ ආර්ථිකය හසුරුවන්න පටන් ගෙන තිබෙන්නේ.

දැන් ගරු සරත් අමුණුගම ඇමතිතුමා උදාහරණ කිහිපයක් ඉදිරිපත් කළා. අද අපි මේ ආර්ථිකය හසුරුවන අවස්ථාවේදී ආර්ථිකය පිළිබඳව කපා කරනවා නම්, ජාත්‍යන්තර අභියෝගවලටත් මුහුණ දෙන්න අපට සිදු වෙලා තිබෙන බව කියන්න මා කැමැතියි. අද ජාත්‍යන්තරය තුළ විශාල ආර්ථික බිඳ වැටීමක් සිද්ධ වෙමින් පවතිනවා. අපි දන්නවා, එක දවසක් බැලුවාම ඩොලරයේ අගය වැඩි වෙනවා; තව දවසක් බැලුවාම ඩොලරයේ අගය අඩු වෙනවා කියලා.

අද හැම දියුණු රටකම තිබෙන ඒ අය පාවිච්චි කරන ඩොලරය හෝ වෙනත් මුදල් ඒකක ගැන කපා කරනකොට අපි දකිනවා, මුදල් ඒකකවල විශාල බිඳ වැටීමක්, අවප්‍රමාණයක් වෙලා තිබෙන බව. අද චීනයටත් ආර්ථික බිඳ වැටීමකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා.

මීට පෙර වර්ෂ ගණනාවක් තිස්සේ ලබා ගත් ආර්ථික වර්ධනය 2015/2016 පළමුවන කාර්තුවේ ගන්න බැරි වෙලා තිබෙනවා. චීනයට අපි භාණ්ඩ අපනයන කරනවා පමණක් නොවෙයි, චීනයෙන් භාණ්ඩ ආනයනයත් කරනවා. චීනය අපේ රටේනුත් බඩු ගන්නවා. වෙනත් රටවලින් විශාල පරිමාණයෙන් භාණ්ඩ ගන්නවා. නමුත් චීනයේ ආනයනය අඩු වෙන කොට, ඒ අනික් රටවලටත් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා අනික් රටවල අපනයන ක්ෂේත්‍රය කඩා වැටෙනවා. ඒක තමයි මෙතැන වෙලා තිබෙන්නේ. ඒ අය නිෂ්පාදනය කරන භාණ්ඩ ඒ තරමින්ම චීනයට ගේන්න බැරි වෙනවා. චීනයේ ආර්ථික බිඳ වැටීම නිසා, එහේ සිටින පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙනවා. මේ නිසා අද අපි දකිනවා, හැම රටක්ම වාගේ විශාල ආර්ථික ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දෙන බව. මෙවැනි අවස්ථාවකදී අපේ ආර්ථිකය නිවැරදිව හසුරුවා ගැනීමට අපටත් සිද්ධ වෙලා තිබෙනවා. කෙටි කාලීනව හිතන්නේ නැතිව, මධ්‍යම හා දීර්ඝ කාලීනව හිතලා හොඳ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟීමට කටයුතු කරන්න ඕනෑ. එතැනට යන්න, අද අපට ඒ සහයෝගය ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා.

උදාහරණයක් හැටියට, පසු ගිය කාලපරිච්ඡේදය තුළදී අපි කටයුතු කරපු ආකාරය නිසාම ධීවරයන්ට පනවපු ඒ තහංචි ඉවත්

කිරීමට යුරෝපා හවුල තීරණයක් ගන්නා ලබන මාසය වෙනකොට එය ක්‍රියාත්මක වීමට නියමිතයි. එනකොට මෙතැන කලා කරපු මන්ත්‍රීවරු දැන ගන්න ඕනෑ, ඒ පැත්තෙන් බැලුවාම අපට අභිමුඛ විශාල විදේශ විනිමයක් නැවත වරක් අපේ රටට එකතු වෙන බව, අපේ රටට ගලාගෙන එන බව. එනකොට ධීවර ක්ෂේත්‍රයේ සිටින ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩි වෙනවා. එබැවින් එතැන විදැකියාවක් තිබෙනවා නම්, ඒකට විසඳුමක් අපට ලබා දෙන්න පුළුවන්. ඒ පැත්තෙන් බැලුවාම අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට දැන් අපේ හැසිරීම නිසා අපට හැකි වෙලා තිබෙනවා. දියුණු රටවල් අද අපට සහයෝගය දෙන්නේ ආර්ථික මූලධර්ම දිනා පමණක් බලලා කියලා හිතන්න එපා. ඔවුන් අද අලුත් නිර්ණායක පාවිච්චි කරනවා. රටක් දිනා බලලා ආයෝජනය කරන්න තීරණයක් ගන්නවා නම්, නැත්නම් වෙළඳ ගනු-දෙනු කරන්න තීරණයක් ගන්නවා නම් ඉස්සෙල්ලාම බලන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම බලන්නේ ඒ රටේ දේශපාලන ස්ථාවරභාවයක් තිබෙනවාද කියලායි. අද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා පිහිටුවා තිබෙන සම්මුතිවාදී රජය නිසා ඉතිහාසයේ කිසිම අවස්ථාවක නොතිබුණු ආකාරයේ දේශපාලන ස්ථාවරභාවයක් අපි අද ඇති කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ හේතුව නිසාම අපිත් එක්ක සම්බන්ධ වෙන්න, අපිත් එක්ක ආර්ථික ගනුදෙනු කරන්න, මේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න නොයෙකුත් අය ඉදිරිපත් වෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒක අපි එක පැත්තකින් ඇති කරලා තිබෙනවා.

තව පැත්තකින් GSP Plus සහනය අපට නැතිවුණු නිසා අපේ විදේශ විනිමය විශාල වශයෙන් අඩු වුණා; රැකියා අවස්ථා දහස් සංඛ්‍යාවක් අභිමුඛණ. සමහර කර්මාන්තශාලා වැහුවා. මට මතකයි, ඒ කාලයේ එය අභිමුඛවනවා කියලා දැන ගන්නට පසු අපි තීරණයක් ගන්නා, "කමක් නැහැ, අපි මේකට මුහුණ දෙමු" කියලා. එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා තමයි ඒ වැඩ පිළිවෙළ මෙහෙයවූයේ. ඒ වෙලාවේ කරන්න පුළුවන් දේවල් අපි කලා. හැබැයි, විශාල ආර්ථික ප්‍රශ්නයකට අපට මුහුණ දෙන්න සිදු වුණා. අද ඒ ප්‍රශ්නයත් විසඳාගෙන යනවා. මට එක් කෙනෙක් කිව්වා, මේ මාසයේ 15 වෙනිදා වෙනකොට අපි රටක් හැටියට ඒ අයදුම්පත්‍රය යුරෝපා හවුලට ඉදිරිපත් කරන බව. [බාධා කිරීමක්] ඒ ගැන සාකච්ඡා කිරීමට අපේ රටට කණ්ඩායමක් ආපු වෙලාවේ ඒ කාරණය ඉදිරිපත් වුණා. එනකොට මේ මාසයේ 15 වෙනිදා වෙනකොට අපි ඒ අයදුම්පත්‍රය ඉදිරිපත් කරනවා. මේ අවුරුද්දේ අවසානය වෙනකොට GSP Plus සහනය නැවත වරක් අපට ලැබෙයි කියා අපේ විශ්වාසයක් තිබෙනවා. අපට ඒ තුළින් හිතා ගන්න පුළුවන්, මේ අවුරුද්දේ අවසාන වෙනකොට විශාල ආර්ථික වාසි ගණනාවක් ලැබෙන බව.

රැකියා ප්‍රශ්නයට අපට ඒ පැත්තෙන් පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. ආයෝජකයන් සම්බන්ධ වෙනවා. අලුත් කර්මාන්තශාලා ඇති වෙයි. ඒ තුළින් අපට මීට වඩා විදේශ විනිමය ගලාගෙන එන්න පටන් ගන්නවා. අපේ රජය දිනා බලා ඔවුන් අපට මේ සහන ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් දියුණු කරන්න සම්බන්ධ වෙලා වැඩ කරන රජයක් හැටියට අපේ රජය පැහැදිලිව හඳුනා ගත් නිසායි. මානව හිමිකම් ආරක්ෂා කරන්න සහ ප්‍රවර්ධනය කරන්න වචනයෙන් පමණක් නොවෙයි ක්‍රියාවෙන් කටයුතු කරන රජයක් හැටියට වාගේම යහපත් දේශපාලන ක්‍රම අනුගමනය කරමින් විධායක බලතල පවා ස්වේච්ඡාවෙන් දෙන්න රටේ ඉන්න නායකයා ඉදිරිපත් වීම නිසා අපේ රට මේ වනකොට විශාල ප්‍රශංසාවකට පත්වෙලා තිබෙනවා.

නීති පද්ධතියේ ස්වාධීනත්වය ඇතුළු මේ සියලු කාරණා නිසා අද අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය වර්ධනය වීමත් සමඟ අපේ රටට ආර්ථික වශයෙන් විශාල ශක්තියක් ලැබිලා තිබෙනවා. ඒක කාටවත් "නැහැ" කියලා කියන්න බැහැ. අද ආර්ථිකය ශක්තිමත්

කරලා තිබෙනවා කියලා අපි නිකම් කියන්නේ නැහැ. මා කලින් කියපු කාරණා පදනම් කරගෙනයි අපි කියන්නේ ආර්ථිකය අද ශක්තිමත් ස්ථානයකට ඇවිල්ලා තිබෙනවාය කියලා.

ළඟදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටට විශාල මුදල් සම්භාරයක් ලබා දුන්න බව අපි දැක්කා. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් - ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක් - අපට ලබා දෙන්න දැන් ඒ විධායක මණ්ඩලයෙන් තීරණයක් ගෙන තිබෙනවා. පළමුවැනි කොටස ළඟදීම අපට ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඒ කටයුත්ත කරන්න රචි කරුණානායක ඇමතිතුමා විශාල මහත්සියක් දැරුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොකක්ද කරන්නේ, මොන වාගේ තීරණ ද ගන්නේ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිනා අතික් මූල්‍ය ආයතන බලන්නේ ඇත්ත වශයෙන්ම විශාල විශ්වාසයකින් යුතුවයි. ඒ වාගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් නිකම් මුදල් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මුදල් දෙන්න නම් ආර්ථිකය හරියට හසුරුවන්න පවතින රජය කටයුතු කරනවා කියලා ඒගොල්ලන් තුළ විශ්වාසයක් ඇති වෙන්න ඕනෑ. ඒ විශ්වාසය නැත්නම් අපට මෙතරම් මුදලක් දෙන්නේ නැහැ. ඒගොල්ලන් දේශපාලන තීරණ ගන්නේ නැහැ. ඒගොල්ලන් ඇත්ත වශයෙන්ම ස්වාධීනව සොයා බලා තීරණයක් ගන්නවා, අභවල් රටට අපි උදව් උපකාර කරන්න ඉදිරිපත් වනවාය කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබුණු මුදල් නිසාම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වාගේම වෙනත් දියුණු රටවල් අපට සහයෝගය ලබා දෙන්න දැන් ඉදිරිපත්වෙලා සිටිනවා. සමහර අවස්ථාවලදී අපට ලැබෙන්නේ ආපසු ගෙවන්න සිදු වන මුදල් නොවෙයි. සහනාධාර ක්‍රමයට අපි ගන්න ණයවලින් විශාල කොටසක් අපට පරිත්‍යාගයක් - grant එකක් - හැටියටයි ලැබෙන්නේ. මේ සහයෝගය අපට කලින් ලැබුණේ නැහැ.

දැන් බලන්න, අපි ජාත්‍යන්තරයේ ආශ්‍රය කරන අය කවුද කියලා. අප විනය කවදාවත් අමතක කරලා නැහැනේ. විනය කවදාවත් අපි අමතක කරන්නේ නැහැ. විනය අපේ කලාපය මිත්‍රයෙක්. විනය හොඳ කාලයේත් අපිත් එක්ක හිටියා; නරක කාලයේත් අපිත් එක්ක හිටියා. ජනාධිපතිතුමා විනයට ගිය අවස්ථාවේදී එතුමා බොහොම ඉහළ මට්ටමින් පිළිගන්නා. අගමැතිතුමා විනයට ගිය අවස්ථාවේදී බොහොම ඉහළ මට්ටමින් පිළිගන්නා. ළඟදීම ජනාධිපතිතුමාට විනයට යන්න තවත් ආරාධනයක් ලැබිලා තිබෙනවා. එතුමා ඒ රටවල්වලට ගිහිල්ලා නිකම් එන්නේ නැහැ. විශාල මුදල් සම්භාරයක් අරගෙන තමයි එතුමා නැවතත් අපේ රටට එන්නේ.

ජපානයේ පැවති G7 සමුළුවට සහභාගී වෙන්න කියා එතුමාට ආරාධනයක් ලැබුණා. එතුමා ජපානයට ගිහිල්ලා හිස් අතින් ආවේ නැහැ නේ. එතුමා විශාල කණ්ඩායමක් සමඟ විශාල වියදමක් දරලා ඒ සමුළුවට සහභාගී වුණත් මොකක්වත් අරගෙන එන්නේ නැතිව නොවෙයිනේ අපේ රටට ආවේ. ජපාන රජයෙන් විශාල මුදලක් එතුමාට දුන්නා. ජපානයෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් එතුමාට ලබා දුන්නා. මේ වාගේ දේවල් අරගෙන තමයි එතුමා ආපසු අපේ රටට එන්නේ.

එතුමා ජර්මනියට වාගේම ඔස්ට්‍රියාවට ගිහිල්ලා හිස් අතින් ආවේ නැහැ නේ. එතුමා අපේ රටට ඇවිල්ලා මාසයක් ගත වුණේ නැහැ, ජර්මනියෙනුයි, ඔස්ට්‍රියාවෙනුයි ආයෝජන කණ්ඩායම් ලංකාවට ආවා. ඔවුන් අපේ ඇමතිවරුන් කීප දෙනෙකු හමුවෙලා සාකච්ඡා පැවැත්වුවා. දැන් ඔවුන් අපේ රටේ ආයෝජනය කරන්න ලැහැස්ති වෙනවා. මේ වාගේ විශාල සහයෝගයක් ලෝකයේ අනිකුත් රටවලින් අපට දැන් ලැබෙන්න පටන්ගෙන තිබෙනවා. මේ සහයෝගය ඔවුන් නිකම්ම ලබා දෙන්න නොවෙයි

[ගරු මහින්ද සමරසිංහ මහතා]

ඉදිරිපත්වෙලා සිටින්නේ කියන කාරණය නැවත වරක් මා කියන්න කැමතියි. අපි යටත් විජිත රටක් හැටියට කටයුතු කරනවා කියලා හිතලා නොවෙයි ඔවුන් අපට සහයෝගය ලබා දෙන්න ඉදිරිපත්වෙලා සිටින්නේ. ඇත්ත වශයෙන්ම විවේචන කරන ඕනෑම කෙනෙකුට අද පිළිගන්න සිද්ධ වෙනවා, අද ප්‍රජාතන්ත්‍රවාදය විශාල වශයෙන් ශක්තිමත් කරන්න අපි සමත්වෙලා තිබෙනවාය කියන කාරණය. ඉදිරියේදී තවත් දේවල් කරන්න තිබෙනවා. ඒවාත් කරන්න අපි බැඳී ඉන්නවා. ඒ වාගේම අද අපේ රටේ තිබෙන්නේ ස්වාධීන නීති පද්ධතියක්.

කවුරුත් හෝ කෙනෙක් අත් අඩංගුවට ගන්නාම ඇප දෙනවා. ඇප දුන්නාට පස්සේ ඒ case එක ඉදිරියට යනවා. දේශපාලනමය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අභවලාට ඇප නොදී ඉන්න කියලා අධිකරණයට බලපෑම් කරන්න අපට බැහැ, අපි කරන්නෙත් නැහැ. මම නම් වශයෙන් කියන්න යන්න ඕනෑ නැහැ.

පසු ගිය දවස්වලත් නොයෙකුත් අය අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. රජයක් හැටියට අපිව විවේචනය කරන අය සම්බන්ධයෙන් වුවත් ස්වාධීනව කටයුතු කරලා ඒ අයට ඇප ලබා දීලා තිබෙනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම ඒ කටයුතු ජාත්‍යන්තරය විසින් සැලකිල්ලට ගන්නේ නැහැ කියලා හිතන්න එපා. අපට විරුද්ධව කටයුතු කළ, අපව වට්ටන්න කටයුතු කළ සෑම රටකම තානාපති කාර්යාල මේ රට තුළ ස්ථාපිත කරලා තිබෙනවා. ඒ අය දවස ගණනේ හෝ එහෙම නැත්නම් අවශ්‍ය වෙලාවට ඔවුන්ගේ අගනුවරවල්වලට වාර්තා යවනවා. ජනාධිපතිතුමා තමන්ගේ බලතල අඩු කරන්න කියලා තමන්ගේ අත්සනින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාම, ඒ වාර්තා විදේශ රටවල අගනුවරවල්වලට ගියා. ලෝකයේ කිසිම රටක නායකයෙක් කරපු නැති දෙයක් එතුමා කළා. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි කිව්වේ, සමහර බලතල ඉවත් කරන්න බැහැ කියලා. "එතුමා ජනතාව විසින් පත් කරපු කෙනෙක් නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තක් විතරක් මදි, ජනමත විචාරණයකටත් යන්න ඕනෑ" කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. අපි හැසිරෙන ආකාරය සහ අපි කටයුතු කරන ආකාරය නිසා තමයි ජාත්‍යන්තරයේ සුවිශේෂ සහයෝගය අපට ලැබෙන්නේ. ඒ නිසාම වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මීට වඩා හොඳ ආර්ථික දියුණුවක් අපේ රට තුළ ස්ථාපිත කරන්න අපට හැකියාව ලැබෙයි කියලා අපට විශ්වාසයක් තබන්න පුළුවන්.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මෙන්ම මේ කාරණයත් කියන්න ඕනෑ. මේ විශ්වාස හංග යෝජනාව ගෙනාව අයත්, දිනන්න පුළුවන් කියලා හිතලා නෙමෙයි මේ යෝජනාව ගෙනාවේ කියලා අප දන්නවා. මම දැක්කා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා පත්තරේකට interview එකක් දෙන වෙලාවේ කියලා තිබෙනවා, "අපි දිනන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි ඒක ඉදිරිපත් කළේ" කියලා. අද මේ විශ්වාස හංග යෝජනාවට ඡන්දය ගන්න කොට බොහෝ දුරට අපට තුනෙන් දෙකක් ලැබෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ මහින්දානන්දන් ලෝකයට හොඳ පණිවුඩයක් යවන්න අපට පුළුවන්. ඒක නිසා තමයි මේ යෝජනාව ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගරු සරත් අමුණුගම ඇමතිතුමා සතුනිය ප්‍රකාශ කළේ.

ඇත්ත වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා අපට උදව්වක් කරලා තිබෙන්නේ. අපේ ශක්තිය පැහැදිලි කරලා දෙන්න අපට වේදිකාවක් හදලා දුන්නා. අපේ එකතු වීමත් එක්ක අද බොහොම ශක්තිමත් රජයක් අපි බිහි කර තිබෙනවා. මේ රජය වට්ටන්න බැහැ. මේ රජය මුළු කාලය පුරාම එකට අත් වැල් බැඳගෙන කටයුතු කරනවා. දේශපාලනය කරන්න නෙමෙයි අපි

එකතු වෙලා සිටින්නේ. රට සංවර්ධනය කරන්න, මේ රටේ ජනතාව නහා සිටුවන්න තමයි අපි එකතු වෙලා ඉන්නේ. අපි අත් වැල් බැඳගෙන මේ රටේ ජනතාව නහා සිටුවනවා වාගේම, බොහොම දියුණු රටක් ස්ථාපිත කරන්න අපි සියලු දෙනාම කටයුතු කරනවාය කියන එකක් මේ අවස්ථාවේ මතක් කරමින්, මේ යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් නැවත වතාවක් ඔබතුමන්ලාට ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ කථාව අවසන් කරනවා. බොහොම ස්තූතියි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
බොහොම ස්තූතියි.

මීළඟට, ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා. ඊට ප්‍රථම කවුරුත් හෝ ගරු මන්ත්‍රීවරයෙක් මූලාසනය සඳහා ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරන්න.

ගරු මහින්ද සමරසිංහ මහතා
(மாண்புமிகு மஹிந்த சமரசிங்ஹு)
(The Hon. Mahinda Samarasinghe)
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, "ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා දැන් මූලාසනය ගත යුතුය" යි මා යෝජනා කරනවා.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

අනතුරුව ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනයෙන් ඉවත් වූයෙන්, ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය.
அதன்பிறகு, மாண்புமிகு லக்கி ஜயவர்தன அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, மாண்புமிகு எட்வட் குணசேகர அவர்கள் தலைமை வகித்தார்கள்.
Whereupon THE HON. LUCKY JAYAWARDANA left the Chair, and THE HON. EDWARD GUNASEKARA took the Chair.

[අ.හා. 2.44]

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அனூர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන විශ්වාස හංග යෝජනාව පිළිබඳව මේ සභාව තුළ දිගහැරුණු විවාදයේදී එක පැත්තකින් ආණ්ඩුවේ පොදු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳවත්, රටේ දේශපාලනය පිළිබඳවත්, මුදල් අමාත්‍යවරයාගේ නිශ්චිත කරුණ පිළිබඳවත් සාකච්ඡා වෙලා තිබෙනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා මගේ අදහස් දැක්වීමේදී පොදු ආර්ථිකය පිළිබඳවත්, මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳවත්, දේශපාලනය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

මට පෙර කථා කළේ (ආචාර්ය) සරත් අමුණුගම ඇමතිතුමා සහ මහින්ද සමරසිංහ ඇමතිතුමායි. ඔය පැත්තේ සිට මේ දෙදෙනා කරපු කථා - පුටුව නම් ටිකක් වෙනස් ඇති - පසු ගිය අවුරුදු 10කට ආසන්න කාලයක් පුරා අපි ඇහුවා. ඒ කාලයේත් තමුන්නාන්සේලා රටේ සෞභාග්‍ය පිළිබඳව, රටේ දීප්තිමත් අනාගතය පිළිබඳව, මහා ආර්ථික සමෘද්ධියක් පිළිබඳව විවිධ ප්‍රකාශයන් මේ පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කළා. අද තමුන්නාන්සේලා ඒ පසට ගොස් එදා තමුන්නාන්සේලා විසින්ම ඉදිරිපත් කරන ලද සෞභාග්‍ය, එදා තමුන්නාන්සේලා විසින්ම ඉදිරිපත් කරන ලද ආර්ථිකයේ මහා දීප්තිමත් අනාගතය පතුරු ගහන්න පටන් ගෙන තිබෙනවා.

දැන් අපට ඒ ගැන තේරෙනවා. අද තමුන්තාන්සේලා පෙනී සිටින කරුණ තවත් අවුරුදු කීපයකින් කොයි පැත්තට හරවාවිද දන්නේ නැහැ. ඒ තරමට, ඒ පැත්තට මේ පැත්තට කරුණු හරවන්න පුළුවන් මහත්වරුන් දෙදෙනෙකු තමයි මට කලින් කථා කළේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මෙම විශ්වාස භංග යෝජනාවේ පළමුවැනි කරුණ ලෙස ඇතුළත් කොට තිබෙනවා, 2016 අය වැය ලේඛනය ප්‍රලාපයක් බව. ඒක අපට පුදුමයට කරුණක් නොවෙයි. මොකද, පසු ගිය කාලය පුරාවට අප මේ පාර්ලිමේන්තුවේ දැකපු හැම අය වැය ලේඛනයක්ම ප්‍රලාපයක් විතරයි. ඇත්තටම ගත්තොත්, 2016 අය වැය ලේඛනය ප්‍රලාපයකට අමතරව, ශෝකාලාපයක්. මොකද, බැරිකම, ණය බර, ඇති වෙලා තිබෙන අසිරුතාව වැනි කරුණු විතරයි එයින් ඉදිරිපත් කළේ. ඒ අය වැය ලේඛනය ප්‍රලාපයෙන්, ශෝකාලාපය පැත්තට ගියා විතරයි. මා එහෙම කියන්නේ මොකද?

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මා ළඟ තිබෙනවා අය වැය ලේඛන ප්‍රලාප වූ ඉතිහාසය පිළිබඳ කරුණු. 2014 අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා, ශ්‍රී ලංකාව කලාපීය වෛද්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරියට ගෙන එනවා කියලා. 2014 අය වැයේදී එතුමා කිව්වා, අපේ රට ලෝකයේ වෛද්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා කියලා. හැබැයි වෛද්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා කියපු රටේ, ඒ අයට අසනීපයක් වූණාම, වෙනත් රටවලට බෙහෙත් ගන්න යන්න වෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. ඒක තමයි ඇත්ත කථාව. ඒ නිසා ඒ කථාව ප්‍රලාපයක්ම තමයි.

මට මතකයි, වතු නිවාස 50,000ක් හැදීම පිළිබඳ යෝජනාවක් එතුමාගේ ඒ අය වැය ලේඛනයෙන් ඉදිරිපත් කළ බව. එහි සඳහන් වන්නේ මෙහෙමයි.

"... ඒ සඳහා තට්ටු නිවාස ක්‍රමයට නිවාස ඒකක 50,000 ක් ඉදිකිරීමට යෝජනා කරනවා."

මේවා, 2014 අය වැය ලේඛනයේ තිබුණු යෝජනා. 2014 වසර පුරා ඔහුගේ පාලනයක් තිබුණා. නමුත් මා දන්නා පරිදි එකදු වතු නිවාසයක්වත් හදා තිබුණේ නැහැ. ඒ නිසා ඒ කථාවත් -අය වැය ලේඛනය- ප්‍රලාපයක්ම තමයි.

එතුමා කරුණු ඉදිරිපත් කළා, වසා දමන ලද කර්මාන්තශාලා නැවත විවෘත කිරීම ගැන. දළ වශයෙන් එවැනි කර්මාන්තශාලා 30 සිට 40 දක්වා ගණනක් යළි විවෘත කිරීම මගින් එම ප්‍රදේශවල රැකියා දසදහසක් හදන බව කිව්වා. නමුත් මා දන්නේ නැහැ, විවෘත කරපු කර්මාන්තශාලාවක් ගැන. ඇඹිලිපිටියේ එකක් විවෘත කළා. ඒ ඉඩම් ටිකත් බැංකුවට තියලා ඒ ආයෝජකයා පැනලා ගියා. දැනුත් ඇඹිලිපිටියේ කර්මාන්තශාලාව වහලා. ඉතින්, ඒ අය වැය ලේඛන ප්‍රලාපම තමයි. ඒ වාගේම කිව්වා, අඩු වරප්‍රසාද සහිත පාසල්වල දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීමේ වැඩ පිළිවෙළක් ගැන. නමුත් මා දන්නේ නැහැ, ඒ ආහාර වේල මොන පාසලටද ලැබුණේ කියලා.

ඊළඟට, තවත් දෙයක් කිව්වා. එය වැදගත්ම එකක්.

"සුනාම් ව්‍යසනය හා උතුරු හා නැගෙනහිර අර්බුදය හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ සෑම දරුවකු සඳහාම 'සෙනෙහස' බැංකු ගිණුමක් ආරම්භ කරනු ඇත."

මහජන බැංකුව හෝ ලංකා බැංකුව පවත්වාගෙන යනු ලබන එවැනි ගිණුම්වල සෑම මසකටම රුපියල් 1,500 බැගින් දමනවා කිව්වා. ඒ කියන්නේ, සුනාම්‍යෙන් ව්‍යසනයට ලක් වූ, යුද්ධයෙන් ව්‍යසනයට ලක් වූ පැතිවල දරුවන්ට "සෙනෙහස" නමින් ගිණුමක්

ආරම්භ කරලා, එයට හැම මාසයකම රුපියල් 1,500ක් දමනවා කියන එකයි. මා දන්නේ නැහැ ඒකට මොකක්ද වූණේ කියලා. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාවේ පළමුවැනි කරුණ ලෙස තිබෙන, 2016 අය වැය ලේඛනය ප්‍රලාපයක් කියන එක මේ අය වැය ලේඛනයෙන් විතරක් නොවෙයි ඔප්පු වන්නේ. මේ පාර්ලිමේන්තුවට පසු ගිය කාලය පුරාවට ඉදිරිපත් කරපු අය වැය ලේඛන ප්‍රලාප බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා, 2016 අය වැය ලේඛනය ප්‍රලාපයක් බවට පත්වීම කියන එක අපට අරුම පුදුම කරුණක් නොවෙයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම, 2016 අය වැය ලේඛනයේ තිබෙන්නේ ප්‍රලාපයකට වඩා වෙනස් කථාවක්. ඒ ප්‍රධාන කරුණ තමයි, නිශ්චිත අය වැය ලේඛනයක් නොමැතිකම. අන්න ඒකයි ප්‍රශ්නය. මා දැනගන්න කැමැතියි, ඒ අය වැය ලේඛනය කුමක්ද කියලා. රටේ කරුණාන්‍යයක අමාත්‍යවරයා, ආදායම් උපයාගන්නා ආකාරයත්, ඒවා වියදම් කරන ආකාරයත් පිළිබඳව පසු ගිය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට අය වැය වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවට තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ ඡන්දයක් ලබා දුන්නේ. ඒ වාර්තාව අනුව ආදායම් ලබා ගන්නා ආකාරය පැහැදිලි කළා. නමුත් අය වැය විවාදය අවසන් වන කොට, ආදායම් ලබාගන්නා ආකාර ගණනාවක් කප්පාදුවට ලක් වෙලා, ඇත්ත ආදායම මොකක්ද කියා දන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. ඒ වාගේම, පසු ගිය මැයි මාසයේ දෙවන දා සිට නැවත බදු ප්‍රමාණයක් පනවනු ලැබුවා. එදා අය වැය ලේඛනය ඉදිරිපත් කරන කොට ආදායම් පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවට මුළුමනින් පටහැනිව, මැයි මාසයේ දෙවන දා සිට බලපාන පරිදි නැවත ආදායම් වාර්තාවක් ඉදිරිපත් කළා.

ඊයේ පෙරේදා තවත් එකක් දැම්මා, වාහනවලට තවත් බදු ගහලා. ඒ නිසා ඇත්තටම ගත්තොත් වෙලා තිබෙන්නේ මොකක්ද? වෙන දා අය වැය ලේඛන ප්‍රලාපයක් බවට පත් වෙනවා. මේ සැරේ සිදු වී තිබෙන දේ තමයි, ප්‍රලාපයක් බවට පත් වෙන්නවත් අය වැය ලේඛනයක් නැතිකම. මේක තමයි පාර්ලිමේන්තුවේ කියන්න තිබෙන ඇත්ත. එයින් පෙන්නුම් කරන්නේ අත් කවරක් නොව, අපේ රට දිගු කාලයක් තිස්සේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ ගිලි ඇති තරමයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ විශ්වාස භංගයේ දෙවන කරුණ හැටියට පෙන්නුම් කර තිබෙන්නේ, සාර්ව ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදයයි. එය සරල නැහැ තමයි. සාර්ව ආර්ථික ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන ගැටලුව පසු ගිය කාලය පුරාවට පැවතුණා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. අපේ රට සුවිශේෂ වූ ණය අර්බුදයක වෙලිලා සිටිනවා.

අය වැය ලේඛනය ඉදිරිපත් කරන වෙලාවේ මුදල් අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට කිව්වා, මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,475යි කියලා. ඒ කියන්නේ රුපියල් කෝටි 8,47,500ක්. ඒක තමයි පසු ගිය නොවැම්බර් මාසයේ ගෙනාපු අය වැය ලේඛනයෙන් කිව්වේ. හැබැයි, නොවැම්බර් මාසයේ ගෙනාපු අය වැය ලේඛනයෙන් පසුව, පසු ගිය මාර්තු මාසයේ අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට කිව්වා, "නැහැ, අපි සොයා නොගන්නා ලද තවත් ණය මුදල් තිබෙනවා, ඒ ණය මුදල රුපියල් බිලියන 1,042යි." කියලා. ඒ කියන්නේ රුපියල් කෝටි 1,42,000ක්.

ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට මේ පාර්ලිමේන්තුවට කියන්න සිද්ධ වෙලා තිබෙනවා, නොවැම්බර් මාසයෙන් පස්සේ තවත් රුපියල් කෝටි 1,42,000ක ණය මුදලක් සොයා ගන්නාය කියලා.

[ගරු අනුර දිසානායක මහතා]

ඒකෙන් පෙන්වුම් කරනවා, මේ ණය අර්බුදයේ තරම. ඒ මොහොතේදී අපි අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ ආකාරයට ඇත්තටම මේ ණය මුදලක් තිබෙන්නේ ඇත්ත ණය මුදලක් විධියටද දන්නේ නැහැ. දැන් අප හමුවේ රාජ්‍යයක් තිබෙනවා. අප ජීවත් වන රටක් තිබෙනවා. ලෝකයට කොච්චර ණයද කියලා දන්නේ නැති රටක් තිබෙනවා. ආණ්ඩුවට කොච්චර ණය ප්‍රමාණයක් තිබෙනවාද කියලා දන්නේ නැති රාජ්‍යයක් තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා කියනවා, මේ ණය ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 10,500 දක්වා, රුපියල් කෝටි 10,50,000 දක්වා ඉහළට යා හැකිය කියලා. ඒක සාර්ව ආර්ථික දත්තවල විශාල අර්බුදයක් තමයි. ණය ප්‍රමාණය, ඒ වාගේම ණය ප්‍රමාණය දන්නේ නැතිකම විශාල අර්බුදයක් නොවෙයිද?

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, ඒ විතරක් නොවෙයි. පසු ගිය කාලය පුරාවටම අපි උපයා ගන්නා ලද ආදායම හිලවී කළේ මොකක් වෙනුවෙන්ද? 2012 වසරේ රජය උපයා ගන්නා ලද මුළු ආදායම රුපියල් බිලියන 1,052යි. ඒ කියන්නේ රුපියල් කෝටි 1,52,000යි. රුපියල් බිලියන 1,052ක් උපයා ගන්නකොට, අරගෙන තිබෙන ණය පොලිය සහ වාරිකය හැටියට රුපියල් බිලියන 1,017ක් ගෙවන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා. මුළු ආදායම රුපියල් බිලියන 1,052යි. ණය පොලිය සහ වාරිකය හැටියට රුපියල් බිලියන 1,017ගෙවන්න සිද්ධ වෙනවා. රජයට ඉතිරි වන්නේ රුපියල් බිලියන 35යි. ඒ මුදල තමුන්නාන්සේලාට වාහන ගේන්නන් මදි. ඒකයි ඇත්ත කරුවා.

ඒ විතරක් නොවෙයි. 2013 වසරේ ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 1,137යි. රජය උපයා ගන්නා ලද මුළු ආදායම රුපියල් බිලියන 1,137යි. හැබැයි, ඒ වසරේ රජයට ණය පොලිය සහ වාරිකය ගෙවීමට අවශ්‍ය වෙනවා රුපියල් බිලියන 1,162ක්. ආණ්ඩුව උපයා ගන්නා ආදායම රුපියල් බිලියන 1,137ක් වෙන කොට, ආණ්ඩුවේ ණය පොලිය සහ වාරිකය හැටියට ගෙවන්න සිද්ධ වෙනවා රුපියල් බිලියන 1,162ක්. ඒ කියන්නේ මොකක්ද? ඒකෙන් කියන්නේ උපයා ගන්නා මුදල් ණය පොලිය සහ වාරිකය ගෙවන්න ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියන එකයි. ඒ ණය පොලිය සහ වාරිකය ගෙවන්නන් අලුතින් රුපියල් බිලියන 25ක් ණයට ගන්න වෙනවා. මේ ගැන කල්පනා කර බලන්න.

ඒ විතරක් නොවෙයි. 2014 වසරේ ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 1,254ක් වෙනකොට, ණය පොලිය සහ වාරිකය රුපියල් බිලියන 1,052යි. ඒ නිසා මොකක්ද වෙලා තිබෙන්නේ? මේ පක්ෂ දෙකම දෙපැත්තේ සිට - විටෙක වෙන්වද, විටෙක එක්වද, විටෙක ඒ පැත්තෙන් මේ පැත්තට පුද්ගලයන් අරගෙනද, තවත් විටෙක මේ පැත්තෙන් අනෙක් පැත්තට පුද්ගලයන් අරගෙනද- අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති තුළින් අවුරුදු 68ක් මේ රට පාලනය කළා. 1950 වනකොට ලෝකයට ශතයක්වත් ණය නැතිව තිබුණු රටක්, 2015 වන විට තමුන්නාන්සේලා රුපියල් කෝටි 10, 50,000ක ණය රටක් බවට පත් කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මුළු රාජ්‍ය ආදායමෙන් රටේ ණය වාරිකය ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් කර තිබෙනවා. මේ තත්ත්වය සාමාන්‍ය වෙළෙඳ ව්‍යාපාරයකට වුණොත් මොකක්ද වෙන්නේ, මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි? තමන් උපයා ගන්නා මුළු ආදායම බැංකු පොලිය සහ වාරිකය ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් මොකද වෙන්නේ? නිවසක් තුළ මේ තත්ත්වය ඇති වුණොත් මොකද වෙන්නේ? තමන් මාසයකදී උපයා ගන්නා මුළු ආදායම ඒ මාසයේ ණය පොලිය සහ වාරිකය ගෙවීමට ප්‍රමාණවත් නැත්නම් ඒ රාජ්‍යයන්ට, ඒ නිවාසවලට, ඒ ව්‍යාපාරවලට කියන්නේ බංකොලොත් වෙලා කියලායි. තමුන්නාන්සේලා අවුරුදු 68ක් තිස්සේ මේ රට පාලනය කරලා

කරපු දේ තමයි, මේ රට බංකොලොත්භාවයකට ගෙන ගිය එක. ඒක තමයි මේ ණය අර්බුදය නිසා සාර්ව ආර්ථික ක්ෂේත්‍රයේ අද ඇති වී තිබෙන ප්‍රධානම ගැටලුව.

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, ඒ විතරක් නොවෙයි. මේ යෝජනාවේ තිබෙන තිබෙන තුන්වැනි කරුණ හැටියට රුපියල අවප්‍රමාණ වීම සඳහන් කරනවා. ඔව්, රුපියල දිගින් දිගටම අවප්‍රමාණ වෙමින් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙන්නේ මොකක්ද? අද අපේ ආනයන වියදම සහ අපනයන ආදායම අතර ගැටලුවක් මතු වී තිබෙනවා. අපේ ආනයනය විශාල ලෙස ඉහළ ගිහින් තිබෙනවා. ඊට සාපේක්ෂව අපේ අපනයන ඉහළ ගිහිල්ලා නැහැ.

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, උදාහරණයක් හැටියට ගත්තොත්, 2012 වසරේ පීටරටින් භාණ්ඩ ආනයන කිරීම වෙනුවෙන් අපට ඩොලර් දසලක්ෂ 20,268ක් වැය වුණා. හැබැයි, අපි පිට රටට භාණ්ඩ විකිණීමෙන් ලැබෙන්නේ රුපියල් මිලියන 10,559යි. ඒ කියන්නේ මොකක්ද? රවුම් අගය හැටියට කිව්වොත්, රුපියල් මිලියන 10,000ක භාණ්ඩ විකිණුවත්, අපේ රටට භාණ්ඩ ගෙන්වන්න රුපියල් මිලියන 20,000ක් ඕනෑ වෙනවා.

සියයට 100ක වෙළෙඳ පරතරයක් තිබෙන රටක් මේක. මේ රට ඉදිරියට යන්නේ කොහොමද කියා කල්පනා කර බලන්න.

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, 2012 වසරේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආසන්න වශයෙන් -මා රවුම් අගය කියන්නම්.- ඩොලර් බිලියන 19ක් වැය වෙලා තිබෙනවා. හැබැයි පිට රටට භාණ්ඩ විකුණා ලැබුණේ ඩොලර් බිලියන 9යි. ඩොලර් බිලියන 19ක් අවශ්‍ය වන කොට භාණ්ඩ විකුණා ලැබෙන්නේ ඩොලර් බිලියන 9යි. 2013 වසරේ ඩොලර් බිලියන 18ක භාණ්ඩ අපි ගෙන්වා තිබෙනවා. හැබැයි භාණ්ඩ විකුණා අපට ලැබෙන්නේ ඩොලර් බිලියන 10යි. ඒ කියන්නේ මොකක්ද?

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, ආනයන වියදමත්, අපනයන ආදායමත් අතර වෙනස ආසන්න වශයෙන් ගත්තොත් දෙගුණයක් බවට පත් වෙලා තිබෙනවා. අපනයන ආදායම වාගේ දෙගුණයක ඩොලර් අපට ඕනෑ වනවා, භාණ්ඩ ආනයනය කරන්න. ඒ නිසා ඩොලරය සඳහා තිබෙන ඉල්ලුම මොකද වන්නේ? ඩොලරය සඳහා තිබෙන ඉල්ලුම වැඩි වනවා. ඩොලර් කෝටි 2,000ක් අපට අවශ්‍ය වනවා, භාණ්ඩ ගෙන්වන්න. හැබැයි භාණ්ඩ විකුණා අපට ලැබෙන්නේ ඩොලර් කෝටි 1,000යි. ඒ නිසා ඩොලරය සඳහා තිබෙන ඉල්ලුම වැඩි වනවා. හැබැයි අපට සපයා තිබෙන්නේ ඩොලර් කෝටි 1,000යි. ඒ නිසා වළක්වන්නම බැරි විධියට ඩොලරයේ අගය ඉහළ යනවා. ඩොලරයේ අගය ඉහළ යන එක වළක්වන්න තමුන්නාන්සේලා තෝරා ගත් උපක්‍රමය මොකක්ද? තමන් සතුව තිබුණු සංචිතයේ ඩොලර් වෙළෙඳ පොළට මුදා හැරීම විතරයි කළේ.

අග්‍රාමාත්‍යතුමා කීවා, "මේ අවුරුද්දේදී අග භාගය වන කොට රුපියල නිදහසේ පා වෙන්න හරිනවා. හය වෙන්න දෙයක් නැහැ, අපි ශක්තිමත් ආර්ථිකයක් හදනවා"යි කියලා. ඒක අසත්‍යයක්. ඒක වෙන්නේ නැහැ. දැනුත් ඩොලරය රුපියල් 147 තුළ රඳවා ගෙන තිබෙන්නේ, අප සතුව තිබෙන විදේශ සංචිත පසු ගිය මැයි මාසය වන කොට -පසු ගිය මාස 5 ඇතුළත- ඩොලර් බිලියන 1.5ක් -ඩොලර් කෝටි 150ක්- ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එළියට දැමීම නිසායි. එසේ කිරීම නිසා තමයි ඩොලරයේ අගය රුපියල් 147ක් තුළ රඳවා ගෙන තිබෙන්නේ. ඒ කියන්නේ මොකක්ද?

අපේ ආනයන සහ අපනයන අතර විශාල ගැටුමක් මතු වී තිබෙනවා. තමුන්නාන්සේලා හදපු ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද?

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, අපේ රටට අවුරුද්දකට කිරි පිටි සහ කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඩොලර් කෝටි 34ක් වැය වනවා. අවුරුද්දකට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් කෝටි 25ක් වැය වනවා. අවුරුද්දකට මීරිස් ආනයනය කිරීම සඳහා ඩොලර් කෝටි 6ක් වැය වනවා. අවුරුද්දකට ලූනු ආනයනය කිරීම සඳහා ඩොලර් කෝටි හතරහමාරක් වැය වනවා. අවුරුද්දකට මුං ඇට ආනයනය කිරීම සඳහා ඩොලර් ලක්ෂ 70ක් වැය වනවා. ඩොලර් ලක්ෂ 70ක මුං ඇට ගෙන්වනවා නම්, ඩොලර් කෝටි 6ක මීරිස් ගෙන්වනවා නම්, ඩොලර් කෝටි හතරහමාරක ලූනු ගෙන්වනවා නම්, ඩොලර් කෝටි 25ක සීනි ගෙන්වනවා නම්, ඩොලර් කෝටි 34ක කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගෙන්වනවා නම් තමුන්නාන්සේලා හදපු රට මොකක්ද? අපි අහන්නේ ඒකයි. සීනි ටික හදා ගන්න බැරි රටක්, කිරි ටික හදා ගන්න බැරි රටක් තිබෙන්නේ. මීරිස්, ලූනු, මුං ඇට, කවුපි වැනි කිසිම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නැති රටක් හැදුවා. මේ අර්බුදය තමයි අද ඩොලරය හරහා ප්‍රකාශයට පත් වෙමින් තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් කඩා වැටීම, මේ අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්; අතිවාර්ය ප්‍රතිඵලයක්. නිෂ්පාදනය කඩා වැටීමට, ආනයන මත පමණක් පදනම් වුණු ආර්ථිකයක් හදලා, පිට රටින් භාණ්ඩ ගෙන්වීම අපනයන වෙළෙඳ පොළ හැකිලීම හරහා සිද්ධ වන එක අතිවාර්යයි. ඩොලරය තවදුරටත් කඩා වැටෙන එක අතිවාර්ය සාධකයක්. මේ සඳහා එක් එක් අයගේ පෞද්ගලික දුබලතා යම් ප්‍රමාණයකට දායක වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව තමන් සතුව තිබෙන සංචිත වෙළෙඳ පොළට දමන්නේ නැත්නම් මේ පොදු අර්බුදය සහතික වශයෙන් ඩොලරය තවත් අවප්‍රමාණය කරනවා. ඒ නිසා සාර්ව ආර්ථික ක්ෂේත්‍රයේ ආනයන අපනයන වෙළෙඳ පොළේ අර්බුදයක් තිබෙනවා. ඒක අපි පිළිගන්න ඕනෑ.

ඊළඟට, ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආදායම ගැන කියන්න ඕනෑ. මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, එන්න-එන්නම මොකක්ද සිද්ධ වෙමින් තිබෙන්නේ? රාජ්‍ය ආදායම අඩු වෙමින් තිබෙනවා. 2010 වසර වන කොට දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම සියයට 13ක් වශයෙන් තිබුණා. 2011 වසර වන කොට දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම සියයට 13.6 දක්වා ඉහළ ගියා. හැබැයි 2012 වසර වන කොට මොකක්ද වුණේ? 2012 වසර වන කොට දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම සියයට 12.2 දක්වා අඩු වුණා. 2013 වසර වන කොට දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම සියයට 12 දක්වා අඩු වුණා. 2014 වසර වන කොට දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම සියයට 11.7 දක්වා අඩු වුණා. 2015 වසර වන කොට දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම සියයට 11.6 දක්වා අඩු වුණා. පසු ගිය අවුරුදු 6 තුළම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව පහළ බැස තිබෙනවා.

රාජ්‍ය ආදායම පහළ බහින්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව මොකක්ද? රටේ ආර්ථිකය සංසරණය වන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් ඇතුළේයි. බැංකු පද්ධතිය, මූල්‍ය ආයතන, ඉන්සුරන්ස් සමාගම්, ලීසිං සමාගම්, සේවා සපයන සමාගම් හරහා තමයි ආර්ථිකය සංවරණය වන්නේ. සංවරණය වන ආර්ථිකයෙන් මීට වඩා ආදායමක් උපයා ගන්න බැහැ. ඒ ඇයි? අපි අපේ රටේ ආර්ථිකය නිෂ්පාදනය පැත්තට යොමු කළේ නැහැ.

තමුන්නාන්සේලා දිගටම කාර් සමාගම් ගැන කියනවා. දැන් අලුතින් කියන්න පටන් ගෙන තිබෙනවා, හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්තශාලා පිළිබඳව. ඒවා ඉදිරියේදී සිද්ධ වන දේවල්.

හැබැයි මෙතෙක් වෙලා තිබෙන්නේ මොකක්ද? මෙතෙක් සිදු වී තිබෙන දෙය තමයි, කර්මාන්ත පද්ධතිය කඩා වැටී තිබීම. අපි

කර්මාන්තයක් ආරම්භ කරනවා නම්, ඒකෙන් දරුවන්ට රැකියා ඇති වෙනවා, ඒ කර්මාන්තශාලා ලාභයක් ලබනවා, ලාභයට බද්දක් ගැහුවාට පස්සේ ආණ්ඩුවට ආදායමක් එනවා. හැබැයි මොකක්ද අලුතෙන් ඇති වී තිබෙන කර්මාන්තශාලාව? මොකක්ද අලුතෙන් ඇති වී තිබෙන නිෂ්පාදනය? මොකක්ද අලුතෙන් ඇතිවෙව්ව ක්ෂේත්‍රය? කිසිම ක්ෂේත්‍රයක් අලුතෙන් වර්ධනය නොවී රාජ්‍ය ආදායම වැඩි කර ගන්නට බැහැ.

රාජ්‍ය ආදායම අඩු වීමේ ගැටලු සරල නැහැ. සියයට 13.6 සිට සියයට 11.7 දක්වා රාජ්‍ය ආදායම අඩු වෙලා තිබෙනවා.- 2011 වර්ෂයේදී සියයට 13.6 ක් වූ රාජ්‍ය ආදායම 2014 වර්ෂය වනකොට සියයට 11.7 දක්වා අඩුවෙලා තිබෙනවා. 2015 වර්ෂය වනවිට එය සියයට 11.6 දක්වා පහළ බැස තිබෙනවා. මේ රාජ්‍ය ආදායම අඩුවීමේ ගැටලුවට කාලාන්තරයක් තිස්සේ තමුන්නාන්සේලා විසඳුම් සොයා ගැනීමට අසමත් වෙලා තිබෙනවා. එම නිසා මම පිළිගන්නවා, මේ විශ්වාස හංග යෝජනාවේ තිබෙන තුන්වන කරුණ සර්ව ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටලුව බව.

හතරවැනි කරුණ තමයි, ණය ක්ෂේත්‍රයේ අපට ඇති වී තිබෙන නිෂේධාත්මක තත්ත්වය. මේක අරුම පුදුම දෙයක්ද? මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, මේ තරම් කුඩා ආර්ථිකයක් මේ තරම් දැවැන්ත ණය පංගුවක ඉන්න කොට මේ රාජ්‍යයට ඉතාමත් හොඳ ණය ගෙවුම්කරුවෙක් හැටියට සහතිකයක් දෙන්නේ කවුද? ඕනෑම බැංකුවකට සාධාරණ අයිතියක් තිබෙනවා. බැංකුවක් පමණක් නොවෙයි, අපි සාමාන්‍ය කඩයකට ගියත් කඩේ මුදලාලිට අපි ගැන "රේටින්ස්" තිබෙනවා. යම් කෙනෙකුට මාසයක් ණයට බඩු දුන්නොත්, ඒ කෙනාට ගෙවන්න පුළුවන්ද කියලා කඩේ මුදලාලි දන්නවා, මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි. ඕනෑ කෙනෙක් කාට හෝ ණයක් දෙනවා නම් ඒ ණය දෙනා කෙනා ගැන "රේටින්ස්" එකක් ඔප්වෙ හදා ගන්නවා. මෙයට ණය දුන්නාට කමක් නැහැ ආපසු ගන්න පුළුවන්, හැබැයි මෙයට ණය දෙන එක අවදානම්, අඩුම තරමේ ඉඩමක්වත් ඇපයට තියා ගන්න ඕනෑ කියලා දන්නවා. අඩුම තරමේ රාජ්‍ය සේවකයන් දෙන්නෙක්වත් ඇපයට අත්සන් කරවා ගන්නවා. ඇයි, එහෙම කොන්දේසි එන්නේ? එකිනෙකාට ණය ගෙවීමේ හැකියාව පිළිබඳව නිර්ණායකයක් ලෝකය පුරා හැදෙන එක සාධාරණයි. ණය දෙන ආයතන නිකම් රාජ්‍යයන්ට ණය දෙන්නේ නැහැ. ඔවුන්ගේ ණය දීමේ අරමුණු දෙකක් තිබෙනවා.

එකක් තමයි, පළමුකොටම තමන් දෙන ලද ණය නැවත අය කර ගැනීම. තමන් දෙන ලද ණය නැවත අය කර ගන්න නම්, ඒ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබෙන්නට ඕනෑ. දෙවැනි කරුණ නම්, ණය දීමට අමතරව පොලී ආදායමක් උපයා ගැනීම. මේ අරමුණෙන් තමයි ණය දෙන්නේ. හැබැයි ණය දෙන කිසි රාජ්‍යයක් නැවත තමන්ට ණය අය කර ගන්නට බැරි රාජ්‍යයකට ණය දෙන්න උත්සහ කරන්නේ නැහැ. අපිත් එහෙම එකක් කළා.

ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙනවා. ලෝකයේ ඕනෑවටත් වඩා ආර්ථික දත්ත පෙන්වුම් කරමින් තිබෙනවා, ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවාය කියලා. යුරෝපා සංගමය තුළ සාකච්ඡාවක් සිදු වුණා, ග්‍රීසියේ ණය අර්බුදය මුළු යුරෝපය පුරාම පැතිරීමේ අනතුරක් තිබෙනවා කියලා. එවැනි මහා සාකච්ඡාවක් සිදු වෙමින් තිබෙන වෙලාවක, ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන ග්‍රීසියේ අපි ගිහිල්ලා ඩොලර් මිලියන 152ක් සල්ලි දැමීමා. අද අපට ඒ සල්ලි සියල්ල අහිමි වෙලා තිබෙනවා. ඔය වැනි ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන රාජ්‍යයන්ට ණය දෙන්නට නම්, කඩා වැටෙන රාජ්‍යයන්හි මුදල් තැන්පත් කරන්න නම් කබරාල්ලා වාගේ මහ බැංකු අධිපතිවරු ඉන්න ඕනෑ. එහෙම

[ගරු අනුර දිසානායක මහතා]

අය හිටියොත් විතරයි ආර්ථිකය කඩා වැටෙන රාජ්‍යයන්වලට මුදල් දෙන්නේ. අපේ රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබුණා. විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. ආර්ථික අර්බුදයක් තිබෙන තැනක හොඳ ණය දර්ශකයක් නැහැ. ණය පොලී වාරිකය ගෙවන්න තමන්ගේ ආදායම ප්‍රමාණවත් නැත්නම්, ණය ප්‍රමාණය දන්නේ නැත්නම්, ණය හඳුනාගෙන නැත්නම්, ණය ප්‍රමාණය ඉක්මවා ගිහින් තිබෙනවා නම් ණය දෙන්නේ කවුද? එම නිසා ලෝකයේ ඒ අදාළ ආයතන විසින් කරලා තිබෙන දේ තමයි ලංකාව ණය දීමේ අවදානම සහිත රාජ්‍යයක් බවට පත් කිරීම. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. එය පිළිගත යුතු කරුණක්. එය අවුරුද්දක්, මාස හයක් ඇතුළත නොවෙයි. මේ ඇති වී තිබෙන ණය අර්බුදය දිග ඇදෙමින් තිබුණු ගමන් මගේ කෙළවර බවට අද පත්වෙලා තිබෙනවා. මේ සර්ව ආර්ථික ක්ෂේත්‍රයේ මතු වී තිබෙන ගැටලුව සරල නැහැ. දැන් තිබෙන ප්‍රශ්නය මොකක්ද?

අද අපට අවශ්‍යව තිබෙන්නේ, මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාස හංග යෝජනාවක් ගෙන එනවාට වඩා, ආණ්ඩුව කෙරෙහි විශ්වාස හංගයක් ගෙන එනවාට වඩා, තමුන්තාන්සේලා දෙපැත්තම මාරුවෙන් මාරුවට අනුගමනය කරන ලද මේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව විශ්වාස හංගයක් ගෙන ඒමයි. මේක වැරදි ආර්ථික ප්‍රතිපත්තියක්. මොකක්ද මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළින් ගෙනැවිත් දී තිබෙන්නේ? රට ණය අර්බුදයක හෙළා තිබෙනවා නම්, නිෂ්පාදනය කඩා වට්ටා තිබෙනවා නම්, ආනයන අපනයන වෙළෙඳ පොළේ ගැටලුවක් මතු කර තිබෙනවා නම්, රුපියල අවප්‍රමාණය වෙමින් තිබෙනවා නම්, පුද්ගලයන්ගේ ජීවන දර්ශකය ඉහළ යන්නේ නැතිව තිබෙනවා නම්, ජීවත්වීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී තිබෙනවා නම්, සාමාන්‍ය ආර්ථිකය තුළ ජනතාව බලාපොරොත්තු වන ස්ථාවරත්වය ඉටු කරන්නට අසමත් වෙලා තිබෙන රාජ්‍යයක් වී තිබෙනවා නම් ඒ ආර්ථික ප්‍රතිපත්ති සාධාරණද? ඒ ප්‍රතිපත්ති හරිද? එම නිසා අද අවශ්‍ය වන්නේ, අවුරුදු හැට අටක් තිස්සේ තමුන්තාන්සේලා මාරුවෙන් මාරුවට ඒ පැත්තේ සිට කපා කරමින්, මේ පැත්තේ සිට කපා කරමින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව මේ රටේ ජනතාව ගෙන එන විශ්වාස හංගයක්. ඒක මෙතැනින් සිදු වන්නේ නැහැ. මෙතැනින් හැමදාමත් තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගන්නවා; බහුතරයෙන් සම්මත කර ගන්නවා. ඔය වැනි අපි ඕනෑ තරම් අසා තිබෙනවා. හැබැයි සාකච්ඡාව තිබෙන්නේ මෙතැන නොවෙයි, මෙතැනින් එළියේ. එම නිසා නව ආර්ථික සමාජ ක්‍රමයක් වෙනුවෙන්, මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව අද මේ රටේ ජනතාවගෙන් විශ්වාස හංගයක් ඕනෑවෙලා තිබෙනවා. මේ අනුගමනය කරමින් තිබෙන විනාශකාරී බව ඔප්පු කර තිබෙන ආර්ථික ක්‍රමයට එරෙහිව විශ්වාස හංගයක් අද මේ රටේ ජනතාව ඉදිරිපත් කළ යුතුයි. මේක අසාර්ථක ආර්ථික ගමනක්.

මේ අසාර්ථක ආර්ථික ගමන තමයි ජනවාරි මාසයේ රිවැනිදා වර්තමාන ආණ්ඩුව ගොඩ නඟන්න හේතු සාධක වූණේ. ඒක තමයි ප්‍රධාන සාධකය. ආර්ථිකයේ ඇති වී තිබුණු අර්බුදය, ප්‍රජාතන්ත්‍රවාදයේ මතු වී තිබුණු ගැටලුව, වංචාව, දුෂණය, නාස්තිය ප්‍රධාන සාධකයන් බවට පත් වූණා, තමුන්තාන්සේලාගේ ආණ්ඩුව ගොඩ නඟන්නට. අප එය හොඳින් තේරුම් ගන්නට ඕනෑ, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි.

අපි දන්නවා, මීට කලින් අපේ රටේ ආණ්ඩු හැදුණේ කොහොමද කියලා. 1977දී ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුව හැදුණේ. එවකට තිබුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව 1975දී තමන්ගේ පාර්ලිමේන්තුවේ අසුනෙන් ඉවත් වෙලා, ඒ දීර්ඝ කර ගැනීමට

එරෙහිව පා ගමන් ගිහින්, ජනතාව සංවිධානය කරලා, ආසන බල මණ්ඩල ගොඩ නඟලා, ශාඛා සමිති ගොඩනඟලා, මහා ජනප්‍රවාහයක් එක් රැස් කරලා තමයි, 1977දී එවකට තිබුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව බිඳ වැටිටුවේ.

1994 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ වැටුණා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. ඒ ආණ්ඩුව මේ රටේ 60,000කට ආසන්න ප්‍රමාණයක් ජනතාව සාතනය කරලා, ප්‍රජාතන්ත්‍රවාදය අවුරලා, ඒකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්, විවිධ සමාජ කණ්ඩායම් එකතු වෙලා, ආකර්ෂණීය නායකවක් හැටියට වන්දිකා කුමාරතුංග මැතිනිය එහි මුදුනකට ගෙනැල්ලා, පා ගමන් ගිහිල්ලා, උද්ඝෝෂණ කරලා, ජනතා පෙළ ගැස්මක් අනුව, ඒ ජනතා පෙළ ගැස්මට ඒ පක්ෂ නායකත්ව දීම හරහා තමයි 1994දී ආණ්ඩුව බිඳ වැටුණේ. නමුත්, 2015දී ආණ්ඩුව බිඳ වැටිටුවේ කොහොමද? - [බාධා කිරීමක්] 2005දීත් එහෙමම තමයි ආණ්ඩුව බිඳ වැටිටුවේ; ජනතාව පෙළ ගස්වලා තමයි ආණ්ඩුව බිඳ වැටිටුවේ. හැබැයි, 2015දී ආණ්ඩුව බිඳ වැටුණේ කොහොමද? 2015දී ආණ්ඩුව බිඳ වැටුණු තත්ත්වය මොකක්ද කියලා තමුන්තාන්සේලා තේරුම් ගන්න.

සිරිකොත කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ගන්න බැහැ පොලිස් ආරක්ෂාව නැතිව. ඔන්න, පක්ෂය තිබුණු තැන. ඒක තේරුම් ගන්න. සිරිකොත කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ගන්න පොලිස් ආරක්ෂාව ගෙනෙන්න ඕනෑ. තමුන්තාන්සේලාගේ ප්‍රධාන සාධකය බවට පත් වෙලා තිබුණේ මොකක්ද? සිරිකොත තමන්ගේ පාක්ෂිකයන්ගෙන් බේරා ගැනීමේ අර්බුදයකට මුහුණ දී තිබුණා. සිරිකොත ඉදිරිපිට තිබුණු බුදු පිළිමයට ගල් ගැහුවා කියලා කිව්වා. කවුද? වෙන පක්ෂවල අය නොවෙයි. වෙනදා වෙනත් කාර්යාලවලට ගල් ගහන්නේ වෙනත් පක්ෂවල අය. හැබැයි, තමන්ගේ පක්ෂයේ අය බුදු පිළිමවලට ගල් ගැහුවා, විදුරු කැඩුවා. අන්න! තමුන්තාන්සේලාගේ පක්ෂය තිබුණු තැන.

තමුන්තාන්සේලා මාතරදී පාරට බැස්සා. මොකක් වෙනුවෙන්ද? තම තමන් ඇත ගන්න. ඒකට නේ, පාරට බැස්සේ. තමුන්තාන්සේලා මාතර උසාවියට ගියා. මොකක් වෙනුවෙන්ද? තමන්ගේ පාක්ෂිකයන්ට වෙඩි තිබ්බා කියලා තමන්ගේම පාක්ෂිකයන් නඩු කිව්වා. එදා තමුන්තාන්සේලාගේ පක්ෂය තිබුණේ එතැනයි. ඒක මතක තබා ගන්න.

තමුන්තාන්සේලා ආසන බල මණ්ඩල ගොඩ නැඟුවාද? නියෝජ්‍ය නායකතුමාත්, නායකතුමාත් කුරුමානම් අල්ලමින් ඉන්නවා, වේදිකාවට ඉස්සරලා නහින්නේ කවුද, පස්සේ නහින්නේ කවුද කියලා හොයන්න. මේ කියන්නේ ඇත්ත ඉතිහාසය. ඒ ගැන මම දන්නවා නේ. පොළොන්නරුවේ රැස්වීමේදී මා දැක්කා නේ දෙන්නා කුරුමානම් අල්ලාගෙන හිටිය හැටි. නායකතුමා ඇවිල්ලා යන කල් නියෝජ්‍ය නායකතුමා මම නාපු වැවේ උඩ නේ හිටියේ. මේ තමයි එදා තිබුණු පක්ෂය. ඒක තේරුම් ගන්න. ආසන බල මණ්ඩල ගොඩනඟලා නැති, ශාඛා සමිති ගොඩනඟලා නැති, කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ගන්න බැරි, අර්බුද ගණනාවක් තිබුණු පක්ෂයක්. පක්ෂය ඇතුළේ නඩු කියන, පක්ෂ කාර්යාලවලට ගුවි ඇත මරා ගන්නා පක්ෂයක් තිබුණා. ඒ පක්ෂය බලයට ආවේ කොහොමද?

වෙනදා හැම පක්ෂයක්ම බලයට එන්නේ ඒ පක්ෂය පාරට බැහැලා, ජනතාව සංවිධානය කරලා, උද්ඝෝෂණ කරලා. ඒක 2001දී යම් ප්‍රමාණයකට පිළිගන්න පුළුවන්. බලයට එන්න ඒක සාධක වූණා. හැබැයි, මේ වතාවේ එහෙම සාධක නොවෙයි ආවේ. පක්ෂය ඉක්මවා යන ජනතා බලවේගයක් මේ ආණ්ඩුව බලයට ගෙනාවා. ඒකයි වැදගත්. විවිධ සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය අගයන විවිධ කණ්ඩායම්, මාධ්‍යවේදීන්, භාමුදුරුවන් වහන්සේලා,

ආගමික පුජකවරු ඇතුළු සමාජ බලවේගයන් විසින් තමයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුව පිහිටුවුවේ. මගේ ඇස් ඉදිරිපිට ඉන්නවා ඒ අතරින් සමහර අය. "රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ කවදාවත් ආණ්ඩුවක් හදන්න බැහැ" කියලා මා එක්ක කියපු මහත්වරු මෙතැන ඉන්නවා. මේකයි ඇත්ත කථාව. නමුත්, කොහොමද ආණ්ඩුවක් හදුණේ? ආණ්ඩුවක් හදුණේ පක්ෂයේ ජවය අරගෙන, පක්ෂය සංවිධානය කරලා, පක්ෂය පාර බැහැලා, පක්ෂය ජනතාව සංවිධානය කරලා නොවෙයි; පක්ෂයට ඉස්සරහින් ජනතාව ගිහින් තමයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් ගොඩ නැගුවේ. ඒ නිසා අනෙක් හැම ආණ්ඩුවකටම වඩා තමුන්නාන්සේලාට තිබෙනවා වගකීමක්. ජනතාව උඩින් ඇවිල්ලා තමයි; පක්ෂය ඉක්මවා ගොස් තමයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ගොඩනැගුවේ. ඒ නිසා තමුන්නාන්සේලාට, අන් හැම ආණ්ඩුවකටම වඩා ජනතාව පිළිබඳ කල්පනා කරමින් තීන්දු-තීරණ ගන්න තිබෙනවා. මේකයි ඇත්ත සාධකය.

අනෙක් හැම ආණ්ඩුවකම ගත්තොත් තමන්ගේ පක්ෂයේ තිබෙන ශක්‍යතාව; තමන්ගේ පක්ෂයේ තිබෙන හයි; තමන්ගේ පක්ෂයේ තිබෙන සංවිධාන බලය; තමන්ගේ පක්ෂයේ උපාය-උපක්‍රම තමයි බලය ගන්න හේතු සාධක වෙන්නේ. හැබැයි මෙවර තමුන්නාන්සේලා බලය ගත්තේ එහෙම නොවෙයි. පක්ෂයේ තිබෙන ශක්‍යතාව; පක්ෂයේ තිබෙන උපාය-උපක්‍රම; පක්ෂයේ තිබෙන සංවිධාන ශක්තිය; පක්ෂයේ තිබෙන බල මණ්ඩල ගොඩනැගීම; පක්ෂ ශාඛා සමීකී ගොඩනැගීම හරහා නොවෙයි බලය ගත්තේ. පක්ෂයේ උඩින් යන ජනතා බලවේගයක් හරහායි තමුන්නාන්සේලා බලයට ආවේ. ඒ නිසා මෙතෙක් ගොඩ නැගුණු හැම ආණ්ඩුවකටම වඩා තමුන්නාන්සේලාට වගකීමක් තිබෙනවා; තමුන්නාන්සේලාට වගවීමක් තිබෙනවා, මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න කෙරෙහි. හැබැයි, එහෙමද හැසිරෙමින් තිබෙන්නේ?

මේ විශ්වාස භංග යෝජනාවට නිශ්චිත ලෙස ගත්තොත්, මුදල් අමාත්‍යාංශයේ ප්‍රශ්නය ගැන තමුන්නාන්සේලාගෙන් දැන් මම අහනවා. ඒ ගැන මේ පාර්ලිමේන්තුවට මම මීට කලින් කීවා.

2015 වසරේදී ලංකාවට ආනයනය කළා, ප්‍රාඩෝ ජීප් රථ 930ක්. 2015 වසරේ ටොයෝටා වර්ගයේ ප්‍රාඩෝ ජීප් රථ 930ක් ආනයනය කළා. මේ 930න්, 710ක්ම ආනයනය කළේ undervalue කරලා. ඇත්ත වටිනාකම නොපෙන්වා තමයි 710ක් ආනයනය කරන්නේ. මේ 710න් වාහන 180ක් රඳවා ගෙන පරීක්ෂණයක් දියත් කළා. ඉතිරි වාහන 530 නිදහස් කළා. පළමු කොටම, ඒ නිදහස් කිරීම වැරදියි. හැබැයි 180ක් රඳවා ගෙන පරීක්ෂණ කළා. නියමිත වටිනාකම නොපෙන්වා, undervalue කර වාහනයක් ගෙනාවොත්, ඒ සම්බන්ධයෙන් රේගුව අනුගමනය කරන මෙතෙක් තිබුණු සම්ප්‍රදාය සහ නීතිය මොකක්ද? එක්කෝ, ඒ වාහනය රාජ සන්තක කරන්න ඕනෑ; නැත්නම්, ඒ වාහනයේ ඇත්ත වටිනාකම වාගේ තුන් ගුණයක බදු ගහන්න ඕනෑ. ඔන්න නීතිය. ඇත්ත බදු වටිනාකම වාගේ තුන් ගුණයක වටිනාකමක් බදු ගහන්න ඕනෑ. හැබැයි මේ වාහන 180 පිළිබඳ පරීක්ෂණයක් දියත් වුණා. මා ළඟ තිබෙනවා, සියලු ලියකියවිලි. මේ සඳහා පත් කරන ලද නිලධාරීන්, ඒ නිලධාරීන්ගේ විමර්ශන වාර්තා මා ළඟ තිබෙනවා. ඒ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් තිබුණා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ ප්‍රාඩෝ රථ 180 හරහා රේගු අධිකාරියට උපයාගත හැකි වුණා, රුපියල් මිලියන 300ක්. ඒ දඩ නැතුව නියමිත බදු වටිනාකම. රුපියල් මිලියන 300ක් උපයා ගත හැකි වුණා. අපේ රටේ රේගුවේ භාණ්ඩ නිදහස් කිරීම පිළිබඳව හෝ දඩ පැනවීම පිළිබඳව නිසි බලධාරියා බවට පත් වෙන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා. හැබැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ සිටියදී මුදල් අමාත්‍යාංශයේ මුදල්

ඇමතිවරයාත්, වාහන ගෙන්වු කට්ටියත්, රේගුවේ නිලධාරී මහත්තයෙකුත් ගෙනැල්ලා අභ්‍යන්තර සාකච්ඡාවක් හරහා එක වාහනයකට රුපියල් ලක්ෂ 16 ගණනේ දීලා යන්න කියලා ඒ වාහන ටික නිදහස් කරනවා. සාධාරණද?

මේ එක වාහනයකින් ලක්ෂ 16 ගණනේ අය කළාම හම්බ වුණේ රුපියල් මිලියන 300යි. වාහන 180යි. හම්බ වුණේ රුපියල් මිලියන 300යි. හැබැයි ඇත්තෙන්ම ලබා ගත හැකිව තිබුණා, රුපියල් මිලියන 1,500ක්. රුපියල් මිලියන 1,500ක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. මේ වාහන 180 පිළිබඳව නියමිත රේගු පරීක්ෂණ ඉස්සරහට ගියා නම්, ඒ වාහන නිදහස් නොකර සිටියා නම් රුපියල් මිලියන 1,500ක් ලබා ගත හැකිව තිබුණා. හැබැයි මිලියන 1,500ක් ලබා ගැනීමට තිබුණු අවස්ථාව මුදල් අමාත්‍යාංශයේ තිබුණු කුමන්ත්‍රණය නිසා නොලැබී ගියා. ඒවාට තමයි කුමන්ත්‍රණ කියන්නේ.

ඇමතිවරයාත්, රේගු නිලධාරියෙකුත්, ඒ මෝටර් රථ ගෙන්වු මුදලාලිලාත් එකතු වෙලා කරන සාකච්ඡාවකදී රුපියල් ලක්ෂ 16 ගණනේ ගෙවා ඒ වාහන නිදහස් කරන්න අවස්ථාව දෙනවා. ඒ නිසා ආණ්ඩුවට හම්බ වෙන්නේ රුපියල් මිලියන 300යි. සැබවින්ම ලැබිය යුතු ගණන මිලියන 1,500යි. දැන් තමුන්නාන්සේලාගෙන් මම අහනවා, ආණ්ඩුවට රුපියල් මිලියන 1,200ක් අහිමි කරන ලද මුදල් අමාත්‍යවරයාට තමුන්නාන්සේලා විශ්වාසය පළ කරනවාද කියලා. ඒ කියන්නේ තමුන්නාන්සේලාත් එහෙනම් "ඇන්තෑවේ" කියනවා වාගේයි. ඕක නේ සිදු වෙන්නේ. අනුමත කරනවාද?

මේ රාජ්‍යයට අහිමි කරන ලද රුපියල් මිලියන 1,200ට මුදල් අමාත්‍යවරයා වග කියන්න ඕනෑ නැද්ද? මම මීට පෙර පාර්ලිමේන්තුවේදී මේ කාරණය කිව්ව වෙලාවකදී, රවි කරුණානායක මහත්තයා මට කීවා, "මම අභියෝග කරනවා, පුළුවන් නම් එළියට ඇවිල්ලා කියන්න" කියලා. මම එළියේදීත් කීවා. මම අභියෝගයක් භාර ගත්තා. ඊට පස්සේ ශබ්දයක් නැහැ. මම මේ ඇත්ත කථාව කියන්නේ. දැන් තමුන්නාන්සේලා අපට මේ කාරණය ගැන කියන්න. මම කලින් ඒ ගැන පූර්විකාවක් කළේ. මේ ආණ්ඩුව ගොඩ නැගුණේ කොහොමද? මේ අමාත්‍යවරු ඒක තේරුම් ගන්න ඕනෑ.

අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා හැම දෙනාම තේරුම් ගත යුතුව තිබෙනවා, මේ ආණ්ඩුව ගොඩ නැගුණේ කොහොමද කියලා. ජනාධිපතිතුමා, ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ කොහොමද? සෞඛ්‍ය අමාත්‍ය ධුරයවත් තමන්ට නිසි පරිදි කරවා ගන්න ඉඩ නොදුන්නු පාලකයෙක් යටතේ ඉදන් මේ රටේ මුල් පුටුවේ එතුමා වාඩි වෙන්නේ කොහොමද? ඒ මෙමුත්‍රිපාල සිරිසේන මහත්මයා තුළ තිබෙන සහජතාවක් හෝ වෙනත් පුද්ගලික සාධක මත නොවෙයි. ජනතාව විසින් ගොඩ නගන ලද බලවේගයේ කොත බවට තමයි මෙමුත්‍රිපාල සිරිසේන මහත්මයා පත් වුණේ.

මෙමුත්‍රිපාල සිරිසේන මහත්මයා ජනාධිපති වීමත්, රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වීමත්, රවි කරුණානායක මහත්මයා මුදල් ඇමති වීමත් පිටුපස තිබෙන ඇත්ත -සත්‍යය- තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕනෑ. ඒ නිසා ඒ ජනතාව අපේක්ෂා කළාද, ඒ ජනතාව බලාපොරොත්තු වෙනවාද, ඒ ජනතාවට සාධාරණද, ඒ ජනතාවගේ අපේක්ෂාවකද රුපියල් මිලියන 1,500ක් ලබාගත යුතුව තිබුණු ප්‍රාඩෝ රථවලින් රුපියල් මිලියන 300ක් අරගෙන රුපියල් මිලියන 1,200ක් ආණ්ඩුවට අහිමි කරන එක. ඒ රුපියල් මිලියන 1,200 අර සාකච්ඡාවට සම්බන්ධ වුණු තුන් කට්ටුව අතේ බෙදාගෙන -මම හිතනවා, බෙදාගෙන කියලා. මට ඒ ගැන සාකච්ඡා නැහැ. නිකම් රුපියල්

[ගරු අනුර දිසානායක මහතා]

මිලියන 1,200ක් දෙන්නේ නැහැ නේ.- ඒ වාහන නිදහස් කරන්න මේ රටේ ජනතාව අනුමැතියක් දුන්නාද?

රටේ ජනතාවගේ අනුමැතියට එරෙහිව නම් අමාත්‍යවරයා කටයුතු කරමින් තිබෙන්නේ, ඒ ජනතාවගේ ජනවරමෙන් නම් තමුන්තාන්සේලා ඇවිල්ලා තිබෙන්නේ, තමුන්තාන්සේලාට අයිතියක් තිබෙනවාද ඒ ජනවරමට පටහැනිව කටයුතු කරන අමාත්‍යවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් අත උස්සන්න කියලා අපි අහනවා. ඒ ගනුදෙනුව විතරක් නොවෙයි, මූලාසනාරුස් ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට මා ළඟ තොරතුරු තිබෙනවා, බෙන්ස් රථ ජාවාරම පිළිබඳවත්.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් BMW රථ ගෙන්වන ලද සමාගමට විරුද්ධව ආරම්භ කර පවත්වාගෙන යන පරීක්ෂණ සංඛ්‍යාව තුනයි. මෙම පරීක්ෂණ ගොනු අංක පිළිවෙලින් මා සඳහන් කරන්නම්. පළමුවැන්න, සීඅයිබී/එන්අයිඑන්වී/32/213. දෙවැන්න, සීඅයිබී/අයිඑන්වී 789/2015. තුන්වැන්න, සීඅයිබී/අයිඑන්බී/005/2016. මේ ආකාරයට BMW රථ පිළිබඳව පරීක්ෂණ තුනක් දියත් කර තිබෙනවා. ඒ පරීක්ෂණ වාර්තා අනුගමනය කිරීමෙන් පසු නිශ්චිත වශයෙන්ම රජයට වුණු පාඩුව රේගු අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙනවා. රජයට අහිමි වූ මුළු රේගු බදු මුදල රුපියල් කෝටි 1670ක් ලෙස ගණනය කර තිබෙනවා. රුපියල් කෝටි 1670ක්. ඒ කියන්නේ, රුපියල් බිලියන 167ක්. මේ BMW රථ සම්බන්ධයෙන් නියමිත පරිදි, බදු නොගෙවීම හේතු කොටගෙන පරීක්ෂණයක් දියත් වෙමින් තිබෙනවා. රේගුවට බදු නොගෙවා මහ හැරීමේ ප්‍රමාණය රුපියල් කෝටි 1670යි. ඒ කියන්නේ, රුපියල් බිලියන 167යි. දැන් අවුරුදු 3ක් තිස්සේ පරීක්ෂණ දියත් වෙමින් තිබෙනවා. දැන් මොකක්ද වෙන්නේ?

මෙතරම් විශාල වූ රේගු බදු වංචා තුනකට පරීක්ෂණ පවත්වන අවස්ථාවකදී මුදල් අමාත්‍යාංශයේ සෘජු මැදිහත් වීම මගින් - මුදල් අමාත්‍යාංශය රේගුවක් එක්ක කරන සෙල්ලම මොකක්ද? මා අහන්නේ එවිටයි.- 2016 ජනවාරි මාසයේ සිට රේගුව මගින් පර්යේෂණ කටයුතු සඳහා රඳවා ගෙන සිටි අති සුබෝපහෝගී BMW මෝටර් රථ 70ක් පමණ පසු ගිය සතියේ සිට මුදා හැරීමට පටන් ගෙන තිබෙනවා. මේවා තමයි රඳවා ගෙන හිටපු භාණ්ඩ. මේ BMW රථ 70ම දැන් නිදහස් කෙරෙමින් තිබෙනවා. මා මුදල් අමාත්‍යවරයාගෙන් එක කාරණයයි අහන්නේ. මේ පාර්ලිමේන්තුවට පිළිතුරු දෙන්න ඕනෑ. මේක රුපියල් කෝටි 1,670ක් පමණ වන විශාල රේගු බදු වංචාවක් පිළිබඳ පරීක්ෂණයක්. 2013 සිට වසර 3කට අධික කාලයක් තිම වුවත්, අය විය යුතු දඩ මුදල් භාණ්ඩාගාරයට ඉක්මනින් ලබා ගත නොහැක්කේ ඇයි? ඇයි ඒක කළේ නැත්තේ?

දෙවැනි කාරණය මේකයි. මේ සා විශාල වංචාවකට සම්බන්ධ ආයතනයකින් රේගුව විසින් රඳවා ගෙන සිටි 70කට අධික BMW මෝටර් රථ හදිසියේම මුදා හරින්නේ ඇයි? ඇයි, ඒවා මුදා හරින්නේ? විශ්වාස භංගයේ කටයුතු ඉවර වෙන්න කලින් ඒක මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනෑ. වසර 20කට අධික කාලයක් වංචනික ලෙස, දුෂිත ලෙස මේ හා සමානව රුපියල් කෝටි සිය දහස් ගණනින් මුදල් අප රටට වංචා කරන හයිනස් රොයිටර් නමැති විදේශිකයා නීතිමය ක්‍රියා මාර්ගයට කොටු කර ගන්නේ නැත්තේ ඇයි? මොකක්ද ඒ විදේශිකයා එක්ක තිබෙන සම්බන්ධය? ඒ පර්මන් ජාතිකයා එක්ක තිබෙන සම්බන්ධය මොකක්ද කියලා අපි තමුන්තාන්සේලාගෙන් අහන්න කැමැතියි. පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙන විශ්වාස භංගයට එරෙහිව අත එසවීමට පෙර තමුන්තාන්සේලා ඒක දැන ගන්න ඕනෑ නැද්ද?

තමුන්තාන්සේලාගේ ගමේ ඡන්ද දායකයකු ඇහුවොත්, BMW කාර් 70 නිදහස් කළේ ඇයි කියලා මොකක්ද කියන්නේ? උත්තර දෙන්න ඕනෑ නැද්ද? තමුන්තාන්සේලා විශ්වාස භංගයට අත එසවීමට පෙර ඒක නිරාකරණය කර ගන්න. යටි ගනු දෙනුවක් හරහා ප්‍රාඩෝ රථ 180 නිදහස් කළේ ඇයි? තමුන්තාන්සේලා විශ්වාස භංගයට අත ඔස්සන්න කලින් ඒ උත්තර අහ ගන්න. සැබෑ ජනවරමට, ජනතාවට වග කියනවා නම් තමුන්තාන්සේලා ඒ පිළිබඳව තීරණයක් ගත යුතුව තිබෙනවා.

තුන්වැනි කරුණ මොකක්ද? කරුණාකර, මුදල් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න. 2015 අවුරුද්දේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා මාස 6 ඇතුළත අපේ රටට සාමාන්‍යයෙන් වාහනයක් ආනයනය කිරීමේදී අවුරුදු දෙකක සීමාව තිබුණා. නමුත්, කෘෂි කාර්මික යන්ත්‍ර වෙනුවෙන් අවුරුදු දෙකක සීමාව බලපැවැත්වුවේ නැහැ. කෘෂිකර්මය සඳහා ගෙනෙන ට්‍රැක්ටර්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගෙනෙන කැටපිලර් වැනි යන්ත්‍රවලට මේ අවුරුදු දෙකක සීමාව බලපැවේ නැහැ. හැබැයි, අවුරුදු දෙකක සීමාව වැනි, බස්රථ, කාර් වැනි වාහනවලට බලපැවේ. හැබැයි, 2015 ජනවාරි සිට ජුනි මාසය වනකොට අවුරුදු දෙකක සීමාව ඉක්මවා ගොස් වාහන 580ක් ලංකාවට ගෙනැල්ලා තිබෙනවා. ඒවා කෘෂි කාර්මික යන්ත්‍ර නොවෙයි. වාහන 580 ආවේ කොහොමද? මේ සඳහා බලපත්‍ර දෙන්නේ සෘජුවම මුදල් අමාත්‍යාංශයෙනුයි. මේ බලපත්‍ර ගන්නේ කවුද? අවුරුදු දෙකක සීමාවක් දාලා තිබියදී කොහොමද දෙන්නේ? අපි තමුන්තාන්සේලාගෙන් අහන්නේ ඒකයි. ඒ සීමාව කඩන්න පුළුවන් කෘෂි කාර්මික කටයුතුවලට ගෙනෙන වාහනවලට විතරයි, ඉදි කිරීම් ක්ෂේත්‍රයට ගෙනෙන වාහනවලට විතරයි. ඒ ඔක්කෝම අත් හැරලා වාහන 580ක බලපත්‍ර දුන්නා අවුරුදු දෙකට වඩා පැරණි වාහන ගෙනෙන්න. වැනි රථ කියන්නේ කෘෂි කාර්මික වාහනද? බස් රථ කෘෂි කාර්මික වාහනද? කෘෂි කාර්මික වාහන කියන එකට මුදා වෙලා මෙන්න මෙහෙම වාහන බලපත්‍ර 580ක් ලබා දීලා තිබෙනවා.

කෝට්ටේ කී දෙනෙකුට දුන්නාද, තමන්ගේ ඡන්දයට වැඩ කරපු කොළඹ දිස්ත්‍රික්කයේ කී දෙනෙකුට දුන්නාද, ඡන්දයට වැඩ කරන්න බලාපොරොත්තු වන කී දෙනෙකුට දුන්නාද කියලා තමුන්තාන්සේලා හොයලා බලන්න.

රවි කරුණානායක මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව ගෙනත් තිබෙන මේ විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න කලින් වාහන බලපත්‍ර 580 මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන්න. ඇයි ඒවා ගෙනාවේ, දුන්නේ කාටද, දීපු අරමුණ මොකක්ද කියන දේවල් තමුන්තාන්සේලාට දැන ගන්න ඕනෑ නැද්ද? දැන ගන්නේ නැතුව හැම දාමත් ඉබාගානේ අත ඉස්සුවා. එහෙම අත උස්සපු කට්ටියක් 2015 ජනවාරි මාසයේ 8වැනි දාට කලින් හිටියා. ඒ අයට මොකක්ද වුණේ? පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය හැදුවා. එදාත්, හැම දාමත් ඡන්දයක් ඉවර වුණාම කිව්වේ, "අපට තුනෙන් දෙකක් තිබෙනවා. අපට බහුතරයක් තිබෙනවා" කියලා. දැන් මගින්ද සමරසිංහ ඇමතිතුමා කිව්වේ, "මේක හොල්ලන්න බැරි ආණ්ඩුවක්. මේකට තුනෙන් දෙකක් තිබෙනවා. අපි මේක ශක්තිමත් කර ගන්නවා" කියලා. ඔය සම්ප්‍රජාලප ඔය විධියටම පසු ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ 8වැනි දා වන තෙක් අපි ඇහුවා. එදත් පාලකයෝ හිතා ගෙන හිටියේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි තමයි මේ රටේ ජනතාවගේ ඔළු ගෙඩි කියලා. නැහැ. පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩියි, ජනතාවගේ ඔළු ගෙඩියි වෙනස්. පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි එසවෙනවා වෙන වෙන වුවමනාවන්ට. තමුන්තාන්සේලාට ආණ්ඩුවක් හැටියට සාමූහික වගකීම කියන වුවමනාවෙන් අත ඔසවන්න පුළුවන්. මුදල් අමාත්‍යවරයා තමන්ගේ අමාත්‍යවරයා. ඒ අමාත්‍යවරයා රැක ගැනීම වෙනුවෙන් තමුන්තාන්සේලාගේ අත එසවෙන්න පුළුවන්.

රටේ අර්බුදයක් තිබෙන වෙලාවක මුදල් අමාත්‍යවරයා හදිසියේ ඇමතිවරු ගණනාවකට වාහන ගෙනෙන්න කෝට් 118ක් වෙන් කරගෙන තිබෙනවා. ඒ වෙන් කරලා තිබෙන කෝට් 118න් මටත් වාහනයක් ලැබෙනවා නේ කියලා අත ඔසවන්න පුළුවන්. මා දන්නා විධියට පසු ගිය දිනක අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් දැමීම. දැන් ඇමතිවරුන්ට දෙනවා අමාත්‍යාංශ වාහනේ. හැබැයි, ඇමතිවරු නොවන මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයට ආණ්ඩුවෙන් වාහනයක් අරන් දෙනවා. දැමීමා නේද පත්‍රිකාවක්? මෙතැන කැබිනට් ඇමතිවරු ඉන්නවා. නැත්නම් නැහැ කියන්න. කොහොමද? එයාට වාහන බලපත්‍රයක් හම්බ වෙනවා. වාහන බලපත්‍රයක් හම්බ වෙද්දී තව මොකක්ද කරන්නේ? ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට තව වාහනයක් දෙන්න හදනවා. වාහන බලපත්‍රයයි, වාහනයයි දෙකම දෙන්නේ මොකටද? තමුන්නාන්සේලා මේවා නිසා අත ඔසවනවාද? අපි අහන්නේ එව්වරයි.

"අග්‍රාමාත්‍යවරයාට වාහන දෙකක් ගන්න කෝට් 60ක් වෙන් කලා. අපට වාහන ගන්න කෝට් 118ක් වෙන් කලා. අපට වාහනයක් දෙනවා. ඒ නිසා මුදල් අමාත්‍යවරයා රැක ගන්න ඕනෑ" කියලා තමුන්නාන්සේලා කල්පනා කරනවාද? එහෙම කල්පනා කරපු ආණ්ඩුවක් තමයි පසු ගිය අවුරුද්දේ ජනවාරි 8වැනි දා පරාජය වුණේ. එහෙම කල්පනා කරලා අත ඔසවපු නිසා තමයි ජනවාරි මාසයේ 8වැනි දා ඒ රජය පරාජය වුණේ. තමුන්නාන්සේලාත් අද අත ඔසවන්නේ එහෙම කල්පනා කරලාද? තමුන්නාන්සේලා මේ විශ්වාස භංගයට එරෙහිව අත එසවීමට පෙර මේ සියලු කරුණු පිළිබඳව කල්පනා කර බලන්න. අඩුම තරමේ තමුන්නාන්සේලාගේ හෘදය සාක්ෂියට එකඟද, නැද්ද කියලා කල්පනා කර බලන්න.

රිළඟට, LIOC එකත් එක්ක සිදු වන ජාවාරම. දැන් තෙල් මිල ඉහළ ගොස් තිබෙන බව අපි දන්නවා. තමුත්, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ බැස්සා. ශීඝ්‍ර ලෙස පහළ බැස්සා. ඒ පහළ බැසීම හේතුකොටගෙන Ceylon Petroleum Corporation එකට අතිරේක ලාභයක් ආවා. ආණ්ඩුව සමහර ඒවාට බදු ගහලා වැඩි කර ගන්නා. කමක් නැහැ. "අපි මේ මිලට තෙල් දෙන්නේ" කියලා තමුන්නාන්සේලා තීරණයක් ගන්නවා නම්, තෙල්වලට බද්දක් ගහනවා. බද්දක් ගැනුවාම තෙල් මිල ඉහළ යනවා. ඒ බද්ද ආණ්ඩුවට එනවා. හැබැයි, බදු ගෙව්වාට පසුව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 30ක ලාභයක් තිබුණා. බදු ගෙව්වාට පසුව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 30ක ලාභයක් තිබෙනවා. IOC එක අපේ පෙට්‍රල් වෙළෙඳ පොළෙන් තුනෙන් එකක් හසුරුවනවා. අපේ මුළු පෙට්‍රල් වෙළෙඳ පොළෙන්ම තුනෙන් එකක් හසුරුවන්නේ IOC එක. IOC එක ආසන්න වශයෙන් මසකට පෙට්‍රල් ලීටර මිලියන 20ක් විකුණනවා. ඒක රුපියල් 30 ගණනේ ගන්නොත් මාසයකට IOC එකේ ලාභය මිලියන 600යි. නියමිත ලාභයට අමතරව ලබා ගන්නා අතිරේක ලාභය ගැනයි මා මේ කියන්නේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් මේ ලාභය ආවා. හැබැයි, තෙල් සංස්ථාව ආණ්ඩුවේ ආයතනයක්. ඒකේ ලාභය එතැනට ගියා. IOC එක ආණ්ඩුවේ ආයතනයක් නොවෙයි, පෞද්ගලික ආයතනයක්. ඒ ආයතනයට පෙට්‍රල් ලීටර එකකින් අතිරේකව -ඒ කියන්නේ, තමන්ගේ නියමිත ලාභයට අමතරව- රුපියල් 30ක ලාභයක් ලැබුණා. මාසයකට පෙට්‍රල් ලීටර මිලියන 20ක් විකුණුවාම ලාභය මිලියන 600යි. ඒ ආයතනයට මාස 5ක් එක දිනට මේ ලාභය ලැබුණා. එතකොට ආසන්න වශයෙන් ගන්නොත් කියද? මිලියන 600 ඒවා 5ක් මිලියන 3,000යි.

දැන් තමුන්නාන්සේලා පෙට්‍රල්වලට බදු ගහනවා. දුරකථන ගාස්තුවලට බදු ගහනවා. ඒවාට මේවාට බදු ගහනවා. ඒවා මම පස්සේ කියන්නම්. එහෙම බදු ගහන්න එකේ තිබුණා නේ එක්කෝ ඩීසල් මිල අඩු කරලා, පෙට්‍රල් මිල අඩු කරලා ඒ රුපියල් 30 ලාභය ජනතාවට දෙන්න. එහෙම නැත්නම් 30ක බද්දක් ගහලා

ඒක ආණ්ඩුවට ගන්න. හැබැයි, රුපියල් 30 ලාභය ජනතාවට දුන්නොත් නැහැ. 30ට බද්ද ගහලා ආණ්ඩුවට ගන්නොත් නැහැ. ඒක දුන්නා IOCකාරයාට. මිලියන 3,000ක -බිලියන 3ක- ලාභයක් IOC එක ලැබුවා. බිලියන 3 නිකම් ලබන්නේ නැහැ. බිලියන 3 ලස්සනට බෙදෙනවා. ඒක බෙදුණු අය ගැන තමුන්නාන්සේලා භොයලා බලන්න. තමුන්නාන්සේලා නිකම් අත උස්සන්න එපා. අඩුම තරමේ බිලියන 3න්- එහෙම වත් නැහැ නේ. එහෙමවත් නැතුව අත උස්සන්නේ මොකටද? කල්පනා කර බලන්න.

දැන් මේ LIOC එක අතිරේක ලාභයක් ලබා ගන්න එකේ, එක්කෝ ඒ බද්ද ආණ්ඩුවට ගන්න ඕනෑ. නැත්නම් ඒ සහනය ජනතාවට දෙන්න ඕනෑ. ජනතාවටත් සහනය නොදී, ආණ්ඩුවත් බද්ද නොගෙන අතිරේක ලාභයක් ලබා ගැනීම වෙනුවෙන් IOC එකට ඒ අවස්ථාව ලබා දුන්නේ ඇයි? ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවට මුදල් ඇමතිවරයා කියන්න ඕනෑ. ඔහු තමයි බදු පනවන්නේ. ඔහු හැම එකකටම බද්දක් ගහනවා. එතුමාගේ ජීප් එකේ යනකොට පාරේදී three-wheeler එකක් හම්බ වුණොත්, "මරු වාහනය" කියලා ඒකට බද්දක් ගහනවා.

රිළඟට, ජීප් එකේ යනකොට එතුමා කාර් එකක් දැක්කොත්, "මේකෙහුත් ගණනක් ගන්න ඕනෑ" කියලා බද්දක් ගහනවා. පසු ගිය අවුරුදු එකඟමාමේ ඒක නේ කළේ. දකින දකින වාහනයට, දකින දකින වර්ගයට, පෙනෙන පෙනෙන වෙලාවට භාණ්ඩාගාරයට ගිහිල්ලා බදු ගැනුවා. මේකයි සිද්ධ කළේ. ඇස් පනාපිට පෙනෙන්න තිබෙන අපේ රටේ තෙල් සංස්ථාවට ලැබිය යුතු ලාභය, එක්කෝ ජනතාවට ලබා දිය යුතු සහනය, නැත්නම් ආණ්ඩුවට ලබා දිය යුතු ලාභය IOC එකට ගලාගෙන යන්න ඉඩ හැරියේ ඇයි? ඒ නිසා මේ කරුණු පිළිබඳව මුදල් අමාත්‍යවරයා මේ විශ්වාස භංගයට පෙර මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ. එසේ නැතිව මේ විශ්වාස භංගයට තමුන්නාන්සේලා අත ඔසවන්නේ ඇයි? ඒ නිසා නිශ්චිත වශයෙන්ම මුදල් ඇමතිවරයාට ඉදිරිපත් වී තිබෙන විශ්වාස භංගයෙන් මුළු ආර්ථිකයටම විචේචනයක් තිබෙන අතර මුදල් අමාත්‍යවරයා නිශ්චිත කොට ගොඩ නැගී තිබෙන විචේචනයක් තිබෙනවා. ඒ විචේචනයට තමුන්නාන්සේලා සහාය ලබා දිය යුතුයි. ඒ මොකද? එතුමා ඔය පුටුවේ වාඩි කරවන ලද රීට් පිටුපස සිටි ජනතාවගේ අරමුණ මොකක්ද, ඒ ජනතාවගේ වුවමනාව මොකක්ද, ඒ ජනතාවගේ අපේක්ෂාව මොකක්ද කියලා තමුන්නාන්සේලා තේරුම් ගත යුතුව තිබෙනවා. එය තේරුම් ගන්නේ නැතිව මේ විශ්වාස භංගයට අත ඔසවන්න එපාය කියන ඉල්ලීම තමයි මම තමුන්නාන්සේලාගෙන් කරමින් සිටින්නේ.

ගරු මූලාසනාරූප් මන්ත්‍රීතුමා
 (மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
 (The Hon. Presiding Member)
 ඔබතුමාට තව විනාඩි පහක් තිබෙනවා.

ගරු අනුර දිසානායක මහතා
 (மாண்புமிகு அனூர திஸாநாயக்க)
 (The Hon. Anura Dissanayake)
 අපේ කාලය තව තිබෙනවා. ඒ කාලය මම ලබා ගන්නවා.

ගරු මූලාසනාරූප් මන්ත්‍රීතුමා
 (மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
 (The Hon. Presiding Member)
 අනෙක් මන්ත්‍රීතුමන්ලාගේ කාලයද?

ගරු අනුර දිසානායක මහතා
 (மாண்புமிகு அனூர திஸாநாயக்க)
 (The Hon. Anura Dissanayake)
 ඔව්.

[ගරු අනුර දිසානායක මහතා]

රිලිභට, මේ රජය අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ ඇති වී තිබෙන ගැටලුව බලමු. මේකට මුදල් අමාත්‍යවරයා සෘජුව වග කියන්න ඕනෑ.

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, පසු ගිය නොවැම්බර් මාසයේ පස්වෙනි දා මේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය හරහා කිව්වා, අපේ රටේ බදු ක්ෂේත්‍රයේ විකෘතියක් ඇති වෙලා තිබෙනවාය කියලා. බදු ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන විකෘතිය තමයි වක්‍ර බදු සියයට 80යි, සෘජු බදු සියයට 20යි වීම. හැබැයි, ලෝකය පිළිගත් ප්‍රතිශතය ඒක නොවෙයි. ලෝකය පිළිගත් බදු ප්‍රතිපත්තිය වන්නේ, වක්‍ර බදුවලට වඩා සෘජු බදු වැඩි විය යුතුය කියලායි. නමුත්, අපේ බදු ප්‍රතිපත්තියේ විකෘතියක් වෙලා තිබෙනවා. වක්‍ර බදු සියයට 80ක් තිබෙනවා, සෘජු බදු සියයට 20ක් තිබෙනවා. ඒ නිසා එතුමා කිව්වා, එතුමාගේ ආර්ථික මූලෝපායයන් සකස් කරනු ලබන්නේ වක්‍ර බදු ප්‍රතිශතය අඩු කරමින් සෘජු බදු ප්‍රතිශතය වැඩි කිරීමෙන් කියලා.

මා උදාහරණයක් හැටියට කිව්වොත් 2012 වසරේ වක්‍ර බදු ප්‍රතිශතය සියයට 81යි, සෘජු බදු ප්‍රතිශතය සියයට 19යි. ජනතාව තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා හරහා ගෙවන බදු ප්‍රමාණය සියයට 81යි, ඉහළ ආදායම් ලබන අය ගෙවන බදු ප්‍රමාණය සියයට 19යි. ඒ 2012 දී. 2013 දී ආණ්ඩුවේ වක්‍ර බදු ප්‍රමාණය සියයට 79යි, සෘජු බදු ප්‍රමාණය සියයට 20යි, දඹ මගණනක්. 2014 දී වක්‍ර බදු ප්‍රමාණය සියයට 81යි, සෘජු බදු ප්‍රමාණය සියයට 18යි. 2015 දී වක්‍ර බදු ප්‍රමාණය සියයට 80යි, සෘජු බදු ප්‍රමාණය සියයට 19යි, දඹ මගණනක්. මෙන්න මේක තමයි එතුමා කිව්වේ. ඒ නිසා මෙතැන විකෘතියක් තිබෙනවා. අපි සෘජු බදු වැඩි කරන්න ඕනෑ, ඉහළ ආදායම් ලබන අයට බදු ගහලායි. අපේ රටේ ජනගහනයෙන් සියයට 10ක් ජාතික ආදායමෙන් සියයට 38.4ක් භුක්ති විඳිනවා. පහළම සියයට 10ට හම්බ වන්නේ ජාතික ආදායමෙන් සියයට 1.1යි.

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, පාන් රාත්තලක් පෙනී සියයකට කැපුවොත් ඉහළින් ඉන්න දහ දෙනා පෙනී 38ක් ගන්නවා. යට ඉන්න දහ දෙනාට ලැබෙන්නේ එක පෙන්තයි. ඒ නිසා අතිශය අසාධාරණ ආදායම් බෙදී යාමක් තිබෙනවා. ඒ ආදායම් බෙදී යාම අඩු කිරීම වෙනුවෙන් තමයි සෘජු බදු වැඩි කරන්නේ. ඉහළ ආදායම් ලබන අයට බද්ද ගහලා ඒ එකතු කර ගන්නා ධනයෙන් භාණ්ඩාගාරය මොකක්ද කරන්නේ? ඒ ධනය අධ්‍යාපනය හරහා, සේවා හරහා, සහනාධාර හරහා පහළ ජනතාව අතරට බෙදා හරිනවා. ඒක තමයි බදු ප්‍රතිපත්තිය විය යුතුව තිබෙන්නේ.

තමුන්නාන්සේලා කිව්වා, තමුන්නාන්සේලා අනුගමනය කරන්නේ ක්‍රමානුකූලව සෘජු බදු ප්‍රතිපත්තිය වැඩි කරන, වක්‍ර බදු ප්‍රතිපත්තිය අඩු කරන ක්‍රමවේදයක් කියලා. හැබැයි, 2015 වනකොට සෘජු බදු සියයට 19යි, වක්‍ර බදු සියයට 80යි. 2016 ඇස්තමේන්තුව මොකක්ද? 2016 ඇස්තමේන්තුව වක්‍ර බදු සියයට 85යි, සෘජු බදු සියයට 14යි. තමුන්නාන්සේලා ඒකේ විකෘතිය තවත් වැඩි කරලා තිබෙන්නේ. ජනතාව මත ගහන බදු ප්‍රමාණය සියයට 85යි. වැඩි ආදායමක් ලබන අයගෙන් එකතු කර ගන්නා බදු ප්‍රමාණය සියයට 14යි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කිව්වේ මේ ප්‍රමාණය සියයට 20 දක්වා අඩු කරනවා කියලායි. හැබැයි, කරලා තිබෙන්නේ මොකක්ද? මේක අනික් පැත්තටයි කරලා තිබෙන්නේ. ඒ නිසා ජනතාව මත බදු ගහනවා. කොහොමද බදු ගහන්නේ?

මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, මීට කලින් අපට මතකයි, අපි ඉස්පිරිතාලයට ගියාම ඉස්පිරිතාලයෙන් මුත්‍රා ටික බලනවා; අපේ ලේ ටික බලනවා. ඒවා බලා අපට බෙහෙත් ටික නියම කරනවා. මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, ඉස්සර ඉස්පිරිතාලයක් ඉස්සරහා තිබෙන්නේ මිනි පෙට්ටි සාප්පුවක් පමණයි. මොකද, ඉස්පිරිතාලයෙන් මිනි පෙට්ටිය දෙන්නේ නැහැ.

හැබැයි, අනෙක් සියල්ලම ඉස්පිරිතාලෙන් දුන්නා. දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් ඉස්පිරිතාලයට ගියාම ඒ ඉස්පිරිතාලේ කිට්ටුව මොනවාද තිබෙන්නේ? ෆාමසිය තිබෙනවා, පරීක්ෂණාගාර ටික තිබෙනවා. මිනි පෙට්ටි සාප්පුවක් කෙළවරකින් තිබෙනවා. ඒක දැන් ටිකක් ඇතිත් තිබෙන්නේ. මේක නේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ රජයේ රෝහලෙන් කර ගන්නා පර්යේෂණ ටික කර ගන්න එළියට යන්න සිද්ධ වෙනවා. ඒ තමයි දෙවැනි පියවර.

ආණ්ඩුවෙන් දීපු එක ගලවලා, එළියට යන්න වුණා. දැන් මොකද කරන්නේ? ඒ වෙනකොට ඉස්පිරිතාලෙකට ගිය රෝගියෙකුට මුත්‍රා පරීක්ෂාවක් කරගන්න කිව්වොත්, ඔහු රසායනාගාරයට ඇවිල්ලා කියක් හරි දීලා මුත්‍රා පරීක්ෂා කරගන්නා. තමන් සල්ලි දීලා තමන්ගේ මුත්‍රා ටික පරීක්ෂා කරගන්නා. අපේ සෞඛ්‍ය සේවාව එතැනට ආවා. දැන් තමුන්නාන්සේලා මේ VAT එකෙන් මොකක්ද කලේ? තමුන්නාන්සේලා ඒ සේවාව සඳහා සියයට 15ක බද්දක් ගැහුවා. දැන් ඉස්පිරිතාලෙකට ගියාම අපිට කිව්වොත් මුත්‍රා පරීක්ෂා කරගන්න කියලා, අපි එළියට එනවා. ඇවිල්ලා රුපියල් 400ක් දීලා මුත්‍රා පරීක්ෂණය කර ගන්නවා. නමුත්, ඒකටත් රුපියල් 60ක බද්දක් ගහනවා. අපි මුත්‍රා පරීක්ෂා කරගන්න ආණ්ඩුවට රුපියල් 60ක් දෙන්න ඕනෑ. මේකනේ කලේ. අපි මේක අනුමත කරන්න ඕනෑද්? අඩුම තරමින් ආණ්ඩුව මේක නොකර ගිටියා නම් කමක් නැහැ. ඒකත් හොඳයි කියනවා නොවෙයි. නමුත් තමුන්නාන්සේලා හැම පරීක්ෂණයක්ම එළියෙන් කරගන්න කියන තැනට අපේ සෞඛ්‍ය සේවය ගෙනාවා නේ.

දැන් මොකක්ද වෙලා තිබෙන්නේ? කවුරු හරි තමන්ගේ මුත්‍රා ටික පරීක්ෂා කරගන්න ගියොත් ආණ්ඩුවට ගානක් දෙන්න ඕනෑ. රුපියල් 400යි නම් මුත්‍රා පරීක්ෂා කිරීමේ ගාස්තුව, රුපියල් 60ක් ආණ්ඩුවට දෙන්න ඕනෑ. තමන්ගේ ඉතිරි පරීක්ෂණ ටික කරගන්න ඔහුට රුපියල් 10,000ක් යනවා නම්, රුපියල් 1,500ක් ආණ්ඩුවට දෙන්න ඕනෑ. මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, කෙනෙකුගේ ලේ පරීක්ෂා කරන එකෙකුත් ආණ්ඩුව සල්ලි ගන්නවා නම්, මුත්‍රා පරීක්ෂා කරන එකෙකුත් ආණ්ඩුව සල්ලි ගන්නවා නම්, කොලොස්ටරෝල් පරීක්ෂා කරන එකෙකුත් ආණ්ඩුව සල්ලි ගන්නවා නම්, මොකක්ද මේ ආණ්ඩුව? ලෙඩුන්ගෙනුත්, ලෙඩාගේ පරීක්ෂණවලින් සල්ලි ගන්න ආණ්ඩුවක් හැදුවා. මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා මේ ගහපු VAT එක මෙතෙක් නොතිබුණු ක්ෂේත්‍රවලට ගෙනාවා. මිලදී ගෙන විකිණීම කියන ක්ෂේත්‍රයට මේ VAT එක ගෙනාවා. මීට කලින් මිලදී ගෙන විකිණීමට VAT එක තිබුණේ නැහැ. දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් කෑම පාර්සල් විකුණන කඩේ VATවලට register වෙලා නම්, කෑම පාර්සලය රුපියල් 100යි නම්, රුපියල් 15ක් VAT එක ගහනවා. ඊට පස්සේ ආණ්ඩුව කියන්නේ මොකක්ද? "අපි අත්‍යවශ්‍ය භාණ්ඩවලට VAT එක ගැහුවේ නැහැ." කියනවා. කෑම පාර්සලය අත්‍යවශ්‍ය නෑද්ද? මුත්‍රා පරීක්ෂණය අත්‍යවශ්‍ය නෑද්ද? ලේ පරීක්ෂණය අත්‍යවශ්‍ය නෑද්ද? මේ රටේ ඒවා කරගන්න අපිට නම් ඒවා අත්‍යවශ්‍යයි. හැබැයි, ආණ්ඩුව කියනවා, ඒවා අත්‍යවශ්‍ය ඒවා නොවෙයි කියලා. ඒ නිසා VAT ගැහුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ අත්හැරලා නොවෙයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සොය සොයා VAT ගැහුවා.

[මෙම අවස්ථාවේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සභා ගර්භයට පැමිණියේය.]

[இச்சந்தர்ப்பத்தில் மேதகு சனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்கள் சபாගර්භයට පැමිණිණ.]

[At this stage, His Excellency President Maithripala Sirisena entered the Chamber.]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා

(மாண்புமிகு தலைமைதரங்கும் உறுப்பினர் அவர்கள்)

(The Hon. Presiding Member)

ගරු මන්ත්‍රීතුමා කථා කරන්න.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநුர திஸாநாயக்க)

(The Hon. Anura Dissanayake)

මිලදී ගෙන විකිණීම කියන එකට VAT එක ගැනුවා. මිලදී ගෙන විකිණීමෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? VAT වලට register වෙච්ච සෑම සිල්ලර කඩයකටම බද්ද වදිනවා. කියන්නද? දවසකට රුපියල් 33,000ක් පිරිවැටුම ලබනවා නම්, VAT වලට register වෙන්න ඕනෑ. දවසකට රුපියල් 33,000ක business එකක් තිබෙනවා නම්, එයා VAT එකට register වෙන්න ඕනෑ. අද බුලත් විට කඩයකත් දවසකට රුපියල් 33,000ක බුලත් විට විකුණනවා. ඒකෙන් ඇත්ත කථාව. දවසකට රුපියල් 33,000ක පිරිවැටුමක් නැතිව salon එකක් තියාගෙන යන්න බැහැ, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. අඩුම තරමේ බුලත් විට කඩයක් පවත්වාගෙන යන්න බැහැ, රුපියල් 33,000ක පිරිවැටුමක් නැතිව. රුපියල් 33,000ක පිරිවැටුම කියලා කියන්නේ, අපේ රටේ සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන අඩුම පිරිවැටුම. ඒ කියන්නේ මොකක්ද? සියලුම ව්‍යාපාරවලට මේ බද්ද වදිනවා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මොකක්ද සිද්ධ වෙන්නේ? සියලුම ජනතාවගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට මේ බද්ද ගහලා තිබෙනවා.

ඊට පස්සේ කියනවා, මේ බද්දෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ අත්හැරියා කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ අත්හැරලා නැහැ. ඒ නිසා මේ බදු පැනවීම, මේ බදු පැනවීමේ ඇති කර තිබෙන විකෘතියට මේ මුදල් අමාත්‍යවරයා වග කියන්න ඕනෑ. ඒ වගකීම වෙනුවෙන් මේ විශ්වාස භංගයට සහාය පළ කළ යුතුව තිබෙනවා. වෙන මුකුත් නොවෙයි. අර මම කලින් කියපු කරුණු සහ මේ බදු පනවලා තිබෙන විකෘතිය නිසා මේ විශ්වාස භංගයට සහාය පළ කළ යුතුව තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, මා දන්නවා, ලෝකය කොහොටද යන්නේ කියලා. ලෝකයේ සන්නිවේදන ක්ෂේත්‍රය ඉතාම වැදගත්. සන්නිවේදන ක්ෂේත්‍රය හරහා කාර්යක්ෂමතාව ගේනවා. දුරකථනය පාවිච්චි කරන කොට කාර්යක්ෂමතාව ගේනවා. Internet එක පාවිච්චි කරන කොට කාර්යක්ෂමතාව ගේනවා; e-mail එක ගෙනෙන කොට කාර්යක්ෂමතාව ගේනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ ඇතිවී තිබෙන ප්‍රධාන දේ තමයි, අපි විශාල සම්පත් ප්‍රමාණයක් යොදවලා තිබෙනවා, කාර්යක්ෂමතාව නැතිව. සාමාන්‍යයෙන් අපි සිංගප්පූරුව වාගේ රටක් ගන්නොත්, සිංගප්පූරුවේ එක බස් එකක් ඔවුන් දවසකට කිලෝමීටර් 800ක් දුවනවා නම්, අපි ඒ බස් එක කොළඹ නගරයේ දුවන්නේ කිලෝමීටර් 150යි. ඒකෙන් වෙලා තිබෙන්නේ. එතකොට සිංගප්පූරුව මිලදී ගන්නා බස් එකෙන් දවසකට කිලෝමීටර් 800ක සේවාවක් ගන්නවා. අපි මිලදී ගන්නා බස් එකෙන් ගන්නේ දවසකට කිලෝමීටර් 150ක සේවාවක්. ඒ කියන්නේ මොකක්ද? අපි අකාර්යක්ෂමයි. අපේ කාර්යක්ෂමතාව වර්ධනය වෙලා නැහැ. කාර්යක්ෂමතාව වර්ධනය වෙන්නේ නැතිව අපි මොන තරම් ප්‍රාග්ධනය යෙදවුවත්, මොන තරම් සම්පත් මිලදී ගත්තත්, ඒක කාර්යක්ෂමතාවෙන් යුතුව අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා අකාර්යක්ෂමතාව ඇති කරලා තිබෙනවා. ඒ අකාර්යක්ෂමතාව නැති කිරීමට දුරකථන, ජාත්‍යන්තර ජාල පහසුකම්, e-mail වැනි ක්ෂේත්‍රයන් වැදගත් වෙනවා. ඒක පුළුල් කරන්න ඕනෑ. ඒක පුළුල් වෙන ප්‍රමාණයට තමයි රාජ්‍යයක් කාර්යක්ෂම වෙන්නේ. e-mail එකෙන් පණිවිඩ යන ප්‍රමාණයට, දුරකථනයෙන් කථා කරන ප්‍රමාණයට, internet පාවිච්චි කරන ප්‍රමාණයට, ලෝකය කාර්යක්ෂම වෙනවා. හැබැයි, අද තමුන්නාන්සේලා මොකක්ද කරලා තිබෙන්නේ? ඒ සඳහා අයිමිත බද්දක් ගැනුවා. ලෝකය කාර්යක්ෂම කරන්න ඕනෑ යුගයේ තමුන්නාන්සේලා මොකක්ද කරන්නේ?

අද කඩට ගිහිල්ලා රුපියල් 100ක reload එකක් දැමීමෙන්, බද්දක් හැටියට රුපියල් 49.48ක් ගෙවන්න ඕනෑ. රුපියල් 100ක reload එකක් දැමීමෙන්, රුපියල් 49.48ක් ආණ්ඩුවට ගෙවන්න ඕනෑ. කාර්යක්ෂමතාව අඩු කරනවා. ඒ නිසා ඒ ක්ෂේත්‍ර වර්ධනය කරන්න ඕනෑ. තමුන්නාන්සේලා බලයට ඇවිල්ලා Wi-Fi දෙනවා කිව්වේ මොකක් වෙනුවෙන්ද? ඒකේ පතුලේ තිබුණේ කාර්යක්ෂමතාවයි. අන්තර්ජාල පහසුකම් ලබා දීම හරහා රාජ්‍යයක කාර්යක්ෂමතාව වැඩි වෙනවා. ඒ වෙනුවෙන් තමයි තමුන්නාන්සේලා නොමිලයේ Wi-Fi ලබා දෙනවා කියා කිව්වේ. ඒකේ ආර්ථික විද්‍යා අර්ථය ඒකයි. හැබැයි තමුන්නාන්සේලා ඒක අත් හැරියා පමණක් නොවෙයි, තිබුණු ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ජනතාවට ගෙවන්න සිද්ධ වන විධියට කටයුතු කරලා තිබෙනවා. රුපියල් 100ක reload එකක් දැමීමෙන් රුපියල් 49.48ක් බදු වශයෙන් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. මොකක්ද, කාර්යක්ෂමතාව? මොකක්ද, කරලා තිබෙන්නේ? VAT එක ආශ්‍රිතව මේ සැරේ පනවන ලද බදු, අතීතය අසාධාරණයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ විතරක් නොවෙයි, NBT එකත් අය කරනවා. නිෂ්පාදකයාගෙන් සියයට 2ක බද්දක් අය කරනවා. VAT එක එකතු කරලා ඒකටත් අය කරනවා. ඊළඟට, තොග වෙළෙන්දාට VAT එක එකතු කරලා සියයට 2ක් අය කරනවා. සිල්ලර වෙළෙන්දාටත් VAT එක එකතු කරලා සියයට 2ක් අය කරනවා. හරකා හත් අට වතාවක් හම ගහනවා වාගේයි. කල්පනා කරලා බලන්න. NBT කියන එක සාධාරණ ද මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි? එක පාරට පිරිවැටුමට බද්ද අය කරලා ඉවර කරන්න. නිෂ්පාදකයාගේ පිරිවැටුමෙන් අය කර ගන්නවා. තොග වෙළෙන්දාගේ පිරිවැටුමෙන් අය කර ගන්නවා. සිල්ලර වෙළෙන්දාගේ පිරිවැටුමෙන් අය කර ගන්නවා. ඊට පස්සේ VAT එක එකතු කරලා අය කර ගන්නවා. මේක මහා අසාධාරණ බදු පැනවීමක්. [බාධා කිරීමක්] බැරි නම් කමක් නැහැ.

ගරු රවී කරුණානායක මහතා

(மாண்புமிகு ரவி கருணாநாயக்க)

(The Hon. Ravi Karunanayake)

අපි බදු පිට බදු අය කරන්නේ නැහැ. නිවැරදි තත්ත්වය පෙන්වන්න අවශ්‍යයි. තිබුණු ප්‍රමාණයට වඩා එක වතාවක් පමණයි VAT එක වැඩි වෙලා තිබෙන්නේ. බදු පිට බදු හත් වතාවක් පනවන එක අපේ ආණ්ඩුවේ ක්‍රියාවක් නොවෙයි.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநுர திஸாநாயக்க)

(The Hon. Anura Dissanayake)

හරි, මම කියන්නම්. NBT එක එහෙම තමයි තිබුණේ. NBT එක තිබුණු විධියටම තමයි ඔබ්බමත්ලා තියලා තිබෙන්නේ. හැබැයි දැන් වෙන දේ මොකක්ද? සිල්ලර වෙළෙන්දාට VAT එක පැනවෙමින්, ඒ VAT එකත් එකතු වෙලා තමයි NBT එක පැනවෙන්නේ. එතකොට එදා අය කළ NBT එකට වඩා අද අය කරන NBT එක වැඩි වෙනවා. මේක තමයි ඇත්ත කථාව. මම කියන්නේ ඒකයි. NBT එක එදා තිබුණු විධියටම තමයි අද තිබෙන්නේ. හැබැයි එදා මොකක්ද, වුණේ? මිලදී ගෙන විකිණීම කියන ක්ෂේත්‍රයට -සිල්ලර වෙළෙන්දාටම- අදාළව තිබුණේ නැහැ. [බාධා කිරීමක්] නැහැ, නැහැ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, VAT එක සියයට 8ට තිබුණු ක්ෂේත්‍රවල එය සියයට 15 දක්වා වැඩි කලා. සියයට 11ට තිබුණු ක්ෂේත්‍රවල සියයට 15 දක්වා වැඩි කලා. VAT අය කරන්නේ නැතුව තිබුණු ක්ෂේත්‍රවලත් සියයට 15 දක්වා වැඩි කලා. මම කියන්නේ, මිලදී ගෙන විකිණීම කියන ක්ෂේත්‍රයට VAT එක පනවා තිබුණේ නැහැ කියලායි. ඒකට අලුතෙන් VAT එක එකතු වුණා. ඒ VAT එක එකතු වෙලා තමයි NBT එක අය වෙන්නේ. ඒකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි වෙළෙඳ පොළේ භාණ්ඩ මිල එක පාරටම ඉහළ ගියේ. සාමාන්‍ය බදු වැඩි කිරීමකට වඩා VAT එක සහ NBT එක අතර හඳුනා මේ අන්තර් සම්බන්ධය වේගවත් ලෙස භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රධාන සාධකය වුණා. මේක තමයි ඇති වෙලා තිබෙන විකෘතිය.

[ගරු අනුර දිසානායක මහතා]

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා තමයි අපි මේ යෝජනාව අනුමත කරන්න ඕනෑ වෙන්නේ. වාහන වෙනුවෙන් රුපියල් කෝටි 118ක් වැය කරන්න පුළුවන් ආණ්ඩුවක් මේ. ඇයි, තමුන්නාන්සේලා ජනතාවගෙන් මෙහෙම බදු අය කරන්නේ? තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕනෑ, තමුන්නාන්සේලාව බලයට පත් කරන ලද ජනතාවගේ අපේක්ෂා මොනවාද කියලා. එක පක්ෂයක බලයකින්, එක පුද්ගලයෙකුගේ බලයකින්, එක සංවිධානයක බලයකින්, පක්ෂ සංවිධානය කරලා, ජනතාව පාරට බස්සවලා ගන්න බලයක් නොවෙයි. පක්ෂවල ඉස්සරහට ජනතාව ගිහිල්ලා හදා ගන්නා ලද බලයක්. ඒ නිසා වෙන හැම ආණ්ඩුවකටම වඩා ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමේ සංයුතිය ඒ ජනවරම ඇතුළේ තිබෙනවා. එය අඩංගුව තිබෙනවා, ඒ ජනවරම ඇතුළේ. අන්න ඒ ජනවරමට අනුව කටයුතු කරන්නේ නැහැ. ඒ ජනවරමට අනුව කටයුතු කරන්නේ නැත්නම් පොදු ආණ්ඩුවට එරෙහිව විවේචනයක් තිබෙනවා, පොදු ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව විවේචනයක් තිබෙනවා, සුවිශේෂී විවේචන ටිකක් තිබෙනවා. මා කියන්නේ නැහැ, මුදල් අමාත්‍යවරයා මාරු කළ පමණින් මේ සියල්ල වෙනස් වෙයි කියලා. අපි ඒ මිථ්‍යාවට යන්නේ නැහැ. මුදල් අමාත්‍යවරයා පමණක් මේකට සෘජුව වග කිව යුතුයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. හැබැයි සෘජු ලෙසම මුදල් අමාත්‍යවරයාත් වග කිව යුතු ක්ෂේත්‍ර ගණනාවක් ඉතිරිව තිබෙනවා. ඒ නිසා මේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය, ජනතාව මත ඇති කොට තිබෙන මේ පීඩනය ආදී වශයෙන් ඇති කර තිබෙන විනාශකාරී තත්ත්වයට -ඒ සියල්ලම අඩංගුව- එරෙහිව තමයි මේ විශ්වාස හංග යෝජනාවේදී අපි සහය පළ කරන්නේ. සියල්ලම මෙහි ඇතුළත් වෙලා නැති වුණත්, විශ්වාස හංග යෝජනාව දැන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ විශ්වාස හංග යෝජනාව නිශ්චිත කොට ඉදිරිපත් කර තිබෙන කරුණුවලට එහා යන අන්තර්ගතයක් සහ වුමනාවක් සහිතව තමයි අපි මේ විශ්වාස හංග යෝජනාවට පක්ෂය ඡන්දය පාවිච්චි කරන්නේ, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මා යට කී කරුණු පිළිබඳව මුදල් අමාත්‍යවරයාගෙන් පෞද්ගලිකව හෝ විමසා තමන්ගේ හෘදය සාක්ෂියත් පිරිසිදු කර ගෙන අත ඔසවන්න කියලා මේ විශ්වාස හංග යෝජනාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
 (மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
 (The Hon. Presiding Member)
 බොහොම ස්තුතියි.

මීළඟට, ගරු ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා.

[අ.හා. 3.40]

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා (රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)
 (மாண்புமிகு இராள் விக்கிரமரத்ன - அரசு தொழில்முயற்சிகள் அபிவிருத்தி பிரதி அமைச்சர்)
 (The Hon. Eran Wickramaratne - Deputy Minister of Public Enterprise Development)
 ස්තුතියි.

අද මට ප්‍රථම කථා කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා හුඟක් කරුණු කිව්වා. ඒ සියල්ලටම පිළිතුරු දෙන්න වෙලාවක් නැහැ. නමුත් මම කරුණු කිහිපයක් නිවැරදි කළ යුතුයි. අගමැතිතුමාගේ වාහනවලට කෝටි 60ක් වියදම් කරනවා කියා අද

කිව්වා. මම පළමුවෙන්ම ඒ ගැන සඳහන් කරන්න ඕනෑ. අගමැතිතුමාට නිල වාහන දෙකක් තිබෙනවා. ජනාධිපති කාර්යාලයෙන් ලබා ගන්න ඒ නිල වාහන දෙකට පෞද්ගලික වාහනයකුත් එකතු කරලා තමයි වාහන තුනක් හදා ගෙන තිබෙන්නේ. හිටපු ජනාධිපතිතුමාගේ, ඒ වාගේම වත්මන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ආරක්ෂාව බොහොම වැදගත්. ඒ නිසා ඒ අයට bulletproof වාහන ලබා දිය යුතුයි කියා මා විශ්වාස කරනවා. මේ දවස්වල වාහන ගැන ලොකු සාකච්ඡාවක් තිබෙනවා. මා හිතන විධියට වාහන ගැන තිබෙන මේ සාකච්ඡාව විශේෂයෙන්ම ගෙන යන්නේ හරියටම ඇමති කෙනෙක් වුණාම නිල වාහනයක් නොමැතිව ඉන්න පුළුවන් වාගෙයි. ඕනෑම දෙයක් කළොත්, යම් රැකියාවක යෙදුණොත්, ඒ රැකියාවේ ප්‍රධාන විධායක නිලධාරී වුණොත්, නැත්නම් මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් වුණොත්, ඒ අය සියලුදෙනාටම මේ නිල වාහන තිබෙනවා. හුඟක් වෙලාවට මේ වෙඩි අඩවිවල වැරදි තොරතුරු පළ කර තිබෙනවා. අපේ හරිත් ප්‍රනාන්දු ඇමතිතුමාට විරුද්ධවත් වැරදි තොරතුරු පළ වෙලා තිබෙනවා, එතුමා මේ වාහන ගන්නවා කියා. එහෙම දෙයක් නැහැ. ඇත්තටම තමන්ට හිමි නිල වාහන තමයි එතුමන්ලා අරගෙන තිබෙන්නේ.

තෙල් මිල ජාත්‍යන්තරව අඩු වුණත්, ඒ මිල අඩුවීම අප පොදු ජනතාවට දීලා නැහැ කියා මෙතුමන්ලා සඳහන් කළා. 2015 ජනවාරි 08වැනි දා මෙමුනිපාල සිරිසේන ජනාධිපතිතුමා පත් වුණාට පසුව අප රජය අතට ගන්නාම ඉන්ධනවල -පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල්වල- මිල අඩු කළා. ඒ විතරක් නොවෙයි, ආදායම වැඩි කළා. රාජ්‍ය සේවකයන්ගේ ආදායම වැඩි කළා. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට රුපියල් 10,000ම එකතු නොකළත්, රුපියල් 2,500ක් අප එකතු කළා.

ඒ විතරක් නොවෙයි, මුදල් ඇමතිතුමා සඳහන් කළා හැම වසරකම අප ඒ මූලික වැටුපට යම්කිසි ප්‍රමාණයක් එකතු කරනවාය කියා. ඇත්තටම එකතු කරලා තිබෙනවා. ජාත්‍යන්තරව තෙල් මිල අඩුවීමෙන් ලැබුණු සම්පූර්ණ ලාභය ජනතාවට නොදුන්නාය කියන චෝදනාවේ සත්‍යතාවක් තිබෙනවා. ඇයි? ඒකේ කොටසක් අප නියාගෙන ඉන්නේ පසු ගිය රජය ගන්න ණය ගෙවීමටයි. ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, අතිරේක ලාභය IOC එකට ගියාය කියා ඔබතුමා කිව්වා. මම ඒක පිළිගන්නවා. අතිරේක ලාභයක් ඇති වෙනවා. මොකද, ලාභයක් තිබුණාම සමාගම් දෙකක් තිබෙන විට ඒ සමාගම් දෙකටම ඒ ලාභය ලැබෙනවා. ඒ තර්කය හරි. මුදල් ඇමතිතුමා අද මේ විවාදය අභගෙන ඉන්න නිසා අපට ඒකටත් පිළියමක් තිබෙනවා. අප නිසි වෙලාවට ඒ පිළියම යොදන්නත් බලාපොරොත්තු වෙනවා.

මම බොහොම කනගාටුවෙන් කියන්න ඕනෑ, වසර 20ක් මේ රටේ මුදල් ඇමතිතුමා වෙලා හිටියේ ජනාධිපතිවරයෙක් බව. වසර 20කට පසුව ස්වාධීන පුද්ගලයෙක් -මේ ගරු සභාවේ මන්ත්‍රීවරයෙක්- මුදල් ඇමතිතුමා හැටියට පත් කර තිබෙන අවස්ථාවක තමයි, අද මේ විශ්වාස හංග යෝජනාව ගෙනැත් තිබෙන්නේ. එක පුද්ගලයෙකුට විතරක් සෑම දෙයක්ම කරන්න පුළුවන්, එක පුද්ගලයෙකුට විතරක් තීරණ ගන්න පුළුවන් කියන ඒ අදහසින් ඇත්තටම අප අයින් වෙන්න ඕනෑ. අද මේ තිබෙන නිදහස නිසා තමයි මුදල් ඇමතිතුමාට විරුද්ධව විශ්වාස හංග යෝජනාවක් ගේන්න පුළුවන් වෙලා තිබෙන්නේ.

මේ යෝජනාව ගෙනා මන්ත්‍රීවරුන්ගෙන් මම අහන්න කැමැතියි, එදා හිටපු මුදල් ඇමතිතුමාට විරුද්ධව විශ්වාස හංග යෝජනාවක් ගේන්න ඔබතුමන්ලාට හිතන්නවත් පුළුවන් වුණාද කියා. එදා මූල්‍ය පිළිබඳව තීරණ ගන්න කොට ඒ තීරණ ගන්නේ හිටපු මුදල් ඇමතිතුමා -ජනාධිපතිතුමා- මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකුවේ අධිපති සහ ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳව

කටයුතු කළ ඇමතිතුමා -ඒ පවුලේ මල්ලි- විසිනුයි. ඒ අය තමයි ඔය තීරණ ගත්තේ. ඒක තමයි ඇත්ත කථාව. එදා ඒවා ගැන සාකච්ඡා කරන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැ. අද අපට අවස්ථාවක් තිබෙනවා. සිදුවුණු සංස්කෘතිකමය වෙනස මේකයි. අපට පරස්පර අදහස් තිබෙනවා නම් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඒවා ඉදිරිපත් කරන්න අද අපට ඉඩකඩ තිබෙනවා; අපේ ආණ්ඩුව තුළ ඒ ගැන වාද විවාද කරන්න ඉඩකඩ තිබෙනවා. මේකයි අද ඇති වෙලා තිබෙන වෙනස. ඒ නිසා සමහර සමාජ ජාලවලින් අපට පහර ගහගෙන, ගහගෙන යන කොට අප ඒක පිළිගන්නවා. මොකද, අද තිබෙන්නේ පුරවැසි මාධ්‍යයක්. ලෝකය පරිවර්තනය වෙමින් පවතිනවා. ඒ පුරවැසි මාධ්‍යයෙන් එන විවේචන අප පිළිගන්නවා. ඒවා නිවැරදි කරන්න වැයම් කරනවා. නැත්නම් වරදක් තිබෙනවා නම් ඒ වැරදි දෙය හරිගස්සා ගෙන ඉදිරියට යන්න අප උත්සාහ කරනවා.

2007 වසරට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියපු දේ නැවත වතාවක් බොහොම කෙටියෙන් මතක් කරන්න මා කැමැතියි. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමා, එම අය වැය විවාදයේ පහළොස් වන වෙන් කළ දිනයේ, එනම් 2006 දෙසැම්බර් මාසයේ 6වැනි දා පළ වූ හැන්සාඩ් වාර්තාවේ නිරු අංක 2664හි එතුමා මෙසේ කියා තිබෙනවා:

"මේ කලාපයේ ඉන්දියාවටත් කලින් රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා සිටිද්දී තමයි මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතට මේ පාර්ලිමේන්තුව බන්දවන්නට උත්සාහ කළේ."

කවුද මේ කියන්නේ? බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමායි. එතුමා තවදුරටත් මෙසේ කියා තිබෙනවා:

ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ගැන ප්‍රශ්න කරන එක වැරදිද කියා මා අහනවා. අනේ තුල කැඩුණු සරු-ගලය වාගේ රටේ බඩු මිල වැඩි වෙනවා නම්, දවස ගණනේ රුපියල බාල්දු වෙලා, බාල්දු වෙලා අන්තිමට මස්තබාල්දු වෙනවා නම්, ජාතිය සතු විදේශ වත්කම් දවස ගානේ පිරිහෙනවා නම්, ණය පොලී අනුපාතය දිනපතා වැඩි වෙනවා නම්, රුපියල් බිලියන 109ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරලා- අදත් එකක් තිබෙනවා."

එතුමාගේ කථාවේ තව කොටසක් උපුටා දක්වන්න මම කැමැතියි. 2006 දෙසැම්බර් 06වැනි දා පළ වූ හැන්සාඩ් වාර්තාවේ නිරු අංක 2673හි එතුමා මෙසේ කියා තිබෙනවා:

"නොබෝදා - නොවැම්බර් මාසයේ - 2006 ලංකාවේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ විදේශ ආයෝජන සම්මන්ත්‍රණයක් සිංගප්පූරුවේදී පැවැත්වුණා. මේ සම්මන්ත්‍රණයේදී අරමුදල් කළමනාකරුවන්ට - Fund managersලාට තමයි, ඇමතිම කළේ. ප්‍රධාන දේශනය - keynote address එක - කළේ වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමායි. මුළු ලෝකයේම ඉන්න අරමුදල්කරුවන් වෙනුවෙන්, ලංකාවේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රශ්නය හා GoldQuest සමාගම කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වෙලා ජාතික සංවර්ධන බැංකුවේ කොටස් ගැනීම... -"

මට මේ ගැන විශේෂයෙන්ම කියන්න පුළුවන්, මම ජාතික සංවර්ධන බැංකුවේ හිටපු නිසා. GoldQuest එකෙන් කොටස් ගැනීම පිළිබඳවත් මෙතැන ප්‍රශ්න කර තිබෙනවා. කීල්ස් සමාගමේ කොටස් ගැනීම ගැනත් සඳහන් කර තිබෙනවා. එහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා:

"කීල්ස් සමාගමේ කොටස් ගැනීම ගැන සඳහන් කරලා, ලංකාව මුදල් විශුද්ධීකරණය - money laundering - සිදු කරන වෙළෙඳ පොළක්ද කියා මේ සම්මන්ත්‍රණය අවසානයේ ප්‍රශ්න කළා. කවුරුත් වෙනුවෙන්ද ? දැන් මේ රට වෙනුවෙන් තේද යන්නේ ?"

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමා, මා මේ සඳහන් කළේ එදා ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ප්‍රකාශ කර තිබුණු දේයි. එතුමා තවදුරටත් මෙසේ කියා තිබෙනවා:

"ගරු සභාපතිතුමා, ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් ප්‍රමුඛත්ත මහා බැංකු අධිපතිලා කථා කරන්න යන්නේ නැහැ. මොකද ? ඒක ව්‍යාපාරික වැඩක්. එයට යටිතලය හා නීතිමය රාමුව හදවනවා මිස, ඒ සඳහා සිංගප්පූරුවට ගිහින් සම්මන්ත්‍රණ නියත මහා බැංකු අධිපතිවරයෙක් ගැන මා අහලා නැහැ. එතකොට ලංකාව මුදල් විශුද්ධීකරණ මධ්‍යස්ථානයක් තේද ?"

එහෙම අසා තිබෙන්නේ ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමායි.

"මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත නමින් පනතක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා. මේ පනත සම්මත කරලා, මේක නීති විරෝධී කළා. දැන් GoldQuest එකේ පිරිමිඩ ජාවාරමින් අසරණ වුණු මිනිස්සු දහස් ගණනක් සිටිනවා. ඇත ගම්වල එය තවත් කෙරෙනවා. විමර්ශන ඒකකය තිබුණා. ඒකකය අහෝසි කරලා, මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධිමය අංශය, ප්‍රධාන ආයෝජන පිළිබඳ ඒකකය වැඩ කරන්නේ නැති තත්ත්වයකට පත් වෙලා."

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මොනවාද මේ කියන්නේ? මූල්‍ය බුද්ධි අංශයක් තිබුණා, ඒ මූල්‍ය බුද්ධි අංශයත් එදා රජය අහෝසි කළාය කියනවා. ඒක ඇත්ත. ඒ බුද්ධි අංශය අහෝසි කරලා සම්පූර්ණයෙන්ම අඩපණ කරලා දැමීමා. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා එදා එතුමාගේ කථාවේ එම කොටස අවසන් කරන්නේ මෙහෙමයි:

"...එතුමා පත් කළ අතිගරු ජනාධිපතිතුමාට තිබෙන ගරුත්වය මොකක්ද?"

එහෙම කියමින් එතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පිළිබඳව ප්‍රශ්න කරනවා.

මම කියන්න කැමැතියි, එදා තමයි මූල්‍ය පද්ධතිය බිඳුණේ කියලා. එදා තමයි, ගෝල්ඩන් කී සමාගම යට ගියේ. එදා තමයි, දඩුවම් මුදලාලිලා ඇති වුණේ. එදා තමයි, සෙලාන් බැංකුව හෙල්ලෙන් පටන් ගත්තේ. ගරු කබීර් භාෂීම් ඇමතිතුමා අද සඳහන් කළා, Entrust කියන මූල්‍ය සමාගමක අලාභයක් වෙලා තිබෙනවා, දැනට දැන ගෙන තිබෙන විස්තර අනුව රුපියල් බිලියන 12ක අලාභයක් සිදු වෙලා තිබෙනවා කියලා. දැන් ඒ ගැන රහස් පොලීසියෙන් සොයා ගෙන යනවා කියලාත් එතුමා සඳහන් කළා. මූල්‍ය පද්ධතිය කැඩී බිඳී තිබෙනවාය කියන තර්කය මතු කිරීමට අද විශාල වැයමක් ගෙන තිබුණත්, ඒ වාගේ කිසි දෙයක් මේ අවුරුදු එකහමාර තුළදී ඒ එක මූල්‍ය ආයතනයකට හෝ වෙලා නැහැ කියන එක අපි මේ අවස්ථාවේදී මේ ගරු සභාවට මතක් කරන්න ඕනෑ.

අද මොනවාද අපි රජය තුළ සාකච්ඡා කරන්නේ? අපි අද සාකච්ඡා කරන්නේ, කොහොමද මහ බැංකුව නිදහස් කරන්නේ කියලායි. මූල්‍ය පද්ධතිය අධීක්ෂණයෙන් නිදහස් කරන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි අපි කරගෙන යන්නේ. අපි කල්පනා කරනවා, මූල්‍ය අධීක්ෂණයට වෙනම අධිකාරියක් රට තුළ ඇති කරන්න ඕනෑද කියලා. ඔය ආර්ථික ඝාතකයා කවුද, එහෙම කිව්වේ කොයි වෙලාවේද, කිව්වේ කවුද කියන ඒවාට අපි සම්බන්ධ නැහැ. ඒවා කිව්වේ ඔබතුමන්ලාමයි. ඇට නැති දිව හැරෙන හැරෙන පැත්තට කථා කරලා නම් හරි යන්නේ නැහැ. අපි දන්නවා, පසු ගිය රජය ආයෝජනය කළා.

විශේෂයෙන්ම ඒ අය යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරනකොට මූල්‍ය තත්ත්වය දිහා බැලුවේ නැහැ.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ඔබතුමාට ලබා දුන් වේලාව නම් අවසානයයි.

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(**மாண்புமிகு இராண் விக்கிரமரத்ன**)
(**The Hon. Eran Wickramaratne**)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම අවසන් කරනවා.

එසේ ආයෝජනය කරනකොට මූල්‍ය තත්ත්වය දිහා බැලුවේ නැහැ; ආර්ථිකය දිහා බැලුවේ නැහැ. සමාජයීය නිරීක්ෂණ අනුව නොවෙයි ඒවා තීරණය කළේ. පෞද්ගලික දේශපාලනික වාසිය උඩ තමයි ඒවා තීරණය කළේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. අද අප ගැන ජාත්‍යන්තරයේ විශ්වාසය තිබෙනවා; ලෝක බැංකුවේ විශ්වාසය තිබෙනවා; IFC එකේ විශ්වාසය තිබෙනවා; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය තිබෙනවා. ඒ විතරක් නොවෙයි, චීනය, ඉන්දියාව, ජපානය වැනි රටවලටද අපේ රට ගැන විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, එදා අපට ආරාධනා කරලා හම්බන්තොටට ගියාම, නගරාධිපතිවරයා පිස්තෝලයක් අරගෙන තමයි අප හමුවෙන්න එතැනට ආවේ. අද එහෙම තත්ත්වයක් නැහැ. අපි හම්බන්තොටට වෙර කරන්නේ නැහැ. හම්බන්තොටට අපි කාර්මික ජනපදයක් ගෙනෙනවා. ගුවන් සේවා ඉංජිනේරු ව්‍යාපාරයක් හම්බන්තොටට අපි ගෙනෙනවා. ඒ විතරක් නොවෙයි, තෙල් පිරිපහදුවකුත් හම්බන්තොටට අපි ගෙනෙනවා. ඒ ඇයි? අපි රට ගැන හිතලා තමයි අපේ තීරණ ගන්නේ. ඒ නිසා මුදල් ඇමතිතුමාට විරුද්ධව ගෙනෙන මේ විශ්වාස භංග යෝජනාව, එතුමාට විරුද්ධව ගෙනෙන යෝජනාවක් විධියට නොවෙයි, අතිගරු මෙමුනිපාල සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව ගෙනෙන යෝජනාවක් හැටියට සලකා තුනෙන් දෙකේ වැඩි ඡන්ද බලයෙන් පරාජය කරනවාය කියන කාරණය මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ. බොහොම ස්තූතියි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(**மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்**)
(**The Hon. Presiding Member**)
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා.

[අ.හා. 3.53]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(**மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே**)
(**The Hon. Mahindananda Aluthgamage**)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර විවාද කරන මේ අවස්ථාවේ මීට පෙර කථා කළ ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමතිතුමා කීවා, මේ විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් තිබෙන්නේ අතිගරු ජනාධිපතිතුමාටයි කියලා. මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ කාටද කියලා එතුමා කියවා බැලුවා ද දන්නේ නැහැ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ රවි කරුණානායක මුදල් අමාත්‍යවරයාට. මේ විශ්වාස භංග යෝජනාව ගැන විපක්ෂයෙන් සහ ආණ්ඩුවෙන් කථා කරලා කීවා, "ඇයි මේවා ගෙනෙන්නේ, දිනන්න පුළුවන්ද?" කියලා. ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා කීවා "තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් දිනනවා" කියලා. අපි දන්නවා, තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් දිනනවා කියලා. [බාධා කිරීම්]

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාස භංග යෝජනා 45ක් ඉදිරිපත් කර තිබෙනවා. පළමුවන විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් තිබුණේ 1949දී. එදා සිට මේ දක්වා විශ්වාස භංග යෝජනා 45ක් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා තිබෙනවා. එයින් විශ්වාස භංග යෝජනා දෙකයි දිනුවේ. දිනුවේ,

විපක්ෂ ඇමරිකලිංගම් මැතිතුමාට ගෙනාපු විශ්වාස භංග යෝජනාව සහ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව ගෙනාපු විශ්වාස භංග යෝජනාවයි. අනෙක් සියලු විශ්වාස භංග යෝජනා පැරදුණා. හැබැයි, මේ විශ්වාස භංග යෝජනාව ගෙනෙන්නේ, දිනන්න නොවෙයි; ආණ්ඩුවක් පෙරළන්න නොවෙයි. මුදල් අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසයක් නැහැ කියන කාරණය පාර්ලිමේන්තුවට සහ රටට කියන්නයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනෙන්නේ කියන එක ඔබතුමන්ලාට මුලින්ම කියන්න ඕනෑ. [බාධා කිරීම්]

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මුදල් අමාත්‍යවරයාට එරෙහිව මේ විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට සිදු වූ කාරණා පහ ගැන මම කියන්න ඕනෑ.

ගරු රවී කරුණානායක මහතා
(**மாண்புமிகு ரவி கருணாநாயக்க**)
(**The Hon. Ravi Karunanayake**)
Sir, I rise to a point of Order.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(**மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே**)
(**The Hon. Mahindananda Aluthgamage**)
ඔබතුමා මගේ වේලාව ගන්න එපා.

ගරු රවී කරුණානායක මහතා
(**மாண்புமிகு ரவி கருணாநாயக்க**)
(**The Hon. Ravi Karunanayake**)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ ගරු සභාවේ ඉන්න 37 දෙනෙකුගේ විශ්වාසය නැහැ කියනවා. ඒ කියන්නේ, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් විරවංගට ප්‍රස්තියක් නැද්ද? ඇයි ඒ අය මේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කරලා තැන්නේ? [බාධා කිරීම්]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(**மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்**)
(**The Hon. Presiding Member**)
ගරු මන්ත්‍රීතුමා කථාව කරගෙන යන්න.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(**மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே**)
(**The Hon. Mahindananda Aluthgamage**)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ගරු මුදල් ඇමතිතුමාට මේ විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට හේතු වූ කාරණා පහක් තිබෙනවා. පළමුවෙනි කාරණාව මේකයි. යහ පාලන ආණ්ඩුවකට සදාචාරාත්මක අයිතියක් නැහැ, මෙතුමා වාගේ පුද්ගලයෙකුට මුදල් ඇමතිකම දෙන්න. දෙවෙනි කාරණාව තමයි, විපක්ෂයට කෙසේ වෙතත්, තමුන්නාන්සේ කෙරෙහි රජයට විශ්වාසයක් නැති එක. තමුන්නාන්සේට මුදල් ඇමතිකම දෙන්න ජනාධිපතිතුමාට, අගමැතිතුමාට විශ්වාසයක් නැහැ. මම ඒ ගැන පැහැදිලි කරන්නම්. [බාධා කිරීම්]

ගරු මන්ත්‍රීවරු
(**மாண்புமிகு உறுப்பினர்கள்**)
(**Hon. Members**)
කවුද කියන්නේ?

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(**மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே**)
(**The Hon. Mahindananda Aluthgamage**)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, තුන්වෙනි කාරණය මේකයි. මෙතුමා මුදල් ඇමතිවරයා හැටියට මේ රටේ ආර්ථිකයට කරපු විනාශය නිසායි මේ විශ්වාස භංගය ගෙනැවිත් තිබෙන්නේ.

හතරවෙනි කාරණය මේකයි. මුදල් ඇමතිවරයා හැටියට සිටිමින් තමුන්තාන්සේගේ පෞද්ගලික ව්‍යාපාරවලට මේ ඇමතිකම පාවිච්චි කරලා තිබෙනවා. එයට විරුද්ධව මේ විශ්වාස හංග යෝජනාව ගෙනැත් තිබෙනවා. [බාධා කිරීම] පස්වෙනි කාරණාව තමයි, තමුන්තාන්සේගේ අමාත්‍යාංශය ඇතුළේ තිබෙන දුෂණ සහ අක්‍රමිකතා. මෙන්ම මේ කාරණා පහ හේතුකොටගෙන තමයි මේ විශ්වාස හංග යෝජනාව ගෙනාවේ. මම දැන් ඒ කාරණා පහ ගැන කියන්නම්.

මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම කියනවා නම් සදාචාරාත්මක අයිතියක් නැහැ, මෙතුවාට මේ ඇමතිකම දෙන්න. ගරු ඇමතිතුමනි, තමුන්තාන්සේ විනිමය වංචාවක වූදිතයෙක්. ඒ වාගේමයි, තමුන්තාන්සේ කරන ව්‍යාපාර. You are involved in logistic business. තමුන්තාන්සේ රේගුව හා සම්බන්ධ ව්‍යාපාර කරන අමාත්‍යවරයෙක්. එහෙම කෙනෙක් රටේ මුදල් ඇමති කරනවාද? යහ පාලන ආණ්ඩුවකට එහෙම කරන්න බැහැ. ඒකයි මම මුලින්ම කියන්නේ යහ පාලන ආණ්ඩුවක් හරහා මේ ඇමතිකම දරන්න ඔබතුමාට සුදුසුකම් නැහැ කියලා.

දෙවනුව මම ඔබතුමාට කිව්වා, මේ ආණ්ඩුවට ඔබතුමාට විශ්වාස නැහැ කියලා. මුදල් ඇමතිතුමනි, අගමැතිතුමාට - තමුන්තාන්සේගේ නායකයාට - තමුන්තාන්සේ ගැන විශ්වාසයක් නැහැ. ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීලා විෂයන් භාරදෙන කොට මුදල් ඇමතිවරයකු සතු විෂයන් 6ක් තමුන්තාන්සේගෙන් ගන්නවා. පළමුවැනි වතාවට මුදල් ඇමතිවරයා යටතේ තිබෙන මහ බැංකුව ඉවත් කර ගන්නවා. ඉතිහාසයේ කවදාවත් මහ බැංකුව මුදල් ඇමතිවරයාගෙන් ඉවත් කර ගෙන නැහැ. ඔබගේ ආණ්ඩුවට ඔබ කෙරෙහි විශ්වාසයක් නැහැ.

මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි, ඊළඟ කාරණය තමයි, - [බාධා කිරීමක්]

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremesinghe)

මම සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා, මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශය යටතට විශාල අධිරාජ්‍යයක් ඇති කර ගෙන තිබුණා. ඒ ආණ්ඩුව පැත්තකට ගියා. ඊට පස්සේ අපි ඒ අධිරාජ්‍ය කැඩුවා.

අනෙක් කාරණය තමයි අපි විරුද්ධ පක්ෂයේ ඉන්න කොට කිව්වා, මහ බැංකුව වෙනම ආයතනයක් විධියට ස්වාධීන කරනවා කියලා. ඔබතුමන්ලා ඔක්කෝම එතැනට ගිහිල්ලා වැදලා ආපු මිනිස්සු නේ.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

ඒ කියන්නේ ඔබතුමාට මුදල් ඇමතිතුමාව විශ්වාසයි? එහෙම නම් හරි. ඔබතුමාට මුදල් ඇමතිතුමාව විශ්වාසයි කියලා කියනවා නම් මා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නම්.

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
(The Hon. Nalin Bandara Jayamaha)
Sir, I rise to a point of Order.

ගරු මූලාසනාරුඬ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා, මොකක්ද point of Order එක?

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
(The Hon. Nalin Bandara Jayamaha)

මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි, මම ඉතාම වැදගත් රීති ප්‍රශ්නයක් යොමු කරනවා. ගරු මුදල් ඇමතිතුමා සම්බන්ධයෙන් විශ්වාසයක් නැත්නම් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මෙතැන ඉදගෙන ඉන්නේ නැහැ. එතුමන්ලා මෙතැනට ඇවිල්ලා අහගෙන ඉන්නවා. විශ්වාසයක් නැහැ කියන්නේ කොහොමද? හිටපු ජනාධිපතිතුමා කෝ? හිටපු ජනාධිපතිතුමාට එන්න කියන්න. ඉස්සෙල්ලාම හිටපු ජනාධිපතිතුමාට එන්න කියන්න. [බාධා කිරීම]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි, මම කිව්වා අගමැතිතුමාට මුදල් ඇමතිතුමා කෙරෙහි විශ්වාසයක් නැහැ කියලා. මුදල් ඇමතිතුමා ගිය අවුරුද්දේ අය වැයක් ගෙනාවා. අය වැය ගෙනාවට පස්සේ අගමැතිතුමා සංශෝධන ගෙනාවා. ඒ ගෙනාපු අය වැයේ යෝජනා කිහිපයක් ජනාධිපතිතුමා ඉවත් කළා. එස්.බී. දිසානායක ඇමතිතුමනි, ඔබතුමාට මතක ඇති මම එදා අය වැය විවාදය තුළදී ඔබතුමාගෙන් ඇහුවා, ඔබතුමාගේ දිවි නැඟුම අරමුදල ගැන මොකද කියන්නේ කියලායි. ඔබතුමා කිව්වා, "ඒක ගන්නවාමයි" කියලා. "දුන්නේ නැත්නම් බලෙන් හරි ගන්නවා" කියලා ඔබතුමා මෙතැනදී කිව්වා. දුන්නාද? නැහැ. ඔබතුමාට දුන්නේ නැහැ. ඒ නිසා අපට කලින් ඔබේ රජයට ඔබතුමා කෙරෙහි විශ්වාසය නැහැයි කියන එක මතක තියාගන්න ඇමතිතුමනි. ඒක තමයි දෙවැනි කාරණය.

තුන්වැනි කාරණය මෙයයි, මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි. ගරු ඇමතිතුමනි, ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට ඔබතුමා ඔබතුමාගේ අමාත්‍යාංශය, ඔබතුමාගේ විෂය ඔබතුමාගේ ව්‍යාපාර සඳහා භාවිත කරනවා. ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට අමාත්‍යවරයෙක් තමන්ගේ ව්‍යාපාර සඳහා තම අමාත්‍යාංශය පාවිච්චි කරනවා.

ලීල්ඩි මාර්ෂල් ගරු සරත් ලොන්සේකා මහතා (ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා)
(பீல்ட் மார்ஷல் மாண்புமிகு சரத் பொன்சேகா - பிரதேச அபிவிருத்தி அமைச்சர்)
(Field Marshal Hon. Sarath Fonseka - Minister of Regional Development)

කලින් හිටපු මුදල් ඇමතිතුමා තමයි එහෙම කළේ.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

මොකක්ද කලින් හිටපු මුදල් ඇමතිතුමා කළේ? කලින් හිටපු මුදල් ඇමතිතුමා මොකක්ද කළේ කියලා කියන්න, ලොන්සේකා මහන්මයා.

ලීල්ඩි මාර්ෂල් ගරු සරත් ලොන්සේකා මහතා
(பீல்ட் மார்ஷல் மாண்புமிகு சரத் பொன்சேகா)
(Field Marshal Hon. Sarath Fonseka)

තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් පාවිච්චි කළා.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

මොකක්ද ව්‍යාපාරය? [බාධා කිරීම] ඒ වාගේම මුදල් ඇමතිවරයාට විරුද්ධව පමණක් නොවෙයි, හමුදාවට භාණ්ඩ

[ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා]

ගෙන ඒම සඳහා වන ටෙන්ඩරය තමන්ගේ බැණාට ලබා දුන් පළමුවැනි හමුදාපතිවරයා ඉන්නේත් ලංකාවේ.

ගරු මන්ත්‍රීවරයෙක්
(மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
(An Hon. Member)
ජය වේවා! [බාධා කිරීම] හයිකෝප්කාරයා. [බාධා කිරීම]

සිල්ඩි මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මහතා
(பீல்ட். மார்ஷல் மாண்புமிகு சரத் பொன்சேகா)
(Field Marshal Hon. Sarath Fonseka)
Sir, I rise to a point of Order.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම එතුමාගේ නම කිව්වේ නැහැ. [බාධා කිරීම]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු ඇමතිතුමාගේ point of Order එක මොකක්ද?

සිල්ඩි මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මහතා
(பீல்ட். மார்ஷல் மாண்புமிகு சரத் பொன்சேகா)
(Field Marshal Hon. Sarath Fonseka)
දකුණ නිලකරන්න දැන් මගේ බැණා නොවෙයි. දැන් ඒ නඩුව අහලා ඔහුව නිදොස් කොට නිදහස් කරලා ඉවරයි. ඒ පිළිබඳව නියෝගයක් තිබියදී තමුන්නාන්සේ බහුබ්‍රිත දොඩවන්න එපා. තමුන්නාන්සේ ඒ කපාට ඉල්ලා අස්කර ගන්න. [බාධා කිරීම]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, නඩුවෙන් නිදහස් කරපු එක මම පිළිගන්නවා. හැබැයි, හයිකෝප් කියලා සමාගමක් හඳලා හමුදාවට අවශ්‍ය භාණ්ඩ ඔබතුමාගේ බැණා ගෙනාවා කියන එක ඔබතුමා පිළිගන්න. ඒක වහන්න බැහැ නේ.

ගරු මුදල් ඇමතිතුමනි, ඔබතුමාගේ ව්‍යාපාරවලට මේවා සම්බන්ධ කර ගෙන තිබීම ගැන මම කිව්වා. මේ අවස්ථාවේදී පසු ගිය අය වැය කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ අවධානය මා යොමු කරවනවා. අය වැය කපාටේ 484, 208 paragraphs බලන්න. මෙතුමාගේ සමහර සමාගම්වල ගනු-දෙනුවලට අය වැයෙන් යම් යම් යෝජනා ගෙනැල්ලා තමන්ගේ ව්‍යාපාරවල වාසියට පාවිච්චි කර තිබෙනවා. මේ රටේ වෙන කිසිම මුදල් ඇමතිවරයෙක් තමන්ගේ ව්‍යාපාරවලට වාසි වන විධියට අය වැයෙන් යෝජනා හෝ අය වැය සංශෝධන ගෙනැල්ලා නැහැ.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
Sir, I rise to a point of Order.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
මුදල් ඇමතිතුමා, මොකක්ද point of Order එක?

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
මේ වාගේ වෝදනා කරනවා නම්, කරුණාකර සාක්ෂි සහිතව මොකක්ද කියලා පෙන්වලා දෙන්න. අවස්ථාව තිබුණා කියලා නිකරුණේ බොරු පුවර කරනවා. ඒ විධියට තඹ සනයක් හෝ දිලා තිබෙනවා නම් අපට පෙන්වන්න. [බාධා කිරීම]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)
ගරු ඇමතිතුමනි, - [බාධා කිරීමක්] ඔබතුමාගේ පෞද්ගලිකත්වයට මම ගහන්න ගියොත් ඔබතුමාගේ සරම ගැලවෙනවා. මම එහෙම ගහන්නේ නැහැ. ඔබතුමාට සරම ඇඳලා පුරුදුන් නැහැ. [බාධා කිරීමක්] ඔබතුමාට සරම ඇඳලා පුරුදුන් නැහැ, සරම ගලවාගන්න එපා. [බාධා කිරීම] මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ පාර්ලිමේන්තුවේදී.

සිල්ඩි මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මහතා
(பீல்ட். மார்ஷல் மாண்புமிகு சரத் பொன்சேகா)
(Field Marshal Hon. Sarath Fonseka)

නැගී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)
අයියෝ, වෙල් විදානේ පොඩ්ඩක් ඉන්න කෝ! [බාධා කිරීම]

මුදල් ඇමතිතුමා, තමුන්නාන්සේ තමුන්නාන්සේගේ ගෙය මේ දවස්වල repair කරනවා. [බාධා කිරීම]

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு ஆனந்த அலுத்தகமகே)
(The Hon. Ananda Aluthgamage)
Sir, I rise to a point of Order.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා point of Order එකක් ඉදිරිපත් කරනවා.

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு ஆனந்த அலுத்தகமகே)
(The Hon. Ananda Aluthgamage)
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, එතුමා අපේ මුදල් ඇමතිතුමාගේ රෙදි ගලවන්න කපා කරනවා. මන්ත්‍රීතුමා, ඔබතුමාගේ නෝනා ඔබතුමාගේ රෙදි ගලවා අවසානයයි. [බාධා කිරීම] ඔබතුමාගේ නෝනා තමයි උසාවියට ගිහිල්ලා කිව්වේ. අපි නොවෙයි කිව්වේ. [බාධා කිරීම]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ඒක රිති ප්‍රශ්නයක් නොවෙයි. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා කපාට කරගෙන යන්න. [බාධා කිරීම]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(මාண்பුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Mahindananda Aluthgamage)

මා මේ කාරණය කෙරේ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවනවා. අතිගරු ජනාධිපතිතුමා, - [බාධා කිරීම්] රටේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේක උරුම වෙඩි තබන තැනක් නොවෙයි. රටේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා. [බාධා කිරීම්] මේක උරුම මස් කඩේ නොවෙයි. [බාධා කිරීම්]

ගරු මන්ත්‍රීවරයෙක්
(මාණ්පුමිතු උග්‍රහරාජා ඉරුමාරාජා)
(An Hon. Member)
තැබුණම නොවෙයි මේක. [බාධා කිරීම්]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Mahindananda Aluthgamage)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමා, මා අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ කාරණය කෙරෙහි යොමු කරවනවා. මුදල් ඇමතිතුමා ඉන්නේ, "මොනාර්ක්" කියන සුපිරි නිවාස සංකීර්ණයේ 5 වන තට්ටුවේයි. ගරු අමාත්‍යතුමා, තමුන්තාන්සේගේ නිවාස කුලිය මාසයකට US Dollars 10,000යි. ඔබතුමා මාස තුනක ඉදන් එහි ඉන්නවා. කවුද එහි කුලිය ගෙවන්නේ? මට කියන්න, කවුද එහි කුලිය ගෙවන්නේ කියලා.

ගරු රවී කරුණානායක මහතා
(මාණ්පුමිතු රවි කරුණානායක)
(The Hon. Ravi Karunanayake)
Sir, I rise to a point of Order.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Presiding Member)
ගරු රවී කරුණානායක අමාත්‍යතුමා.

ගරු රවී කරුණානායක මහතා
(මාණ්පුමිතු රවි කරුණානායක)
(The Hon. Ravi Karunanayake)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමා, මේ වාගේ අභූත වෝදනා කරන්නේ නැතිව මේවා ඔප්පු කරන්න කියන්න. මේ විධියට වරින් සාතනය කරලා හරි යන්නේ නැහැ, විශ්වාස හංග යෝජනාවකදී. මේවා නිල තල තිබෙද්දී අප සොයාගත් ප්‍රාග්ධනය නොවෙයි. [බාධා කිරීම්]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Presiding Member)

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ඔබතුමා ගෙනෙන මේ වෝදනා- [බාධා කිරීම්]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Mahindananda Aluthgamage)

අතිගරු ජනාධිපතිතුමා, එම US Dollars 10,000ක මාසික කුලිය ගෙවන්නේ මහ බැංකු අධිපතිතුමාට අයිති සමාගමකිනුයි. මා ඒ ගිවිසුම ඇතුළු සියල්ල පාර්ලිමේන්තුවේදී තමුන්තාන්සේලාට පෙන්වනවා. [බාධා කිරීම්]

ගරු අජිත් පී. පෙරේරා මහතා (විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යතුමා)

(මාණ්පුමිතු අජිත් පී. පෙරේරා - මිනිසුන් මගින් මුදා හරිනු ලබන පුනර්ජනනීය ශක්ති පිරිසිදු බලාපොරොත්තු)
(The Hon. Ajith P. Perera - Deputy Minister of Power and Renewable Energy)
කෝ? ඒවා දැන් පෙන්වන්න.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Mahindananda Aluthgamage)

මා කියන දේ වැරදි නම් ඒ payment එක සම්බන්ධව විස්තර දැන් 'ටක්' ගාලා ගැක්ස් මහින් ගෙන්වාගෙන බලන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ රැස්වීම තවත් පැය එකහමාරක් විතර පැවැත්වෙන නිසා කරන්න පුළුවන් නේ. [බාධා කිරීම්]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Presiding Member)

ගරු මන්ත්‍රීතුමා, ගරු මුදල් අමාත්‍යතුමා දැන් ඉල්ලා සිටි පරිදි ඔබතුමාට ඒ කාරණා ඔප්පු කරන්න අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කරන්න පුළුවන් නම්- [බාධා කිරීම්]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Mahindananda Aluthgamage)

ඔබතුමා මුදල් ඇමති නොවෙයි නේ. ඔබතුමා සිටින්නේ මූලාසනයේ. [බාධා කිරීම්]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Presiding Member)

ගරු අමාත්‍යතුමා ඊනි ප්‍රශ්නයක් ගෙනාවා. [බාධා කිරීම්]

ගරු මන්ත්‍රීවරයෙක්
(මාණ්පුමිතු උග්‍රහරාජා ඉරුමාරාජා)
(An Hon. Member)

එතුමා සිටින්නේ මූලාසනයේ බව එතුමාට මතක නැහැ නේ. [බාධා කිරීම්]

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Presiding Member)

ගරු අමාත්‍යතුමා ඊනි ප්‍රශ්නයක් ගෙනාවා. [බාධා කිරීම්]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(මාණ්පුමිතු මහානිත්තානන්ද අලුත්ගමගේ)
(The Hon. Mahindananda Aluthgamage)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමා, මට කලා කරන්න වෙන් කර තිබෙන්නේ විනාඩි 19යි. කියවන්න වෙලාව නැති නිසා, මේ පනත් දෙක මහින් එතුමාගේ සමාගම්වලට, ව්‍යාපාරවලට උදවු ලබාගත් ලිපි ලේඛන සියල්ල මා සහායක* කරනවා.

ගරු රවී කරුණානායක මහතා
(මාණ්පුමිතු රවි කරුණානායක)
(The Hon. Ravi Karunanayake)

කරුණාකර ඒවා රටට කියන්න. [බාධා කිරීම්] කරුණාකර කියන්න.

* ප්‍රස්තුතකාලයේ තබා ඇත.
* ත්‍රානිභාෂ්‍යයක් සහිතව පිටුපසට තබා ඇත.
* Placed in the Library.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මා කියන්නම් මෙතුමාගේ අමාත්‍යාංශයේ කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා ගැන. මෙතුමාට සිටිනවා උපදේශකයන් පස්දෙනෙක්. ගරු ඇමතිතුමනි, තමුන්නාන්දගේ අමාත්‍යාංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා රේගුව භාර උපදේශිකාව නවුකි. ඇය තමයි ලොකුම dealer. අවුරුදු 23යි. නවුකි කියන තැනැත්තිය Sri Lanka Customs එකට බලපෑම් කරලා, සිරිපාල එදිරිමාන්න මහත්මයා-

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

Order, please! මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනය ගන්නවා ඇති.

අනතුරුව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කථානායකතුමා මූලාසනාරූඪ විය.

அதன் பிறகு, மாண்புமிகு எட்வட் குணசேகர அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. EDWARD GUNASEKARA left the Chair and THE HON. DEPUTY SPEAKER took the Chair.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

අතිගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු හොදම අවංක නිලධාරියකු වූ සිරිපාල එදිරිමාන්න මහත්මයා ලියුමක් දීලා විග්‍රාම ගන්නවා, දේශපාලන බලපෑම් තිබෙනවා කියලා. මොකක්ද කාරණය? දකුණේ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහත්මයා වැරැදි විධියට වාහනයක් ගෙනාවා. ඒ වාහනය නිදහස් කරන්න කියා කිව්වා. නවුකි ඒ නිලධාරියාට බැන්නා. ඒ නිලධාරියා ඉල්ලා අස්වීමේ ලියුම දුන්නා. ඔහු අවංක නිලධාරියෙක්. ඔබතුමා ඒ ගැන සොයා බලන්න.

ඔබතුමා බලයට පත් වූණාට පසුව කරුංකා කන්ටේනර 1,500ක් ලංකාවට එනවා. ඔබතුමා දන්නවා කරුංකා ගෙන්වන්න බැරි බව. නමුත් කරුංකා ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙනැල්ලා ලංකාවෙන් ආපසු ඉන්දියාවට අපනයනය කරනවා. කැබිනට් පත්‍රිකාවක් තිබෙනවා, මේවා කරන ක්‍රමය පිළිබඳව. එයට පරිබාහිරව ගිහිල්ලා ඒ කන්ටේනර 1,500 ගෙනෙනවා. ආනයන අපනයන පාලකගේ ගැසට් එකක් තිබෙනවා. ඒ ගැසට් එක අනුව මේවා ගෙනෙන්න බැහැ. නමුත් මේවා ගෙනෙන්නේ කවුද? Wayamba Traders, 4S International (Pvt) Limited, Global Agro Foods Limited කියන සමාගම් තුනයි මේවා ගෙනෙන්නේ.

ගරු මන්ත්‍රීවරයෙක්
(மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
(An Hon. Member)
කලින් ගෙනාවා.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

කලින් ගෙනාවා. ඒකට සම්බන්ධ ඇමතිතුමා දැන් ඉන්නේ ආණ්ඩුවේ. [බාධා කිරීමක්] ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කලින් ගෙනැල්ලා ඒවා නියම විධියට පිරිසිදු කරලා විකුණුවා. අතිගරු ජනාධිපතිතුමනි, මේ ගෙන්වූ කන්ටේනර ටික රේගුව තහනම් කළා.

රේගු පරීක්ෂණයේ සම්පූර්ණ files ටික මගේ ළඟ තිබෙනවා. මෙන්න තිබෙනවා රේගු අධ්‍යක්ෂ ජනරාල් ගහපු minute එක. Minister's instruction සහිත මේ ලේඛන මම සභාගත* කරනවා. මෙය හැත්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආනයන අපනයන පාලක ගහලා තිබුණ ගැසට් එක withdraw කරනවා. Withdraw කරලා බඩු ටික ආපසු ඉන්දියාවට යවනවා. මේවා අමු දවල් හොරකම්, ජනාධිපතිතුමනි. මේවා අමු දවල් සිද්ධ වූණු දේවල්. මම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ -

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

Sir, I rise to a point of Order. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙය මගේ විෂය පථයට අයිති නිසා කියන්න ඕනෑ. අවුරුදු 11ක් මහින්ද රාජපක්ෂගේ පාලනය තුළ containers 11,800ක් ගෙනවා, ආණ්ඩුවට තඹ ගනයක්වත් ගෙවන්නේ නැව්වා. දැන් මේ යහ පාලන ආණ්ඩුව තුළ අපට රුපියල් කෝටි 23,000ක් ලැබී තිබෙනවා. ඒ දෙක අතර වෙනස මොකක්ද? තමුන්නාන්දගේ සාක්ෂු පුරවා ගන්නාම රටේ - [බාධා කිරීම]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් containers ගෙන්වූ නිසා තමයි එතුමාට ගෙදර යැව්වේ. මොනනිසාල සිරිසේන ජනාධිපතිතුමා ගෙනාවේ ඒ containers ගෙන්න නොවෙයි. ඒක ඔබතුමා තේරුම් ගන්න. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාගේ කාලයේ ඒ සමාගම් විසින් දැමූ නඩු පිළිබඳ ලේඛන, ඒ වාගේම ඇමතිවරයාගේ උපදෙස් පරිදි කියලා DG, Sri Lanka Customs ගහපු minute එක ඇතුළු මේ සියල්ල මම සභාගත කරනවා.

රිලිභට, දැන් ඔබතුමා ගන්න යනවා HCV mobile X-ray screening systems සහිත scanning machines 4ක්; US Dollars 70 million. ඒ පිළිබඳව මම අගමැතිතුමාගේත්, ජනාධිපතිතුමාගේත් අවධානය යොමු කරනවා. මම මේ ලේඛනය හැත්සාඩ්ගත කරන ලෙස ඉල්ලා සිටින අතර, එය සභාගත* කරනවා.

ජනාධිපතිතුමනි, කිසිම ප්‍රමිතියකට නැති, Customs එකේ නිලධාරීන් එපා කියන machines 4ක් Customs එකට ගන්න යනවා. මේවා තවම ගන්නේ නැහැ. [බාධා කිරීම] ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරවනවා. මේ වාගේ වැරදි දේවල් කරන්න ඉඩ දෙන්න එපා. [බාධා කිරීම] දයාසිරි ජයසේකර ඇමතිතුමා හිටියා නම් කියාවි ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා ඒ ආසනයේ cheques කියක් හොරකම් කරලා පොලීසියෙන් නඩු දමලා තිබෙනවාද කියලා. [බාධා කිරීම]

ගරු මන්ත්‍රීවරු
(மாண்புமிகு உறுப்பினர்கள்)
(Hon. Members)
ලැජ්ජයි, ලැජ්ජයි. [බාධා කිරීම]

* * පුස්තකාලයේ තබා ඇත.
** நூலினையடித்துத் தி வைக்கப்பட்டிருள்ளது.
** Placed in the Library.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

ගරු මහින්දානන්ද මහතා, මට බාධා කරන්න එපා. මම කපා කරන්නේ පෞද්ගලික කරුණු නොවෙයි, ලියකියවිලිවල තිබෙන කරුණුත් එක්කයි. මේවා වැරදි නම් මම ඒ වගකීම අරගෙනයි කපා කරන්නේ. මට බාධා කරන්න එපා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමනි, අවසාන වශයෙන් වාහන ගැනත් කියන්න ඕනෑ. ඊයේ පෙරේදා වාහන සඳහා බද්ද වැඩි කළා. [බාධා කිරීමක්]

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராமசனக் கட்டளைப்படி அகற்றப்பட்டௌளது]
[Expunged on the order of the Chair.]

ඒ නිසා කරුණාකර මාතෘකාව අනුව කපා කරන්න. සමාවන්න ජනාධිපතිතුමනි, මගේ කපාවට පහත් විධියට දිගින් දිටම පහර දෙන නිසා ඔබතුමා ඉස්සරහ වුණත් මට මේ විධියට කපා කරන්න සිද්ධ වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ආණ්ඩුව වාහන බද්ද වැඩි කළා. වාහන බදු වැඩි කරන්න කලින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන ආනයනකරුවන් එක්තරා තැනකට ගෙන්වුවා. නවුකි ඉදගන්නා, රැස්වීමේ කිව්වා "ටැක්ස් වැඩි කරනවා, ඒ නිසා වාහන ටික දමන්න" කියලා. ඊට පස්සේ ටැක්ස් ගැහුවා. ඔබතුමා බලන්න, තව ටික දවසකින් වරායට කොච්චර වාහන එනවාද කියලා. දැන් නැවතත් ගැසට් එකක් ගහන්න යනවා, එදා ඉඳලා පරණ ටැක්ස් එකට ඒ වාහන ටික දෙන්න කියලා. එක වාහනයකින් ලාභය ලක්ෂ 80ක් වෙනවා, ජනාධිපතිතුමනි. මේ Customs එකේ ගනු-දෙනු වෙන්වෙන්නේ ජයික් හිල්ටන් එකේ. එතැන කැසිනෝ භාරව ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඔහුගේ කාමරයේ තමයි මේ ගනු-දෙනු ටික වෙන්වෙන්නේ. එතැනට තමයි ව්‍යාපාරිකයෝ යන්නේ. වාහනය එළවා ගෙන හයවැනි තට්ටුවට යනවා. ගිහිල්ලා සල්ලි බැග් එක අර ගෙන එනවා. මෙන්න මේ විධියට තමයි වාහන ආනයනකරුවන් එක්ක ගනු-දෙනු කරන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ කාලයේ යම් යම් අඩු පාඩුකම් සිද්ධ වුණාය කියලා අපි පිළිගන්නවා. අපි ඒවා නැහැයි කියන්නේ නැහැ. ඒ නිසා තමයි ජනතාව අපව අයිත්ත කරලා තමුන්නාන්සේලාට බලය දුන්නේ. ඒ නිසා යහ පාලන ආණ්ඩුවක් සඳහා මෙමුණිපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ මේවා කරන්න නොවෙයි.

මුදල් විෂය භාර අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාස හංග යෝජනාව තමුන්නාන්සේලා තුනෙන් දෙකක ඡන්දයකින් දිනා ගනීවි. මුදල් ඇමතිතුමා දිනනවා කියලා එතුමාව පිළිගන්න අන්න ගේට්ටුව ළඟ මල් මාලා තියා ගෙන ඉන්නවා. රනිඤ්ඤා වැලක් තිබෙනවා. සතුටු වෙන්න පුළුවන්. තුනෙන් දෙකක් ගන්න පුළුවන්. රනිඤ්ඤා දමන්න පුළුවන්. ඔබතුමන්ලාට සියල්ල කරන්න පුළුවන්. හැබැයි ඡන්දය දෙන ඔබතුමන්ලාගෙන් මම අහනවා, මේ ලිපි ලේඛන සැබෑ නම්; මේ ලිපි ලේඛන හරි නම්; මේ ගනු-දෙනු හරි නම් තමුන්නාන්සේලාගේ භාදය සාක්ෂියට එකඟව - වෙන කාගෙන්වත් ඕනෑ නැහැ, මෙමුණිපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ පක්ෂයේ මහ ලේකම් නිසා මම එතුමා ගැන හොඳට දන්නවා. එතුමාවත් මේකට විරුද්ධව ඡන්දයක් ප්‍රකාශ කරන එකක් නැහැ. මොකද, මේ ලිපිලේඛන අනුව රටේ මුදල් අමාත්‍යවරයා හැටියට කර තිබෙන ගනු-දෙනු ටික පිළිබඳව බලන්න. මම මේ සියල්ලම සභාගත කර තිබෙනවා. ඒවා ඔබතුමන්ලාට බලන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමතිතුමනි, අපි

ඔබතුමාට විරුද්ධව විශ්වාස හංග යෝජනාව ගෙනාවේ මුදල් අමාත්‍යවරයා හැටියට ඔබතුමා මේ රටේ විශ්වාසය කඩ කර තිබෙන නිසායි.

ඒ නිසයි ගරු ඇමතිතුමනි, අපි ඔබතුමාට විරුද්ධව විශ්වාස හංග යෝජනාව ගෙනාවේ. එස්.බී. දිසානායක ඇමතිතුමා අගමැතිතුමාට සහ ජනාධිපතිතුමාට යෝජනා කළා, මහ බැංකු අධිපතිතුමාට ඉවත් වෙන්න කියා කියන්න කියලා. මේ විශ්වාස හංග යෝජනාවෙන් පස්සේ යහ පාලන ආණ්ඩුවට කරන්න පුළුවන් හොඳම දේ තමයි, මුදල් ඇමතිතුමාටත් ඉල්ලා අස් වෙන්න කියලා යෝජනා කරන එක. [බාධා කිරීමක්] ඒක තමයි තමුන්නාන්සේලාට කරන්න පුළුවන් හොඳම දේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා මේ ගැන කියන්න මීට වැඩිය මගේ කාලය ගත කරන්නේ නැහැ. ආණ්ඩු පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා ඇතුළු යහ පාලන ආණ්ඩුවේ ඇමතිවරු හතර දෙනෙක් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට මේ වාහන නිදහස් කරන්න කියලා ලියුම් යවලා තිබෙනවා. ගරු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා විසින් වාහනයක් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට යවන ලද ලිපිය මා මේ අවස්ථාවේදී සභාගත* කරනවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

රේගුවේ මහා වංචා, දූෂණ සිදු වෙනවා. ගරු අගමැතිතුමනි, ඔබතුමාට මිනිස්සු "Mr. Clean" කියලාත් කියනවා. ඒ, ඔබතුමා බොහොම පිරිසිදු නායකයෙක් නිසයි. ඒ නිසා ඔබතුමා වාගේ පිරිසිදු නායකයෙකු ඉන්න ආණ්ඩුවෙන් මෙවැනි දේවල් වෙන්න බැහැ, ගරු අගමැතිතුමනි. මම මේ කියපු කාරණා ටිකට අමතරව තවත් කාරණයක් කියන්න කැමැතියි. ගැසට් එකක් ගහලා දඹුල්ලේ ගුදමක් අරගෙන තිබෙනවා, ඇමතිවරයාගේ සමාගමකට. අපි ඒ තොරතුරු සියල්ල සභාගත කළා.

ඒ විතරක් නොවෙයි, වාහන ආනයනය කිරීමේදී සිදු වුණු වංචාවන් ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කීව්වා. මේ සියලුම තොරතුරු අපි සභාගත කළා. අගමැතිතුමනි, ඔබතුමා රට එතැනට ගිහිල්ලා බලන්න. මුදල් ඇමතිතුමාගේ උපදේශකයෝ එතැන ඉන්නේ. හිල්ටන් එකට යන්න. ජයික් හිල්ටන් එකට යන්න. නවුකිගේ කට්ටිය ඔක්කොම රට ගනු-දෙනු කරන්නේ මොනවාද කියලා බලන්න. එතැන ඕනෑ තරම් අය ඉන්නවා. ගනු-දෙනු කරනවා. කට්ටිය ගනු-දෙනු ගැන කපා කර ගන්නවා.

ගරු ජනාධිපතිතුමනි, ආනයන අපනයන පාලකට කියලා උදේට ගැසට් එක ගහලා, ගනු-දෙනුව කපා කරලා, හවසට ඒ ගැසට් එක withdraw කර ගන්නවා. ලංකා ඉතිහාසයේ කඩදාවත් මෙහෙමවෙලා නැහැ, ගරු ජනාධිපතිතුමනි. උදේ ගැසට් එක ගහලා, භාණ්ඩ ගෙනැල්ලා, ගනු-දෙනුව පිළිබඳව කපා කරලා, හවසට ඒ ගැසට් එක withdraw කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මැතිතුමනි, කඩදාවත් එහෙම දේවල් වෙලා නැහැ. මේ විශ්වාස හංග යෝජනාව ගෙනාවේ ඔබතුමාට විරුද්ධව මෙන්න මේ වෝදනා තිබෙන නිසයි, ගරු රවි කරුණානායක ඇමතිතුමා. ඒ නිසා සඳාචාරාත්මකව තිබෙන යහ පාලන ආණ්ඩුවක් හැටියට ඔබතුමා මේ තනතුරින් ඉල්ලා අස් විය යුතුයි කියන කාරණය මතක් කරමින් මා නිහඬ වනවා. බොහොම ස්තූතියි.

* පුස්තකාලයේ තබා ඇත.
* நூலகலையத்தில் வைக்கப்பட்டௌளது.
* Placed in the Library.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)
 ගරු (පූජ්‍ය) අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ.

ගරු රවි කරුණානායක මහතා
 (மாண்புமிகு ரவி கருணாநாயக்க)
 (The Hon. Ravi Karunanayake)

නැඹී සීටියේස.
 எழுந்தார்.
 rose.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)
 ගරු රවි කරුණානායක ඇමතිතුමා.

ගරු රවි කරුණානායක මහතා
 (மாண்புமிகு ரவி கருணாநாயக்க)
 (The Hon. Ravi Karunanayake)

මෙතුමාට කොන්දක් තිබෙනවා නම් දැන් මේ කියපු දේ පාර්ලිමේන්තුවෙන් එළියේ කියන්න කියලා මා කියනවා. එතකොට මා අපහාස නඩුවක් දමන්නම්.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)
 ගරු (පූජ්‍ය) අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ.

[අ.හා. 4.13]

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
 (மாண்புமிகு (வண.) அத்தூரலியே ரதன தேரர்)
 (The Hon. (Ven.) Athuraliye Rathana Thero)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාට විරුද්ධව විශ්වාස හංග යෝජනාවක් ගෙනත් තිබෙන මේ අවස්ථාවේ රටේ ජනතාව බලාගෙන සිටිනවා, අපි කොහොමද මේ ආණ්ඩුව ගැන හිතන්නේ, අපි කොහොමද කල්පනා කරන්නේ කියලා. මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නොවෙයි; මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොවෙයි. ජනාධිපතිවරයාගේදී සාතිශය බහුතරයක් ඡන්ද ලබාගෙන මෙහිපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපතිවරයා බවට පත් වුණා. නමුත් ඊළඟ මහ මැතිවරණයේදී පක්ෂ දෙකටම සාතිශය බහුතරයක් ඡන්ද ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්. අපි කොහොමද ඒ ජාතික ආණ්ඩුව ගෙන යන්නේ? මා දකින විධියට මුදල් ඇමතිවරයා කියලා කියන්නේ බහුතර ආණ්ඩුවේ යම්කිසි වගකීමක් දරන එක් පුද්ගලයෙකු පමණයි. ඒ පුද්ගලයාගේ වගකීම රටේ හුදු මහත් එකඟතාවකට පත් වුණ පාර්ශ්වයන් ගණනාවකගේ සම්මුතිය ක්‍රියාවට නැඟීමක්. මා මේ සම්බන්ධයෙන් දීර්ඝව කථා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මීට කලින් කථා කරපු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්ව කරුණු කීපයක් ගැන මා කථා කරන්න කැමැතියි.

එක් කාරණයක් තමයි, අද ආනයන අපනයන පිළිබඳව අපට ප්‍රතිපත්තියක් නැතිකම. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් ඒකාබද්ධවෙලා තිබෙනවා. ඒකේ එක් කණ්ඩායමක් විරුද්ධව සිටිනවා. බහුතරයක් ආණ්ඩුව

පවත්වාගෙන යනවා. නියම ජාතික ආණ්ඩුවක් හැටියට මේ ජනාධිපතිවරයා යටතේ මේ ජාතික ආණ්ඩුව අපි සාර්ථක කර ගන්නේ කොහොමද? අද මුදල් ඇමතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව කථා කළා. ඒ වාගේම වාහන ගෙන්වීම ගැන විශාල විවේචන එල්ල වුණා. වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් විශාල විවේචන එල්ල වුණා. මේ සියල්ල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්ද කියන කාරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ඉතා වැදගත් කතිකාවකක් අපි ආරම්භ කරන්න ඕනෑ.

පසු ගිය ආණ්ඩුව කාලයේ අපි රටේ සමෘද්ධියක් පෙන්නුවා. මේ සමෘද්ධිය පෙන්නුවේ කොහොමද? අවසානයේදී අපි විශාල ණය කන්දකට මුළු රටම හිර කරලා තමයි ඒ මුදල් සොයා ගත්තේ. අලුත් ආණ්ඩුව යටතේ අපි උදම් අනන්‍යතාව, "අපට අර රටෙන් ණය දෙනවා, මේ රටෙන් මේ ණය දෙනවා"ය කියලා. කුමන කොන්දේසි යටතේද අපට ණය ලබා දෙන්නේ? අපි යලිත් ණය ගනිමින් සිටින්නේ ඒ පරණ පාරෙන්ම තමයි. තවම අපට ණය ගන්න අලුත් පාරක් හැදිලා නැහැ. ඒ නිසා අද මේ විශ්වාස හංග යෝජනාව ගෙනෙන අවස්ථාවේදී අප ණය ගන්නේ කුමන කොන්දේසි යටතේද?

ජනතාවට බදු පටවන්නටද? එහෙම නැත්නම් වෙනත් මාර්ග ඔස්සේද කියන එක සම්බන්ධයෙන් ජාතික ආණ්ඩුවේ කතිකාවකක් තිබෙනවා. අද මේ අවස්ථාවේදී මේ ආණ්ඩුව පිළිබඳ විවිධ විවේචන එල්ල කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පර්ශ්වයකගේ හා අනෙක් පාර්ශ්වයන්ගේ විවේචන සියල්ලම මේ ආණ්ඩුව විසින් සැලකිල්ලට ගත යුතු වෙනවා.

එපමණක් නොවෙයි. ඒ සියලු පර්ශ්වයන්ට මේ ආණ්ඩුව පිළිබඳ වග කීමක් තිබෙනවා. ඒක කථා කරන මා වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව බලයට පත් කරලා විපක්ෂයේ වාඩි වී සිටින පාර්ශ්වයන් වෙන්න පුළුවන්. අපි සියලු දෙනාටම වග කීමක් තිබෙනවා. මක්නිසාද කියනවා නම්, මේ ආණ්ඩුව තනි පුද්ගලයෙකුගේ ආණ්ඩුවක් නොවෙයි, ජනතාවගේ වුවමනා නියෝජනය කරන අදහසකින් තමයි අලුත් ආණ්ඩුවක් අපට පත් කරන්නට පුළුවන්කම ලැබුණේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට තිබෙන කෙටි වෙලාව අනුව, කරුණු කිහිපයක් සම්බන්ධව ගරු සභාවේ අවධානය යොමු කරවන්නට කැමැතියි. ණය ගැනීමේ ප්‍රතිපත්තිය පිළිබඳව මේ ආණ්ඩුව යටතේ අලුත් නිර්ණායකයක් හැදීම සඳහා මේක අවස්ථාවක් කර ගන්නට ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධව හා පක්ෂව කථා කරන වාගේම එක්සත් ජාතික පක්ෂයේ අප සමඟ වාඩි වී සිටින සියලු දෙනාටම මා යෝජනා කරන්නේ, සැබෑ ජාතික ආණ්ඩුවක ජාතික ප්‍රතිපත්තිය සකස් කර ගැනීමට මේක අවස්ථාවක් කර ගත යුතුය කියා.

දැන් විශාල වශයෙන් යෝජනා වුණා, ඉන්දියාව සමඟ තිබෙන ගිවිසුම් සහ අපි ගිවිසුම් ඇතිව හෝ නැතිව ආරම්භ කරපු IOC එක සම්බන්ධව. තෙල් වෙළඳාමෙන් අද මාසිකව කියක් යනවා ද කියා කලින් කළ කථාවලදී පැහැදිලි වුණා. රටක සිල්ලර වෙළඳාම විදේශීය අයට ලබා දුන්නේ ඇයි? මේ ආණ්ඩුව නොවෙයි ලබා දුන්නේ. අපි ඉදිරියේ ගිවිසුම් අත්සන් කරනවිට අපේ ජාතික ආර්ථිකයට, අපේ ජාතික ආර්ථිකයේ නිර්ණායකයන්ට හානි කර විධියට අපි ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. අපි ඒ ගිවිසුම් අත්සන් කරනවා නම් තනි පුද්ගලයෙකුගේ, කණ්ඩායමකගේ නොවෙයි, ඒක ජාතික ආණ්ඩුවක් විසින් ගන්නා ජාතික ප්‍රතිපත්තියක ගිවිසුම් බවට පත්වන්නට ඕනෑ. අපි අද මේ රටේ තවත් ණය ගන්න කථා කරනවා. තවමත් අපි කථා කරන්නේ අධිවේගී මාර්ග හදන්න. පාරවල සීමා මණ්ඩනවා. අපි ගිය ආණ්ඩුව කාලයේ අධිවේගී මාර්ග හැදීම අධික ලෙස

විවේචනය කළා. අධිවේගී මාර්ග හඳුනා එක හොඳයි. හැබැයි, ප්‍රමුඛතාව දෙන්න ඕනෑ රටේ මහජනතාවගේ මාර්ග පද්ධතිය පිළිබඳ ප්‍රශ්නය විසඳීමටයි.

අපි කිව්වා, "මේ රටේ ණය ගන්න ඕනෑ. Railway එකට ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ." කියා. අද අපේ ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තියේ එහෙම එකක් ඉස්සරහට ඇවිත් නැහැ. ආණ්ඩුව වෙනස් කිරීම සම්බන්ධව කලා කරපු මට ඒ ගැන වග කිවයුතු විවේචනයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ හරි සම්මුතියක් අද වන තුරු අපි සකස් කර ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් අපට විවේචනයක් තිබෙනවා. දැන් හදන්නේ විශ්වාස භංගයක් ගෙනැල්ලා මේ ආණ්ඩුව කඩන්නද? මේ ආණ්ඩුව කඩන්න බැහැ. මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. විශ්වාස භංගයක් ගෙනෙන්නේ යම් කිසි සාධනීය යෝජනාවක් සමඟයි. මා විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනාට කියන්නේ, ජාතික ආණ්ඩුව තුළ පක්ෂ දෙකේ ප්‍රධාන නායකයෝ දෙදෙනා දේශපාලනිකව එකතුවෙලා තිබෙන බවයි. ඒ එකතුව ගුණාත්මකභාවයකට පත් කරන්නේ කොහොමද කියන සාකච්ඡාවයි අපි අද ආරම්භ කළ යුතු වන්නේ.

කලින් ආනයන අපනයන සම්බන්ධව කිව්වා. එක පැත්තකින් ණය සහ වාරිකවලට අපිට විශාල මුදලක් ගෙවන්නට සිද්ධ වෙලා තිබෙනවා. අපි විශාල ණය කන්දකට යට වෙලා, ඒ ණය කන්ද තුළම තවත් ණය ගැනීමට යනවා මිසක් අපි ජාතික ප්‍රතිපත්තියක් සකස් කර නැහැ. අපේ රටේ සිල්ලර වෙළඳාම ඒ කියන්නේ සාමාන්‍ය කඩ වෙළඳාම අපි විදේශීය සමාගම්වලට භාර දී තිබෙනවා. පළමුවෙන්ම අපේ රටේ මූලික කාරණා- ආනයනය අපනයනය සමබර කර ගැනීම- සම්බන්ධයෙන් අපට තිබෙන ප්‍රතිපත්තිය මොකක්ද?

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
තව විනාඩියක කාලයක් ඔබවහන්සේට තිබෙනවා.

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
(மாண்புமிகு (வண.) அத்தூரலியே ரதன தேரர்)
(The Hon. (Ven.) Athuraliye Rathana Thero)
මට කථා කරන්නට තිබෙන කාලය ඉතාම කෙටියි.

අවසාන වශයෙන් නියෝජ්‍ය කථානායකතුමා, අපේ අදහස මෙයයි. අද විවේචනය කරන සියලු දෙනාටම අප කියන්නේ එක දෙයයි. මේ රට විශාල අගාධයකට තමයි වැටිලා තිබෙන්නේ. අගාධයෙන් ගොඩ ගැනීම සඳහා මේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවීම ආශීර්වාදයක් බවට පත් කර ගෙන ඒ ආශීර්වාදය තුළ අපි සාධනීය යෝජනාවකින් මේ ආණ්ඩුව ජාතික ප්‍රතිපත්තියක් දිසාවට තල්ලු කරන්න පුළුවන්. ඒ විශ්වාසය අපට තිබෙනවා. ඒ සඳහා මෙය අවස්ථාවක් කර ගැනීමයි කළ යුතු වන්නේ.

ණය ගැනීමේදී ලෝක බැංකුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට යටත්ව නොවෙයි, ණය ගත යුත්තේ. ලෝකයේ ණය ගන්න පුළුවන් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තමයි රට ණය නොකර රටේ ආර්ථිකය ගොඩ නගන්නට පුළුවන් තිරසාර සංවර්ධනය පිළිබඳ සැහැල්ලු ණය ගැනීමේ උපාය මාර්ගය. ඒ වාගේම කාබන් විමෝචනය අඩු කිරීමට දෙන ඒ සහනදායී ණය කොටස. ඒකෙන් විතරයි අපේ රටට ස්වාධීනව නැඟිටින්නට පුළුවන්. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් හදලා නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, අවසාන වශයෙන් මට කියන්න සිද්ධ වන්නේ, අද මුදල් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සමස්ත ආණ්ඩුවට සහ සමස්ත

ආණ්ඩුවේ පද්ධතියට එල්ල කරන විවේචනයක් කියලායි. මුදල් ඇමතිවරයාට නොවෙයි අද මේ විවේචන එල්ල කළ යුත්තේ. ඒ විවේචන අපි එල්ල කළ යුත්තේ සමස්ත ආණ්ඩුව නිවැරදි කර ගැනීමේ දිසාවටයි. මේ ආණ්ඩුවේ ඉන්න යම්කිසි කෙනෙකුට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා නම්, එතුමා කෙරෙහි ආණ්ඩුවේ කණ්ඩායමක අභ්‍යන්තරික විරුද්ධත්වයක් තිබෙනවා නම් එවැනි විශ්වාස භංග යෝජනාවකට යථාර්ථයක් තිබෙනවා. අද මේ විශ්වාස භංග යෝජනාවෙන් පස්සේ සිද්ධ වන්නේ, අපි කළ සාධනීය විවේචන පවා සම්පූර්ණයෙන්ම අනික් පැත්තට හැරවීමයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනාගෙන් මා ඉල්ලන්නේ, මේ නායකයා ඔබතුමන්ලාගේ ජනාධිපතිවරයා හැටියට පිළිගන්න කියලායි. එතැනින් තමයි ජාතික ආණ්ඩුව හැදෙන්න පටන් ගන්නේ. ඔබතුමන්ලා ආණ්ඩුවට සහභාගී නොවී වූණත් සාධනීය විවේචනයක් එල්ල කරමින් අද මේ රට යන ගමන් මඟ නිවැරදි කිරීමට විභවයක් තිබෙනවා; හැකියාවක් තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, ඒ විභවය අපට සකස් කර ගත හැකි වන්නේ අපේ ආර්ථිකය ගමන් කළ යුතු දිසාව පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමෙනුයි. ඒ ජාතික ප්‍රතිපත්තිය සකස් කර ගන්න මේ ඉදිරි මාස දෙක, තුන තුළ අපි සියලුදෙනාම එකතු වෙමු. අපේ එකම විශ්වාසය මෙය සැබෑ ජාතික ආණ්ඩුවක් බවට පත් කර ගැනීමයි.

මුදල් ඇමතිතුමාට වුවමනා අත්තනෝමතික දේවල් කරන්න බැහැ. අගමැතිතුමාට වුවමනා අත්තනෝමතික දේවල් කරන්න බැහැ. ජනාධිපතිවරයාට හිතෙන අත්තනෝමතික දේවල් කරන්න බැහැ. තනි පක්ෂයක ජනාධිපතිවරයෙක් නොවෙයි අද ඉන්නේ. ඒ වාගේම තනි පක්ෂයක අගමැතිවරයෙක් නොවෙයි අද ඉන්නේ. අද තමුන්නාන්සේලාගේ පිලේ පිරිසක් මේ ආණ්ඩුවේ වාඩි නොවුණා නම් මේ ආණ්ඩුව ගෙන යන්න බැහැ. ඒ නිසා යථාර්ථය පිළිගෙන ජාතික ප්‍රතිපත්තියකට මේ රට හසුරුවා ගැනීමේ ඉඩක් අද තිබෙනවා. ඒ සඳහා අවස්ථාව විවර කර ගැනීමට මේ සාකච්ඡාව ගෙන යමුයි කියා ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම ජාතික ආර්ථිකයකට යෑම පිළිබඳව එහෙම නැත්නම් අපේ රට ණය බරින් නිදහස් කර ගැනීමේ උපාය මාර්ග පිළිබඳව අපි කතිකාවතක් ආරම්භ කරමු. අපේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රමුඛතා මොනවාද, බදු වැඩි කළ යුත්තේ මොනවාද, බදු අඩු කළ යුත්තේ මොනවාද කියා ප්‍රතිපත්තියක් අපි රටට ඉදිරිපත් කරමු. ඒ තුළින් කැබිනට් මණ්ඩලය ශක්තිමත් කර ගෙන ඉදිරියට යන්නේ කොහොමද කියා සාකච්ඡා කරමුයි කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි.

[අ.හා. 4.23]

ගරු අජිත් පී. පෙරේරා මහතා (විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு அஜித் பீ. பெரேரா - மின்வலு மற்றும் புதுப்பிக்கத்தக்க சக்தி பிரதி அமைச்சர்)
(The Hon. Ajith P. Perera - Deputy Minister of Power and Renewable Energy)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මේ විශ්වාස භංග යෝජනාව අරුම පුදුම විශ්වාස භංග යෝජනාවක්. එහි අරුම පුදුමකම, මේ යෝජනාවට පක්ෂව කථා කරන අපේ ගරු මන්ත්‍රීතුමන්ලා න්‍යාය පත්‍රයේ රචි කරුණානායක ඇමතිතුමාට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන වෝදනා 6 ගැන කථා නොකර වෙනත් දේවල් ගැන කථා කිරීමයි. හිතා මතා, ගැඹුරට සලකා බලා, තර්කානුකූලව ගළපා, ඔප්පු කරන්න සාක්ෂි තිබෙනවා නම් තමයි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන්න ඕනෑ. ඒවා

[ගරු අජිත් පී. පෙරේරා මහතා]

තහවුරු කරමින් කථා කරන කොට ඒ තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනෑ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විශ්වාස භංග යෝජනාවේ ඉදිරිපත් කර තිබෙන චෝදනා 6න් එකම චෝදනාවක්වත් තහවුරු කරන ආකාරයේ කථාවක් මේ මොහොත වන තුරු කළේ නැහැ. ඒ නිසා අපට හිතන්න තිබෙන්නේ, කිසිම පදනමක් නැති හිතලු මත කටයුතු කරනවාය කියලායි.

ඒ විතරක් නොවෙයි. විශ්වාස භංග යෝජනාවේ මූලිකයා, ප්‍රමුඛයා තමයි අපේ හිතවත් බන්දුල ගුණවර්ධන සූරිත්. බන්දුල ගුණවර්ධන සූරිත් කියන්නේ, ආර්ථික විද්‍යාව ගැන පුළුල් දැනුමක් තිබෙන, ආර්ථික විද්‍යාව පිළිබඳ ගැඹුරු හැදෑරීමක් තිබෙන බව එතුමා විසින්ම ප්‍රකාශ කරන, ආර්ථික විද්‍යාව පිළිබඳව බොහොම ඉහළ අධ්‍යාපනයක් දෙන විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් බව අපත් දන්නා, මේ පාර්ලිමේන්තුවේ අවුරුදු විසි ගණනක පළපුරුද්දක් තිබෙන ගරු මන්ත්‍රීවරයෙක්. එවැනි ගරු මන්ත්‍රීවරයෙක් මෙවැනි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට මූලික වෙලා තිබෙනවා නම් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අඩුම ගණනේ එතුමාගේ කථාවෙන්වත් මෙහි තිබෙන නිශ්චිත චෝදනා භය ගැන කියන්නට ඕනෑ.

මම අහගෙන හිටියා, 1, 2, 3, 4, 5 සහ 6 කාරණා. කාරණා භයයි, චෝදනා භයයි. නමුත්, ඒ කාරණා භය හැර වෙන දේවල් ගැන එතුමා කථා කළා. ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, මනා පළපුරුද්දක් තිබෙන, පාර්ලිමේන්තුවේ, ලෝකයේ අත් දැකීම් බොහොමයක් තිබෙන ඔබතුමා මේ චෝදනා හැර වෙන දේවල් ගැන කථා කරන කොට අපට හිතෙන්නේ, ඔබතුමා මේකට මූලික වූයේ ආර්ථික විද්‍යාව මත පදනම් වෙලා නොවෙයි, වෙන මොකක් හෝ හේතුවක් උඩ කියායි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මම ගත කරපු කාලය වාගේ හතර ගුණයක කාලයක් එතුමා ඉඳලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මේ මගේ හයවැනි අවුරුද්දයි. එතුමාගේ 20වැනි අවුරුද්දයි.

ගරු සුජීව සේනසිංහ මහතා (ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு சுஜீவ சேனாசிங்க - சர்வதேச வர்த்தக இராஜாங்க அமைச்சர்)
(The Hon. Sujewa Senasinghe - State Minister of International Trade)
හැබැයි, පක්ෂ තුනක.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பி. பெரேரா)
(The Hon. Ajith P. Perera)

පක්ෂ කියක් වූණත් කමක් නැහැ, පාර්ලිමේන්තුවේ නේ. එතුමා ඒ පක්ෂයේත් හිටියා; මේ පක්ෂයේත් හිටියා; දක්ෂයා. මොන පැත්තෙන් ඡන්දය ඉල්ලුවත් දිනනවා. මොනවා හෝ වෙට්ටුවක්, වැඩක් දමලා දිනනවා. ඒ වාගේම එතුමා එක එක දේවල් කියනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමා මීට සුමානයකට කලින් ප්‍රසිද්ධියේ පුවත් පතකට කිව්වා, "මට රවි කරුණානායක ඇමතිතුමා ගැන පෞද්ගලික වෛරයක්, ක්‍රෝධයක් නැත" කියා. ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමා එහෙම කිව්වා නේද?

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்துல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)
කිව්වා.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பி. பெரேரா)
(The Hon. Ajith P. Perera)

කිව්වා නේ. විෂයානුබද්ධව කථා කරන බව කියන, තමන් බොහෝ කරුණු කාරණා දන්නා බව කියන ඔබතුමා, "මට රවි කරුණානායක ඇමතිතුමා ගැන පෞද්ගලික වෛරයක් ක්‍රෝධයක් නැහැ" කියා බොහොම රවුම් කරලා ලස්සනට කියන කොට මගේ තිබෙන පළපුරුද්ද අනුව මා කල්පනා කළා, "ඇයි, එතුමා මෙහෙම කියන්නේ?" කියා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2015 ඔක්තෝබර් මාසයේ 20වැනි දා පළ වූ හැන්සාඩ් වාර්තාවේ මේකට උත්තරය තිබෙනවා.

අපේ මේ බොහොම පළපුරුදු, උගත්, නැණවත්, ගුණවත්, ආර්ථික විද්‍යා විශේෂඥ ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා, අපේ මේ පාර්ලිමේන්තුවේ එතුමා තරම්ම කාලයක් ගතකර තිබෙන, විපක්ෂයේත් ආණ්ඩු පක්ෂයේත් කාලයක් වැඩ කරලා පළපුරුද්ද තිබෙන, බොහොම හොඳින් දන්නා, කථා බහ කරන අපේ රවි කරුණානායක ඇමතිතුමා ගැන කියලා කියනවා, "රවි කරුණානායකගේ නියම නම රවින්ද්‍ර සන්ද්‍රේස් ගනේෂන්" කියා. මළ හත් ඉලව්වයි! මමත් එදා පාර්ලිමේන්තුවේ හිටියා. එතකොට මේ රවි කරුණානායක මැතිතුමා කියා මෙහෙම මෙතැන ඉන්නේ වෙන කෙනෙක්ද? ඒක අහලා අපිත් හොල්මන් වූණා. වෙස්වලාගෙන මේ ඉන්නේ වෙන කවුරුවත්ද? "බන්දුල ගුණවර්ධන කවදාවත් බොරු කියන්නේ නැහැ, බන්දුල ගුණවර්ධන සූරිත් කිව්වොත් ඇත්තමයි කියන්නේ, බන්දුල ගුණවර්ධන සූරිත් යමක් කිව්වොත් කියන්නේ වගකීමෙන්, බන්දුල ගුණවර්ධන යමක් කිව්වොත් කියන්නේ නියම ශාස්ත්‍රීය පදනමක් ඇතිවයි; සාක්ෂි ඇතිවයි. ෂුවර් එකටම අපේ රවි කරුණානායක මන්ත්‍රීතුමා වෙන නමකින් ඉන්න කෙනෙක්; වෙන ජාතියක්, ආගමක්, කුලයක් තිබෙන කෙනෙක්, එතුමා හැගිලා රහපාන කෙනෙක්" කියා අපි හිතුවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රවි කරුණානායක ඇමතිතුමා ඒ වෙලාවේ ඇවිත් අභියෝග කළා, "ඔබතුමා මා ගැන බොරු කියන්නේ, මෙවැනි දේ කියන්න එපා" කියා. අවසානයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාට මොකක්ද කරන්න සිදු වූයේ? ඒ අවස්ථාවේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා බන්දුල ගුණවර්ධන මැතිතුමාට අභියෝග කළා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සාමාන්‍යයෙන් ජාතිය, ආගම, කුලය මතු කරලා කථා කරන්නේ වෛරය අනුවයි. ජාතිය, ආගම, කුලය මතු කරන්නේ ජීවිතයේ පහළටම වැටුණු මිනිස්සු. ජාතිය, ආගම, කුලය මතු කරලා කෙනෙකුට පහරක් ගහන්නේ වැටිලා නන්නන්තාර වෙලා ඉන්න කොටයි. ජාතිය, ආගම, කුලය මතු කරන්නේ කර කියා ගන්න දෙයක් නැති කොටයි. ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඒ වෙලාවේ අපේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා ඔබතුමාට අභියෝග කළා. ඔබතුමා විශ්වාසයෙන් කිව්වා, "නැහැ, මට විශ්වාසයි, මම ලේඛන මත පදනම් වෙලායි කථා කරන්නේ" කියා. එහෙම නොවුණොත් ශ්‍රී ජයවර්ධනපුර තිබෙන මේ පාර්ලිමේන්තුවෙන් ඔබතුමා ඉල්ලා අස්වෙනවා කියාත් කිව්වා. අස්වෙව්වියේ! අපට හිතුණා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, "බන්දුල ගුණවර්ධන සූරිත් ෂුවර් එකටම මේ ඇත්තමයි කියන්නේ, අපේ රවි කරුණානායක ඇමතිතුමා අපටත් බොරු කරනවා" කියා. එහෙම හිතලා අපිත් සැක සංකාවෙන්, දෙහිඩියාවෙන් එදා රාත්‍රිය ගත කළා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පහුවදා ඇවිල්ලා අපේ බන්දුල ගුණවර්ධන වියනාණන්, ශ්‍රීමතාණන් දණින් වැටිලා කියනවා, "මට වැරදුණා, මට සමාවෙන්" කියලා.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(*මාණ්ඩුමුතු පත්‍රයේ* *ලේඛකයා*)
(The Hon. Bandula Gunawardane)
එහෙම පිළිගන්න එක වැරද්ද?

ගරු අජිත් පී. පෙරේරා මහතා
(*මාණ්ඩුමුතු* *අක්ෂිත්* *පී. පෙරේරා*)
(The Hon. Ajith P. Perera)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එහෙම පිළිගන්න එක හොඳයි. බොහොම හොඳයි. එහෙම වරද පිළිගන්න එක හොඳයි. නමුත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, බොහොම පැහැදිලිව පෙනෙනවා, බන්දුල ගුණවර්ධන ශ්‍රීමතාණන්-

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(*මාණ්ඩුමුතු පත්‍රයේ* *ලේඛකයා*)
(The Hon. Bandula Gunawardane)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, point of Order එකක් තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමුතු* *පිරිමි* *පාලකයා* *අමාත්‍යවරයා*)
(The Hon. Deputy Speaker)

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ point of Order එක මොකක්ද?

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(*මාණ්ඩුමුතු පත්‍රයේ* *ලේඛකයා*)
(The Hon. Bandula Gunawardane)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මගේ නම සඳහන් කරලා කියපු නිසා මම මේ පැහැදිලි කිරීම කරන්න ඕනෑ. එතුමා කියපු කරුණේ වැරද්දක් තිබුණා. පහුවදා නොවෙයි, එදිනම ඇවිල්ලා නම වෙනස් ආකාරයට මුද්‍රණය වෙලා තිබීමෙන් එවැනි වැරද්දක් සිද්ධ වූ බවත්, ඒ පිළිබඳව ගරු සභාවේ සමාව අයදින බවත් මම එදිනම ප්‍රකාශ කලා. ඒක නිසා ඒ කියන ප්‍රකාශය සත්‍ය නැහැ.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(*මාණ්ඩුමුතු* *අක්ෂිත්* *පී. පෙරේරා*)
(The Hon. Ajith P. Perera)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කාලයත් තිබෙන හින්දා, ඔබතුමා අවසර දෙන හින්දා මම මේ ගැන කියන්නම්. බොහොම හොඳයි. එතුමා ඉල්ලා අස් වුණාද? ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තවමත් එතුමා මේ සභා ගැබේ ඉන්නවා නොවෙද? ඒ කියන්නේ ලප්පාව නැතිකම නොවෙයිද? ලප්පා, බය නැතිකම නොවෙයිද? පැය කීපයකට හරි, මේ පාර්ලිමේන්තුවේ ඉන්න තමන් වාගේම ජ්‍යෙෂ්ඨත්වය තිබෙන, මුදල් ඇමති ධුරය දරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමාගේ කුලය, ආගම, ජාතිය ඇදලා කථා කරන එකේ ලප්පාව මෙතුමාට. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මේ කාරණය බොහොම පැහැදිලිව කියනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමුතු* *පිරිමි* *පාලකයා* *අමාත්‍යවරයා*)
(The Hon. Deputy Speaker)
ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, ඔබතුමාගේ කාලය අවසන්.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(*මාණ්ඩුමුතු* *අක්ෂිත්* *පී. පෙරේරා*)
(The Hon. Ajith P. Perera)

අද සාක්ෂි මත මේ එකම වෝදනාවක්වත් ඔප්පු කළේ නැහැ. ඔබතුමාගේ ඉතිහාසයේ ක්‍රියාකාරීත්වය තුළ මේ පාර්ලිමේන්තුව

ඇතුළේ රවි කරුණානායක මැතිතුමාගේ පෞද්ගලික කීර්තිය නැති කිරීමට ජාතිය, ආගම, කුලය වැනි අද නවීන ලෝකයේ අපි කිසිවෙක් අනුමත නොකරන පහත් තැනකට වැටිලා කටයුතු කරපු නිසා ඔබතුමා මේ කටයුත්ත කරන්නේත් සත්‍ය මත පදනම් වෙලා නොවෙයි; නිවැරදි කරුණු මත පදනම් වෙලා නොවෙයි, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන් සහ කුහකමෙන් කියන එක කතාහුවුවෙන් වුණත් කියන්න වෙනවා ගරු මන්ත්‍රීතුමනි.

ඒ විතරක් නොවෙයි අපේ අලුත්ගමගේ මන්ත්‍රීතුමා කිව්වා,-

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමුතු* *පිරිමි* *පාලකයා* *අමාත්‍යවරයා*)
(The Hon. Deputy Speaker)

ගරු අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමනි, ඔබතුමාගේ කාලය අවසන්.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(*මාණ්ඩුමුතු* *අක්ෂිත්* *පී. පෙරේරා*)
(The Hon. Ajith P. Perera)

මට සමාවෙලා තවත් තත්පර 30ක් දෙන්න.

අලුත්ගමගේ මන්ත්‍රීතුමා ලේඛන ගණනාවක් ඉදිරිපත් කරනවා කියලා කිව්වා. හත් දෙයියනේ! කියපන්නෝ, ලේඛන විකේ තිබෙන වෝදනාව මොකක්ද කියලා. වෝදනා නැහැ. මොකක් හරි කනන්දරයක් කියලා ලේඛනය සභාගත කරනවා. සභාගත කරන එක අපි බලන්න ඕනෑ, කථාව තේරුම් ගන්න. අද මේ විවාදය පුරා රවි කරුණානායක අපේ මුදල් ඇමතිතුමාට විරුද්ධව තිබෙන වෝදනා හය හෝ, වෙනත් වෝදනාවක් හෝ ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් ඉදිරිපත් කළේ නැහැ. ආර්ථික විද්‍යාව ගැන වෙනස් මත තිබෙන්න පුළුවන්.

ආර්ථික උපක්‍රම ගැන වෙනස් මත තිබෙන්න පුළුවන්. ඒක ශාස්ත්‍රීය කාරණයක්. හැබැයි පෞද්ගලිකව රවි කරුණානායක මැතිතුමාට විරුද්ධව විශ්වාස හංග යෝජනාවක් අරගෙන එනවා නම් එතුමාගේ පෞද්ගලික විශ්වාසයන්වය පළමු කරන්න පුළුවන් ආකාරයේ සාක්ෂි තිබෙන්න ඕනෑ. නමුත් නියෝජ්‍ය කථානායකතුමනි, එහෙම කිසිදු සාක්ෂියක් නැතුව ද්වේෂය, වෛරය, ක්‍රෝධය මත වැඩ කරන සුළු පිරිසක් ඉදිරිපත් කරපු මේ යෝජනාව අපි තුනෙන් දෙකක ඡන්දයකින් පරාජයට පත් කරනවා කියන කාරණය අපි කියන්න අවශ්‍යයි. බොහොම ස්තුතියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමුතු* *පිරිමි* *පාලකයා* *අමාත්‍යවරයා*)
(The Hon. Deputy Speaker)

ගරු පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි හයක කාලයක් තිබෙනවා.

[අ.හා. 4.34]

ගරු පාලිත රංගේ බණ්ඩාර මහතා (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යතුමා)
(*මාණ්ඩුමුතු* *පාලිත* *රාජ්‍ය* *පාලකයා* *අමාත්‍යවරයා* - *තිහුණ* *අධ්‍යක්ෂවරයා*)
(The Hon. Palitha Range Bandara - State Minister of Skills Development and Vocational Training)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මුදල් අමාත්‍යතුමා ප්‍රධාන මේ රජයට විරුද්ධව ඉදිරිපත් කරලා තිබෙන විශ්වාස හංග යෝජනාව පිළිබඳව වචන කිහිපයක් කථා කරන්න ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.

[ගරු පාලිත රංගේ බණ්ඩාර මහතා]

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රවි කරුණානායක මුදල් අමාත්‍යතුමාට විරුද්ධව, විරුද්ධ පක්ෂයෙන් ගහන්න පටන් ගත්තේ අද නොවෙයි. එතුමා දේශපාලනයට ආපු කාලයේ ඉඳලාම එතුමාට දිගින් දිගටම පහර දෙන තත්ත්වයක් අපි දැක්කා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2004 වසරේ රවි කරුණානායක මහත්මයාගේ ගෙදරට මිනී ඔළු එවලා බය කර ගන්න බැලුවා. මඩ පත්‍රිකා සම්බන්ධව එතුමා අත් අඩංගුවට අරගන්න ගිහිල්ලා බය කරන්න හදුවා. ඒ වාගේම විවිධ නඩුවලට පටලවා ඔහුව මෙල්ල කරන්න, හීලෑ කරගන්න, බය කරගන්න උත්සාහ කළා. හැබැයි මේ මොනවා කළත් රවි කරුණානායකව මෙල්ල කර ගන්න බැරුව ගියා. අවසානයේ අද විශ්වාස භංග යෝජනාවක් ගෙනැල්ලා ඒ විශ්වාස භංග යෝජනාව තුළින් රවි කරුණානායක ඇමතිතුමා කෙරෙහි තිබෙන විශ්වාසය තහවුරු කිරීමට එය ගෙනාපු උදවියම කටයුතු කරලා තිබෙන එක පිළිබඳව අපි සන්නේෂයට පත් වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු රවි කරුණානායක මුදල් ඇමතිතුමා අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුතු මේ රජය තුළ කටයුතු කරමින් රටේ ජනතාවට පැවැලා තිබුණු බදු බර අඩු කරලා, භාණ්ඩ මිල අඩු කරලා සමස්ත වශයෙන් රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්නට කටයුතු කළා. ඒ වාගේම එතනෝල් ව්‍යාපාරය, කුඩු ව්‍යාපාරය, අරක්කු ව්‍යාපාරය, මත් පැන් ව්‍යාපාරය, බියර් ව්‍යාපාරය, කැසිනෝ ව්‍යාපාරය වාගේ ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන්ට බදු පිට බදු පනවා, ඔවුන්ගෙන් රජයට අය කර ගත යුතු මුදල් ප්‍රමාණය අය කර ගන්න කටයුතු කළා.

අතිතයේ හිටපු මුදල් ඇමතිවරු එතනෝල් කන්ටේනර් පිටින් ගෙනෙන අය සහ ඒ ගෙනෙන එතනෝල් මුදා හැරීමට කටයුතු කළා. ඒ උදවියගෙන් බදු අය කිරීමක්වත් සිද්ධ වුණේ නැහැ. පසු ගිය රජය කාලයේදී එතනෝල් ව්‍යාපාරවල හිටපු ජේම්ස් පැකර්ලා ගෙනෙන්න උදවු වුණු, ජේම්ස් පැකර්ලා එක්ක ව්‍යාපාරවල යෙදුණු උදවිය තමයි අද රවි කරුණානායක අමාත්‍යවරයාට විරුද්ධව මෙවැනි විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්නට කටයුතු කර තිබෙන්නේ කියන එක පිළිබඳව මා බොහොම පැහැදිලිව කියනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ලැබී තිබෙන වෙලාව අනුව කථා කරන්න බලාපොරොත්තු වුණු කාරණා කථා කරන්නට අවස්ථාවක් නොලැබීම පිළිබඳව මා කතාහැටු වෙනවා. කොහොම වුණත්, විරුද්ධ පක්ෂය තමන්ගේ ජීව ගුණය පවත්වා ගෙන යාම සඳහා ඉදිරිපත් කරපු එකක් තමයි මේ විශ්වාස භංග යෝජනාව. මොකද, විපක්ෂයේ ඉන්න කොට මොනවා හෝ ක්‍රියාකාරිත්වයක නොයෙදුණොත්, ඒ අය විපක්ෂයේ ඉන්නවාද කියන එක රටේ ජනතාවට දැනෙන්නේ නැතිව යනවා. ඒ නිසා මෙවැනි විශ්වාස භංගයක් ගෙන ඒම ඔවුන්ගේ ජීව ගුණය රැක ගැනීම සඳහා කරන ලද දෙයක් විධියටම මා දකින්නේ. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලන පක්ෂයක් නැති, තනියම තරග කරලා පාර්ලිමේන්තුවට අවතීර්ණ වෙන්නට බැරි ආතක් පාතක් නැති උදවියගේ ග්‍රහණයට ලක් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනකු අල්ලා ගෙන මෙවැනි විශ්වාස භංගයක් ගෙන ඒම ඔවුන් ගොඩ යාමට දරන උත්සාහයක් විධියටම මා දකින්නේ. හැබැයි, මේ විශ්වාස භංග යෝජනාවත් එක්ක ඔවුන්ගේ ජීව ගුණය අපීචි වෙලා තැන්තටම නැති වෙලා යන තත්ත්වයට පත් වෙනවා. තව මොහොතකින් පැවැත්වෙන ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයකින් විශ්වාස භංග යෝජනාව පරාජයට පත් වීම තුළ ඔවුන් සඳහටම දේශපාලනයේ අපීචි වර්ත බවට පත් වෙනවා කියන එක බොහොම පැහැදිලියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු මන්ත්‍රීවරු ගණනාවක් කථා කරන කොට කිව්වා, විදේශ සංචිතයේ මුදල් අඩු වෙලායි කියලා. බන්දුල ගුණවර්ධන මැතිතුමාත් ආර්ථික විශේෂඥයකු වශයෙන් කිව්වා, විදේශ සංචිතයේ මුදල් අහිමි වෙලාය, අඩු වෙලාය කියලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජපක්ෂ යුගය තුළ, අපේ රටට එන විදේශීය සල්ලි ටික හොරට අරගෙන ගිහිල්ලා පැනමා රටේ තමන්ගේ ගිණුම්වල තැන්පත් කරන කොට, ස්විස් රටට අරගෙන ගිහිල්ලා තැන්පත් කරන කොට, ඩුබායි රටට ගෙන ගිහිල්ලා තැන්පත් කරන කොට, සිෂෙල්ස් රාජ්‍යයට අරගෙන ගිහිල්ලා තැන්පත් කර ගන්න කොට විදේශ සංචිතයේ මුදල් අහිමි වෙන්නේ නැද්ද, අඩු වෙන්නේ නැද්ද? රාජපක්ෂ පාලනය තුළ හිටපු රාජපක්ෂ හිතවාදීන් විසින් මේ විධියට කටයුතු කරන කොට, මේ විශ්වාස භංගය ගෙනෙන්න කටයුතු කරපු උදවිය ඒ විධියට කටයුතු කරන කොට එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැද්ද කියන එක තමයි අපට අහන්න තිබෙන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු කෙහෙළිය රමුක්වැල්ල හිටපු අමාත්‍යතුමා අද මේ විවාදයේදී ඉතා පාරිශුද්ධ චරිතයක් විධියට කරුණු දැක්වුවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ කටයුතු කළ කාලයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ඉවතලන කඩදාසි, ඉවතලන කාඩ් බෝඩ් කැබලි ටික මහනුවර එක තැනැත්තෙකුට විතරක් දෙන්න කටයුතු කළා. කිලෝ එකක් රුපියල් හය ගණනේ දුන්නා. අද එවැනි කිලෝ එකක් රුපියල් 39 ගණනේ විකිණීමට කටයුතු කර තිබෙනවා, ටෙන්ඩර් පරිපාටිය තුළ. ඒ නිසා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල් ප්‍රමාණය, ආදායම් ප්‍රමාණය වැඩි කරගෙන අද එහි ඉන්න සේවකයින්ට bonus ලබා දෙන තත්ත්වයකුත් ඇති කරන්නට පුළුවන් වෙලා තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පසු ගිය කාල පරිච්ඡේදය තුළ ජාතික රුපවාහිනියේ, ITN එකේ ටෙලි නාට්‍යයක් පෙන්වනවා නම් ඒ ටෙලි නාට්‍යයේ එක episode එකකට අදාළ ඇමතිවරයාට රුපියල් 50,000ක් ගෙවන්න වෙලා තිබුණායි කියන එක කලාකරුවන්, නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් අපින් එක්ක බොහොම පැහැදිලිව කියා තිබෙනවා. රුපියල් 50,000ක් ගෙවනවා විතරක් නොවෙයි, ඒ ටෙලි නාට්‍යයේ රහපාන නිලියොන් සමහර ඇමතිවරුන්ට දෙන්න සිද්ධ වෙලා තිබුණා. එදා එවැනි තත්ත්වයකුයි තිබුණේ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වන හින්කෙන්ද කියන තැනැත්තා "කෝප්" එකෙන් ගත්ත තීරණයකින් තමයි ඉවත් කළේ. අදාළ ඇමතිවරයා කරන ලද විකාර වැඩ, අවිනිත වැඩ, වංචා සහගත වැඩ ආවරණය කරන්න කටයුතු කරපු කෙනෙක් තමයි හින්කෙන්ද කියන්නේ. හින්කෙන්ද යුගයේ කරපු හොර වැඩ, වංචා වැඩ සියල්ල ආවරණය කර ගැනීමට යොදා ගත්තේ අතුකෝරල කියන පුද්ගලයෙක්. මට මතක විධියට පසු ගිය දවස්වල ඔහුව පත් කර තිබුණා, අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන පර්මානු කාර්මික පුහුණු ආයතනයට.

ඊයේ-පෙරේදා NAITA එකට පත්වීම වෙනස් කර තිබුණා. මෙවැනි වංචනික පුද්ගලයන්, මේ වාගේ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් ඒ කාලයේ අමාත්‍යවරු ආරක්ෂා කර ගන්න ඒ වාගේ පියවර ගන්නා.

රවි කරුණානායක ගරු අමාත්‍යතුමාට දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින්, දිගින් දිගටම චෝදනා කරමින් මට පෙර අලුත්ගමගේ මන්ත්‍රීතුමා කථා කළා. අපි දන්නවා සුගතදාස

[மேலே உள்ள கேள்வி]

இந்த அரசாங்கத்தின் செயற்பாட்டை பொருளாதார ரீதியாக சர்வதேச நாணய நிதியம், உலக வங்கி, ஆசிய அபிவிருத்தி வங்கி ஆகிய சர்வதேச அமைப்புகளெல்லாம் அங்கீகரித்திருக்கின்றன என்பது உங்களுக்குத் தெரியும். அந்த வகையில், எங்களது பயணம் தெளிவான பயணமாக இருக்கின்றது. ஏற்கெனவே சொன்னதைப்போல, ஜனநாயகத்தை நாங்கள் ஸ்தாபித்திருக்கின்றோம். பொருளாதார ரீதியாகவும் இந்த நாட்டை சிறந்த ஒரு நாடாக கட்டியெழுப்புவதற்கான அடிப்படைகளை ஏற்படுத்திக் கொண்டிருக்கின்றோம். ஆகவே, எங்களைப் பற்றிய சந்தேகம் எவருக்கும் இருக்கவேண்டிய தேவையில்லையென்று கூற விரும்புகின்றேன்.

இந்த விவாதத்தில் எதிர்க்கட்சி உறுப்பினர்கள் சிலர் சொன்ன விடயங்களைக் கேட்டுக்கொண்டிருந்தேன். இந்த அரசாங்கத்தில் பல குறைபாடுகள் இருக்கலாம்; முரண்பாடுகள் இருக்கலாம்; பிரச்சினைகள் இருக்கலாம். அவர்கள் கூறிய சில விடயங்களில் உண்மைகள் இருக்கலாம்! மறுப்பதற்கில்லை. ஆனாலும், அவற்றையெல்லாம் முதன்மைப்படுத்தி அல்லது அவற்றை அடிப்படையாக வைத்துக்கொண்டு இந்த அரசாங்கத்தின் பயணத்தைக் குழப்புவதற்கு நாங்கள் எந்தக் கட்டத்திலும் இடங்கொடுக்க மாட்டோமென்பதைத் தெளிவாகக் கூறிவைக்க விரும்புகின்றேன். இன்று உருவாகியிருப்பது தேசிய அரசாங்கம்! இந்த அரசாங்கத்தின் செயற்பாடுகளுக்குள்ளேதான் இந்த நாட்டின் விடுதலை இருக்கின்றது; சுதந்திரம் இருக்கின்றது; நீதி, நியாயம் அனைத்தும் அடங்கியிருக்கின்றன என்பதையும் தெரிவிக்க விரும்புகின்றேன். ஆகவே, அரசின் செயற்பாடுகளுக்கு யாரும் இடையூறு விளைவிப்பதற்கு இடங்கொடுக்க முடியாது.

பாருங்கள்! இந்த அரசு உருவாக்கப்பட்டு இப்பொழுது இரண்டு வருடங்கள் கூட பூர்த்தியாகவில்லை. அதுமட்டுமல்ல, கடந்த செப்டம்பர் மாதத்தில் ஆரம்பித்த எங்களது புதிய அமைச்சரவைப் பயணத்துக்கு ஒரு வருடம்கூட பூர்த்தியாகவில்லை. எந்தவொரு நிறுவனத்துக்கோ, அரசாங்கத்திற்கோ, இயக்கத்துக்கோ, ஸ்தாபனத்துக்கோ அடிப்படையில் குறிப்பிட்ட கால அவகாசத்தை வழங்க வேண்டும். அப்படி கால அவகாசம் வழங்காமல் அவசர அவசரமாக இப்படியான ஒரு நம்பிக்கையில்லாத தீர்மானத்தைக் கொண்டுவருவது இந்த அரசின் பயணத்தைத் தடுப்பதற்காகத்தான்! ஆகவே, நாட்டில் இருக்கின்ற எல்லா இன மக்களும் ஒன்றுசேர்ந்து உருவாக்கியிருக்கும் அரசாங்கத்தின் இந்த தேசியப் பயணத்தைத் தடுக்கும் எந்த முயற்சிக்கும் தமிழ் முற்போக்குக் கூட்டணி என்ற முறையில் நாங்கள் இடங்கொடுக்க மாட்டோம். எங்களது முழுமையான ஒத்துழைப்பை அரசாங்கத்துக்கு வழங்குவோம். கண்டி, நுவரெலியா, பதுளை, கொழும்பு ஆகிய மாவட்டங்கள் சார்ந்த எங்களது ஆறு உறுப்பினர்கள் இங்கிருக்கின்றார்கள். அந்த வகையில், அந்த ஆறு உறுப்பினர்களும் ஒருசேர கௌரவ நிதி அமைச்சர் அவர்களுக்கு ஆதரவைத் தெரிவிப்பதன் மூலமாக அரசாங்கத்திற்கு எங்களது நியாயமான பங்களிப்பை வழங்குவோம் என்பதைத் தெரிவித்துக்கொள்கின்றோம். இறுதியாக, எதிர்க்கட்சியின் ஒரு பிரிவினர் கொண்டுவந்திருக்கின்ற இந்த நம்பிக்கையில்லாத தீர்மானம் பிழையானதென்று கூறிக்கொண்டு விடைபெறுகின்றேன். நன்றி.

மேலே உள்ள கேள்வி

(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)

(The Hon. Deputy Speaker)

மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி பதிலாகக் கொடுக்கப்படுகிறது.

[ப.கா. 4.48]

மேலே உள்ள கேள்வி

(மாண்புமிகு முஜிபுர் ரஹுமான்)

(The Hon. Mujibur Rahman)

மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி பதிலாகக் கொடுக்கப்படுகிறது.

மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி பதிலாகக் கொடுக்கப்படுகிறது.

மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி பதிலாகக் கொடுக்கப்படுகிறது.

மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி, மேலே உள்ள கேள்வி பதிலாகக் கொடுக்கப்படுகிறது.

වශයෙන් කුණු බක්කියට යන්න ඉන්න, දේශපාලන වශයෙන් විනාශ වෙලා ඉන්න පිරිසත් එක්ක එකතු වෙලා, මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස හංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ කොහොමද කියලා අපට ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න වනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමනි, ඒකට ඔබතුමා උත්තර දෙන්න ඕනෑ. මොකද, මේ පිරිස දුෂණවලට සම්බන්ධයි, මේ පිරිස එතනෝල් ගෙනාවා, මේ පිරිස මුදල් භොරකම් කළා, මේ පිරිස වංචා කළා, මාධ්‍යවේදීන්ට පහර දුන්නා කියලා හැම දාම ඔබතුමන්ලා වෝදනා කරනවා. ඒ හැම දේකටම මේ අය සම්බන්ධයි කියලා ඔබතුමන්ලා අල්ලස් හෝ දුෂණ වෝදනා විමර්ශන කොමිෂන් සභාවට දහස් වාරයක් ගිහිල්ලා තිබෙනවා. එහෙම වැරදි කරපු උදවිය එක්ක එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ කොහොමද කියලා අද අපට ප්‍රශ්නයක් තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
ඔබතුමාට නියමිත කාලය අවසන්.

ගරු මුජීබුර් රහුමාන් මහතා
(*மாண்புமிகு முஜிபுர் ரஹுமான்*)
(The Hon. Mujibur Rahuman)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තව එක දෙයක් කියන්න ඕනෑ.

මේ ගොල්ලන් කියනවා, අපේ විශ්වාස හංගය ගැන. නමුත්, අද ඒගොල්ලන්ටම විශ්වාස හංගයක් ඇති වෙලා තිබෙනවා. මොකද, ඒගොල්ලෝ කල්පනා කරන දේවල් අද වෙන්නේ නැති නිසා. අද ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. අද මාධ්‍ය නිදහස තිබෙනවා. අද සුදු වැන් සංස්කෘතිය නැහැ. අද ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කලා කරලා උදේට නැගිටින්න පුළුවන්, රූට සුදු වැන් එන්නේ නැහැ. ඒ නිසා අද මේ විශ්වාස හංග යෝජනාව ගෙනාපු උදවියටම විශ්වාස හංගත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ ඇයි? ඒ අය හිතපු දේවල් වුණේ නැහැ. ඒ අය හිතන දේවල් වෙන්නේ නැහැ. අද ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවට ආවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ මොකක්ද? ආර්. සම්පන්දන් මැතිතුමා විපක්ෂ නායකයා වෙලා ඉන්නවා. අද ඒක දරා ගන්න බැහැ. ඒක තමයි අද ඒගොල්ලන්ට ඇති වෙලා තිබෙන හංගත්වය. ඒ හංගත්වය උඩ ගෙනෙන මේ විශ්වාස හංග යෝජනාව පරාජය කරන එක අපට ලොකු කප්පක් නොවෙයි. මේක ඉතාම පහසු දෙයක්.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
හොදයි. අවසන් කරන්න.

ගරු මුජීබුර් රහුමාන් මහතා
(*மாண்புமிகு முஜிபுர் ரஹுமான்*)
(The Hon. Mujibur Rahuman)

තව එක දෙයක් කියන්න ඕනෑ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)

මිලහට, ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා. [බාධා කිරීමක්] ගරු මුජීබුර් රහුමාන් මන්ත්‍රීතුමා, මම ඊළඟ මන්ත්‍රීතුමා කැඳවෙමිනි. ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 19ක් තිබෙනවා.

[අ.භා. 4.54]

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவாங்க*)
(The Hon. Wimal Weerawansa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාට ස්තූතිවන්ත වනවා.

මේ විශ්වාස හංග යෝජනාව තරමක් ප්‍රමාද වෙලා හෝ න්‍යාය පත්‍රයට ඇවිල්ලා, මේ ගරු සභාවේ විවාදයට ගන්න ලැබුණු එක ඉතාම වැදගත් කියලා මා පළමුවෙන්ම සඳහන් කරන්න කැමැතියි. මේ විශ්වාස හංග යෝජනාවට සංඛ්‍යාත්මකව ලැබෙන ප්‍රතිඵලයට වඩා, මේ ඉදිරිපත් වන කරුණුවලට සදාචාරාත්මක ලැබෙන වටිනාකමයි ඉතා වැදගත් වන්නේ කියලා අපි විශ්වාස කරනවා. එක අතකින් මුදල් ඇමතිවරයා ඉලක්ක කොටගෙන මේ විශ්වාස හංග යෝජනාව ඉදිරිපත් වුණාට, එයින් ඔහුගේ නිශ්චිත ක්‍රියාකලාපය ප්‍රශ්න කෙරෙනවා වාගේම, සමස්ත ආණ්ඩුවේම ක්‍රියා කලාපය පිළිබඳව තිබෙන ප්‍රශ්නාර්ථයක් තමයි මේ විශ්වාස හංග යෝජනාව මගින් අද මතු කරනු ලබන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට කලින් කලා කරපු එක්තරා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු කිව්වා, Panama Papers ගැන.

"රටේ විදේශ වත්කම් සංචිතය රැකෙන්නේ කොහොමද, පසු ගිය ආණ්ඩුවේ කට්ටිය Panama Papers වල තිබෙන සල්ලි එක එක තැන්වල ගොඩ ගහ ගෙන" කියලා කිව්වා. එම Panama Papers වල මෙහා පොලිස් ඇමතිතුමාගේ උපදේශක උන්නැහැගේ නම තිබෙනවා; කබීර් හාමීම් ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම්ගේ නම තිබෙනවා; තව අයගේ නම් තිබෙනවා. ඔබතුමා මූලාසනයේ සිටින නිසා මම කියන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, Panama Papers රාජපක්ෂලාට හරි රාජපක්ෂ ආණ්ඩුවට හරි සම්බන්ධයක් නැහැ. ඒවාට සම්බන්ධ; ගැව්විව නමක් තිබෙනවා නම් තිබෙන්නේ ඔය පැත්තේ අයගේ. ඒ නිසා ඒවාට අපිව අල්ලා ගන්න එපා. "සිෂෙල්ස්, සිෂෙල්ස්" කිය කියා ඉඳලා හරියන්නේ නැහැ. මොනවා හරි දාපු බිබික්කමක් තියෙනවා නම් අරගෙන ඇවිල්ලා පෙන්වන්න. එහෙම නැතිව "විදේශ වත්කම් සංචිතය හිඳුනේ සිෂෙල්ස් නිසා" කියලා හැමදාමත් කිය කියා ඉඳලා හරියන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මේ කථාවේදී ප්‍රධාන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරවන්න කැමැතියි. පසු ගිය ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ දුබලතා, එහෙම නැත්නම් තිබුණු අයථා ක්‍රියා හෝ පෙන්වලා, වර්තමාන ආණ්ඩුවේ තිබෙන සියලු නිර්ලජ්ජිත ක්‍රියාවන් වසං කරන්න බැහැ. ඒක අර කාරණයෙන් වහගන්න බැහැ. එතැන තිබෙන වැරද්දට පියවර ගන්නවා මිසක්, තමන්ගේ දුෂිත ක්‍රියා කලාපය රැක ගන්න ඒක වස්ත්‍රයක් කර ගන්න බැහැ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රධාන කාරණා කිහිපයක් මම ඉදිරිපත් කරනවා.

අපට තිබෙන පළමුවැනි ප්‍රශ්නය මෙයයි. මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට තිබෙන මුදල් බලය ආරක්ෂා වෙන ආකාරයටද අද මුදල් ඇමතිවරයා ඇතුළු මේ ආණ්ඩුව කටයුතු කරන්නේ? නීතිය ආරක්ෂා කරනවාද? මම ඔබතුමාට කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්. ඒ කරුණු ඉදිරිපත් කරන්න කලින් මම මේ ගැනත් කියන්න කැමැතියි.

මේ දවස්වල ජනාධිපති මන්දිරය මහ ජනතාවට බලන්න විවෘත කරලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ජනාධිපති මන්දිරය විවෘත කළාම මේ රටේ ඔක්කෝම ප්‍රශ්න විසඳෙනවා නම්, අපි ඒ ගැන සතුටුයි. හැබැයි, රුපියල් කෝටි

[ගරු විමල් වීරවංශ මහතා]

118ක් වැය කරලා ඇමතිවරුන්ට වාහන ගන්න හදනවා. එක ඇමති කෙනෙකුට -අර ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහත්තයාට- රුපියල් කෝටි 7ක වාහනයක් ගන්න යනවා. එතුමාට ඡන්ද 5,000යි හම්බ වුණේ. [බාධා කිරීම] මෙහෙම ගෙනැල්ලා රුපියල් කෝටි 118ක මුදලක් කන ගමන් තමයි කියන්නේ, - [බාධා කිරීම]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
Order, please!

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவாங்கு*)
(The Hon. Wimal Weerawansa)

"මෙන්න, දැන් අපි ඉතුරු කරනවා, ඉතුරු කරනවා" කියලා. දැන් ජනාධිපති මන්දිරය එළිදක්වලා පෙන්වනවා. මේවා නිකම් කොමඩි චිත්‍රපටිවලට හොඳයි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

මම ඔබතුමාට පෙන්වන්නම් මෙතැන තිබෙන ප්‍රධාන ප්‍රශ්නය. ආණ්ඩුවේ මූල්‍ය ක්‍රියාදාමය නිත්‍යානුකූලද? නැහැ. තමුන්නාන්සේලා හොයලා බලන්න, මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණු 2016 අය වැයට අනුවද මේ ක්‍රියාදාමය ගෙන යන්නේ කියලා. ඒ අය වැය දැන් කී වනාවක් වෙනස් වුණාද? කෝ, ඒ වෙනස් වුණු අය වැය මෙතැනට ගෙනැල්ලා සම්මත කළාද? එහෙම වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ තිබෙන මූල්‍ය බලය ගැන තමුන්නාන්සේලා තැකීමක් නැහැ. අය වැයක් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා නම් වෙනස් වෙච්ච එක නිත්‍යානුකූලව ගෙනැල්ලා, ඒ සංශෝධනය නැවත මේ සභාවෙන් සම්මත වෙන්න ඕනෑ. තමුන්නාන්සේලා එදා අය වැය ගෙනෙන කොට කිව්වා, සියයට 11ක් තිබුණු VAT බද්ද නිෂ්පාදන සඳහා සියයට 12.5යි, සේවා සඳහා සියයට 8යි කියලා. ඊට පස්සේ අගමැතිතුමා පාර්ලිමේන්තුව අමතලා කිව්වා, සියයට 12.5ක් තිබුණු එකයි, සියයට 8ක් තිබුණු එකයි ඔක්කෝම සියයට 11ක් කලා කියලා. එහෙම කළේත් අය වැයේ නිශ්චිත සංශෝධනයකින් තොරවයි.

දැන් මොකක්ද වෙලා තිබෙන්නේ? දැන් VAT බද්ද සියයට 15 කලා. ඒකට බලපාන ක්ෂේත්‍ර විශාල පරිමාවකට මුදා හැරියා. කලින් බල නොපාපු ක්ෂේත්‍රවලට මුදා හැරියා. එතකොට මේක කළේ නීතියට අනුවද? එක පැත්තකින් අය වැය දැන් හුළුගේ ගහ ගෙන ගිහිල්ලා. අනෙක් පැත්තෙන්, තමුන්නාන්සේලා VAT බද්ද පනවන්නේ -ජාතිය ගොඩ නැඟීමේ බද්ද පනවන්නේ- මේ නීතියට අනුවද? අපි අද අධිකරණයට ගිහිල්ලා තිබෙනවා; ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තිබෙනවා, මේ බදු වැඩි කිරීම සහ පරිමාව පළල් කිරීම සම්පූර්ණයෙන් නීතියට පටහැනියි කියලා. තමුන්නාන්සේලා VAT බදු පනත සංශෝධනය කළේ නැහැ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අඩුම තරමින් VAT බදු ප්‍රතිශතය වැඩි කරනවා නම්, ඒක ඇමතිතුමාට ගැසට් නිවේදනයකින් කරන්න පුළුවන්. හැබැයි, බලපාන ක්ෂේත්‍ර වෙනස් වෙනවා නම් අනිවාර්යයෙන් ඒක පනතේ සංශෝධනය වෙන්න ඕනෑ. පනත සංශෝධනය කළේත් නැහැ. නමුත් VAT බදු ප්‍රතිශතය ඉහළ දැමීමා. කෝ, ගැසට් නිවේදනයකින් නිකුත් කළාද? නැහැ. මෙන්න, ඒ සඳහා තිබෙන්නේ මේ ලියුම පමණයි. මේ ලිපිය "Kalyani Dahanayake, Commissioner General of Inland Revenue". මෙතුමියගේ අත්සනින් තිබෙන දැනුම් දීමකින් තමයි මේ VAT බදු ප්‍රතිශතය ඉහළ නැංවුවේ; බලපාන ක්ෂේත්‍ර වැඩි කළේ. මේ ලිපිය මා සභාගත* කරනවා.

* පුස්තකාලයේ තබා ඇත.
* நூலினையடித்தில் வைக்கப்பட்டிருள்ளது.
* Placed in the Library.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙය නීතිය නොකනා හරින ගමනක්. කොහොමද දෙයියනේ! රටේ නීති අණපනත්වල තිබෙන ක්‍රමයට හැර, ඒවා නොකනා හැරලා, ආදායම් බදු කොමසාරිස්තුමියගේ හිස් ලියවිල්ලකින් මේ රටේ බදු වැඩි කරලා අය කර ගෙන යන්නේ? ඒක නීතියට අනුකූලද? එමඟින් ප්‍රශ්න කෙරෙන්නේ මේ පාර්ලිමේන්තුව සතුව තිබෙන මුදල් බලය නොවෙයිද? එමඟින් ප්‍රශ්න කෙරෙන්නේ මේ පාර්ලිමේන්තුව සතු අයිතිය නොවෙයිද?

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගැසට් නිවේදනයක්වත් නැතිව, පනත සංශෝධනය නොකර නීති විරෝධී ආකාරයට අති විශාල බදු බරක් පටවලා තිබෙනවා. එතකොට මේක විශ්වාසනීයවත් වෙන්න බැරිද? රටේ නීති හදන තැනම නීතිය කඩනවා නම්, ජනතාවට නීතිගරුක වෙන්න කියලා කියන ආණ්ඩුවම නීතියට පටහැනිව බදු පනවනවා නම්, නීතිය නොකනා හැරලා කටයුතු කරනවා නම්, එහෙම ආණ්ඩුවක් ආරක්ෂා කරන්න කියලාද අපිට කියන්නේ? ඒකද යහ පාලනය? ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ විතරක් නොවෙයි. නීතිය කඩමින් බදු දානවා නම්, සම්මත කරපු අය වැය යකාට යනවා නම්, මූල්‍ය විනයක් ගැන කවර කපාද? කොහේද මූල්‍ය විනය කියන එක තිබෙන්නේ? තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න,- [බාධා කිරීම]- ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මැයි මාසේ දෙවැනිදා ඉඳලා රටේ ජනතාවගෙන් මේ බදු එකතු කරන්නේ නීතියට පටහැනිවයි. [බාධා කිරීම]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
ගරු නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න.

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவாங்கு*)
(The Hon. Wimal Weerawansa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ විතරක් නොවෙයි. අනෙක් කාරණය මොකක්ද? රජයට ණය ගන්න ඕනෑ නම්, මේ අවුරුද්දේ මෙන්න මෙවිචර ණය ප්‍රමාණයක් ගන්නවා කියලා පාර්ලිමේන්තුවේදී මුදල් පනත යටතේ -

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
කරුණාකර නිශ්ශබ්ද වන්න. මේ අවස්ථාවේදී ගරු කථානායකතුමා මූලාසනය ගන්නවා ඇති.

අනතුරුව ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, ගරු කථානායකතුමා මූලාසනාරූඪ විය.
அதன்பிறகு, மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, மாண்புமிகு சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. DEPUTY SPEAKER left the Chair, and THE HON. SPEAKER took the Chair.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)
ගරු මන්ත්‍රීතුමා, කපා කරන්න.

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவாங்கு*)
(The Hon. Wimal Weerawansa)

ගරු කථානායකතුමනි, ඔබතුමායි, මමයි කොළඹ නගර සභාවේ ඉඳන් එකටම අත්වැල් අල්ලාගෙන මේ පාර්ලිමේන්තුව

දක්වා ආපු දෙදෙනෙක් නේ. ඔබතුමා මට කපා කරන්න හොඳ අවස්ථාවක් ලබා දෙයි කියලා මම හිතනවා. [බාධා කිරීම] ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ සම්මත කළ අය වැයෙන් ආණ්ඩුව අවුරුද්දකට ගන්න ණය ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රමාණය තමයි ගන්නේ. තව වැඩියෙන් ණය ගන්න ඕනෑ නම්, නැවතත් සංශෝධනයක් ගෙනැල්ලා සම්මත කරගන්න ඕනෑ. ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ සම්මත වෙලා තිබෙන ණය ගන්නා ප්‍රමාණය කීයද? රුපියල් මිලියන පහළොස් ලක්ෂ එකොළොස් දහස් එකසිය තිස් අටයි. නමුත් ආණ්ඩුව ඇත්තටම ගන්න ණය ප්‍රමාණය කීයද? රුපියල් මිලියන දහහත්කෝටි අසූ අට ලක්ෂ අටසිය අනූ දෙකයි. [බාධා කිරීම]

ගරු මන්ත්‍රීවරු
(**මාණ්ඩුමිත්‍ර උග්‍රාඨිපිණ්ණ**)
(**Hon. Members**)
වැරදුණා.

ගරු විමල් වීරවංශ මහතා
(**මාණ්ඩුමිත්‍ර ඩිමල් ඩීරවංශ**)
(**The Hon. Wimal Weerawansa**)

වැරදුණේ නැහැ. [බාධා කිරීම] තමුන්තාත්සේලා වැඩිපුර ණය අරගෙන තිබෙනවා. මේ ණය වැඩිපුර ගන්නේ කොහොමද? කල්පනා කරලා බලන්න. මේ ණය වැඩිපුර ගන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ සංශෝධනයක් ගෙනැල්ලා අනුමත කරලාද? නැහැ, ගරු කථානායකතුමනි. පාර්ලිමේන්තුවට මේවා කියන්නේ නැතිව පාර්ලිමේන්තුව අනුමත කරපු සීමාවට එහා ගිහිල්ලා ණය ගන්නා. 2015 මහ බැංකු වාර්තාවේ, - [බාධා කිරීම]

සිල්ඩි මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මහතා
(**ෆීල්ඩ් මාර්ෂල් මාණ්ඩුමිත්‍ර සාරත් ෆොන්සේකා**)
(**Field Marshal Hon. Sarath Fonseka**)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(**මාණ්ඩුමිත්‍ර ජපාභාෂාකර් අචාර්කර්**)
(**The Hon. Speaker**)
Order, please! There is a point of Order being raised by Field Marshal Hon. Sarath Fonseka.

සිල්ඩි මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මහතා
(**ෆීල්ඩ් මාර්ෂල් මාණ්ඩුමිත්‍ර සාරත් ෆොන්සේකා**)
(**Field Marshal Hon. Sarath Fonseka**)
ගරු කථානායකතුමනි, ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා මගේ නම කියලා රුපියල් කෝටි 7කට වාහනයක් මිලදී ගන්න යනවා කියලා ප්‍රකාශ කර තිබෙනවා. කෝටි 7කට ගන්න වාහනයක් නැහැ, ගරු මන්ත්‍රීතුමා. [බාධා කිරීම]

ගරු විමල් වීරවංශ මහතා
(**මාණ්ඩුමිත්‍ර ඩිමල් ඩීරවංශ**)
(**The Hon. Wimal Weerawansa**)
ඔබතුමා වාඩි වෙන්න, මේ මගේ වේලාව. ගරු කථානායකතුමනි, මේ මගේ වේලාව. [බාධා කිරීම] ගරු කථානායකතුමනි, ගරු විප්ලවය රාජපක්ෂ අධිකරණ ඇමැතිතුමා ඔය වාගේ අයට කියන්නේ නාට්ටාමියො කියලායි. මම නම් නොවෙයි, අධිකරණ ඇමැතිතුමා තමයි එහෙම කියන්නේ. නාට්ටාමි කියලා කියන්නේ. මම නම් එහෙම කියන්න යන්නේ නැහැ.

2015 මහ බැංකු වාර්තාවේ 91වැනි table එකේ මේ ණය වැඩියෙන් ගන්න එක සඳහන් කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, අපි අහන්නේ වැඩියෙන් ණය ගන්න ඕනෑ නම්,

ඇයි පාර්ලිමේන්තුවට ගෙනැල්ලා අනුමත කරගන්න බැරි? පාර්ලිමේන්තුවට ගෙනැල්ලා අනුමත කරගන්නේ නැතිව, එය නොතකා හැරලා වැඩියෙන් ණය ගැනීම යුක්ති යුක්තද? ඒකෙන් කරන්නේ මේ පාර්ලිමේන්තුව සතු මුදල් බලය අභියෝගයට ලක් කරන එක නොවෙයිද? පාර්ලිමේන්තුව සතු බලය නොතකා හරින එක නොවෙයිද? එකකොට විශ්වාසහංග ගෙනෙන එක වරදක්ද? VAT බද්ද දානවා නම් නීතියට පටහැනිව, බදු සංශෝධනය කරනවා නම් නීතියට පටහැනිව, සම්මත කරපු අය වැය යකාට ගිහිල්ලා නම්, ණය සීමාව ඉක්මවලා පාර්ලිමේන්තුව අනුමත කරපු ප්‍රමාණයට වඩා ණය අරගෙන තිබෙනවා නම්, එහෙම ආණ්ඩුවක්, එහෙම මුදල් අමාත්‍යවරයෙක් ආරක්ෂා කරන්න මොකක්ද තිබෙන සඳාචාරාත්මක පදනම? ගරු කථානායකතුමනි, ඒ විතරක් නොවෙයි. දැන් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුත් වාහන හම්බ වුණා.

ඒ වාහනය අවුරුදු 5කට පසුව ක්ෂය වීමේ පදනම මත අයිති වෙනවා. ඒ වාහන ගන්න කට්ටිය තමයි ඔය වැඩියෙන් කෑ ගහන්නේ. අරහේන් රුපියල් කෝටි 118යි, මෙහෙත් අර permit එකට අමතරව වෙනම වාහනයයි, අපට කියනවා, "කැප කරහල්ලා, කැප කරහල්ලා, කැප කරහල්ලා" කියලා. [බාධා කිරීම] මුදල් අමාත්‍යාංශයේ සල්ලි වියදම් කරලා දැන්වීම් පළ කරනවා, කැප කරන හැටි අපට උගන්වන්න. [බාධා කිරීම] අපට උගන්වන්න, කැප කරන හැටි.

ගරු කථානායකතුමනි, දැන් බලන්න, මේ වන විට වෙලා තිබෙන්නේ මොකක්ද කියලා. අද රුපියල වෙගයෙන් කඩා ගෙන වැටිලා තිබෙනවා. [බාධා කිරීම] අද වන විට - 2015 වසරේ - කඩා වැටීම සියයට 9කින් සිදු වෙලා තිබෙනවා. 2006 -2009 අවුරුදු කිහිපය ඇතුළත සියයට 13කින් රුපියලේ අගය අවප්‍රමාණය වුණා. [බාධා කිරීම] වසරකට සාමාන්‍යයෙන් සියයට 3.2යි. [බාධා කිරීම] ගරු කථානායකතුමනි, අපි මේවා ගැන කියන කොට මෙතුමන්ලාට අහ ගෙන ඉන්න බැහැ. [බාධා කිරීම] ඔහොම කෑ ගහන්න. ප්‍රශ්නයක් නැහැ. [බාධා කිරීම] ඒ විතරක් නොවෙයි, ගරු කථානායකතුමනි. 2010 - 2014 දක්වා වසර පහේ රුපියලේ අගය සියයට 14කින් තමයි අවප්‍රමාණය වුණේ, ඒ කියන්නේ අවුරුද්දකට සියයට 2.8යි. අද මොකක්ද, වෙන්නේ? [බාධා කිරීම] අවුරුද්දකට සියයට 9කින් රුපියල අවප්‍රමාණය වෙනවා. [බාධා කිරීම] දැන් මේ රුපියල අවප්‍රමාණය වෙන්නේ, ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල පහළ බැහැලා තිබෙන වෙලාවේ. [බාධා කිරීම] රුපියල අවප්‍රමාණය වීමෙන් විතරක් රුපියල් බිලියන 250කට වඩා වැඩියෙන් ණය බර වැඩි වුණා. [බාධා කිරීම] රුපියල් බිලියන 285කින් ණය බර වැඩි වුණා. [බාධා කිරීම]

ගරු කථානායකතුමනි, දැන් මම ඊළඟ කාරණයට එන්න බලාපොරොත්තු වෙනවා. [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(**මාණ්ඩුමිත්‍ර ජපාභාෂාකර් අචාර්කර්**)
(**The Hon. Speaker**)
Order, please! එතුමාට කපා කරන්න ඉඩ දෙන්න.

ගරු විමල් වීරවංශ මහතා
(**මාණ්ඩුමිත්‍ර ඩිමල් ඩීරවංශ**)
(**The Hon. Wimal Weerawansa**)
ගරු කථානායකතුමනි, දැන් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා, ඊළඟ කාරණය. [බාධා කිරීම] බොහොම ස්තූතියි, මා ගැන එව්වර සැලකිලිමත් වෙනවාට. [බාධා කිරීම] ගරු කථානායකතුමනි, මේක ඉතාම වැදගත්. නීතියට අනුව මහ බැංකුව මුදල් අමාත්‍යවරයා යටතේ තිබෙන්න ඕනෑ. [බාධා

[ගරු විමල් වීරවංශ මහතා]

කිරීම් මුදල් අමාත්‍යවරයා යටතේ තමයි මහ බැංකුව තිබෙන නිකුත් ඕනෑ. දැන් මොකක්ද, වෙලා තිබෙන්නේ? [බාධා කිරීම්] ගරු කපානායකතුමනි, මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවෙන් ලැබෙන credit card එකෙන් විතරක් රුපියල් ලක්ෂ 140කට වඩා මුදලක් පෞද්ගලික පාවිච්චිය සඳහා යොදා ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 140කට වැඩියි, අවුරුද්දක කාලයකටත් අඩුයි. [බාධා කිරීම්] මාස 11කට මහ බැංකුවෙන් ලැබෙන credit card එකෙන් විතරක් රුපියල් ලක්ෂ 140කට වඩා පාවිච්චි කරලා තිබෙනවා. [බාධා කිරීම්] විනෝදාශ්වාද කටයුතු වෙනුවෙන් රුපියල් දාහත්ලක්ෂයයි. [බාධා කිරීම්] කන්න බොන්න විතරක් රුපියල් විසිහතරලක්ෂයයි. [බාධා කිරීම්] ගරු කපානායකතුමනි, මේ විධියට මේ මහ බැංකු අධිපතිවරයා එක අතකින් මහ බැංකුවේ බැඳුම්කර ගනු-දෙනුවල පොලී අනුපාතය ඉහළ දමනවා. [බාධා කිරීම්] මේ බලන්න, මම ඔබතුමාට ඉදිරිපත් කරන්නම්, එතුමාගේ බැනාගේ සමාගම වන "පර්පෙටුවල් ට්‍රේඩර්ස් සමාගම" කොහොමද මේ ගනු-දෙනුව කර ගෙන යන්නේ කියලා, මහ බැංකු අධිපතිවරයාගේ ආශීර්වාදය යටතේ.

2014 පෙබරවාරි 26වනදා ඉඳලා 2014 දෙසැම්බර් 30වනදා දක්වා ඔය මහ බැංකු අධිපතියේ බැනාගේ සමාගමට මහ බැංකු බැඳුම්කරවලින් ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ -bid කරලා ලැබිලා තිබෙන්නේ- රුපියල් මිලියන 27ක් පමණයි. ඒ කියන්නේ රුපියල් මිලියන 2,650ක විතර බැඳුම්කර ගනුදෙනුවක් වුණු වෙලාවක, ඔහුට පුළුවන් වුණේ රුපියල් මිලියන 27ක බැඳුම්කර ගනුදෙනුවක් කරන්නයි. ඒ කියන්නේ 2014 පෙබරවාරි 26වන දා ඉඳලා 2014 දෙසැම්බර් 30වන දා දක්වා. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා මහ බැංකු අධිපති වෙනවා. මෙන්න අධිපති වුණු කාලයේ, 2015 පෙබරවාරි 27වනදා ඉඳලා 2015 මැයි 5වනදා දක්වා කියන මේ කෙටි කාලය ඇතුළත පමණක් මේ මහ බැංකු අධිපතිවරයාගේ බැනාගේ සමාගම රුපියල් මිලියන 33,640ක බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ වෙලා තිබෙනවා. රුපියල් මිලියන 15,475ක තව ගනුදෙනුවකට සම්බන්ධ වෙලා තිබෙනවා. ගරු කපානායකතුමනි, ඒකෙන් පෙනෙනවා, අද මහ බැංකු අධිපතිවරයා ඒ පර්පෙටුවල් ට්‍රේඩර්ස් සමාගමත් තබා ගෙන මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් අති විශාල ලෙස පොලිය වැඩි කරලා දීලා තිබෙන බව. පොලිය වැඩි කරලා දෙනවා. පොලිය වැඩි කරන්නේ සාමාන්‍ය අගයකට නොවෙයි. ගරු කපානායකතුමනි, 2014.12.31වනදා වන විට මාස තුනක බැඳුම්කරයකට පොලිය තිබුණේ සියයට 5.72යි. ඊළඟට, 2015.12.31වනදා වන විට පොලිය සියයට 6.37යි. 2016.03.31වනදා වන විට පොලිය සියයට 8.82යි. පොලිය වැඩිවීම ප්‍රතිශතයක් හැටියට සියයට 54.2යි. [බාධා කිරීම්] මාස තුනේ ණයවලට සියයට 54.2කින් පොලිය වැඩි කළා, බැඳුම්කර ගනුදෙනුවට. වාසිය කාටද? සියයට 54.2කින් පොලිය වැඩි කළාම වාසිය යන්නේ වැඩිපුර ගනුදෙනුවේ ඉන්නා බැනාගේ සමාගමට. මාස හයේ බැඳුම්කරවලට සියයට 64.3කින් පොලිය වැඩි කළා. [බාධා කිරීම්] මාස දොළහේ බැඳුම්කරවලට සියයට 69.5කින් පොලිය වැඩි කළා. අවුරුදු දෙකේ බැඳුම්කරවලට සියයට 67යි. අවුරුදු පහේ බැඳුම්කරවලට පොලිය සියයට 73යි.

ගරු කපානායකතුමනි, මේ විධියට හැම බැඳුම්කර ගනුදෙනුවකටම තිබුණු පොලී අනුපාතය විශාල ලෙස ඉහළ දැමීමා. එමගින් බැනාගේ සමාගමට අයුතු වාසි ගන්න ඉඩ හැදුවා. [බාධා කිරීම්] ඒ බැනාගේ සමාගම ගන්නා සල්ලි කොහේට කොහේට බෙදෙනවාද කියා අපි දන්නේ නැහැ. [බාධා කිරීම්] මීට කලින් කපා කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කිව්වේ, ඒ බැනාගේ සමාගමෙන් තමයි, මෙතුමාගේ මොකක්ද flat එකක කුලියක් ගෙවන්නේ කියා. ඒ නිසා මේ සල්ලි කොහේ කොහේට බෙදෙනවාද කියා අපි දන්නේ නැහැ.

දැන් අගමැතිතුමාට "Mr. Clean" කියා කියනවා. එතුමාට "Mr. Clean" කියා කිව්වාට, මේ මුදල් ඇමතියි, මේ මහ බැංකු අධිපතියි නිසා ගෙන සිටියොත් එතුමා dry-clean වෙලා තමයි අන්තිමට ඉවර වෙන්නේ. [බාධා කිරීම්] ඒ නිසා මෙහෙම ගියොත් Mr. Cleanට බෙරෙන්න හම්බවෙන්නේ නැහැ. ගරු කපානායකතුමනි, මේ ගසා කෑම කෙරෙන්නේ මහ දවාලේයි. මේ ගරු සභාවේදී සඳහන් වුණා, වාහන ගෙනෙන කොට රේගුවත් එක්ක එකතු වෙලා කොහොමද -

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තිබෙන්නේ.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
ගරු කපානායකතුමනි, නගර සභාවේ ඉඳලාම ඔබතුමාත්, මමත් පැමිණි නිසා ඔබතුමාගේ අතින් තව එක විනාඩියක් මට ලබා දෙන්න.

[බාධා කිරීම්] දැන් බලන්න, ගැසට් නිවේදන උදේ නිකුත් කරනවා; ආයෝජන පසු දා වෙනකොට වෙනස් කරනවා. ගනුදෙනුව වෙනවා. [බාධා කිරීම්] මුළු රේගුවම පාලනය කරන්නේ නවුකි නමැති තරුණියක්. ඇය, අවුරුදු 23ක තරුණියක්. රේගුවෙන් රතු පාරෙන් යන්න තිබෙන එක කොළ පාරෙන් යන්න හදා දෙනවා. [බාධා කිරීම්] මේවා ගැන කියනකොට, කෑ ගහන්න එපා බබලා. මේක "බබලන්නය" නොවෙයි නේ. [බාධා කිරීම්] අන්න, "බනානා මැන්" කෑ ගහනවා. [බාධා කිරීම්] ගරු කපානායකතුමනි, ඒ නිසා - [බාධා කිරීම්] ගරු කපානායකතුමනි, තමුන්නාන්සේන් අපත් තේරුම් ගන්න ඕනෑ - [බාධා කිරීම්]

ගරු සුජීව සේනසිංහ මහතා
(மாண்புமிகு சுஜீவ சேனசிங்க)
(The Hon. Sujeewa Senasinghe)

නැණි සිටියේය.
எழுந்தார்.
rose.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
මම ඔබතුමාට නොවෙයි, කිව්වේ. [බාධා කිරීම්]

ගරු සුජීව සේනසිංහ මහතා
(மாண்புமிகு சுஜீவ சேனசிங்க)
(The Hon. Sujeewa Senasinghe)
Sir, I rise to a point of Order.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
ගරු කපානායකතුමනි, - [බාධා කිරීම්]

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
Hon. Sujeewa Senasinghe, what is your point of Order?

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
මට විනාඩි පහයි තිබෙන්නේ.[බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
What is your point of Order, Hon. Minister?

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
ගරු කථානායකතුමනි, ඒ නිසා - [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සුජීව් සේනසිංහ මැතිතුමා.

ගරු සුජීව් සේනසිංහ මහතා
(மாண்புமிகு சுஜீவ சேனசிங்க)
(The Hon. Sujeewa Senasinghe)
ගරු කථානායකතුමනි, විමල් වීරවංශ මන්ත්‍රීතුමා නවුකි නමැති තරුණියක් සම්බන්ධයෙන් දැන් සඳහන් කළා. මෙතුමා නිරෝෂා නමැති තරුණියකට - [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
That is not a point of Order.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
ගරු කථානායකතුමනි, අපි කියන්නේ මේකයි. මේ රටේ ආර්ථිකය බිඳ වැටිලා, මහජනතාවට බඩු මිල ඉහළ දමලා, VAT එකේ බර - පෝරියල් එක - මුළු රට මතම පටවා තිබෙනවා. [බාධා කිරීම] අද ගංවතුරෙන් විපතට පත් මිනිසුන්ට සහන නැහැ. සාලාවේ අවි ගබඩාව විනාශ වීම නිසා නිවාස හා දේපළ විනාශ වුණු මිනිසුන්ට ආධාර නැහැ. [බාධා කිරීම] ඒ මොනවත් නොකර කෝට් 118ක් වියදම් කරලා වාහන අරගෙන, තමුන්නාන්සේලා විතරක් සුර සෑප විඳින ගමනක් යනවා. හොරකම හොඳටම කරගෙන, බොරුවට රාජපක්ෂ පාලනයට දෙස් දෙවොල් තියා, මේ ප්‍රෝඩාව දිගටම කරන්න තමුන්නාන්සේලාට බැහැ. [බාධා කිරීම] අද මහජනතාව ඕනෑවටත් වඩා හොඳින් මේක තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා අද තමුන්නාන්සේලා මෙතැනදී ඔළු ගෙඩි ගණනින් මොකක් කර ගත්තත්, ඔළු ගෙඩි ගණනින් මේකට උත්තර දෙන දවසක් එනවා. එදාට තමුන්නාන්සේලාට මේකේ බරපතළකම තේරේවි කියා සඳහන් කරමින්, ගරු කථානායකතුමාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙමින් මගේ කථාව මා අවසාන කරනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සභානායකතුමා.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
ගරු කථානායකතුමනි, සභාවේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සභාව එකඟද?

ගරු මන්ත්‍රීවරු
(மாண்புமிகு உறுப்பினர்கள்)
(Hon. Members)
Aye.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මිළඟට, ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා.

[අ.හා. 5.13]

ගරු හරින් ප්‍රනාන්දු මහතා (විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමා)
(மாண்புமிகு ஹரின் பர்னாந்து - தொலைத்தொடர்புகள் மற்றும் டிஜிட்டல் உட்கட்டமைப்பு வசதிகள் அமைச்சர்)
(The Hon. Harin Fernando - Minister of Telecommunication and Digital Infrastructure)

ගරු කථානායකතුමනි, පළමුවෙන්ම- [බාධා කිරීම] මේ තමයි, මෝඩකමේ- [බාධා කිරීම] සතුන් වත්ත. ගරු කථානායකතුමනි, මුලින්ම එක කාරණයක් මතක් කරන්න ඕනෑ. මේ විශ්වාස හංග යෝජනාව ගෙනැවිත් තිබෙන්නේ, විශ්වාසය හංග වුණු කට්ටියක්. [බාධා කිරීම] මේ හැසිරීම තුළින් එසේ විශ්වාසය හංගවීම මනා කොට ඔප්පු වෙනවා. දැන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා කථා කළා. [බාධා කිරීම] ගරු කථානායකතුමනි, එතුමා සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමාට එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් මම මුලින්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා හිටපු අමාත්‍යාංශයට කුලියට ගත් වාහන 27ක් ඇතුළත් සංඛ්‍යා ලේඛනයක් මම මුලින්ම සභාගත* කරනවා. [බාධා කිරීම] කුලියට ගත් වාහන නම් ටිකත් එක්ක එහි සඳහන් වෙලා තිබෙනවා. [බාධා කිරීම] මේ, ඇමතිවරයෙක්ට, රජයේ ලේකම්වරයෙක් ඒ අලුත් අමාත්‍යාංශයකට කුලියට වාහන ගන්නේ නැතුව රජයේ වත්කමකට වාහන දෙකක් ගත් එකක්. [බාධා කිරීම] ඒවාට බදුන් දමලායි ගත්තේ. [බාධා කිරීම] බදුන් සමඟයි ගත්තේ. ගරු කථානායකතුමනි, ඒ නිසා ඉස්සෙල්ලාම ඒක ශුද්ධ කරලා ඉවර වෙලා තමයි මේ විශ්වාස හංගය ගැන කථා කළ යුත්තේ.

දැන් මේ ගොල්ලන් කියන විධියට, රවි කරුණානායක මැජිස්ට්‍රේට්වරයෙක් විය යුතුයි. මැජිස්ට්‍රේට්වරයන් ඕනෑ කොහොමද ? අවුරුදු 10ක් කාපු රට, මාස හයෙන් උස්සලා දෙන්න ඕනෑ. අවුරුදු 10ක් කාලා, හොරකම් කරපු රට. ගෙවල් දුන්නු, කෝච්චිවල මාල කඩපු, ඔක්කෝම හොරකම් කරපු ඒ හැමෝම ඉන්න හොරුන්ගේ රාජ්‍ය මැජිස්ට්‍රේට්වරයෙක් වන රවි කරුණානායක එක පාරට ශුද්ධ කරලා දෙන්න ඕනෑ. එහෙම කරන්න පුළුවන්ද? ඒ සඳහා කාලයක් අවශ්‍යයි. [බාධා කිරීම] ගරු කථානායකතුමනි, එක කාරණයක් ගැන කථා කරන්න මම ආසයි. [බාධා කිරීම]

මහින්දානන්ද අලුත්ගමගේ මගේ මිත්‍රයා කිව්වා, "මේ විශ්වාස හංග යෝජනාව ගෙනෙන්න හේතු 5ක් තිබෙනවා." කියලා. එක කාරණයක් විධියට එතුමා කිව්වා, "රවි කරුණානායක

* ලියවිල්ල ඉදිරිපත් නොකරන ලදී.
ஆவணம் சமர்ப்பிக்கப்படவில்லை.
Document not tendered.

[ගරු හරින් ප්‍රනාන්දු මහතා]

ඇමතිවරයාට සාදාචාරාත්මක අයිතියක් නැහැ" කියලා. සදාචාරයක් තිබෙන මිනිස්සුද මේ ඉන්නේ? [බාධා කිරීම] සදාචාරයක් තිබෙන මිනිස්සුද මේ කපා කරන්නේ? [බාධා කිරීම] සදාචාරයක් තිබෙන මිනිහෙක්ද කපා කළේ? සදාචාරයක් තිබෙන මිනිහෙක් කපා කළා නම්, එය විශ්වාස කරන්න පුළුවන්.[බාධා කිරීම]

ගරු කථානායකතුමනි, දෙවෙනි කාරණය විධියට එතුමා කිව්වා, "රජයට විශ්වාසයක් නැහැ ලු." මේ ආණ්ඩුවේ අතිගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත් රවි කරුණානායක ඇමතිවරයා ගැන විශ්වාසයක් නැහැ ලු. රවි කරුණානායක ඇමතිවරයා ගැන විශ්වාසයක් නැත්නම්, අපේ නායකයන් දෙපළම මෙනැතට වෙලා ඉදගෙන, රවි කරුණානායක ඇමතිතුමාට තවදුරටත් මුදල් ඇමතිකම දිගෙන සහාග ආණ්ඩුවක් තියාගෙන සිටිනවා ද? මෙතුමන්ලා පමණක් අද දියවන්නාව කියන විල මැදදේ තනිවෙලා. අද බලන්න පුළුවන්, විශ්වාස හංග යෝජනාවට එතුමන්ලාගේ පැත්තේ ඉදගෙන කී දෙනෙක් ජන්දය දෙයිද කියලා.[බාධා කිරීම] එතුමන්ලා සමඟ ඉන්න අයගෙනුත්,- ඔය පැත්තේ ඉන්න කී දෙනෙක් ජන්දය දෙයිද කියලා තව විනාඩි කිහිපයකින් බලා ගන්න පුළුවන් කියා මම අභියෝග කරනවා. එතකොට ඔන්න ඇත්ත -යථාර්ථය එළියට එයි. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා තව කාරණයක් කිව්වා, "ආර්ථිකය විනාශ කරලා තිබෙනවා ලු" කියා. දෙයියෝ සාක්කි! මේ අය මැරිලා ඉපදිලාද? ආර්ථිකය කැවේ අපිද? නැත්නම් මේගොල්ලන්ද? [බාධා කිරීම] ගරු කථානායකතුමනි, මාස හයකින් ආර්ථිකයක් කන්න පුළුවන්ද? මේ කාපු කැම කන්න නම්, අවුරුදු විස්සකින්වත් ඕනෑ.

ගරු කථානායකතුමනි, එතුමා තවත් කාරණයක් කිව්වා, "රවි කරුණානායක ඇමතිතුමාට පෞද්ගලික ව්‍යාපාර තිබෙනවා ලු" කියා. එහෙම කිව්වා නම් ඔප්පු කරන්න. විමල් වීරවංශ මන්ත්‍රීතුමාත් ඇවිල්ලා කිව්වා, කාගේද නමට ගෙයක් තිබෙනවා කියලා. එහෙම නම්, ඒක ඔප්පු කරන්න. එහෙම කරන්න බැරිනම්, ඉල්ලා අස්වෙනවා කියලා පොරොන්දු වෙන්න. ඔප්පු කරන්න, නැත්නම් ඉල්ලා අස්වෙන්න. එව්වරයි. එහෙමයි අභියෝගයක් බාර ගන්නේ.

ගරු කථානායකතුමනි, දුෂණ අක්‍රමිකතා ගැන කියනවා. දුෂණ, අක්‍රමිකතා කරපු set එකම තමයි මෙනැත ඉන්නේ. තනිකර ඔක්කෝම දුෂණ. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කියපු කරුණු පහ එතුමන්ලාටම වලංගුයි.

ගරු කථානායකතුමනි, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා තවත් කාරණයක් කිව්වා, අපේ නායකතුමාට කියන්නේ "Mr. Clean"ලු! විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඒ කාරණය පිළිගැනීම ගැන එතුමාට මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. හැබැයි, ඒ වාගේම විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා, අපේ මහ බැංකු අධිපතිතුමා හිටියොත් dry-clean වෙනවාලු! මොකක්ද දන්නවාද ඒකෙන් කියන්නේ? ඉංග්‍රීසි භාෂාවේ තිබෙන ඒකවත් හරියට තේරෙන්නේ නැහැ. Dry-clean කියන්නේ තවත් ශුද්ධ වෙනවා. [බාධා කිරීම] ඒකයි කිව්වේ. Dry-clean කියන්නේ තවත් ශුද්ධ වෙනවා. දැන් ඇදුමක් dry-clean කරන්නේ මොකටද? රෙද්ද dry-clean කරන්නේ මොකටද? ලොන්ඩරියට දාලා රෙද්ද dry-clean කරන්නේ රෙද්ද පිරිසිදු කර ගන්නයි. තවත් ශුද්ධ වෙනවා. ඒකවත් තේරෙන්නේ නැහැ. අන්න වට්ටක්කා නැඟිටලා.[බාධා කිරීම]

ගරු වාසුදේව නානායකකර මහතා
(மாண்புமிகு வாசுதேவ நானாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු වාසුදේව නානායකකර මන්ත්‍රීතුමාගේ රීති ප්‍රශ්නය.
[බාධා කිරීම]

ගරු වාසුදේව නානායකකර මහතා
(மாண்புமிகு வாசுதேவ நானாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)
අපේ රටේ භාෂාවේ වචන වැරැදි තේරුමක් දෙන එතුමාට අයිතියක් නැහැ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
It is not a point of Order. You speak, Hon. Minister.

ගරු හරින් ප්‍රනාන්දු මහතා
(மாண்புமிகு ஹரின் பர்னாந்து)
(The Hon. Harin Fernando)
ගරු කථානායකතුමනි, ඒ අපේ භාෂා පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිතුමා. [බාධා කිරීම] ඒ හිටපු ඇමතිතුමා පූර්වාදර්ශයක් දුන්නා. මගේ කට්තූන් වැරැදි වචනයක් ගියා. එතුමාගේ පූර්වාදර්ශයේ මම ගිහිල්ලා මගෙන් වැරැදි වචනයක් පිටවුණා. ගරු කථානායකතුමනි, හැබැයි, එතුමා යන පාරේ මම නැවත යන්නේ නැහැ. ඒක මම ඔබතුමාට පොරොන්දු වුණා. ගරු කථානායකතුමනි, මේ කාරණය ඔබතුමා තේරුම් ගන්න ඕනෑ දෙයක්. මේ ආණ්ඩුවේ මුදල් ඇමතිතුමාට, මෙතුමන්ලා විශ්වාස හංග යෝජනාවක් ගෙනැල්ලා කපා කරනවා. හෘදය සාක්ෂියක් ඇතුළුව කපා කරන්නේ? මෙතුමන්ලා අද කියනවා, "රවි කරුණානායක මහත්මයා ගැන ආණ්ඩුවට විශ්වාසයක් නැහැ" කියලා. මෙතුමන්ලා ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට විශ්වාසයක් තිබුණාද? ගිය ආණ්ඩුවේ සියයට 65කම බලය තියාගෙන හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පවුලේ උදවියගේ අතේ.

එහෙනම් එදා එතුමා මේ හිටපු ඇමතිවරු ගැන විශ්වාස කළාද? එහෙත් අද ජනාධිපතිවරයායි, අගමැතිවරයායි අපේ සියලු ඇමතිවරුන්ට බලය සම්පූර්ණයෙන් බෙදා දීලා තිබෙනවා. එහෙමයි විශ්වාස කරලා තිබෙන්නේ. ඔබතුමන්ලා විශ්වාසයක් ගැන කපා කරන්නේ කොහොමද? බන්දුල ගුණවර්ධන මහත්තයා, දිනේෂ් ගුණවර්ධන මහත්තයා හිටියා. නමුත් තමන්ගේ හොඳම, අවංකම සහෝදරයාව කථානායක පුටුවේ වාඩි කරලා හිර කරලා තැබුවා. වෙන මොනවාද කරන්න තිබෙන්නේ? හොඳම සහෝදරයාව කථානායක කළා. හොර සහෝදරයෝ ටික වටේ තියා ගන්නා. ඕක තමයි වුණේ.

ගරු කථානායකතුමනි, අවුරුදු ගණනාවකට පස්සේ -1980 කාලයේ- පෙළපාළි ගියේ මොකටද? රුපියල් දහයක පඩි වැඩි කිරීමක් කරන්න කියලා තමයි 1980 කාලයේ පෙළපාළි ගියේ. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ රවි කරුණානායක මහත්තයා රුපියල් දහදහසකින් පඩි වැඩි කළා. ඒ නිසාද එතුමාට මේ විශ්වාස හංග යෝජනාව ගෙනෙන්නේ? ඉතිහාසයේ පළමුවැනි වතාවට 1976ත් පස්සේ -එන්.එම්. පෙරේරා මැතිතුමාගෙන් පස්සේ- ප්‍රතිපත්තියක් ගෙනැල්ලා නීතියක් සම්මත කළා, පෞද්ගලික අංශයේ නියුතු සේවකයන්ට රුපියල් 2,500ක වැටුප් වැඩි කිරීමක් කරන්න. ඒ වෙනුවෙන්ද, මේ විශ්වාස හංග යෝජනාව?

ගරු කථානායකතුමනි, මට විමල් වීරවංශ මහත්තයාව දැක්කාම ගීතයක් මතක් වෙනවා. මේ කල්ලියට ලස්සන තේමා ගීතයක් තිබෙනවා. මේ ලස්සන කල්ලියට අලුත් සින්දුවක් තිබෙනවා.

"පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා
 සිල් අරන් ඇවිත් සිලවනි මකුණො මරනවා
 ධනපාල වුණත් මිනිහා මහ පාලේ හිඟනවා
 මං අහල නැතෙ සත්යපාල ඇත්ත කියනවා." කියන

එක තමයි මේ කණ්ඩායමේ තේමා ගීතය; මේක තමයි මේ කල්ලියේ තේමා ගීතය. මේ තේමා ගීතය ඔළුවේ හෝ බෙල්ලේ ගහගෙන යන එක ඊට වඩා නම්බුයි. මේ රට විනාශ කරලා, දැන් විශ්වාස හංග යෝජනාවක් ගෙනැල්ලා තිබෙනවා. රෙදි ඇඳගෙන මේවා කොහොම කරනවාද මන්දා.

ගරු කථානායකතුමනි, දියේ ගිලෙන්න යන මිනිහාට එල්ලෙන්න වැලක් නැති වුණාම පිදුරු ගහෙන් එල්ලෙනවා ලු. ඒ වාගේ විශ්වාස හංග යෝජනාවක් ගෙනැල්ලා දැන් සමාජගත කරනවා. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා සාමාන්‍යයෙන් මොකක්ද කරන්නේ? අර වාගේ බොරු කැල්ලක් කියලා "ඔන්න මම සම්මත කළා. ඔන්න මම සභාගත කළා" කියලා ඒක Facebook එකට දමනවා. ඊට පස්සේ "මහ බැංකුවේ එකා හොරා" කියලා Facebook එකට දමනවා. එයින් එතුමා ලොකු ආතල් එකක් ගන්නවා. ඊට පස්සේ ඒකට සල්ලි ගෙවලා sponsor කර ගන්නවා. Facebook එක තමයි රාජපක්ෂ අලුත් කල්ලියේ, අලුත් කණ්ඩායමේ වැඩේ. ගරු කථානායකතුමනි, ඒ ගොල්ලන්ට Facebook එකෙන් කෙළවෙලා ගියාට පස්සේ අපටත් ඒකම කරන්න උත්සාහ කරනවා. හැබැයි, ඒකට රැ වෙයි.

ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම මම තවත් කාරණයක් කියන්න ඕනෑ. අද අනුර දිසානායක මැතිතුමාත් අපට විශාල වෝදනා ටිකක් එල්ල කළා. හැබැයි, එතුමා ඒ එල්ල කරපු වෝදනාවල යම්කිසි හරයක් තිබුණා. [බාධා කිරීම්] එතුමා කථා කළේ සමාජවාදය පැත්තේ ඉදගෙනයි. එතුමා සමාජවාදය ගැනයි කථා කළේ. ඒක මෙතැනට ගැළපෙන්නේ නැහැ. අනුර කුමාර දිසානායක මහත්තයා කියන ඒවා රටට ගැළපෙන්නේ නැහැ. රටේ මිනිස්සු ඒවා පිළිගන්න කැමති නැති නිසා තමයි එතුමන්ලා හතර දෙනෙක් පාර්ලිමේන්තුවට එව්වේ. ගමේ මිනිස්සු කැමති නම් අනුර කුමාර දිසානායක මහත්තයා කියන දේ පිළිගන්න විස්සක් විතර පාර්ලිමේන්තුවට එවනවා. විස්සක් එව්වේ නැතිව හතර දෙනෙක් පාර්ලිමේන්තුවට එව්වේ එතුමන්ලාගේ සමාජවාදය ජනතාව පිළිගන්නේ නැති නිසයි.

අපේ රටට නිෂ්පාදන ආර්ථිකයක් ඕනෑ. සිනි අපේ රටේ නිෂ්පාදනය කරන්න ඕනෑ. එක පාරට සිනි නිෂ්පාදනය කරන්න මේ මනුස්සයා මැරීක්කාරයෙක්ද? එහෙම නැත්නම් මුං ඇට වචන්න මැරීක්කාරයෙක්ද? ඔය කියපු වෙනත් දේවල් වචන්න මැරීක්කාරයෙක්ද? දෙවියනේ! නිෂ්පාදන ආර්ථිකයක් අපි හදනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා, "බිලියන හතක් මේ සඳහා වෙන් කළා" කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා වාගේ ඒ මුදල් හොල්මන් රාජ්‍යවලට නොවෙයි යන්නේ. ඔබාමා ඇවිල්ලා ජනාධිපතිතුමාට අතට අත දෙනකොට මෙතුමන්ලාගේ ඇඟ නළියනවා. ඇයි, ඒ? මොකද, මේ වෙන්තේ? මෙතුමන්ලා කරන්නේ ඔබාමාගේ පින්තූරයක් ගහලා එතැනට ගිහිල්ලා පින්තූර ගහන එක. මෙතුමන්ලා ඇහේ විලි වහ ගන්නේ නැති ස්වාසිලත්තය වැනි රටවල නායකයෝ බදා ගත්ත මිනිස්සු නේ.

ගරු කථානායකතුමනි, රටේ කරුණානායක මැතිතුමාට අපි විශ්වාසය පළ කරන්න එක් හේතුවක් තිබෙනවා. මේ ආණ්ඩුවේ මේ කණ්ඩායම දෙකේම උදවිය ඉන්නවා. අපි අතරේ මතවාද තිබෙනවා. අපි අතර පොඩි හින් තැවුල් තිබෙනවා. අපිට තිබෙන්නේ අපේම ආණ්ඩුවක්ද කියන සැකය තිබෙනවා. ඒ සැකය තවමත් රටේ මිනිසුන්ට තිබෙනවා වෙන්න පුළුවන්. ඇයි, ඒ? අපි අලුත් වූ දේශපාලන සංස්කෘතියකට ඇවිල්ලා තිබෙනවා. ඒ දේශපාලන සංස්කෘතියට එන්නේ නැතිව ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මේ රට අවුස්සලා, ජාතිවාදය අවුස්සලා, මිනිසුන්ගේ මනස විකෘති කරලා, බලය ගන්න උත්සාහ කරන බල

පෙරේතයෝ ටිකකුත් ඉන්නවා. ඒ බල පෙරේතයෝයි, මේකයි අතර තිබෙන වෙනස තමයි රටට ආදරය කරන කණ්ඩායමක් මෙතැනට එකතුවෙලා සිටීම. ඒ රටට ආදරය කරන කණ්ඩායම, තමන්ගේ පක්ෂයේ නායකයා වන මෙමුත්තියා සිරිසේන මැතිතුමාට අවනත වුණා. මෙමුත්තියා සිරිසේන මැතිතුමාට එතුමන්ලා අවනත වුණේ ඇයි? මෙමුත්තියා සිරිසේන මැතිතුමාට මේ කවුරුත් ජන්දය දුන්නේ නැහැ. හැබැයි, මෙමුත්තියා සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කියලා එතුමාට ගරු කළා. හැබැයි, සමහර උදවියට ජන්මයට වඩා පුරුද්ද ලොකුයි.

හරි දේට වඩා වැරදි දේ ලොකුයි. දැන් මොකක්ද බලන්නේ? අලුතින් එහෙත් මෙහෙත් ආපු පැටව් ටිකක් දැන් ඉන්නවා. ඒ ගොල්ලෝ හිතන්නේ මොකක්ද? අපි මෙතැන සෙට්ටෙලා හිටියොත් අපට ආණ්ඩුවක් ආපු දවසක අපි තමයි ලොකුම ඇමතිලා වෙන්නේ කියලා ඔවුන් හිතනවා. එහෙම වෙන්නේ නැහැ මන්ත්‍රීවරුනි, එහෙම වෙන්නේ නැහැ. [බාධා කිරීම්]

ගරු කථානායකතුමනි, මම රටේ කරුණානායක මැතිතුමා විශ්වාස කිරීමට තව හේතුවක් තිබෙනවා. මගේ විෂය තුළ මගේ අමාත්‍යාංශයට අලුතින් කොටසක් නිර්මාණය කළා. මේ ඉන්නේ මේවා ගැන හිතලාවත් නැති අය. මොකක්ද ඒ විෂය? විදුලි සංදේශ අමාත්‍යාංශයට 'ඩිජිටල් යටිතල පහසුකම්' කියලා තව කොටසක් එකතු කළා. [බාධා කිරීම්] ගරු කථානායකතුමනි, බුද්ධියේ තරම! රටේ කරුණානායක මැතිතුමා 'ඩිජිටල්' කියලා අමාත්‍යාංශයක් නිර්මාණය කළේ ඇයි? ලංකාවේ දවසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් නාස්ති වෙනවා; අවභාවිත වෙනවා. ඩොලර් මිලියන 2ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් මිලියන 250ක් නාස්ති වෙනවා. මෙතුමා අගමැතිතුමාත් එක්ක වැඩසටහනක් ගෙනැල්ලා තිබෙනවා. රටේ ආර්ථිකය තුළ ඒ නාස්ති වෙන මුදල හරියට කළමනාකරණය කළොත්, ඒක ජනවාරි මාසයේදී පටන් ගත්තොත් ලංකාවේ ආණ්ඩුවට එතැනින්ම kick start එකක් ගන්න පුළුවන් කියන එක, එහෙම නැත්නම් පණ ගන්වන්න පුළුවන් කියන එක ආර්ථික විශ්ලේෂකයෝ කියලා තිබෙනවා. මේ අයට මේවා තේරෙන්නේ නැහැ, මේවා දන්නේ නැහැ, මේවා තේරුම් ගන්න අවශ්‍යත් නැහැ. අවශ්‍ය මොනවාද කියලා දන්නවාද? කුණුහරුපයක් පෙන්වන්න, වාහනයක් ගැන කියන්න තමයි අවශ්‍ය.

ගරු කථානායකතුමනි, අපේ එක ඇමතිවරයෙක්වත් ලියුමක් අත්සන් කරලා මේ එක වාහනයක්වත් ඉල්ලලා නැහැ. මම ඒක වග කීමෙන් කියනවා. එක ඇමතිවරයෙක්වත් ඉල්ලලා නැහැ. රාජපක්ෂලාට කඩේ යන අදුරු සෙවණැලි තවම ඉන්න නිසා මාධ්‍ය සංස්කෘතියකින් අද මේ රට විනාශ කරලා තිබෙනවා. මම අගමැතිතුමාත් එක්ක එකඟ වෙනවා, ඒ අදුරු සෙවණැලි තවම මේ රටේ ඉන්නවා. ඒ අය අප අතරම හොල්මන් කරනවා. අපිටත් ඔළුව අතගාලා ටොක්ක ඇනලා යනවා. ගරු කථානායකතුමනි, හැබැයි කිසිම ඇමතිවරයෙක් ලියුමක් අත්සන් කරලා "මට වාහන දෙකක් ඕනෑ" කියලා ඉල්ලලා නැහැ. ඒ අමාත්‍යාංශවලට වාහන නැතුව rent කරන කොට, මේ බලන්න කෝ වීරවංශ ලොක්කා වාහන 27ක් පාවිච්චි කරලා තිබෙනවා. නම් එක්ක මෙතැන සඳහන් වෙලා තිබෙනවා. මෙතැන තිබෙන විධියට ඉන්නැකන්නේද සද්ධානිස්ස හාමුදුරුවන්ට විතරක් වාහන 3ක් දීලා තිබෙනවා. මාසයකට රුපියල් 120,000ක්, - හාමුදුරුවන්ට විතරක් වාහන 3ක් දීලා තිබෙනවා. ඉතින් මේ ලැයිස්තුවේ තිබෙනවා, 27දෙනෙකුට වාහන දීලා තිබෙනවා කියලා. එක්කෙනෙකුට නොවෙයි, rent එකට අරගෙන 27දෙනෙකුට වාහන දීලා. දැන් අපේ වාහන ගැන කථා කරනවා. ඒ වාහන එකක්වත් කාටවත් ගෙදර අරගෙන යන්න බැහැ. වාහන නැති ඇමතිවරුන්ට rent එකට ගන්නවා වෙනුවට රජයේ වත්කමක් හැටියට අමාත්‍යාංශ ලේකම්වරුන්ට

භාණ්ඩාගාරයෙන් දුන්නා මිසක් ඇමතිවරුන්ට වාහන දුන්නේ නැහැ. ඒක මහා නින්දිත, කුචිත වැඩසටහනක්. "මේ ගොල්ලන් ගන්න කාලයේ ගත්ත දේවල් අපි දැක්කද, භාමුදුරුවනේ?" කියලා තමයි අහන්න වෙන්නේ. අපි දැක්කාද? ජලේන් අරගෙන රට ගියා. බල්ලාට ඉන්පෙක්ෂන් ගහන්න රට ගෙනිව්වා. අපට කපා කරන්න අයිතියක් තිබුණාද? පුස් වැටව් වාගේ හිටියේ. කපා කරන්න අවස්ථාවක් දුන්නාද? පුස් පැටව් වාගේ හිටියේ. රේස් පදින්න අවශ්‍ය නිසා ආම් එකේ කොල්ලෝ ටික අරගෙන වැලි කොට්ට ගැහුවා. කපා කරන්න අයිතියක් තිබුණා ද? පුස් පැටව් වාගේ හිටියේ. අද බලන්න කෝ, නිදහස දීලා, මාධ්‍යටත් නිදහස දීලා, සියලු දෙනාම, - [බාධා කිරීමක්]

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට තව මිනිත්තු 5ක කාලයක් තිබෙනවා.

ගරු හරින් ප්‍රනාන්දු මහතා
(*மாண்புமிகு ஹரிந் பரநாந்து*)
(The Hon. Harin Fernando)

ගරු කථානායකතුමනි, අපට අද වෙලා තිබෙන්නේ ඒ සියලු දේවල් බලමින් ඉන්නයි. දැන් බලන්න, මේ ගොල්ලන්ට අමතක වෙලා මේ ආර්ථිකයට මොකක්ද වෙන්න යන්නේ කියලා. මේ ගොල්ලෝ ඉන්න කාලයේ මත්ස්‍ය තහනම ගැන කපා කළා. දැන් බලන්න. කරුණු දෙකක් කියන්නම. වාහන ගැන දැන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දැන් එකපාරටම වාහන ගැන හරි කැක්කුමක් ඇති වෙලා. දැන් වාහන ගන්න බැහැ. ඔව්, ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව ගැන කිව්වා, ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති වුණා.

අපි දන්නවා, ජනතාව තුළ මේ ආණ්ඩුව කෙරෙහි විශාල විශ්වාසයක් තිබෙනවා. අපටත් එහෙමයි. මේ ආණ්ඩුවේ අපි අද ඡන්දය දෙන්නේ අපි රවි කරුණානායක මහත්මයා ව විශ්වාස කරන නිසායි. අපි විශ්වාස කරන්නේ වෙන කවුරුත් නොවෙයි, අපි විශ්වාස කරන්නේ අපේ ජනාධිපතිතුමාත්, අපේ අගමැතිතුමාත්, අපේ කැබිනට් මණ්ඩලයත්, අපේ මන්ත්‍රීවරුනුත්, අපේ වැඩ පිළිවෙළත්, අපේ රටත්. අපි සම්පූර්ණ කණ්ඩායමක් විශ්වාස කරන්නේ. රවි කරුණානායක මැතිතුමාට අපි සලකන්නේ ඒ කණ්ඩායම හැටියටයි. අපි රට ගැන හිතලා එතුමා කෙරෙහි විශ්වාසය, එතුමාගේ වැඩ පිළිවෙළ කෙරෙහි විශ්වාසය තිබෙන නිසා තමයි අද අපි එතුමාට ඡන්දය දෙන්නේ කියන එක මේ අවස්ථාවේ අපි කියනවා.

ගරු කථානායකතුමනි, ඒ නිසා ඒ කාලයේ වගේ කාටවත් ඕනෑ විධියට කටයුතු කරන්නේ නැහැ. එහෙයින් වාගේ, "නැහිටපන්" කිව්වාම නැහිටින්නයි, "ඉදගනින්න" කිව්වාම ඉදගනින්නයි ඒ වාගේ නැමෙන මිනිස්සු මේකේ නැහැ. කෙළින් කපා කරන්න පුළුවන් කණ්ඩායමක් මෙතැන හදලා තිබෙනවා. තවමත් ඒ වහල් යුගයට යටත් වුණු පිරිස තමයි ඒ වහල්කමේ ඉන්නේ.

අද බලන්න, හිටපු මුදල් ඇමති මෙතැන නැහැ. දැන් ඉන්න මුදල් ඇමතිට විශ්වාස භංගයක්. නමුත් හිටපු මුදල් ඇමති මෙතැන නැහැ, ජපන් ගිහිල්ලා. "අරිගතෝ ගොසයිමස්". ජපන් ගිහිල්ලා.

එහෙම නම්, ඒකෙන් මොකක්ද කියන්නේ? ඒ මුදල් ඇමති දන්නවා, මේ මුදල් ඇමති වැඩකාරයා කියා. වෙන මොකවත් නැහැ. [බාධා කිරීම] මගේ මිත්‍රයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මෙයට අත්සන් කරලා නැහැ. හැබැයි මෙදා පාරත් බාජපා පාචා දුන්නා. බාජපා අත්සන් කළා. හිටපු කථානායකතුමා අත්සන් කළා. එතුමා තමයි හැමදාම ඕවාට හසු වන්නේ. පව් වැඩේ!

ගරු කථානායකතුමනි, මෙහිදී එකක් මතක තියාගන්න ඕනෑ. දැන් මා කිව්වා වාහන ගැන. ගරු කථානායකතුමනි, 1997 ලෝක බැංකු වාර්තාවට අනුව කොළඹ මැලිබන් හන්දියේ ඉදලා ඩික්මන් පාරට වාහනයකට යන්න පුළුවන් වුණේ පැයට කිලෝමීටර 28ක වේගයකිනි. එහෙත් 2014 වන කොට එය පැයට කිලෝමීටර 9 දක්වා අඩු වෙලා තිබෙනවා. දැන් පාරේ වාහන යන්න අමාරු තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. පාරවල් ටික හදන Megapolis වැඩසටහන එනවා. Smart City වැඩසටහන එනවා. මෙතුමන්ලා හැදුවා වාගේ හොල්මන් අධිවේගී මාර්ග නොව, සාර්ථක අධිවේගී මාර්ග හදාගෙන එනවා.

රියේ පෙරේදා හර්ෂ ද සිල්වා මහත්මයාගේ ආසනය හරහා ගුවන් පාලමක් හදන කටයුත්ත ආරම්භ වුණා. පසු ගිය කාලයේ හැදුවා වාගේ කඩා වැටෙන ගුවන් පාලම් නොවෙයි ඒවා. එකී සියලු දේවලට සැලසුම් තිබෙන කොට බදුමය වශයෙන් කෙටි කාලීනව පොඩි හිර වීමක් තිබෙන්න පුළුවන්. එය, ආර්ථික වැඩපිළිවෙළත් එක්ක බද්ද වූ කෙටි කාලීන විසඳුමක්. හැබැයි විශ්වාසයෙන් යුතුව එතුමන්ලාම පිළිගන්නා "Mr. Clean" කිව්වා, dry clean වෙලාම ඇවිල්ලා දෙසැම්බර් වෙන්න ඉස්සර වෙලා මේ ආර්ථිකයේ සියල්ල නියම තැනට ගෙනෙනවා, රුපියලේ අගයත් ස්ථාවර වන විධියේ වැඩසටහනක් හදනවා, නිෂ්පාදන ආර්ථිකය නංවන විධියේ, වහලා තිබෙන ගුවන් තොටුපොළ සහ වරාය යළි ගොඩ නංවන විධියේ, කර්මාන්ත හැදෙන විධියේ වැඩ පිළිවෙළක් හදනවා කියන එක. අපට එය විශ්වාසයි. අපි කැබිනට්ටුවේ සිටින නිසා දන්නවා, ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන බව. බලයේ ඉදලා බලය නැති වෙලා තත්ත්වතාර වෙච්ච පිරිසක් මෙය දරාගන්න බැරිව, කර කියා ගන්න දෙයක් නැතිකමට විශ්වාස භංගයක් පෙන්වා ජනතාව රවටන්න හදනවා. අපේ රටේ ජනතාවත් බොහෝ ආවේගශීලීයි; බොහෝ සංවේදීයි. මේ විශ්වාස භංග යෝජනාව දැක්කාම හිතනවා, "අනේ! රවි කරුණානායක බදු ගැහුවා නේද? මුත් වාහන ගන්නා නේද? දෙන්නම් උඹලාට." කියලා. ඉතින් මෙතුමන්ලාත් උඩ පැන පැන කියනවා, "අපේ කාලයේ එහෙම වුණේ නැහැ. යුද්ධය අවසාන කළා" කියා. ඒ බයිලාවම ගහනවා. හැබැයි ඉතින් මෙතුමන්ලාගේ -දැන් මේ කැ ගහන අයගේ- හොර තවම දැමීමේ නැහැ නේ එළියට.

ගරු කථානායකතුමනි, මම අවසාන වශයෙන් සභාගත* කරනවා, මෙන්න මේ ලේඛනය. මා මෙය වගකීමෙන් භාර දෙනවා. මෙය ඔබතුමාට ගන්න පුළුවන්, ගරු කථානායකතුමනි. හිටපු මුදල් ඇමතිවරයාට 2014 දෙසැම්බර් 8වන දා ඉදන් 2014 දෙසැම්බර් 25 වන දා දක්වා වූ සති දෙකට- රියේ පෙරේදා මෙතුමන්ලාගේ ලේකම්වරයකුගේ driver කෙනකු අත් අඩංගුවට පත් වුණා නේ. ඒ driver කියා තිබෙනවා, ලංකා බැංකුව, සම්පත් බැංකුව ඇතුළු බැංකුවලින් හමු වුණු වෙක් නොමිමරවල ඉදලා හමු වූ පුද්ගලයන්ගේ, කොමිපැනිවල නම්වල ඉදලා විස්තර. මම ඒ නම් කියන්නේ නැහැ, කොමිපැනිවලට අසාධාරණයක් වන නිසා සහ අප දන්නා කොමිපැනිත් තිබෙන නිසා. [බාධා කිරීම] කෙසේ වෙතත්, ඒවා ලංකාවේ සුප්‍රසිද්ධ කොමිපැනි.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

ඔබතුමාට නියමිත කාලය අවසන්, ගරු අමාත්‍යතුමා.

* *රියවිල්ල ඉදිරිපත් නොකරන ලදී.*
ஆவணம் சமர்ப்பிக்கப்படவில்லை.
Document not tendered.

ගරු හරින් ප්‍රනාන්දු මහතා
(மாண்புமிகு ஹரிந் பர்னாந்து)
(The Hon. Harin Fernando)

සති දෙකට මිලියන 500යි. මේ, වෙක්වලින්. එහෙම නම් cashවලින් කොහොම එන්න ඇද්ද? මෙන්න හිටපු මුදල් ඇමතිගේ වැඩ.

ගරු කථානායකතුමනි, මම කථාව අවසාන කරන්නයි හදන්නේ. එවැනි මුදල් ඇමතිලා ඉඳලා, රට විනාශ කරලා, රට කාලා, රට නැති භංගස්ථාන කරලා තිබියදී, කිසිම ප්‍රතිපත්තියක් නැති, කිසිම විකල්ප මාර්ගයක් නැති, යන එන මං නැති වූ මේ කණ්ඩායම විසින් දෙනු ලබන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව අද අප රවි කරුණානායක අමාත්‍යතුමාගේ දැන් ශක්තිමත් කරනවා කියන එක ආඩම්බරයෙන් මතක් කරමින් මම නිභඩ වෙනවා. බොහොම ස්තූතියි.

[අ.භා. 5.34]

ගරු රවි කරුණානායක මහතා (මුදල් අමාත්‍යතුමා)
(மாண்புமிகு ரவி கருணாநாயக்க - நிதி அமைச்சர்)
(The Hon. Ravi Karunanayake - Minister of Finance)

ගරු කථානායකතුමනි, මම ප්‍රථමයෙන් මගේ ස්තූතිය පුද කරන්න කැමැතියි, අද විවාදයට එකතු වූ සියලු දෙනාට. ඇයි දන්නවාද ඒ? විශ්වාස භංග යෝජනාව ගෙනාවේ අපේ ආණ්ඩුවට සහ අපට ප්‍රශ්නයක් ඇති කරන්න සහ අපව වට්ටන්නයි. නමුත් අන්තිමේදී දැන් එය ඒ අයම ගුටි කන තත්ත්වයක් ඇති කර තිබෙනවා. [බාධා කිරීම්] මේ වාගේ අවස්ථාවක අපේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අපේ අග්‍රාමාත්‍යතුමාත් නායකත්වය අරගෙන අපි කණ්ඩායමක ස්වරූපයෙන් පෙනවා තිබෙනවා, එක ආණ්ඩුවක් වශයෙන් අප කටයුතු කරන්නේ කොහොමද කියා. මම එය අගය කරනවා. නායකයන් දෙදෙනෙක්; එක ප්‍රතිපත්තියක්. මේ සුසංයෝගය නිසා අද රට සාර්ථක ඉදිරි අනාගතයකට ගෙන යන්න පුළුවන් හැකියාව ඇති වෙලා තිබෙනවා. මේක දැකලා තමයි මේ අය භයවෙලා සිටින්නේ.

ඉතාමත් කුඩා කල්ලියක් මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ කටයුතු කරනවා. මම මූලින්ම කියන්න අවශ්‍ය වන්නේ මේ විශ්වාස භංග යෝජනාවට නායකත්වය දෙනවා නම්, ඒ ගැන විශ්වාසයක් තිබෙනවා නම් ඒකට අත්සන් කරන්න ඕනෑ බවයි. කෝ, මහින්ද රාජපක්ෂගේ අත්සන? කෝ, ලොකුවට ශබ්ද කළ විමල් වීරවංශගේ අත්සන? කෝ, නාමල් රාජපක්ෂගේ අත්සන? මෙන්න මේ කාරණය තමයි කියන්න තිබෙන්නේ. විශ්වාසය ගැන කථා කරනකොට මීට වඩා දෙයක් කියන්න අවශ්‍ය නැහැ.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவாங்கு)
(The Hon. Wimal Weerawansa)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමනි, මොකක්ද point of Order එක?

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவாங்கு)
(The Hon. Wimal Weerawansa)

ගරු කථානායකතුමනි, මෙතුමා මගේ නම සඳහන් කරලා වැරදි කාරණයක් කිව්වා. මම විදේශගතව ඉන්න අවස්ථාවකදී

තමයි මේ විශ්වාස භංග යෝජනාව අත්සන් කරලා භාර දී තිබෙන්නේ. මම වෙනත් රටක ඉන්න කොට මෙහේ අත්සන ගහන්න බැහැ.

ගරු රවි කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

ගරු කථානායකතුමනි, 2015 ජනවාරි 08වැනි දා අපට භාර දුන්නේ වට්ටපු ආර්ථිකයක්; දණ ගස්සපු ආර්ථිකයක්. ඒ අවස්ථාවේදී අපේ රටේ ආදායම මදි වුණා, ණය ගෙවන්න. Pin එක ගලවපු ග්‍රෙනේඩ් එකක් වාගේ ආර්ථිකයක් තමයි අපේ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් භාර දුන්නේ. අපි එකතු වෙලා සුසංයෝගයෙන් ඇති කළ ජාතික ආණ්ඩුව තුළින් ඒක යථා තත්ත්වයට පත් කරන්න අපට පුළුවන් වුණා; ඒ දණගස්වූ ආර්ථිකය හරිගස්සන්න අවස්ථාව ලැබුණා. අපි ආදායම වැඩි කරන්න මාර්ග ඇති කළා. වියදම අඩු කළා. පම්පෝරිය නැති කළා. දුෂණයට තිතක් තියලා තිබෙනවා. ඒ තුළින් තමයි අපි ඉදිරියට යන්නේ. [බාධා කිරීම්] මේ අවස්ථාවේ ඔබතුමන්ලා නොයෙක් වෝදනා ඉදිරිපත් කළා. මම ඒ හැම එකකටම උන්තර දෙන්නම්. මෙතැන තඹ ශනයක වෙනසක් තිබෙනවා නම් ඕනෑ දෙයක් කරන්න කියලා මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් භාර දෙනවා. නමුත් අපට කොන්දක් තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කථා කරන වෙලාවේ මම කිව්වා පුළුවන් නම් මේවා එළියේදී ප්‍රකාශ කරන්න කියලා. මම කිව්ව එකේ වෙනත් අර්ථයක් ඒ අය තේරුම් ගත්තේ. මම කාරුණිකව ඉල්ලුවේ ඒ දේවල් මෙතැන ප්‍රකාශ කරන්න කොන්දක් තිබෙනවා නම්, පාර්ලිමේන්තුවේ තිබෙන Privilege එක අයිත් කරලා මෙතැනින් එළියට ගිහිල්ලා ප්‍රකාශ කරන්න කියලායි. එතකොට මම ඒකට defamation යටතේ නිසියාකාර වෝදනා ඉදිරිපත් කරන්නම්. ඔබතුමන්ලා ගැන කියන්න තිබෙන දේවල් විවෘත කළොත් අවසන් කරන්නේ කොතැනින්ද කියලා තිතක් තියන්න බැහැ. ඒ නිසා ඒවා සම්බන්ධයෙන් කියන්න අවශ්‍ය නැහැ.

මම 1994 අගෝස්තු මාසයේ 25වැනි දා තමයි පාර්ලිමේන්තුවට ආවේ. දැනට අවුරුදු 22ක් වෙනවා. එයින් අවුරුදු 21ක් මම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. කවදාද, මොනවාද වූණේ කියලා තමුන්නාන්සේලාට සොයන්න ඕනෑ නම් ඔන්න පදනම. මේ ඉන්න සමහර මන්ත්‍රීවරුන්ට අද වෝදනා තිබෙනවා වත්කම් බැරකම් ප්‍රකාශ දීලා නැහැයි කියලා. මේ යෝජනාවට පක්ෂව කථා කළ හැම එක්කෙනා සම්බන්ධයෙන්ම ඒ වෝදනාව තිබෙනවා. නමුත් දුෂණ තිබෙනවා කියලා ඇහිල්ලා දික් කරන්නේ අපටයි. අප මෙතැන ඇති කරන්නේ භාවාත් එක්ක දුටු නරි සොයන්න යන ගමනක් නොවෙයි. අපි පිරිසිදු දේශපාලනයට කැප වෙලා තිබෙනවා. අප එදා මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධව කටයුතු කරද්දී අපිව 48 වතාවක් උසාවියට ගෙන ගියා. ඒ වාගේම විදේශ විනිමය සම්බන්ධයෙන් වෝදනා ඉදිරිපත් කළා. [බාධා කිරීම්] අන්තිමට ඒ සියලු දෙයින්ම නිදොස් වෙලා තමයි අපි අද මෙතැන සිටින්නේ. මේ කථා කරන පිරිසිදු පාලනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට තමයි අපි බැඳී සිටින්නේ. අන්න ඒ නිසා තමයි භය නැතිව මේ විශ්වාස භංග යෝජනාවට ඉදිරිපත් වී සිටින්නේ.

අද උදේ අපේ විපක්ෂ නායක ගරු ආර්. සම්පත්දත් මැතිතුමා කථා කළා. රටේ මුදල් පාලනය සම්පූර්ණයෙන්ම අප යටතේ තිබෙනවාද කියලා එතුමා ඇහුවා. I can confirm to him that the full responsibility lies only with the Ministry of Finance, guided by the President and the Hon. Prime Minister. We will ensure that the full responsibility over public finance is discharged through Parliament and confirm that every single cent is spent on behalf of the people. There are limited resources; unlimited wants. So,

[ගරු රවී කරුණානායක මහතා]

what we have done is, we have prioritized the wants and gone on that basis.

ගරු කථානායකතුමනි, අපේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කථා කළ දේවල් ගැන කියන්න ඕනෑ නැහැ. මගේ නම රවී කරුණානායක. ඒක රවී කරුණානායකගේ කියලා දමලා මිනිත්තු 10ත් පාර්ලිමේන්තුව වෙතස් කළ පුද්ගලයෙක් තමයි එතුමා. ජනතාවට රුපියල් 2,500කින් මාසයක් කවන්න හදපු මනුස්සයෙක්. එතුමා නොයෙක් නොයෙක් තර්ක ඉදිරිපත් කරලා, සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා මේ රටේ ආර්ථික තත්ත්වය පෙන්වන්න හදනවා.

අපි 2005 වර්ෂයේදී රට භාර දෙන කොට ඒකපුද්ගල ණයබරතාව තිබුණේ රුපියල් 84,000යි. අපි නැවත 2015 ජනවාරි මාසයේ 08වැනි දා රට භාර ගන්න කොට ඒකපුද්ගල ණයබරතාව රුපියල් 4,48,000ක් දක්වා වැඩි වෙලා තිබුණා. 2015 ජනවාරි මාසයේ රට භාර ගන්න කොට අපට මෙන් මේ ණයබර තමයි ගෙවන්න තිබුණේ. පෙන්වන්න හදුවා අපි ණය ගන්නවාය කියලා. ඔව්, අපිට ණය ගන්න සිද්ධ වුණේ ඔබතුමන්ලාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය කිසිම ටෙන්ඩර් පටිපාටියක් නැතිව කළ වියදම් නිසයි. ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් ආයතනයට රුපියල් කෝටි 46,800යි.

නොරොච්චෝලේට රුපියල් කෝටි 28,200යි. මත්තල ගුවන් තොටුපොළට රුපියල් මිලියන 46,800යි. මෙන් මේ විධියට තමයි වියදම් කර තිබෙන්නේ. නොරොච්චෝලේ විදුලි බලාගාරය ගැන අපේ හිටපු ජනාධිපතිනි, වන්දිකා කුමාරතුංග මැතිනිය පෙන්වා දුන්නා. එතුමිය එළියට යන කොට අත්සන් කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 252යි. වහාම ඒක අහෝසි කරලා ඇමෙරිකානු ඩොලර් මිලියන 580ට අත්සන් කළේ කවුද? ඒක සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ. මේ බර තමයි අපට භාර දීලා තිබෙන්නේ.

අද වන විට සම්පූර්ණ ණය බරතාව බිලියන 9,888යි. අද තිබෙන තත්ත්වය අනුව ලැබෙන ආදායම තුළින් මේ ණය ගෙවන්නේ කොහොමද? අපට අධ්‍යාපනයට ගෙවන්න තිබෙනවා; සෞඛ්‍යයට ගෙවන්න තිබෙනවා; ඒ වාගේම යටිතල පහසුකම් සඳහා ගෙවන්න තිබෙනවා. මේ එකක්වත් අඩු කරන්නේ නැතුව අපේ ආණ්ඩුව තුළින් කටයුතු කර ගෙන යන්නේ පිරිසිදු පාලනයක් තිබෙන නිසයි. කැබිනට් මණ්ඩලයේ සියලුදෙනාගේම ඒකමතික සහයෝගය තුළින් අපට පුළුවන් වෙලා තිබෙනවා, ඉදිරි දැක්මක් සහිතව ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න. ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තියත්, අපේ අගමැතිතුමා නොවැම්බර් මාසයේ 05වන දා ඉදිරිපත් කළ ඒ සැලැස්මත් තුළින් තමයි අපි ගමන් කරන්නේ. ඒ නිසා අත්තනෝමතිකව හැසිරෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මොකද, කණ්ඩායම් ස්වරූපයකින් ගෙන යන නිසා සියලු දෙයම විවෘතයි. මේ වාගේ වෝදනා කට කථාවට කියන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් එක සාක්ෂියක්වත් ඉදිරිපත් කරන්න පුළුවන් නම් අන්න එදාට තමයි අපේ ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය පෙන්වන්න පුළුවන් වන්නේ.

The Hon. Rauff Hakeem mentioned tax reforms. Sir, it has already been tabled in Parliament and published. The President has appointed a Cabinet Committee to go into that.

අපේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා කීවා, වාහන ආනයනය කරන්න අපි අලුතින් ප්‍රතිපත්තියක් ඇති කළාය කියලා. අපි අභියෝග කළොත් ලිඛිතව ඉදිරිපත් කරනවා. වාහන

ආනයනකරුවන් 48දෙනෙක් ඉන්නවා. පාවිච්චි කරපු වාහන ගෙන්වන ආනයනකරුවන්ගේ කොමිපැනි දෙකක් තිබෙනවා. එකක් තමයි මහින්ද මැතිතුමා නායකත්වය දෙන කොමිපැනිය. අනික් එක් කෙනා තමයි මාර්සලින් කියන පුද්ගලයා. මේ ගොල්ලන් ඒ සංගමයන් එක්ක කරපු ඉල්ලීමට අනුව අපට ඉදිරියට ගෙන යන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් තමයි මෙතැන ලිඛිතව දීලා තිබෙන්නේ. මේක දීලා තිබෙන්නේ අපේ ඕනෑකමට කියලා කාට හෝ ඉදිරිපත් කරන්න පුළුවන්ද? සාමූහික වග කීමක් සහිතව ඒ ගොල්ලන්ගේ ඉල්ලීමට අපේ ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා.

අපි මේ බදු පනවා තිබෙන්නේ Leaf කාරයක් හෝ ඉන්දියන් කාරයක් ගෙනෙන එකට නොවෙයි. රුපියල් ලක්ෂ 250ක් ගෙවන්න තිබෙන එකට රුපියල් ලක්ෂ 25ක්, රුපියල් ලක්ෂ 30ක් ගෙවලා Range Rover, Benz, BMW වැනි වාහන ගෙන්වන එක තමයි අද නවත්වා තිබෙන්නේ. ඔබතුමන්ලාට කැක්කුම තිබෙන්නේ රුපියල් ලක්ෂ දෙකක, රුපියල් ලක්ෂ තුනක බදු වැඩි වීම ගැන නොවෙයි. Range Rover එකට රුපියල් ලක්ෂ 65ක්, රුපියල් ලක්ෂ 70ක් වැඩි වීම, BMW එක රුපියල් ලක්ෂ 100කින් වැඩි වීම ගැන තිබෙන රුදාව නිසා තමයි මෙතැන කැ ගහන්නේ. Lamborghini තුනක් ගෙනැවිත් තිබෙනවා, බදු නැතුව. Bentley එකක් ගෙනැවිත් තිබෙනවා. ඒකට ගෙවන්න තිබුණේ -[බාධා කිරීම්] මෙන් මේවා තමයි තිබෙන්නේ. කවුද ඒ Lamborghini පාවිච්චි කරන්නේ? අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ හොරෙන් අත්සන් කරලා අපේ රජයේ නිලධාරීන් මේක රෙජිස්ටර් කරන්න හදුවා. අපට වෝදනා කරනවා නම්, කරුණාකරලා සාක්ෂි සහිතව වෝදනා කරන්න. අපි ඒ වාගේ දෙයක් කරන්නේ නැහැ.

අපට පුළුවන් වෙලා තිබෙනවා, කරුණු දෙකක් යටතේ ආදායම වැඩි කරන්න. අපේ රාජීන සේනාරත්න ඇමතිතුමා ඉතා දක්ෂ ලෙස පෙන්වා දුන්නා, අපේ ආදායම වැඩි වෙලා තිබෙන්නේ කොහොමද කියලා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම ගිය අවුරුද්දට වඩා සියයට 22කින් වැඩි වෙලා තිබෙනවා. මේ මාස 4 තුළ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම සියයට 31.8කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වාගේම ශ්‍රී ලංකා රේගුවේ ආදායම සියයට 48කින් වැඩි වෙලා තිබෙනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු ඇමතිතුමනි, ඔබතුමාට තව විනාඩි 5ක කාලයක් තිබෙනවා.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
ගරු කථානායකතුමනි, පුළුවන් නම් තව විනාඩි 5ක් වැඩි කරන්න.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
හොදයි.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)
එය බොහෝම අගය කරනවා, ගරු කථානායකතුමනි.

මේ ආදායම වැඩි වන නිසා තමයි අපට වියදම් කරන්න හැකියාව තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි. අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ජාතික ආණ්ඩුව තුළින් ඇති කළ ඒ සුසංයෝගය නිසා ඒ හැකියාව ඇති වෙලා තිබෙනවා. මුදල් ඇමති වශයෙන් මා ඉතාමත් සතුටු වන්නේ, අපි පිට රට ගියාම, "අන්න අලුත් රටක්. මේ යන ගමනට අපට ණය දෙන්න පුළුවන්" කියා කියන නිසායි. එදා සියයට 6 පොලියට, සියයට 7 පොලියට, සියයට 8 පොලියට විනයෙන් ගත්ත ණය වෙනුවට අද සියයට දශම 01ක පොලියට ජපානයෙන් ණය ගන්නවා. මගේ මිත්‍ර වාසුදේව නානායක්කාර මැතිතුමා මේ ගැන ප්‍රශ්න කළා. අපට කියන්න පුළුවන්, අපි හෙළිදරවු කරන්නම්, ඒවා ලබා ගන්න පුළුවන් වන්නේ කොහොමද කියලා.

අපේ අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් උදේ ප්‍රකාශ කළ නිසා ඒ ගැන නැවත කියන්න ගිහින් වෙලාව නාස්ති කරන්නේ නැහැ. ඇමෙරිකානු ඩොලර් මිලියන 9,100ක් සොයා තිබෙනවා. ඒ වාගේම bond issuesවලින් තව ඇමෙරිකානු ඩොලර් මිලියන 3,000ක් සොයා තිබෙනවා. Other resourcesවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6,000ක් තිබෙනවා. මේ සියල්ල එකතු කළාම මේ රටේ තිබෙන සංචිත ප්‍රමාණය නිසා අද අගමැතිතුමා නිර්දේශ කළා, exchange control එක සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. මේ රටින් පිට රටට සල්ලි ගෙන යන එක මේ තුළින් ආරක්ෂා කරනවා. මේවා තමයි තිබෙන ප්‍රශ්න.

මා මුදල් ඇමතිවරයා වශයෙන් දවසින් දවස ඒ අමාත්‍යාංශයේ කටයුතු කරනවා. තිබෙන ප්‍රශ්නවලට ඒ ආකාරයෙන් උත්තර දෙන්න හැකියාව තිබෙනවා. වළං සෝදන කෙනා අතින් නේ වළං බිඳෙන්නේ. ඕනෑ දෙයක් සිද්ධ වුණොත් ඒක දමන්නේ අපේ ඇඟටයි. ඔය කියපු ව්‍යාජ පත්‍රිකා හැන්සාඩ් ගත කරන්න. ඊට පසුව පිරිසිදු පාලනයක් තුළින් අපි ඒවාට උත්තර දෙන්නම්.

ගරු කථානායකතුමනි, ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ කාරණය කිව්වා. අපි ඉන්දියන් තෙල් කොමිෂනරියට විශේෂ වරප්‍රසාදයක් දෙනවා ලෑ. ඒක අමුලික බොරුවක්. අපි ගිය අවුරුද්දේ අධික බද්දක් දමපු නිසා ඒ අයට මිලියන 8600ක පාඩුවක් තිබුණා. මේ වර ඒ ගොල්ලෝ මිලියන 8800 ලබාගත් විභසම ඒ ලීටරයට රුපියල් 6ක් තිබුණු මිල අපි ඉවත් කළා. ඒ නිසා තව මිලියන 12,000ක් අපට ලැබෙනවා. ඒ අලාභය පියවන්න කටයුතු කිරීම තුළින් කිසි සේත්ම ඒ අයට වරප්‍රසාදයක් දුන්නේ නැහැ. ඒ තිබුණු වාසිය සම්පූර්ණයෙන්ම බදු වශයෙන් අපි අරගෙන තිබෙනවා.

ගරු මන්ත්‍රීතුමනි, ඒ වාගේම ඔබතුමා කීව්වා ප්‍රාඨමික වාහන 580ක් දීලා තිබෙනවා කියලා. නමුත් එහෙම කිසි දෙයක් නැහැ. මම ඒක කනගාටුවෙන් වුණත් කියන්න ඕනෑ. ඔබතුමන්ලාගේ JVP union එක තමයි ඒ ගැන කථා කරන්න ජනාධිපති හමු වෙන්න ගියේ. එහෙම ගියාට පසු මොනවාද වෙලා තිබුණේ කියා සොයා ගන්න පුළුවන් වුණා. ඒ අය කනගාටුව ප්‍රකාශ කරලා තමයි එළියට ආවේ. අපි ඒ වාගේ දේවල් නොවෙයි කරන්නේ. ඒ ගොල්ලන්ට ලැබෙන ආදායම අඩු වුණා. ඒ ගොල්ලන්ගේ සල්ලි ටික ආණ්ඩුවට ලැබුණා. ඒ ගොල්ලන්ට ලැබෙන සියයට පනහ අඩුවුණා. ඒ ගැන තිබුණ රුදාව නිසා තමයි ඔය විධියට කියන්නේ. අපට ඒ වාගේ බල වැඩ කරන්න කිසිසේත්ම අවශ්‍යතාවක් නැහැ. අපි තඹ සතයක් හෝ ලබා ගන්නවා නම්, ඒ ලබා ගන්නේ ආණ්ඩුවට. ඒ නිසා තමයි සියයට 48කට ආදායම වැඩි වෙලා තිබෙන්නේ.

පුවක් සම්බන්ධයෙන් කීව්වා. කන්ටේනර්ස් 1563ක් පිට රටට යැවුවා කියනවා. ඒ යවන්නේ යුඑස් ඩොලර්ස් 5,000ක් ගෙවලා. මෙතෙක් කාලයක් මේ රටට තඹ සතයක් ගෙවන්නේ නැතිවිටි ඒවා පිටරටට යවා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ

පාලන කාලය තුළ ඒ කටයුතු කොමිෂනරි දෙකකට දුන්නා. මුරලිදරන්ගේ මල්ලිගේ කොමිෂනරියටයි, Wayamba Traders වලටයි දුන්නා. රේගුවේ කට්ටිය පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම වාසිය ලබාගෙන ඒවා පිටරට යැව්වා. ඒකෙන් මේ රටට තඹ සතයක් ලැබුණාද? නැහැ. අපේ ජනාධිපතිත්, අගමැතිත් මේ රටේ පාලනය භාර ගන්නට පස්සේ ඒ වාගේ කන්ටේනර්ස් යැවීම තුළින් අද බිලියන 1,800ක් ආදායමක් ලැබී තිබෙනවා. මීට කලින් කොහේද එහෙම ආදායමක් ලැබුණේ?

සුරාබදු ආදායමත් වැඩි වෙලා තිබෙනවා. 2014 වර්ෂයේ නොවැම්බර් මාසයේ මිලියන 2, 800ක් මාසයකට ලැබුණා. අද මිලියන 13,100ක් මාසයකට ලැබෙනවා. ඒ විධියට භය ගුණයකින් වැඩි වෙන්නේ කොහොමද? පිරිසිදු පාලනයක් තිබෙන නිසා නේද?

මෙතැන මන්ත්‍රීවරුන් ඉන්නවා. මම ඒ අයගේ නම් කියන්නේ නැහැ. මේ ගොල්ලන්ගේ permits බලවෑම කොහොමද එදා ඒවා කළේ කියලා පෙනෙනවා. එතනෝල් ගෙනෙනවා; කොමිෂනරියට දානවා. එහෙමයි එදා සොරකම් කරලා තිබෙන්නේ. ඉතින් එදා මොනවාද කළේ කියන එක ගැන කථා කරන්නට අවශ්‍යතාවක් තිබෙනවාද? එම නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ මෙයයි. පුවක් සම්බන්ධයෙන් කැබිනට් අනුකොමිටියක් පත්කර තිබෙනවා. ඒ තුළින් බලන්නේ ඒ ව්‍යාපාරයෙන් රටට වාසියක් ලබා ගන්නේ කොහොමද කියන එක සොයා බැලීමයි. අපේ මේ කාලය තුළදී එක කන්ටේනරයක්වත් හොරෙන් පිටරටට ගිහින් තිබෙනවා නම් අප දැනුවත් කරන්න, ඒ මොන කන්ටේනරයද කියලා. ඒ නිසා මම මේ අවස්ථාව උපයෝගී කර ගන්නවා, ඔය කියන අභූත වෝදනා ගැන පැහැදිලි උත්තර දෙන්න.

අපේ ගරු විමල්වීරවංශ මැතිතුමාත් අද කථා කළා. එතුමාට ඉතින් ප්‍රශ්නයක් තිබෙනවානේ, passports දෙකක් අපේ නියාගෙන ඉන්න නිසා. අද ඉන්න නියෝගයේ හිර ගෙදර. නමුත් මෙතැන ඉන්නවා. අපි මේ වාගේ අය නිදැල්ලේ නියත එක තමයි ප්‍රශ්නය. වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් අද හිර ගෙදර තමයි ඉන්න නියෝගයේ. අද bail පිට මෙතැනට ඇවිත් අපට වෝදනා කරන්න හදනවා. ඔය වාගේ නිකරුණේ කරන බොරු වෝදනාවලට අපට උත්තර දෙන්න තිබෙන්නේ එක විධියයි. අපි මේ පිරිසිදු පාලනයක් ගෙන යන නිසා තමයි කැක්කුම තියෙන්නේ. සොයා ගන්න පුළුවන් වරදක් තිබෙනවාද? නැහ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා ළඟ වාහන 17ක් නියාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී අපට කියන්න දෙයක් තිබෙනවා.

අපට අවශ්‍ය වන්නේ මේ රටේ දුගී දුප්පත්කම නැත්තට නැති කරන්නයි. අපට අවශ්‍ය වන්නේ මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්නයි. අපට අවශ්‍ය වන්නේ මේ රට එක්සත් කර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මැලේ කියන සියලු ජාතීන්ට එකට ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්නයි. ඒ පිරිසිදු පාලනය නැති කරන්න තමයි යම් කල්ලියක් කටයුතු කරන්න හදන්නේ. ඒ නිසා අදුරට ශාප කරන්නේ නැතිව ආලෝකයක් දල්වලා, අපිත් එක්ක එකතු වෙලා මේ රටේ සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් මාර්ගයක් ඇතිකර ගනිමු. රටේ සැබෑ සංවර්ධනයක් සඳහා තමයි අපි කටයුතු කරන්නේ.

මම මේ අවස්ථාව උපයෝගී කර ගන්නවා, කාරණා දෙකක් පෙන්වා දෙන්න. එකක් තමයි, ලංකාව සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන පිළිගැනීම. "ඩේලි මිරර්" පත්තරයේ දැන් සුමාන දෙකකට කලින් සඳහන් වුණා, මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 වර්ෂයේ සිට 2015 ජනවාරි මාසයේ 8 වන දා වෙනතුරු රාජ්‍ය නායකයන් 28 දෙනෙක් හමු වෙලා තිබෙනවා කියලා. ඒ අවුරුදු එකොළහකට. නමුත් අපේ ගරු ජනාධිපතිත්, අපේ අගමැතිත් අවුරුද්දක් තුළ ලෝක නායකයන් 27 කෙනෙකු හමු වී

[ගරු රවි කරුණානායක මහතා]

තිබෙනවාය කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමැතියි. මෙන්න වෙනස. මෙන්න මේවා තමයි පෙන්වන්න හදන්නේ. මේකයි, නායකයන් අතර වෙනස. ඒ විධියේ පිළිගැනීමක් අපට තිබෙනවා.

ගරු කථානායකතුමනි, ජපානයේ G-7 සමුළුවට සහභාගි වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේ මම, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, නවීන් දිසානායක, මහින්ද අමරවීර කියන අපි පස්දෙනාම දැක්කා, ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා මහත්මයා අපේ ජනාධිපතිතුමා හමු වුණ ආකාරය. ඒ වාගේම එතුමාගේ එක පැත්තකින් ඩේවිඩ් කැමරන්, ඉදිරියෙන් බැරක් ඔබාමා, අනික් පැත්තෙන් ජපානයේ අගමැති ෂින්සෝ අබේ මැතිතුමා හිටියා. මේ රට ගැන මේ වාගේ විශ්වාසයක් ඇති නිසා තමයි ඔබතුමන්ලාට කැක්කුමක් තිබෙන්නේ.

අද අඩු ගණනේ අපට විරුද්ධව ඡන්දය දෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ගරු සභාවේ ඉන්නවාද?

ගරු කථානායකතුමා
(මාණ්ඩුමිලු සභාපතිතුමා)
(The Hon. Speaker)

ඔබතුමාට නියමිත කාලය අවසානයයි, ගරු ඇමතිතුමනි.

ගරු රවි කරුණානායක මහතා
(මාණ්ඩුමිලු රාච් ජනරාජානායක)
(The Hon. Ravi Karunanayake)

හොඳයි, ගරු කථානායකතුමනි.

අපි අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව විශ්වාසයෙන් මම මේ කාරණා කියන්නේ. කරුණාකර අප දෙස වපර ඇහින් බලන්න එපා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රට භාරගෙන තිබෙන්නේ පිරිසිදු පාලනයක් ගෙන යන්නයි. අපි පක්ෂ දෙකක් එකතු වෙලා, එක ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ පීඩනයට පත් අභි-සක ජනතාව තුළ වෙනසක් ඇති කරන්නයි. රට භාර ගත්ත ගමන්ම අපට ඒ වෙනස ඇති කරන්න බැරි වුණාට, හෙට ඒ වෙනසේ ප්‍රතිලාභය ඔබතුමන්ලාට ලැබෙවි. ඒ නිසා අපි සියලු දෙනාම ඒක රාශි වෙලා මේ රට වෙනුවෙන් වැඩ කරමු. මේ බොරු චෝදනා අපට ගෙනාවාට ඒවා ඔබතුමන්ලාගේ අන්තම පත්තු වෙලා තිබෙන්නේ. මේ වාගේ කිසි ප්‍රතිපත්තියක් නැති, වෙලාව නාස්ති කරන වැඩ කරන්නේ නැතිව, රටේ සංවර්ධනයට එකතු වෙලා, මේ පිරිසිදු පාලනය ඉදිරියට ගෙන යන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා මම ඔබතුමන්ලාට ආරාධනා කරනවා.

මේ විශ්වාස භංග යෝජනාවට මුහුණ දෙන්න අපට ආත්ම ශක්තිය තිබෙනවා. නමුත්, මට එක දෙයක් කියන්න තිබෙනවා. කරුණාකරලා ඔබතුමන්ලා නාස්ති කරන ඔය වෙලාව රටේ සංවර්ධනයට එකතු කරන්න. නිකම් අසත්‍ය දේවල් ප්‍රකාශ කරන්න එපා. ඒකට උත්තර ලැබෙන්නේ සත්‍යයෙන්. මෙතැන තිබෙන්නේ පිරිසිදු පාලනයක්. ඔබතුමන්ලා මොන ප්‍රකාශ කළත්, මොන විධියේ අර්ථකථන කළත්, මොන විධියේ චෝදනා ඉදිරිපත් කළත් කමක් නැහැ. අපි දන්නවා ඒ චෝදනා අමුලික බොරු ඒවා බව. අපි මේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරමු. රටේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සමඟ අත්වැල් බැඳගෙන මේ රට සංවර්ධනය කරන්න අපිත් සුදානමින් සිටිනවාය කියන කාරණය මම මේ අවස්ථාවේ මතක් කරනවා.

අනිගරු ජනාධිපතිතුමාටත්, ගරු අගමැතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත්, රාජ්‍ය ඇමතිවරුන්ටත්, නියෝජ්‍ය ඇමතිවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත්, අද මට ඡන්දය දෙන්නේ නැති විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු අනිකුත් සියලුදෙනාටමත් ස්තුතිය පුද කරමින්, මගේ කථාව අවසන් කරනවා. අපි ඉදිරියේදී සුභදව කටයුතු කරගෙන යමු.

ගරු කථානායකතුමා
(මාණ්ඩුමිලු සභාපතිතුමා)
(The Hon. Speaker)

අද දින නායක පත්‍රයේ යෝජනා අංක 1 ගරු සභාවට ඉදිරිපත් කරනවා.

ඡන්දය අවසාන වන තෙක් වැඩ කටයුතු කරගෙන යාමට සභාව එකඟද?

ගරු මන්ත්‍රීවරු
(මාණ්ඩුමිලු මන්ත්‍රීවරුන්)
(Hon. Members)
Aye.

ප්‍රශ්නය විමසන ලදී.
කටහඬවල් අනුව "විරුද්ධ" මන්ත්‍රීන්ට ජය බව
ගරු කථානායකතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

வினா விடுக்கப்பட்டது. குரல்களின்படி "இல்லை" மேலோங்கிற்று என மாண்புமிகு சபாநாயகர் அவர்கள் அறிவித்தார்கள்.

Question put.
THE HON. SPEAKER, having collected the Voices, declared that the Noes had it.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්ඩුමිලු තිඤ්ඤ කුසාචාර්ය)
(The Hon. Dinesh Gunawardena)
Divide by name!

පාර්ලිමේන්තුව මතු පළවන අන්දමට - පක්ෂව 51 ; විරුද්ධව 145 ; නොපැමිණි 28; යනුවෙන් බෙදුණේය.
பாராளுமன்றம் பிரிந்தது: சார்பாக 51; எதிராக 145; வராது 28.
The Parliament divided : Ayes 51 ; Noes 145; Absent 28.

පක්ෂව
සාර්පාක
Ayes

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(මාණ්ඩුමිලු රොහිත අබේගුණවර්ධන)
(The Hon. Rohitha Abeysunawardana)

ගරු මහින්ද යාපා අබේගුණවර්ධන මහතා
(මාණ්ඩුමිලු මහින්ද යාපා අබේගුණවර්ධන)
(The Hon. Mahinda Yapa Abeywardena)

ගරු දිළුම් අමුණුගම මහතා
(මාණ්ඩුමිලු දිළුම් අමුණුගම)
(The Hon. Dilum Amunugama)

ගරු ධුලස් අලහප්පෙරුම මහතා
(මාණ්ඩුමිලු ධුලස් අලහප්පෙරුම)
(The Hon. Dullas Alahapperuma)

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(මාණ්ඩුමිලු මහින්දානන්ද අලුත්ගමගේ)
(The Hon. Mahindananda Aluthgamage)

ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය
(මාණ්ඩුමිලු ගීතා සමන්මලී කුමාරසිංහ)
(The Hon. (Mrs) Geetha Samanmalee Kumarasingha)

தரு ட்டய துதாத் ததீதாத் ததல தததா
(தாண்துததத ததத ததததாத் தததததததத)
(The Hon. Udaya Prabhath Gammanpila)

தரு தததாத் ததததததத தததா
(தாண்துததத தததததத தததததத)
(The Hon. Nihal Galappaththi)

தரு ததததத ததததததத தததா
(தாண்துததத தததததத தததததத)
(The Hon. Dinesh Gunawardena)

தரு ததததத ததததததத தததா
(தாண்துததத தததததத தததததத)
(The Hon. Bandula Gunawardane)

தரு ததத. ததத. ததத ததததததத ததததததத தததா
(தாண்துததத ததத. ததத. ததத ததததததத தததததத)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

தரு ததத. ததத. ததததததத தததா
(தாண்துததத ததத. ததத. ததததததத)
(The Hon. S.M. Chandrasena)

தரு தத. தத. ததததத தததா
(தாண்துததத தத. தத. ததததத)
(The Hon. D. V. Chanaka)

தரு தததத ததததததத தததா
(தாண்துததத தததத தததததத)
(The Hon. Sisira Jayakody)

தரு தததத தததததத ததததததத தததா
(தாண்துததத தததத தததததத தததததத)
(The Hon. Janaka Bandara Tennakoon)

தரு தததத தததததத தததததத தததா
(தாண்துததத தததத தததததத ததததத)
(The Hon. Piyal Nishantha De Silva)

தரு ததததத தததததத தததததத தததததத தததா
(தாண்துததத தததததத தததததத தததததத ததததத)
(The Hon. Mohan Priyadarshana De Silva)

தரு தத. தததத தததததத தததா
(தாண்துததத தத. தததததத தததததத)
(The Hon. T. Ranjith De Zoysa)

தரு தததத தததததத தததா
(தாண்துததத தததத தததததத)
(The Hon. Anura Dissanayake)

தரு தத. தத. ததததத. தததததத தததததத தததா
(தாண்துததத தத. தத. ததததத. தததததத தததததத ததததத)
(The Hon. D.T.W. Wimalaweera Dissanayaka)

தரு ததததத தததததத தததா
(தாண்துததத தததததத தததததத ததததத)
(The Hon. Weerakumara Dissanayake)

தரு ததததத தததததத தததா
(தாண்துததத தததததத தததததத ததததத)
(The Hon. Salinda Dissanayake)

தரு தததததத ததததததத தததா
(தாண்துததத தததததத தததததத)
(The Hon. Vasudeva Nanayakkara)

தரு (தததத) தததத ததததத தததா
(தாண்துததத (தததததத ததததத) ததததத ததததத)
(The Hon. (Dr.) Ramesh Pathirana)

தரு தததத ததததத ததததத தததா
(தாண்துததத தததத ததததத ததததத)
(The Hon. Sanath Nishantha Perera)

தரு தததததத ததததத தததா
(தாண்துததத தததததத தததததத)
(The Hon. Johnston Fernando)

தரு ததத. தததததத தததா
(தாண்துததத ததத. தததததத)
(The Hon. S. Premarathna)

தரு தததத தததததத தததா
(தாண்துததத ததததத தததததத)
(The Hon. Tharaka Balasuriya)

தரு தததத தததததத தததா
(தாண்துததத ததததத தததததத)
(The Hon. Vijitha Berugoda)

தரு ததத. தத. தததததத தததா
(தாண்துததத ததத. தத. தததததத ததததத)
(The Hon. S.C. Mutukumarana)

தரு தததத தததததத தததா
(தாண்துததத தததத தததததத)
(The Hon. Bimal Rathnayake)

தரு தத. தத. ததததத தததா
(தாண்துததத தத. தத. ததததத)
(The Hon. C.B. Rathnayake)

தரு ததததத தததததத தததா
(தாண்துததத ததததத தததததத)
(The Hon. Lohan Ratwatte)

தரு ததததத ததததத தததா
(தாண்துததத ததததத தததததத)
(The Hon. Prasanna Ranatunga)

தரு ததததத ததததத தததா
(தாண்துததத ததததத தததததத)
(The Hon. Prasanna Ranaweera)

தரு தததததத தததததத தததா
(தாண்துததத தததததத தததததத ததததத)
(The Hon. Keheliya Rambukwella)

தரு தததத தததததத தததா
(தாண்துததத தததத தததததத)
(The Hon. Chamal Rajapaksa)

தரு தததத தததததத தததா
(தாண்துததத தததத தததததத)
(The Hon. Namal Rajapaksa)

ගරු ගාමිණී ලොකුගේ මහතා
(மாண்புமிகு காமிணி லொக்குகே)
(The Hon. Gamini Lokuge)

ගරු ජානක වක්කුඹුර මහතා
(மாண்புமிகு ஜானக வக்கும்புர)
(The Hon. Janaka Wakkumbura)

ගරු පවිත්‍රාදේවී වන්තිආර-විවි මහත්මිය
(மாண்புமிகு (திருமதி) பவித்ரா தேவி வன்னிஆரச்சி)
(The Hon. (Mrs.) Pavithradevi Wanniarachchi)

ගරු විදුර වික්‍රමනායක මහතා
(மாண்புமிகு விதுற விக்கிரமநாயக்க)
(The Hon. Vidura Wickramanayaka)

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
(மாண்புமிகு (திருமதி) ஸ்ரியாணி விஜேவிக்கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)

ගරු කංචන විජේසේකර මහතා
(மாண்புமிகு கஞ்சன விஜேசேகர)
(The Hon. Kanchana Wijesekera)

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

ගරු කුමාර වෙල්ගම මහතා
(மாண்புமிகு குமார வெல்கம)
(The Hon. Kumara Welgama)

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(மாண்புமிகு செஹான் சேமசிங்க)
(The Hon. Shehan Semasinghe)

ගරු සුනිල් හදුන්නෙත්ති මහතා
(மாண்புமிகு சுனில் ஹந்துன்னெத்தி)
(The Hon. Sunil Handunnetti)

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
(மாண்புமிகு இந்திக அநுருத்த ஹேரத்)
(The Hon. Indika Anuruddha Herath)

ගරු කනක හේරත් මහතා
(மாண்புமிகு கனக ஹேரத்)
(The Hon. Kanaka Herath)

ගරු විජීත හේරත් මහතා
(மாண்புமிகு விஜித ஹேரத்)
(The Hon. Vijitha Herath)

විරුද්ධව

எதிராக

Noes

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremesinghe)

ගරු තලතා අතුකෝරල මහත්මිය
(மாண்புமிகு (திருமதி) தலதா அத்துகோரல)
(The Hon. (Mrs.) Thalatha Atukorale)

ගරු වජීර අබේවර්ධන මහතා
(மாண்புமிகு வஜிர அபேவர்தன)
(The Hon. Wajira Abeywardana)

ගරු ජෝන් අමරතුංග මහතා
(மாண்புமிகு ஜோன் அமரதுங்க)
(The Hon. John Amaratunga)

ගරු මහින්ද අමරවීර මහතා
(மாண்புமிகு மஹிந்த அமரவீர)
(The Hon. Mahinda Amaraweera)

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு (கலாநிதி) சரத் அமுனுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ගරු රවි කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

ගරු අකිල වීරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

ගරු මනෝ ගනේසන් මහතා
(மாண்புமிகு மனோ கணேசன்)
(The Hon. Mano Ganesan)

ගරු දයා ගමගේ මහතා
(மாண்புமிகு தயா கமகே)
(The Hon. Daya Gamage)

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிறி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா)
(The Hon. Nimal Siripala De Silva)

ගරු පලනි දිගම්බරම් මහතා
(மாண்புமிகு பழனி திகாம்பரம்)
(The Hon. PalanyThigambaram)

ගරු දුමින්ද දිසානායක මහතා
(மாண்புமிகு துமிந்த திசாநாயக்க)
(The Hon. Duminda Dissanayake)

ගරු නවින් දිසානායක මහතා
(மாண்புமிகு நவீன் திஸாநாயக்க)
(The Hon. Navin Dissanayake)

ගරු එස්.බී. දිසානායක මහතා
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க)
(The Hon. S.B. Dissanayake)

ගරු එස්.බී. නාවින්න මහතා
(மாண்புமிகு எஸ்.பி. நாவின்ன)
(The Hon. S.B. Nawinne)

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
(மாண்புமிகு காமினி ஜயவிக்ரம பெரேரா)
(The Hon. Gamini Jayawickrama Perera)

ගරු හරින් ප්‍රනාන්දු මහතා
(மாண்புமிகு ஹரின் பர்னாந்து)
(The Hon. Harin Fernando)

ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
(மாண்புமிகு ஏ.டி. சசில் பிரேமஜயந்த)
(The Hon. A.D. Susil Premajayantha)

ගරු සජීත් ප්‍රේමදාස මහතා
(மாண்புமிகு சஜித் பிரேமதாஸ)
(The Hon. Sajith Premadasa)

ගරු රිසාඩ් බද්දිසුදීන් මහතා
(மாண்புமிகு ரிஸாட் பதியுதீன்)
(The Hon. Risad Badhiutheen)

ගරු ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(மாண்புமிகு ஆர்.எம். ரஞ்சித் மத்தும பண்டார)
(The Hon. R.M. Ranjith Madduma Bandara)

ගරු චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය
(மாண்புமிகு (திருமதி) சந்திராணி பண்டார)
(The Hon. (Mrs.) Chandrani Bandara)

ගරු ෆයිසර් මුස්තාපා මහතා
(மாண்புமிகு பைசர் முஸ்தபா)
(The Hon. Faiszer Musthapha)

ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
(மாண்புமிகு அநுர பிரியதர்ஷன யாப்பா)
(The Hon. Anura Priyadharshana Yapa)

ගරු සාගල රත්නායක මහතා
(மாண்புமிகு சாகல ரத்நாயக்க)
(The Hon. Sagala Ratnayaka)

ගරු අර්ජුන රණතුංග මහතා
(மாண்புமிகு அர்ஜுன ரணதுங்க)
(The Hon. Arjuna Ranatunga)

ගරු පාටලී චම්පික රණවක මහතා
(மாண்புமிகு பாட்டளி சம்பிக ரணவக்க)
(The Hon. Patali Champika Ranawaka)

ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
(மாண்புமிகு (கலாநிதி) விஜயதாஸ ராஜபக்ச)
(The Hon. (Dr.) Wijeyadasa Rajapakshe)

ගරු චන්දිම චීරක්කොඩි මහතා
(மாண்புமிகு சந்திம வீரக்கொடி)
(The Hon. Chandima Weerakkody)

ගරු මලික් සමරවික්‍රම මහතා
(மாண்புமிகு மலிக் சமரவிக்ரம)
(The Hon. Malik Samarawickrama)

ගරු මහින්ද සමරසිංහ මහතා
(மாண்புமிகு மஹிந்த சமரசிங்ஹ)
(The Hon. Mahinda Samarasinghe)

ගරු රංජිත් සියඹලාපිටිය මහතා
(மாண்புமிகு ரன்ஜித் சியம்பலாபிடிய)
(The Hon. Ranjith Siyambalapitiya)

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன)
(The Hon. (Dr.) Rajitha Senaratne)

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி சொய்சா)
(The Hon. Gamini Wijith Wijayamuni Zoysa)

ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා
(மாண்புமிகு டி.எம். சுவாமிநாதன்)
(The Hon. D.M. Swaminathan)

ගරු රවුෆ් හකීම් මහතා
(மாண்புமிகு ரவுப் ஹகீம்)
(The Hon. Rauff Hakeem)

ගරු අබ්දුල් හලීම් මහතා
(மாண்புமிகு அப்துல் ஹலீம்)
(The Hon. Abdul Haleem)

ගරු කබීර් හාෂීම් මහතා
(மாண்புமிகு கபீர் ஹாஷீம்)
(The Hon. Kabir Hashim)

ගරු පී. හැරිසන් මහතා
(மாண்புமிகு பீ. ஹரிசன்)
(The Hon. P. Harrison)

සිල්ඩ් මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මහතා
(பீல்ட் மார்ஷல் மாண்புமிகு சரத் பொன்சேகா)
(Field Marshal Hon. Sarath Fonseka)

ගරු තිලංග සුමතිපාල මහතා
(மாண்புமிகு திலங்க சமதிபால)
(The Hon. Thilanga Sumathipala)

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு லக்ஷமன் யாப்பா அபேவர்தன)
(The Hon. Lakshman Yapa Abeywardena)

ගරු වසන්ත අලුවිහාරේ මහතා
(மாண்புமிகு வசந்த அலுவிறாரை)
(The Hon. Wasantha Aluvihare)

ගරු ටී. බී. ඒකනායක මහතා
(மாண்புமிகு டி.பி. ஏக்கநாயக்க)
(The Hon. T.B. Ekanayake)

ගරු මොහාන් ලාල් ගුරු මහතා
(மாண்புமிகு மொஹான் லால் கிரேரு)
(The Hon. Mohan Lal Grero)

தரு பிஃகர ஸரன்னை மஹா
(மாண்புமிகு பியங்கர ஜயரத்ன)
(The Hon. Piyanakara Jayaratne)

தரு டிலான் பெரேரா மஹா
(மாண்புமிகு டிலான் பெரேரா)
(The Hon. Dilan Perera)

தரு நிரோஷன் பெரேரா மஹா
(மாண்புமிகு நிரோஷன் பெரேரா)
(The Hon. Niroshan Perera)

தரு (வெட்டா) ஸுடர்ஷினி பூனாண்ட்ஸுபுல்லே மஹாதீய
(மாண்புமிகு (வைத்திய கலாநிதி)(திருமதி) சுதர்ஷினி
பர்னாந்துபுள்ளே)
(The Hon. (Dr.) (Mrs.) Sudarshini Fernandopulle)

தரு பீ.டி. ப்ரேமடாஸ மஹா
(மாண்புமிகு ஏ.டி. பிரேமதாஸ)
(The Hon. A.D. Premadasa)

தரு பாலிதா ரங்கே பண்டார மஹா
(மாண்புமிகு பாலிதா ரங்கே பண்டார)
(The Hon. Palitha Range Bandara)

தரு விசயகலா மஹேஸ்வரன் மஹாதீய
(மாண்புமிகு (திருமதி) விஜயகலா மகேஸ்வரன்)
(The Hon. (Mrs.) Vijayakala Maheswaran)

தரு வி.ஸி. ராஹிஷ்நன் மஹா
(மாண்புமிகு வீ.எஸ். இராதாகிருஷ்ணன்)
(The Hon. V.S. Radhakrishnan)

தரு ருவன் விசயவர்தன மஹா
(மாண்புமிகு ருவன் விஜயவர்தன)
(The Hon. Ruwan Wijayawardhana)

தரு டிலிப் வேடாரச்சி மஹா
(மாண்புமிகு திலிப் வேடாரச்சி)
(The Hon. Dilip Wedaarachchi)

தரு ரவின்ட்ர சமரவேரா மஹா
(மாண்புமிகு ரவின்ட்ர சமரவேரா)
(The Hon. Ravindra Samaraweera)

தரு ஸுஜீவ சேனசிங்க மஹா
(மாண்புமிகு சுஜீவ சேனசிங்க)
(The Hon. Sujeewa Senasinghe)

தரு லக்ஷ்மன் சேனேவிரத்ன மஹா
(மாண்புமிகு லக்ஷ்மன் சேனேவிரத்ன)
(The Hon. Lakshman Senewiratne)

தரு வசன்தா சேனாயக மஹா
(மாண்புமிகு வசன்தா சேனாயக)
(The Hon. Vasantha Senanayake)

தரு பி.எல்.பி.எம். ஹிஸ்ஸுல்லா மஹா
(மாண்புமிகு எம்.எல்.ஏ.எம். ஹிஸ்ஸுல்லாஹ்)
(The Hon. M.L.A.M. Hisbullah)

தரு பி.எஃம்.எஃம். ஃவழி மஹா
(மாண்புமிகு ஏ.எச்.எம். பெளஸி)
(The Hon. A.H.M. Fowzie)

தரு அஷக் அபேயசிங்க மஹா
(மாண்புமிகு அஷக் அபேயசிங்க)
(The Hon. Ashok Abeysinghe)

தரு லாஸன் அலகியவன் மஹா
(மாண்புமிகு லசந்த அலகியவன்)
(The Hon. Lasantha Alagiyawanna)

தரு ஃவழல் காசிம் மஹா
(மாண்புமிகு ஃவழல் காசிம்)
(The Hon. Faizal Cassim)

தரு டுனேஷ் கங்கண்டா மஹா
(மாண்புமிகு டுனேஷ் கங்கண்டா)
(The Hon. Dunesh Gankanda)

தரு (வெட்டா) அனமா காமகே மஹாதீய
(மாண்புமிகு (வைத்திய கலாநிதி) (திருமதி) அனமா காமகே)
(The Hon. (Dr) (Mrs.) Anoma Gamage)

தரு அனூராதா ஜயரத்ன மஹா
(மாண்புமிகு அனூராதா ஜயரத்ன)
(The Hon. Anuradha Jayaratne)

தரு ஸுமேதா ஜி. ஜயசேனா மஹாதீய
(மாண்புமிகு (திருமதி) சுமேதா ஜி. ஜயசேனா)
(The Hon. (Mrs.) Sumedha G. Jayasena)

தரு பாலிதா தேவரப்பெருமா மஹா
(மாண்புமிகு பாலிதா தேவரப்பெருமா)
(The Hon. Palitha Tewarapperuma)

தரு (ஹர்ஷா) ஹர்ஷா டி சில்வா மஹா
(மாண்புமிகு (கலாநிதி) ஹர்ஷா டி சில்வா)
(The Hon. (Dr.) Harsha De Silva)

தரு ஹி.ஆர். சாரதி டுஷ்மன் மஹா
(மாண்புமிகு எச்.ஆர். சாரதி டுஷ்மன்)
(The Hon. H.R. Sarathie Dushmantha)

தரு மனுஷா நானாயக்கார மஹா
(மாண்புமிகு மனுஷா நானாயக்கார)
(The Hon. Manusha Nanayakkara)

தரு கரணரத்ன பரணவிதான மஹா
(மாண்புமிகு கரணரத்ன பரணவிதான)
(The Hon. Karunarathna Paranawithana)

தரு ஸுஸன்தா பன்சினிலமே மஹா
(மாண்புமிகு சுசன்தா பன்சினிலமே)
(The Hon. Susantha Punchinilame)

தரு அஜித் பி. பெரேரா மஹா
(மாண்புமிகு அஜித் பி. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
(மாண்புமிகு லக்ஷ்மன் வசந்த பெரேரா)
(The Hon. Lakshman Wasantha Perera)

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
(மாண்புமிகு அருந்திக்க பர்னாந்து)
(The Hon. Arundika Fernando)

ගරු ඉන්දික ඛණ්ඩාරනායක මහතා
(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க)
(The Hon. Indika Bandaranayake)

ගරු තාරානාත් ඛණ්ඩාරනායක මහතා
(மாண்புமிகு தாராநாத் பஸ்நாயக்க)
(The Hon. Tharanath Basnayaka)

ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා
(மாண்புமிகு நிஷாந்த முத்துஹெட்டிகமகே)
(The Hon. Nishantha Muthuhettigamage)

ගරු රන්ජන් රාමනායක මහතා
(மாண்புமிகு ரஞ்ஜன் ராமநாயக்க)
(The Hon. Ranjan Ramanayake)

ගරු නිමල් ලාන්සා මහතා
(மாண்புமிகு நிமல் லான்சா)
(The Hon. Nimal Lanza)

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(மாண்புமிகு இரான் விக்கிரமரத்ன)
(The Hon. Eran Wickramaratne)

ගරු අමීර් අලි සිහාබ්දීන් මහතා
(மாண்புமிகு அமீர் அலி சிஹாப்தீன்)
(The Hon. Ameer Ali Shihabdeen)

ගරු එච්.එම්.එම්. හරීස් මහතා
(மாண்புமிகு எச்.எம்.எம். ஹரீஸ்)
(The Hon. H.M.M. Harees)

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
(மாண்புமிகு ஹெக்டர் அப்புஹாமி)
(The Hon. Hector Appuhamy)

ගරු සිරිසිරි කුමාර අබේසේකර මහතා
(மாண்புமிகு சிசிர குமார அபேசேகர)
(The Hon. Sisira Kumara Abeysekara)

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා
(மாண்புமிகு துஷார இந்துனில் அமரசேன)
(The Hon. Thushara Indunil Amarasena)

ගරු ජේ. සී. අලවතුචල මහතා
(மாண்புமிகு ஜே.சி. அலவத்துவல)
(The Hon. J.C. Alawathuwala)

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு ஆனந்த அலுத்தகமகே)
(The Hon. Ananda Aluthgamage)

ගරු රංජිත් අලුවිහාරේ මහතා
(மாண்புமிகு ரஞ்சித் அலுவிறாரே)
(The Hon. Ranjith Aluvihare)

ගරු අ. අරවින්ද් කුමාර් මහතා
(மாண்புமிகு அ. அரவிந்த் குமார்)
(The Hon. A. Aravindh Kumar)

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
(மாண்புமிகு ஜே.எம். ஆனந்த குமாரசிறி)
(The Hon. J.M. Ananda Kumarasiri)

ගරු වේලු කුමාර් මහතා
(மாண்புமிகு வேலு குமார்)
(The Hon. Velu Kumar)

ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(மாண்புமிகு நாலக்க பிரசாத் கொல்லான்னே)
(The Hon. Nalaka Prasad Colonne)

ගරු චන්දිම ගමගේ මහතා
(மாண்புமிகு சந்திம கமகே)
(The Hon. Chandima Gamage)

ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
(மாண்புமிகு எட்வட் குணசேகர)
(The Hon. Edward Gunasekara)

ගරු මලිත් ජයතිලක මහතා
(மாண்புமிகு மலித் ஜயதிலக)
(The Hon. Malith Jayathilake)

ගරු නලින් ඛණ්ඩාර ජයමහ මහතා
(மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
(The Hon. Nalin Bandara Jayamaha)

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(மாண்புமிகு அனூர சிட்னி ஜயரத்ன)
(The Hon. Anura Sidney Jayarathne)

ගරු (වෛද්‍ය) කවින්ද් හේෂාන් ජයවර්ධන මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) கவிந்த ஹேஷான் ஜயவர்தன)
(The Hon. (Dr) Kavinda Heshan Jayawardana)

ගරු ලකී ජයවර්ධන මහතා
(மாண்புமிகு லக்கி ஜயவர்தன)
(The Hon. Lucky Jayawardana)

ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
(மாண்புமிகு மயில்வாகனம் திலகராஜா)
(The Hon. Mylvaganam Thilakarajah)

ගරු එම්.එස්. තව්ෆික් මහතා
(மாண்புமிகு எம்.எஸ். தௌபீக்)
(The Hon. M.S. Thowfeek)

ගරු සිරිනාල් ද මෙල් මහතා
(மாண்புமிகு சிறினால் டி மெல்)
(The Hon. Sirinal de Mel)

ගරු මයන්ත දිසානායක මහතා
(மாண்புமிகு மயந்த திசாநாயக்க)
(The Hon. Mayantha Dissanayake)

ගරු ඩග්ලස් දේවානන්දා මහතා
(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)

ගරු මොහොමඩ් නවවි මහතා
(மாண்புமிகு முஹமட் நவவி)
(The Hon. Mohamed Navavi)

ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)

ගරු කේ.කේ. පියදාස මහතා
(மாண்புமிகு கே.கே. பியதாஸ)
(The Hon. K.K. Piyadasa)

ගරු සුජීත් සංජය පෙරේරා මහතා
(மாண்புமிகு சுஜித் சங்ஜய பெரேரா)
(The Hon. Sujith Sanjaya Perera)

ගරු අශෝක ප්‍රියන්ත මහතා
(மாண்புமிகு அசோக்க பிரியந்த)
(The Hon. Ashoka Priyantha)

ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය
(மாண்புமிகு திருமதி) ஹிருணிகா பிரேமச்சந்திர)
(The Hon. (MRS) Hirunika Premachandra)

ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
(மாண்புமிகு பந்துல லால் பண்டாரிகொட)
(The Hon. Bandula Lal Bandarigoda)

ගරු මුහම්මද් ඉබ්‍රාහිම් මුහම්මද් මන්සූර් මහතා
(மாண்புமிகு முஹம்மது இப்ராஹிம் முஹம்மது மன்சூர்)
(The Hon. Muhammad Ibrahim Muhammad Mansoor)

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(மாண்புமிகு எஸ்.எம். மரிக்கார்)
(The Hon. S.M. Marikkar)

ගරු කේ. කාදර් මස්තාන් මහතා
(மாண்புமிகு கா. காதர் மஸ்தான்)
(The Hon. K. Kader Masthan)

ගරු ඉම්රාන් මහරුල් මහතා
(மாண்புமிகு இம்ரான் மஹரூப்)
(The Hon. Imran Maharooft)

ගරු අබ්දුල්ලාහ් මහරුල් මහතා
(மாண்புமிகு அப்துல்லா மஹரூப்)
(The Hon. Abdullah Mahrooff)

ගරු අජීත් මාන්නප්පෙරුම මහතා
(மாண்புமிகு அஜித் மான்னப்பெரும)
(The Hon. Ajith Mannapperuma)

ගරු තිලක් මාරපන මහතා
(மாண்புமிகு திலக் மாரபன)
(The Hon. Tilak Marapana)

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා
(மாண்புமிகு பேராசிரியர்) ஆசு மாரசிங்க)
(The Hon. (Prof.) Ashu Marasinghe)

ගරු (සුජය) අභුරලියේ රතන හිමි
(மாண்புமிகு (வண.) அத்தூரலியே ரதன தேரர்)
(The Hon. (Ven.) Athuraliye Rathana Thero)

ගරු ඉෂාක් රහුමාන් මහතා
(மாண்புமிகு இஷாக் ரஹுமான்)
(The Hon. Ishak Rahuman)

ගරු මුජීබුර් රහුමාන් මහතා
(மாண்புமிகு முஜிபுர் ரஹுமான்)
(The Hon. Mujibur Rahuman)

ගරු හර්ෂණ රාජකරුණා මහතා
(மாண்புமிகு ஹர்ஷண ராஜகருணா)
(The Hon. Harshana Rajakaruna)

ගරු අංගේන් රාමානාදන් මහතා
(மாண்புமிகு அங்கஜன் இராமநாதன்)
(The Hon. Angajan Ramanathan)

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (DR) Jayampathy Wickramaratne)

ගරු ඒ. ඒ. විජේතුංග මහතා
(மாண்புமிகு ஏ.ஏ. விஜேதுங்க)
(The Hon. A. A. Wijethunga)

ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන් මහත්මිය
(மாண்புமிகு (வைத்திய கலாநிதி) திருமதி) துஸிதா
விஜேமான்ன)
(The Hon. (Dr.) (Mrs) Thusitha Wijemanna)

ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන් මහතා
(மாண்புமிகு லக்ஷமன் ஆனந்த விஜேமான்ன)
(The Hon. Lakshman Ananda Wijemanne)

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(மாண்புமிகு (திருமதி) ரோஹினி குமாரி விஜேரத்ன)
(The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

ගරු චමින්ද විජේසිරි මහතා
(மாண்புமிகு சமிந்த விஜேசிறி)
(The Hon. Chaminda Wijesiri)

ගරු හේෂාන් විතානගේ මහතා
(மாண்புமிகு ஹேசான் விதானகே)
(The Hon. Heshan Withanage)

ගරු සන්දීප් සමරසිංහ මහතා
(மாண்புமிகு சந்தித் சமரசிங்க)
(The Hon. Sandith Samarasinghe)

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා
(மாண்புமிகு எம்.எச்.எம். சல்மான்)
(The Hon. M.H.M. Salman)

ගරු මුතු සිවලිංගම් මහතා
(மாண்புமிகு முத்து சிவலிங்கம்)
(The Hon. Muthu Sivalingam)

ගරු වඩ්වෙල් සුරේෂ් මහතා
(மாண்புமிகு வடிவேல் சுரேஷ்)
(The Hon. Vadivel Suresh)

ஒரு சேய்ஸிபி டிபி ஷாஹீர் மவுலானா மஹலா
(மாண்புமிகு சேயிட்டு அலி லாஹிர் மௌலானா)
(The Hon. Seyed Ali Zahir Moulana)

ஒரு வஜுர சந்திர சந்திர சேனாரத்ன
(மாண்புமிகு சத்துர சந்திர சேனாரத்ன)
(The Hon. Chathura Sandeepa Senaratne)

ஒரு விஜேபால ஹெட்டிஆர்ச்சி
(மாண்புமிகு விஜேபால ஹெட்டிஆர்ச்சி)
(The Hon. Wijepala Hettiarachchi)

தொழில்நீதி
வராதோர்
Absent

ஒரு மங்கள சமரவீர
(மாண்புமிகு மங்கள சமரவீர)
(The Hon. Mangala Samaraweera)

ஒரு டி.டி.சி.சே. சேனாவிரத்ன
(மாண்புமிகு டி.டி.சி.சே. சேனாவிரத்ன)
(The Hon. W.D.J. Senewiratne)

ஒரு செல்வம் அடைக்கலநாதன்
(மாண்புமிகு செல்வம் அடைக்கலநாதன்)
(The Hon. Selvam Adaikalanathan)

ஒரு டூலீப் விஜேசேகர
(மாண்புமிகு டூலீப் விஜேசேகர)
(The Hon. Duleep Wijesekera)

ஒரு கவேந்திரன் கோடேஸ்வரன்
(மாண்புமிகு கவேந்திரன் கோடேஸ்வரன்)
(The Hon. Kaveendiran Kodeeswaran)

ஒரு சந்திரசிரி கஜடேரா
(மாண்புமிகு சந்திரசிரி கஜடேரா)
(The Hon. Chandrasiri Gajadeera)

ஒரு சிரிபால கமலத்
(மாண்புமிகு சிரிபால கமலத்)
(The Hon. Siripala Gamalath)

ஒரு (டீ) நலிண்டா ஜயத்திஸா
(மாண்புமிகு (டீ) நலிண்டா ஜயத்திஸா)
(The Hon. (Dr) Nalinda Jayathissa)

ஒரு ஹி.எல். ப்ரேமலால் ஜயசேகர
(மாண்புமிகு எச்.எல். ப்ரேமலால் ஜயசேகர)
(The Hon. H.L. Premalal Jayasekara)

ஒரு க. துரைநாசினி
(மாண்புமிகு க. துரைநாசினி)
(The Hon. K. Thurairetnasingam)

ஒரு அரமுகன் தண்டமான்
(மாண்புமிகு அரமுகன் தண்டமான்)
(The Hon. Arumugan Thondaman)

ஒரு ஐ. சார்லஸ் நர்மலநாதன்
(மாண்புமிகு ஐ. சார்லஸ் நர்மலநாதன்)
(The Hon. I. Charles Nirmalanathan)

ஒரு சீனித்தம்பி யோகேஸ்வரன்
(மாண்புமிகு சீனித்தம்பி யோகேஸ்வரன்)
(The Hon. Seeniththamby Yoheswaran)

ஒரு ரோஷன் ராசினி
(மாண்புமிகு ரோஷன் ராசினி)
(The Hon. Roshan Ranasinghe)

ஒரு மஹிந்த ராஜபக்ஷ
(மாண்புமிகு மஹிந்த ராஜபக்ஷ)
(The Hon. Mahinda Rajapaksa)

ஒரு தனுகா விதானகமகே
(மாண்புமிகு தனுகா விதானகமகே)
(The Hon. Thenuka Vidanagama)

ஒரு சி. விவாலண்டரன்
(மாண்புமிகு சி. விவாலண்டரன்)
(The Hon. S. Vivalanderan)

ஒரு சி. ச்ரீதரன்
(மாண்புமிகு சி. ச்ரீதரன்)
(The Hon. S. Shritharan)

ஒரு க்ராமமூர்த்து ஸ்ரீநேசன்
(மாண்புமிகு க்ராமமூர்த்து ஸ்ரீநேசன்)
(The Hon. Gnanamuthu Srineshan)

ஒரு சாந்தி ஸ்ரீஸ்காந்தராசா
(மாண்புமிகு (திருமதி) சாந்தி ஸ்ரீஸ்காந்தராசா)
(The Hon. (Mrs) Shanthi Sriskandarasa)

ஒரு ஜயந்த சமரவீர
(மாண்புமிகு ஜயந்த சமரவீர,
(The Hon. Jayantha Samaraweera)

ஒரு ராஜவரோத்தயம் சம்பந்தன்
(மாண்புமிகு ராஜவரோத்தயம் சம்பந்தன்)
(The Hon. Rajavaritham Sampanthan)

ஒரு ஈ. சரவணபவன்
(மாண்புமிகு ஈ. சரவணபவன்)
(The Hon. E. Saravanapavan)

ஒரு தர்மலிங்கம் சித்தார்த்தன்
(மாண்புமிகு தர்மலிங்கம் சித்தார்த்தன்)
(The Hon. Dharmalingam Sithadthan)

ஒரு (டீ) சிவமோகன்
(மாண்புமிகு (டீ) சிவமோகன்)
(The Hon. (Dr.) S. Sivamohan)

ஒரு சிவசக்தி அனத்தன்
(மாண்புமிகு சிவசக்தி அனத்தன்)
(The Hon. Sivasakthi Ananthan)

ஒரு எம்.ஏ. சமந்திரன்
(மாண்புமிகு எம்.ஏ. சமந்திரன்)
(The Hon. M.A. Sumanthiran)

ஒரு மாவை சேனாதிராஜா
(மாண்புமிகு மாவை சேனாதிராஜா)
(The Hon. Mavai S. Senathirajah)

කල්තැබීම
ஒத்திவைப்பு
ADJOURNMENT

එකල්හි වේලාව අ.භා. 5.30 පසු කර තිබුණේ
ගරු කථානායකතුමා විසින් ප්‍රශ්නය නොවීමසා පාර්ලිමේන්තුව කල්
තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, අ.භා. 6.25ට, 2016 මාර්තු මස 08
දින සභා සම්මතිය අනුව, 2016 ජූනි 10 වන සිකුරාදා පු.භා.10.30
වන තෙක් කල් ගියේය.

අப்பොසුතු තේරුම පි.ප. 5.30 මනිකුටුප් පිහිටිවිට්ටමයාල
මාණපුමිතු සපාතායකර් අවර්කල් වීනා විඳුකකාමලේයේ
පාරාආමුමුණුතේ ඉතිවවේතාර්.

අතිනපු, පි.ප. 6.25කු, පාරාආමුණුමු, අතිනතු 2016 මාර්ඡ
08-අනු තේතිය තීර්මානතිර්කිණක, 2016 ජුනු 10, වෙග්ලිකිකිමුමේ
මු.ප. 10.30 මනිවරේ ඉතිවවේකුටුපු.

And it being past 5.30 p.m., THE HON. SPEAKER adjourned
Parliament without Question put.

Parliament Adjourned accordingly at 6.25 p.m. until 10.30 a.m. on
Friday, 10th June, 2016 pursuant to the Resolution of Parliament of
08th March, 20116.

සැ.සු.

මෙම වාර්තාවේ අවසාන මුද්‍රණය සඳහා ස්වකීය නිවැරදි කළ යුතු තැන් දක්වනු ලබන මන්ත්‍රීන් මින් පිටපතක් ගෙන නිවැරදි කළ යුතු ආකාරය එහි පැහැදිලිව ලකුණු කොට, පිටපත ලැබී දෙසතියක් නොඉක්මවා හැන්සාඩ් සංස්කාරක වෙත ලැබෙන සේ එවිය යුතුය.

குறிப்பு

உறுப்பினர் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களைத் தமது பிரதியில் தெளிவாகக் குறித்து அதனைப் பிழை திருத்தப்படாத பிரதி கிடைத்த இரு வாரங்களுள் ஹன்சாட் பதிப்பாசிரியருக்கு அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in their copy and sent to the Editor of HANSARD within two weeks of receipt of the uncorrected copy.

Contents of Proceedings :

**Final set of manuscripts
Received from Parliament** :

Printed copies dispatched :

හන්සාඩ් වාර්තා
කොළඹ 5, පොල්හේන්ගොඩ, කිරුළපන පාර, අංක 163 දරන ස්ථානයෙහි පිහිටි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන්
මිල දී ගත හැක.

මෙම හන්සාඩ් වාර්තාව www.parliament.lk වෙබ් අඩවියෙන්
බාගත හැක.

ஹன்சாட் அறிக்கையின் பிரதிகளை
இல. 163, கிருலப்பனை வீதி, பொல்ஹேன்கொட, கொழும்பு 5இல் அமைந்துள்ள
அரசாங்க தகவல் திணைக்களத்தின் அரசாங்க வெளியீடுகள் அலுவலகத்தில்
பணம் செலுத்திப் பெற்றுக்கொள்ளலாம்.

இந்த ஹன்சாட் அறிக்கையை www.parliament.lk எனும் இணையத்தளத்திலிருந்து
பதிவிறக்கம் செய்ய முடியும்.

Hansard Reports can be purchased from the Government Publications Bureau
at the Department of Government Information,
No. 163, Kirulapone Avenue, Polhengoda, Colombo 5.

This Hansard Report can be downloaded from
www.parliament.lk